

කිරුවීකරණය

13 වන ග්‍රෙනිය

ගුරු මාර්ගෝන්දේ කංගුහය



ව්‍යාපාර අධිකාරීන දෙපාර්තමේන්තුව

විද්‍යා හා තාක්ෂණීය පීඩිය

ජාතික අධිකාපන ආයතනය.

ගිණුම්කරණය

13 වන ගෞනීය - ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය

© ජාතික අධ්‍යාපන ආයතනය
ප්‍රථම මූල්‍ය මූල්‍ය 2010

වකාපාර අධ්‍යාපන දෙපාර්තමේන්තුව
විද්‍යා හා තාක්ෂණ පිළිය
ජාතික අධ්‍යාපන ආයතනය

මූල්‍ය : රජයේ මූල්‍ය නීතිගත සංස්ථාව
පානාලිව, පාදකක්.

පෙරවදා

නිපුණතා පාදක විෂයමාලාව පාසල් පද්ධතියට හඳුන්වාදීමේ කාර්යය 13 වන ගේණීයේ ගරු මාර්ගෝපදේශ සංග්‍රහ හඳුන්වාදීමත් සමඟ සම්පූර්ණ වේ. 12 වන හා 13 වන ගේණීවල සිසු සිසුවියන් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා පවතින දැඩි තරගයට ගොඳුරුවීම නිසා නිරන්තරව ම යම් තරමක පීඩනයකට යටත් වේ. නව විෂයමාලාව ප්‍රථම වතාවට අ.පො.ස. (උ.පො.) සඳහා යොදා ගැනෙන විට මෙම පීඩනය තවත් දැඩි වේ. එවැනි අවස්ථාවක ඔබ අතට පත්වන ගරු මාර්ගෝපදේශ සංග්‍රහය, විෂය නිරදේශ තරමට ම ගරුවරුනට වැදගත් වන්නේ ය. මෙහි මූලිකව ම ගරුවරයා සැලකිල්ලට ගත යුතු පැති තුනක් ඇත. එනම් ගරු මාර්ගෝපදේශ විෂය නිරදේශය හා පූර්ණව ගැලපී තිබේ, විෂයමාලාවේ අපේක්ෂිත නිපුණතා පාදකව විෂයමාලාවේ දරුණු සඳහා දැක්ම මූල්‍යෙකාට ගෙන සකසා තිබේ හා 12 - 13 ගේණීවල දරුවාගෙන් අපේක්ෂිත සාධන මට්ටම මෙනෙහි කොට සකසා තිබේ. එහෙයින් මෙය නොදින් පරිභිශ්චාය කිරීම ගරුවරයාට අත්‍යවශ්‍ය කාර්යයක් හා වගකීමක් වන්නේය.

ජාතික අධ්‍යාපන ආයතනය ඉහත කි කරුණු තුන ම ඔබගේ අවධානයට ගෙන ඒම සඳහා 13 වන ගේණීවල ඉගැන්වීම් කරන සියලුම ගරුවරුනට ඒ සඳහා අවශ්‍ය පුහුණුවීම් ලබාදීම සඳහා ද ක්‍රියාත්මක වී සිටී. නිරන්තරව පැවැත්වෙන මෙම පුහුණු සැසිවලට අදාළ ගරුවරුන් සහහාගිවීම අතිශයින් ම අවශ්‍ය කරුණක් වන්නේ මෙහි දැක්වෙන ඉගෙනුම්-ඉගැන්වීම් මූල ධර්ම හා ක්‍රියාම වටහා ගැනීමට පුහුණුව බෙහෙවින් ඉවහල් වන නිසා ය. විශේෂයෙන් ම පාසල් පාදක ඇගයීම් ක්‍රියා, නිපුණතා වර්ධනය සඳහා ඉවහල් කර ගැනීම අපේක්ෂා කෙරේ. විෂය කරුණුවලට පමණක් ඉගැන්වීම යටත්වීමට නොදී සිසුනගේ කුසලතා ඔප ගැන්වීමේ අභිලාෂය ඉවුකරදීමට මේ සියලු මැදිහත්වීම් අවශ්‍ය බව අධ්‍යාපන හා ඇගයීම් කාර්යයේ නියැලන අප සියලු ම දෙනා වටහා ගත යුතු වේ.

ගරු මාර්ගෝපදේශ පිළියෙළ කිරීමේ අතිශය වෙහෙසකාරී කාර්යය ඉවුකරලීමට මැදිහත් වූ ජාතික අධ්‍යාපන ආයතනයේ සියලුම ගාස්ත්‍රීය අංශවල නිලධාරීන් ඇතුළ කාර්ය මණ්ඩල හා බාහිරව ඒ සඳහා දායක වූ විද්‍යාත් හැම දෙනාට ම ද මාගේ විශේෂ ස්තූතිය හිමි වේ.

ආචාර්ය උපාධි එම්. සේදර
අධ්‍යක්ෂ ජනරාල්

සංඛ්‍යාපනය

මෙම ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය 2010 වර්ෂයේ සිට 13 වන ශේෂීය සඳහා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සංවිධානය කර ගැනීම සඳහා ගුරු හටතුන්ට ප්‍රයෝගනවත් වේ.

මෙම පොත සම්පාදනය කිරීමට පාදක කරගත් විෂය නිර්දේශය මෙතෙක් පැවති විෂය නිර්දේශවලට වඩා වෙනස් වුවකි. එම වෙනස හැඳුනා ගැනීමට යොමුවන ඔබට එය නිපුණතා පාදක විෂය නිර්දේශයක් බව දැකිය හැකි ය. මෙහි දැක්වෙන නිපුණතාවක් එම ශේෂීය තුළදී ම සාක්ෂාත් කර ගත යුතු යැයි අපේක්ෂා නොකෙරේ. දැනැමිවිට ඒ සඳහා බොහෝ කළක් ගතරිය හැකි ය. එහෙත් නිපුණතා මට්ටම් හා එක් එක් නිපුණතා මට්ටම් යටතේ දැක්වෙන ඉගෙනුම් එල එම ශේෂීය තුළදී ම අන්පත් කර ගත යුතු වේ. එබැවින් ඔබට ශේෂීයට අදාළ පාඩම් සැලසුම් කර ගැනීමේදී එම නිපුණතා මට්ටම් හා ඉගෙනුම්වල බෙහෙරින් ප්‍රයෝගනවත් වේ. මෙම ඉගෙනුම්වල ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියේ දී එක් එක් අරමුණු සකසා ගැනීමට මෙන් ම පන්ති කාමරයේ දී දියු කෙරෙන ඇගයිම් උපකරණ සකස් කර ගැනීමේදී නිර්ණායක ලෙස යොදා ගැනීම කෙරෙන් ඔබගේ අවධානය යොමු කිරීම අපේක්ෂා කෙරේ. මෙම විෂය හැඳුරුමේදී පරිභ්‍යනය කළ යුතු අතිරේක පොත් පත් මෙන් ම වෙබ් අඩවි පිළිබඳ සියුන් දැනුවත් කිරීමට ද මෙම ගුරු මාර්ගෝපදේශය ඔබට ප්‍රයෝගනවත් වේ.

මෙති යෝජිත ක්‍රියාකාරකම් ඔබ නිර්මාණයීලි ගුරුවරයෙකු වශයෙන් ක්‍රියා කිරීමේ අපේක්ෂා සහිතව ආදර්ශවත් ලෙස ඉදිරිපත් කළ ඒවා වශයෙන් සලකන්න. ගුරු කේන්ද්‍රිය පන්ති කාමර ක්‍රියාවලිය වෙනස් කර සිංහ කේන්ද්‍රිය බවක් ඇති කිරීම විශේෂයෙන් අපේක්ෂා කෙරේ. එබැවින් සියුන් විවිධ පොත්පත් පරිභ්‍යනයට අන්තර්ජාල සාචිතය වැනි ගෙවීම්වායට යොමු කෙරෙන ඉගෙනුම් අවස්ථා හැකි හැමවිට ම උදා කළ යුතු වේ. ඉගැන්වීමේදී සම්පූද්‍යාධික ලෙස සටහන් ඉදිරිපත් කිරීම වෙනුවට අකර්ෂණීය ලෙස නව දැනුම මූලධර්ම ආදිය ඉදිරිපත් කළ යුතු වේ. ඒ සඳහා තාක්ෂණය හැකිතාක් දුරට යොදාගත් සන්නිවේදන උපකුම හාටිත කිරීම නට පන්තිකාමරය තුළ දී උනන්දු විය යුතු වේ. ඒ සඳහා නට තාක්ෂණීක උපකරණ හැකිතාක් දුරට හාටිත කිරීමට නිර්මාණයීලිම අවසා වේ.

12 වන ශේෂීයේදී මෙම විෂය ඉගෙනීම අරඹන ඔබගේ සියුන්ට විෂය නිර්දේශ මතාව පැහැදිලි කර දෙන්න. වර්ෂය පුරා ක්‍රියාත්මක කරන ඔබගේ ඉගැන්වීමේ සැලසුම හැඳුන්වා දෙන්නේ නම් එය සියුන් තුළ පෙළඳඕවීමක් වනු ඇත. මූල් විෂය නිර්දේශය ආවරණය කර ගැනීමට පාසල වෙත සියුන් ආකර්ෂණය වේ. මෙම විෂයමාලා ප්‍රතිසංස්කරණ රටට දැනෙන පන්ති කාමර ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියේ වෙනසක් ඇති කරනු සඳහා අදාළ විෂය නිර්දේශය මෙන් ම මෙහි යෝජිත ක්‍රියාවලි ඇගයින් වෙනුවේ නිර්මාණයීලිම අවසා වේ.

මෙම මාර්ගෝපදේශ දැකියීමේදී දායක වූ විද්‍යාත් සැමට, ගුරුත්වතුන්ට යාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන්ට මගේ ස්තුතිය හිමි වේ. මේ කාර්යය සඳහා මහපෙන්තු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ලාංඡල පෙරේරා මැතිදුන් මෙන් ම මුද්‍රණ කටයුතු සිදුකර පාසල්වලට ලබාදීමේ වශයෙන් හාරගෙන කටයුතු කළ අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ඇතුළු කාර්යය මණ්ඩලයට මගේ විශේෂ ස්තූතිය පුදු කරමි. මෙහි ඇතුළු කරනු ජ්‍යෙෂ්ඨ පිළිබඳ ව සංවර්ධනාත්මක යෝජිතා ඇතොත් මා වෙත ලබාදෙන්නේනම් කාන්ඡ වෙමි.

විමල් සියඟලාගොඩ
සහකාර අධ්‍යක්ෂ ජනරාල්
හාජා, මානව කාස්තු හා සමාජ විද්‍යා පිධිය.

ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය ජරිග්‍ලෙන කළුනා උපදෙස්

වර්ෂ 2009 සිට අධ්‍යායන පොදු සහතික පත්‍ර උසස් පෙළ සඳහා ක්‍රියාත්මකවීමට තියමිත ගිණුම්කරණය විෂය නිරද්‍රේශය නිපුණතා පාදක ව සම්පාදනය කර ඇත. එම විෂය නිරද්‍රේශයේ 13 වන ගේණිය සඳහා වන නිපුණතාව 12 සිට 17 දක්වා වන නිපුණතා ආචාරණය වන ලෙස මෙම ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය පිළියෙල කර ඇත. මෙම විෂය නිරද්‍රේශය මගින් ගිණුම්කරණයට අදාළ විෂය කරුණු පිළිබඳ දැනුම පමණක් නොව ඒ පිළිබඳ යහපත් ආකළුප, කුසලතා හා පුරුදු ලබාදීම ද අපේක්ෂා කෙරේ.

එම අරමුණ පෙරදිරි කරගෙන සිසුන්ගේ නිපුණතා සංවර්ධනය කෙරෙන ආකාරයට ඔබගේ ඉගෙනුම්- ඉගැන්වීම් ක්‍රියාවලිය සැලැසුම් කර ගැනීම අපේක්ෂා කරමින් ඒ සඳහා ඔබට මගපෙන්වීමක් වශයෙන් මෙහි ආදරු ක්‍රියාකාරකම් ඇතුළත් කර ඇත.

මෙම ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය සකස් කර ඇත්තේ පන්ති කාමරය තුළ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු කළ යුතු අනුපිළිවෙලට ම ය. විෂය නිරද්‍රේශයේ ඇති සැම නිපුණතා මට්ටමක් සඳහා ම ඉගෙනුම් එල ඉදිරිපත් කර ඇත. එම ඉගෙනුම් එලවලට හා අදාළ නිපුණතා මට්ටමට සියලු ම සිසුන් ලතා වන ආකාරයේ දිජ්‍යා ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියක් ඔබ විසින් අනුගමනය කරනු ඇතැයි අපේක්ෂිත ය. ඒ සඳහා ඔබට කරන මගපෙන්වීමක් ලෙස තොරාගත් නිපුණතා මට්ටම කිහිපයක් සඳහා පිවිසීම හා ඉගෙනුම් කළුනා ගෝපිත උපදෙස් ඉදිරිපත් කර ඇත. එම උපදෙස් එලෙස ම අනුගමනය කිරීම අනිවාර්ය හෝ අපේක්ෂා නොකෙරෙන අතර සිසුන්ගේ නිපුණතා සංවර්ධනය කෙරෙන ආකාරයේ වෙනත් සුදුසුයැයි හැගෙන දිජ්‍යා ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියක් අනුගමනය කිරීමට නිර්මාණයිලි ඔබට පූර්ණ නිදහස ඇත.

එසේ ම සැම නිපුණතා මට්ටමක් අවසානයේ දී ම “විෂය කරුණු පැහැදිලි කර ගැනීමට අත්‍යුතු” මෙම ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයෙන් ඉදිරිපත් කර ඇත. එය ඔබ පන්ති කාමරයේ දී ක්‍රියාකාරකම් තුළින් අනාචාරණය කර ගත යුතු හා සිසුන්ට සටහනක් ලෙස ලබාදිය යුතු විෂය කරුණුවලට මගපෙන්වීමක් වන්නේ ය.

ඉගෙනුම්- ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා පිවිසීම හෝ ඉගෙනුම් කළුනා ගෝපිත උපදෙස් ඉදිරිපත් කර නොමැති නිපුණතා මට්ටම ද මෙහි ඇතුළත් වේ. එම නිපුණතා මට්ටම සඳහා ද සුදුසු ප්‍රවේශයක් හා යෝග්‍ය ඉගෙනුම සඳහා වූ උපදෙස් පත්‍රිකාවක් සකස් කර සිසුන් ක්‍රියාකාරීව ඉගෙනුමෙහි යොදවන ආකාරයේ දිජ්‍යා ඉගෙනුම්- ඉගැන්වීම් ක්‍රියාවලියක් පන්ති කාමරය තුළ ක්‍රියාත්මක කිරීමට ඔබට යෝජනා කෙරේ.

අලුතින් හඳුනවා දී ඇති විෂය කරුණු කමිඩ්ඩියෝජ ව් එ නිශ්චලතා මට්ටම්වලදී විශේෂයෙන් අවධානය කළ යුතු සීමාවන ඔබට පෙනවා දී ඇති. ඒ කෙරෙහි ද විශේෂ අවධානය යොමු කරමින් ඔබගේ ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක කර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙහෙයුම හා උපදේශකත්වය : ආචාර්ය උපාධි එම්. සේදුර මහතා අධ්‍යක්ෂ ජනරාල් ජාතික අධ්‍යාපන ආයතනය.

අධිකාරීය : විමල් සියලුමාගොඩ මහතා (විෂයමාලා සංවර්ධන) සහකාර අධ්‍යක්ෂ ජනරාල්, ජාතික අධ්‍යාපන ආයතනය.

සැලුම් හා විෂය සම්බන්ධිකරණය :

පී.එච. කුසුමාචිත් මහත්මිය

- සැලුසුම් හා විෂය සම්බන්ධිකරණය, ව්‍යාපෘති නිලධාරී, ව්‍යාපාර අධ්‍යයන දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය.

ආචාර්ය ඒ. සිවනේෂරාජා මහතා -

- ව්‍යාපාර අධ්‍යයන දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය.

විෂයමාලා කළුව :

පී.එච. කුසුමාචිත් මහත්මිය

- ව්‍යාපෘති නිලධාරී, ව්‍යාපාර අධ්‍යයන දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය.

ආචාර්ය ඒ. සිවනේෂරාජා මහතා -

- ව්‍යාපාර අධ්‍යයන දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය.

එ.ඩී. විශේෂුරිය මහතා

- ප්‍රධාන ව්‍යාපෘති නිලධාරී, ව්‍යාපාර අධ්‍යයන දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය.

එම්.එම්. අයි. එම්. පෙරේරා මහත්මිය

- ව්‍යාපෘති නිලධාරී, ව්‍යාපාර අධ්‍යයන දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය.

එස්. කේ. ප්‍රහාරන් මහතා

- ව්‍යාපෘති නිලධාරී, ව්‍යාපාර අධ්‍යයන දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය.

එස්. ආර්. රත්නාෂ්ව මහතා

- සහකාර ව්‍යාපෘති නිලධාරී, ව්‍යාපාර අධ්‍යයන දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය.

චී.එල්.සී. ආර්. අංත් කුමාර මහතා

- සහකාර ව්‍යාපෘති නිලධාරී, ව්‍යාපාර අධ්‍යයන දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය.

කංස්කරණ මණ්ඩලය :

අනිල් ජයන්ත ප්‍රනාන්ද මහතා

- ජේජ් ක්‍රේකාවාර්ය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

දායානන්ද අම්බලන්ගොඩගේ මහතා -

- ජේජ් ක්‍රේකාවාර්ය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

චී. ධර්මරාජා මහතා

- වරළත් ගණකාධිකාරී

ඛාණිර කම්මත පුද්ගල දායකත්වය :

සිරිමා නානායක්කාර මහත්මිය

- ගුරු උපදේශක, කළාප අධ්‍යාපන කාර්යාලය, ඇල්පිටිය.

එම්.එච.එම්. බුහාරි මහතා

- ගුරු උපදේශක, කැගල්ල කළාප අධ්‍යාපන කාර්යාලය.

සී.එල්.එම්. නවාස මහතා

- ගුරු උපදේශක, ඉඩ්බාගමුව කළාප අධ්‍යාපන කාර්යාලය.

අයි.චී. ප්‍රේමතිලක මහතා

- ගුරු සේවය, කරන්දෙනිය මහ විදුහල.

නීතා ගුණතිලක මහත්මිය

- ගුරු සේවය, මධ්‍ය මහා විද්‍යාලය, හෝමාගම.

- | | |
|---|--|
| අනේමා ගුණතිලක මෙනෙවිය
යු.නී. ධර්මදාස මහතා
රී. එම්. නවරත්න මහතා
ආර්.චී. රාජපක්ෂ මහතා
යු. අනුල ඒකනායක මහතා
එස්. පල්ලේලාජවිච් මහතා

ඩී.එම්.එස්.දිසානායක මහතා

කිත්සිර ඒකනායක මහතා
කේ.ඒ. නිලන්ති මහත්මිය
එච්.එම්.එන්.එම් හේරත් මහත්මිය
එම්.කේ. රුදුගු මහතා
එම්.ඩී.ජ්‍යෙෂ්ඨතා මහත්මිය

එස්. සිරිලාල් මහතා

කේ. ක්‍රින්ද සම්පන් මහතා | <ul style="list-style-type: none"> - ගුරු සේවය, ගාන්ත පාවුල බාලිකා විද්‍යාලය, මිලාගිරිය. - ගුරු සේවය, ඇ/ තලාව මහ විදුහල, තලාව. - ගුරු සේවය, ශ්‍රී පරාකුම ජාතික පාසල, කොළඹයිගතේ. - ගුරු සේවය, බලංගොඩ ආනන්ද මෙමත් ජාතික පාසල. - ගුරු සේවය, මා/සාන්ත තොමස් ජාතික පාසල, මාතලේ. - ගුරු සේවය, ක/හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යාපියාය,
හොරණ. - ගුරු සේවය, නික/ශ්‍රී සුමංගල මධ්‍ය මහ විදුහල,
වාරියපොල. - ඇ/ නිවන්තකවේතිය මහ විදුහල, අනුරාධපුරය. - ගුරු සේවය, බප/ඡය ධර්මපාල විදුහල, පන්තිපිටිය. - ගුරු සේවය, බප/ඡය ධර්මපාල විදුහල, පන්තිපිටිය. - ගුරු සේවය, පො/තොපා වැව ම.ම.වි. පොලොන්තරුව. - ගුරු සේවය, පො/සේවාමුක්ත කඳවුර,
නලෝදා විද්‍යාලය, පොලොන්තරුව. - ගුරු සේවය, වල්ගම ශ්‍රී සද්ධාතිස්ස මහ විදුහල, වල්ගම,
බණ්ඩාරගම - ගුරු සේවය/පො/දිණු / සෙවනපිටිය මහ විදුහල,
පොලොන්තරුව. |
|---|--|

කරුණක වද්‍ය සැකකුම :

මංගලිකා විශේරත්න මහත්මිය

- ව්‍යාපාර අධ්‍යයන දෙපාර්තමේන්තුව.

කොළඹ බැලීම :

ච්‍රි. එ. ජයලතා මහත්මිය

- ගුරු සේවය

විවිධ සහාය :

යමුනා සී. හේවාචිතාරණ මහත්මිය
 පූජ්‍යා අමරසිංහ මහත්මිය

- ව්‍යාපාර අධ්‍යයන දෙපාර්තමේන්තුව.
 - ව්‍යාපාර අධ්‍යයන දෙපාර්තමේන්තුව.

පළුන

සිවු

ඉගෙනුම් එල හා ආදර්ග ක්‍රියාකාරකම්

1 - 164

පාසල පදනම් කරගත් තක්සේරුකරණය

165 - 177

නිශ්චලාව 12.0 : ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත හාවිත කරයි.

නිශ්චලා මට්ටම 12.1 : ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවල නෙතික පසුබිම විග්‍රහ කරයි.

කාලෝච්චේ : 06

ඉගෙනුම් එම :

- 1995 අංක 15 දරන ගිණුම්කරණ හා විගණන ප්‍රමිත පනතෙහි ඇති වැදගත්කම දක්වයි.
- ගිණුම්කරණ ප්‍රමිත කම්ටුවේ කාර්යභාරය හා ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිත සමික්ෂණ මණ්ඩලයේ කාර්යභාරය ගිණුම්කරණයට අදාළ වන ආකාරය පැහැදිලි කරයි.
- ශ්‍රී ලංකා වරළත් ගණකාධිකාරී ආයතනයේ කාර්යභාරය විස්තර කරයි.
- නීතිමය මූලාශ්‍ර ප්‍රායෝගිකව හාවිත කිරීමට පෙළමේ.
- නීතිරිති සම්පාදනය සම්බන්ධයෙන් ඇති ආයතනික වැදගත්කම තහවුරු කරයි.

ඉගෙනුම- ඉගෙනුම් ව්‍යුහවලිය :

ඡේව්‍යුම්

- ව්‍යාපාරයක 2009.03.31 දින ඉතිරි තොගයේ පිරිවැය රු. 200,000/-කි. එම තොගවල ගුද්ධ උපලබාධි අයය රු. 180,000/-කි.
- තොගය මූල්‍ය ප්‍රකාශවල භදුනා ගන්නේ රු. 200,000ක් ලෙස ද, එසේ නැතහොත් රු. 180,000 ලෙස ද යන්න ප්‍රශ්න කරමින් සාකච්ඡාවක් ආරම්භ කරන්න.
- ගිණුම්කරණය මගින් ඉදිරිපත් කරන තොරතුරු සත්‍ය හා සාධාරණ විම සඳහා විවිධ ආයතන හා කම්ටුව මගින් ඊට අදාළ නීතිරිති හා නිරදේශ පනවා නිබෙන අතර, ඒවා අතරින් ගිණුම්කරණ ප්‍රමිත ප්‍රධාන වන බව සාකච්ඡාවට ගන්න.

ඉගෙනුම කදානා යෝජිත උපදෙස් :

- පහත සඳහන් මාතෘකාවලින් ඒ ඒ කණ්ඩායමට ලැබෙන මාතෘකාව කෙරෙහි අවධානය යොමු කරවන්න.
 - ගිණුම්කරණ ප්‍රමිත කම්ටුව
 - ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිත සමික්ෂණ මණ්ඩලය
 - ශ්‍රී ලංකා වරළත් ගණකාධිකාරී ආයතනය
- කියවීම ද්‍රව්‍ය පරිසිලනය කිරීමට යොමු කිරීමෙන් පසු මාතෘකාවට අදාළ තොරතුරු අනාවරණය කිරීම සඳහා මගපෙන්වීමක් කරන්න.
- 1995 අංක 15 දරන ගිණුම්කරණ හා විගණන ප්‍රමිත පනත හැඳින්වීමට උපදෙස් දෙන්න.
- ඒ ඒ කණ්ඩායමට ලැබූ මාතෘකාව හැඳින්වීමට උපදෙස් දෙන්න.
- එක් එක් කණ්ඩායමට ලැබූණු මාතෘකාව ගිණුම්කරණයට ඇති කරන බලපෑම විමසන්න.
- එවැන්නක් බිහිවීමට පදනම් වූ හේතු මතුකර ගන්න.
- කණ්ඩායම් අනාවරණ සාමූහිකව ද, නිරමාණයිලිව ද සමස්ත පනතියට ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න.

විෂය කරුණු පැහැදිලි කර ඇති කළුනා අතචුලක :

- නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන්හි (Specialized Business Enterprises) මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේ දී හා ඉදිරිපත් කිරීමේ දී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවල නිරදේශ අනුගමනය කළ යුතු බව 1995 අංක 15 දුරණ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිත ජනත මගින් අවධාරණය කෙරේ.
- 1995 අංක 15 දුරණ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිත ජනතේ නිශ්චිත ව දක්වා ඇති පරිදි ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත කමිටුව ස්ථාපිත කර ඇත. මෙම කමිටුව මගින් ශ්‍රී ලංකා වරළත් ගණකාධිකාරී ආයතනයට ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත සකස් කිරීම හා ඒවා නිරදේශ කිරීම සඳහා සහාය ලබා දේ.
- 1995 අංක 15 දුරණ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිත ජනතේ දැක්වෙන විධිවිධානවලට අනුව ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිත සම්ක්ෂණ මණ්ඩලය පිහිටුවා ඇත.
- නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන්හි මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ දී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අනුගමනය කර ඇද්ද යන්න පරික්ෂා කිරීම හා එසේ තොවන්නේ නම් ඒ සඳහා අවශ්‍ය කියාමාර්ග ගැනීමේ බලය ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිත සම්ක්ෂණ මණ්ඩලයට පැවරී ඇත.
- **ශ්‍රී ලංකා වරුලත ගණකාධිකරණ ආයතනයේ කාර්යාලයන් කළුනා තිබුණ්:**
 - සුදුසුකම් ලබාදීම සඳහා විභාග පැවැත්වීම සහ රේට අදාළ අධ්‍යාපන පාඨමාලා නියම කිරීම.
 - දිජ්‍යා අධ්‍යාපනය සහ පුහුණුව අධීක්ෂණය සහ පාලනය කිරීම.
 - වෘත්තීය ප්‍රමිතීන් නිසි අයුරු පවත්වාගෙන යැම සහ ප්‍රමිතීන් පවත්වාගෙන යැමට අවශ්‍ය කුම සහ පරිවයන් සාමාජිකයින්ට හඳුන්වාදීම.
 - ගණකාධිකරණය සහ අදාළ විෂයයන් පිළිබඳ පර්යේෂණ කිරීම දිරිගැන්වීම.
 - වෘත්තීය යහපත සහ අභිවෘද්ධිය සුරකීම.
- 1995 අංක 15 දුරණ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිත ජනත මගින් ලැබූ තෙතින් බලය මත නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන්හි අවශ්‍යතා සඳහා ප්‍රමිත සකස් කිරීම, පවත්වාගෙන යාම හා සංශෝධනය කිරීම.

නිපුණතා මට්ටම 12.2 : ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම් හා වැරදි සම්බන්ධයෙන් ගිණුම් තැබීම හා හෙලිදරව් කිරීම සිදු කරයි.

කාලෝච්චේද : 04

ඉගෙනුම් එල :

- ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම් හා වැරදි යන ගිණුම්කරණ ප්‍රමිතය පැහැදිලි කරයි.
- ගිණුම්කරණ ප්‍රමිත 10ට අනුව ගනුදෙනු හා සිද්ධීන් ගිණුම්ගත කරයි.
- ගිණුම්කරණ ප්‍රමිත 10ට අදාළ වැදගත් තොරතුරු හෙලිදරව් කරයි.
- කියවීම් ද්‍රව්‍ය පරිඹිලනයෙන් අවශ්‍ය තොරතුරු වෙත ඉක්මණීන් පළා වේ.
- වෙනස්වීම් කෙරෙහි අවධියෙන් සිටීමට පෙළාමේ.

ඉගෙනුම්- ඉගෙනුම් ව්‍යුහවලය :

පිටපත

- සීමිත සිසිර සමාගමේ 2009.3.31 දිනට අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශවලින් අනාවරණය කරගත් තොරතුරු කිහිපයක් පහත දැක්වේ.
 - 2009.3.31න් අවසන් වර්ෂයේ බදු පසු ගුද්ධ ලාභය රු. 200,000/-.
 - 2008.4.1 දිනට ලාභාලාභ ගිණුමේ ගෙෂය රු. 50,000/-.
 - 2009.3.31 දිනට යන්තු පිරිවැය රු.250,000/-යි,එදිනට යන්තු ක්ෂේත්‍ර වෙන් කිරීම රු. 100,000/-
 - ක්ෂේත්‍ර ප්‍රතිපත්තිය සරල මාර්ග ක්ෂේත්‍ර සමාන වාර්ෂික වාරික 10කි. ගිණුම් වර්ෂය තුළදී පහත සඳහන් තොරතුරු හඳුනා ගෙන ඇත.
 - යන්තුවල එලදායී ජීවකාලය නැවත සලකා බැඳු අතර, එය තවත් වර්ෂ දෙකකින් ඉහළ යන බව ඇස්තමේන්තු කරයි.
 - 2007.10.01 දින රු. 20000 කට මිලට ගත් ලි බඩු එම ගිණුම් වර්ෂයේ ගැනුම් ගිණුමට ඇතුළත් කර තිබේ. ලි බඩු ක්ෂේත්‍ර කිරීම සරල මාර්ග ක්ෂේත්‍ර ප්‍රතිපාදනයට 10% බැඟින් විය.
 - මිලට ගත් වර්ෂයේ සිට මෙම ලිබඩු හින්වන ගේෂ ක්ෂේත්‍ර ස්ථානයට වර්ෂයට 10% බැඟින් ක්ෂේත්‍ර කිරීමට කළමනාකාරීත්වය තීරණය කර ඇත.
- ඉහත සඳහන් තොරතුරු ඇස්තරීන් පහත සඳහන් කරුණු මතු කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
 - ගිණුම්කරණ ප්‍රතිපත්ති
 - ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස්වීම්
 - ගිණුම්කරණ ඇස්තමේන්තු
 - ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම්
 - වැරදි
- ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම් හා වැරදි, **මූල්‍ය ප්‍රකාශවල මූලිකාංගවලට බලකාවක් සිදුවන බව පැහැදිලි කරන්න.**

ඉගෙනුම කදාන යෝජිත උතදෙක

පහත සඳහන් මාත්‍රකාවලින් ඒ ඒ කණ්ඩායමට ලැබෙන මාත්‍රකාව කෙරෙහි අවධානය යොමු කරවන්න.

- ගිණුම්කරණ ප්‍රතිපත්ති
 - ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම්
 - වැරදි
-
- සපයා දුන් කියවීම් ද්‍රව්‍ය පරිඥිලනය කර ඒ ඒ කණ්ඩායමට ලැබේ ඇති මාත්‍රකාව නිර්වචනය කරවන්න.
 - මාත්‍රකාවට අදාළ ව නිදුසුන් ඉදිරිපත් කිරීමට උපදෙස් දෙන්න.
 - සීමිත සිසිර සමාගමේ තොරතුරු මාත්‍රකාවට අදාළ ව තොරා ගැනීමට යොමු කරවන්න.
 - එම තොරතුරු ඇසුරින් මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංගවලට සිදුකරන බලපෑම ඉදිරිපත් කරවන්න.
 - කණ්ඩායම් අනාවරණ නිර්මාණයිලිව ද, සාමූහිකව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න

විෂය කරණු පැහැදිලි කර ගැනීම කදාන අත්වලුක :

- ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 10 - ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම් සහ වැරදි (Accounting policies, Changes in Accounting Estimates and Errors)
 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 10ට අනුව නිර්චිත
 - ගිණුම්කරණ ප්‍රතිපත්ති
 - ආයතනයක මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කිරීමේ ද හා ඉදිරිපත් කිරීමේ ද අනුගමනය කරන නිශ්චිත මූලධර්ම, පදනම් සම්පූදායයන්, රීතින් හා පරිවයන් ගිණුම්කරණ ප්‍රතිපත්ති ලෙස හැඳින්වේ
- තිඳුන්:**
- වත්කම් අගය කිරීමේ ප්‍රතිපත්තිය
 - තොග අගය කිරීමේ ප්‍රතිපත්තිය
 - අයහාර හඳුනා ගැනීමේ ප්‍රතිපත්තිය
 - බදු ප්‍රතිපත්තිය


• ගිණුම් ප්‍රතිපත්ති කෝරා ගැනීම

ගනුදෙනු හා සිද්ධින් සම්බන්ධයෙන් ගිණුම්කරණ ප්‍රමිතයක් නිශ්චිතව අදාළ වන්නේ නම් එම ප්‍රමිතයට අනුව ගිණුම් ප්‍රතිපත්ති තිරණය කළ යුතුයි. එසේ තොවේ නම් **කහත කදාන කරණු කුරුරුලා පරදි** කළමනාකරණයේ විනිශ්චය මත ප්‍රතිපත්ති නිර්මාණය කර ඒවා අනුගමනය කළ යුතු ය.

1. මූල්‍ය ප්‍රකාශනවල තොරතුරු ඒවා ප්‍රයෝගනයට ගන්නා අයගේ අවශ්‍යතාවලට අනුකූල විය යුතු ය.
2. මූල්‍ය ප්‍රකාශන මගින් ඉදිරිපත් කරන තොරතුරු පහත දැ පිළිබඳ විශ්වාසය තහවුරු විය යුතු ය.
 - (අ) මූල්‍ය තත්ත්වය, ලාභදායීත්වය, මුදල් ප්‍රවාහයන්, විශ්වාසනීය ලෙස නිරුපනය වීම.
 - (ආ) විෂයානුගත බව (ඇ) මධ්‍යස්ථාන බව (ඈ) විවක්ෂණභාවය

- ආයතනයක ගිණුම් ප්‍රතිපත්ති වෙනස් කළ හැකි ආකාර දෙකකි.
- **ගිණුම්කරණ ප්‍රතිකෘත අවශ්‍යතාවක් මත හෝ**
- **ආයතනයේ මූල්‍ය තත්ත්වය, කාර්ය කාධිතය හෝ මූදල් ක්‍රිවාහ කෙරෙනි පෙරට වඩා විශ්වාක්‍රාදි ලෙස තොරතුරු කැඳසීම සඳහා වෙනස් කිරීම අවශ්‍ය විටෙක**
- **ගිණුම්කරණ ප්‍රතිපත්තිවල වෙනස්වීම් ගිණුම්ගත කිරීම පහත ආකාරයෙන් කළ යුතුයි.**

ගිණුම්කරණ ප්‍රතිකෘත්තිවල වෙනස්වීම් ගිණුම්ගත කිරීම



• **ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම් (Changes in Accounting Estimates)**

- කිසියම් ආයතනයක වත්කම් හා වගකීම් ආශ්‍රිත ව අපේක්ෂිත අනාගත ප්‍රතිලාභ හා බැඳීම් සම්බන්ධයෙන් වර්තමානයේ පවතින තත්ත්වයට අනුව කරනු ලබන තක්සේරු කිරීමේ ප්‍රතිථියක් ලෙස වත්කමක හෝ වගකීමක ධාරණ අගය සඳහා කළ යුතු ගැළපීමක් ඇස්තමේන්තු වෙනස්වීමක් ලෙස හැඳින්වේ.

ගිණුම්කරණය දී ජනන සඳහා අවස්ථාවල දී ඇස්තමේන්තු කිරීම් කෙරේ.

- අඩංගු තත්ත්වය වෙන් කිරීම
- ක්ෂේත්‍ර වන වත්කම්වල එලදායී ජ්‍යෙෂ්ඨකාලය වෙනස්වීම හා ක්ෂේත්‍ර කුමය වෙනස් කිරීම.
- තොග අගය කිරීම
- ප්‍රතිදාජාර බැඳීම්
- මූල්‍ය වත්කම්වල සාධාරණ අගය
- ආයතනයක ඇස්තමේන්තුවක් අප්‍රතික්‍රිත තොරතුරු හේතුවෙන් හෝ නව ප්‍රවණතාවක් හේතුවෙන් වෙනස් විය හැකි ය.
- **ගිණුම්කරණ ඇස්තමේන්තුවල වෙනස්වීම් ගිණුම්ගත කරන අයුරු පහත ආකාරයේ විය යුතුයි.**
 - වෙනස බලපාන්නේ වර්තමාන කාලයට පමණක් නම් එම කාලවිශේදයේ ලාභයට/ අලාභයට ගැළපීම.
 - වෙනස බලපාන්නේ වර්තමාන කාලවිශේදයට සහ ඉදිරි කාලවිශේදවලට නම්, එම එක් එක් කාලවිශේදයේ ලාභයට හෝ අලාභයට ගැළපීම.
 - වත්කම, වගකීම හා ස්කන්ධයට සිදුවන වෙනස එම වෙනස සිදුවූ කාලවිශේදයේ වත්කම, වගකීම හෝ ස්කන්ධයේ ධාරණ අගයට ගැළපීම.

නිදහස:

- ගොඩනැගිලිවල පිරිවැය රු. 400,000 කි. ඇස්තමේන්තු ජීවිත කාලය වර්ෂ 20කි. වර්ෂ 5 කට පසු එහි ජීවිත කාලය වර්ෂ 10ක් ලෙස සලකන්න.

$$\text{මුළු අවුරුදු 5 තුළ ඒ ඒ වර්ෂයේ ක්ෂය වනුයේ } \frac{400,000}{20} = 20,000$$

$$\text{දෙවන අවුරුදු 10 තුළ ඒ ඒ වර්ෂයේ ක්ෂය වනුයේ } \frac{300,000}{10} = 30,000 \text{ කි.}$$

වැරදි

ආයතනයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී නා ඉදිරිපත් කිරීමේ දී සැලකිල්ලට ගනු ඇතැයි සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකි තොරතුරු හාවිත නොකිරීම හෝ නියම ලෙස හාවිත නොකිරීම නිසා "පෙර කාල්වේස්ද එකක හෝ කිවිතයක ඩිජිටය හැකි අභ්‍යන්තරීම්, වැරදි" ලෙස (Prior Period Errors) හැඳින්වේ. වැරදි ප්‍රවර්තන කාලවේස්දයේ මෙන්ම, පෙර කාලවේස්දවල ද සිදුවේ.

- ප්‍රවර්තන වර්ෂයේ වැරදි එම වර්ෂයේ ගිණුම් ප්‍රකාශ අනුමත කිරීමට පෙර නිවැරදි කළ යුතුවේ. මෙම ප්‍රමිතයෙහි විෂය පරියට අයත් වන්නේ පෙර කාලවේස්දයේ සිදුවූ වැරදි ය.

පෙර කාල්වේස්ද වැරදි තහන ආකාරයට සිදුවිය හැකිය.

- ගණීතමය දෝෂ
- ගිණුම්කරණ ප්‍රතිපත්ති හාවිත කිරීමේ දෝෂ
- අතපසුවේම්
- පෙර වර්ෂයේ වැරද්දක් නිවැරදි කොට එය මූල්‍ය ප්‍රකාශවල ඉදිරිපත් කරන්නේ අතිතයානුයෝගී තැවත ප්‍රකාශ කිරීමේ (Retrospective Restatement) පදනමටයි.
- පෙර කාලවේස්දයක වූ **වරදක සිදු නොවුවාකේ** සළකා මූල්‍ය ප්‍රකාශවල මූලිකාංගයන් හඳුනා ගැනීම, මැනීම හා අනාවරණය කිරීම, නිවැරදි ලෙස ප්‍රකාශ කිරීම අතිතයානුයෝගී තැවත ප්‍රකාශ කිරීමයි.

• හෙමුදුරුව් කිරීම්වලට තිබුණු:

ගිණුම්කරණ ප්‍රතිකජන වෙනස්වීම්	ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම්	පෙර කාලවීමේදී වැරදි
<ul style="list-style-type: none"> • ගිණුම්කරණ ප්‍රතිපත්තියේ වෙනස්වීමේ ස්වභාවය • අනාගත හා ප්‍රවර්තන කාලවීමේදීවලට සිදුවීය හැකි බලපෑම 	<ul style="list-style-type: none"> • ඇස්තමේන්තුව වෙනස් කිරීමට හේතු • ඇස්තමේන්තු වෙනස් කිරීම නිසා මූල්‍ය ප්‍රකාශවලට සිදුවන බලපෑම 	<ul style="list-style-type: none"> • පෙර කාලවීමේදී වර්ගයේ ස්වභාවය • ඉදිරිපත් කර ඇති පැරණිම පෙර කාලවීමේදීය ආරම්භයේ නිවැරදි කිරීම • වැරදි නිවැරදි කර ඇත්තේ කවර කාලයක සිට නොස් ද යන්න පිළිබඳ විස්තරයක්

නිපුණ්‍ය මට්ටම 12.3 : ශ්‍රී ලංකා ගිණුමකරණ ප්‍රමිත 12ව අනුව ගේෂපත්‍ර දිනට පසුව සිදුවන සිද්ධීන් සම්බන්ධයෙන් ගිණුම තැබීම හා හෙලිදරවි කිරීම සිදුකරයි.

කාලෝච්චේ : 04

ඉගෙනුම් එල :

- ගේෂපත්‍ර දිනට පසුව හටගන්නා සිදුවීම් නිරවචනය කරයි.
- ගේෂපත්‍ර දිනට පසුව හටගන්නා සිදුවීම් වර්ග කර නිදසුන් ඉදිරිපත් කරයි.
- මූල්‍ය වාර්තා පරිදිලනය කරන්නන්ට තීරණ ගැනීම සඳහා ගේෂපත්‍ර දිනට පසුව සිදුවන සිදුවීම් වැදගත් වන බව විග්‍රහ කරයි.
- තීරණ ගැනීම සඳහා අදාළ තොරතුරු හා අදාළ නොවන තොරතුරු වෙන්කර දක්වයි.
- තොරතුරුවල විනිවිහාව හෙවත් පාරදාශකාවයෙහි ඇති වැදගත්කම දක්වයි.

ඉගෙනුම- ඉගෙනුම් ව්‍යුහවලය :

පිටපත :

සමාගමක සාමාන්‍ය කොටස්හිමියන් දෙදෙනෙකු අතර ඇතිවූ පහත සඳහන් දෙබස සිසුන්ට ඉදිරිපත් කරන්න.

කේතී : බලන්න සඳහන්, මේ ගේෂපත්‍රය හදුල තියෙන්නේ 2009.03.31 දිනටයි. එදාට ගැයැගතියේ රු. 80,000/--ක් තිබුල තියෙනව. ඒ උනාට ගේෂපත්‍රයේ පෙන්වුම් කරල තියෙන්නේ රු. 60,000/-යි. ඒ ගැන සොයා බැඳුවීට රු. 20,000/--ක ගැයැගතියෙක් 2009.4.15 දින බංකාලොත් වී ඇති බව දැන ගන්නට ලැබුණා. ඉතින් කොහොම ද ඒක එහෙම වෙන්නේ?

කළුන : මටත් හරි ගැටුවක් මතුවෙලා. ආදායම් ප්‍රකාශයේ මිලියන 10ක ලාභ තිබුලත් අපට ලාභාංග ප්‍රකාශ කරල නෑ ! ඒව අපට ලැබෙයි ද දන්නේ නැහැ.

- ඉහත දෙබස ඇසුරෙන් පහත දැක්වෙන කරුණු මතකර ගැනීමට සාකච්ඡාවක් මෙහෙයවන්න.
- මෙම ව්‍යාපාරයේ ගේෂපත්‍ර දිනය.
- ගේෂපත්‍ර දිනට පසුව සිදුවූ සිදුවීම්
- ගිණුම් ප්‍රකාශනවල ගළපන හා නොගළපන සිද්ධීන්

ඉගෙනුම කළුන යෝජිත උපදෙස් :

- පහත සඳහන් මාත්‍යකාවලින් ඒ ඒක්කායමට ලැබෙන මාත්‍යකාව කෙරෙහි අවධානය යොමු කරවන්න.

- ගේපතු දිනට පැවති තත්ත්වයන්ට සාක්ෂි සපයන සිදුවීම්
- ගේපතු දිනට පසුව පැන නැගුණු තත්ත්වයන් නිරුපතය කරන සිදුවීම්
- සපයා දුන් කියවීම් දවා පරිභෑලනය කරවීමෙන් පසු ඒ ඒ කණ්ඩායමට ලැබූ මාත්‍යකාව නිර්වචනය කිරීමට උපදෙස් දෙන්න.
- පහත සඳහන් නිදුස්න් අධ්‍යයනය කරවන්න.


සීමිත පෙරේරා සමාගමේ ගිණුම් වර්ෂය 2009.3.31 දිනෙන් අවසන් වන අතර 2009.05.30 දින සමාගමේ මූල්‍ය ප්‍රකාශ අධ්‍යක්ෂවරුන් විසින් අනුමත කර ඇත. 2009.3.31 දිනට පසු සමාගම සම්බන්ධයෙන් පහත සඳහන් තොරතුරු අනාවරණය වී ඇත.

1. 2009.03.31 දිනට ව්‍යාපාරයේ පැවති තොගවල අඩංගු පිරිවැය රු. 350,000/-ක්වූ තොගයක 2009.3.31 දිනට ඇස්තමේන්තුගත ගුද්ධ උපලබාධී අගය රු. 290,000/කි. 2009.04.25 දින ඉහත තොගය රු. 250,000/- කට අලෙවී කර ඇත.
2. සමාගමේ සේවකයෙකු වූ විරාජ් එම සමාගමට එරෙහිව නඩුවක් පවරා ඇත. එම නඩුවට අදාළ ව රු. 100,000/- වන්දී ගෙවිය යුතු බව 2009.4.15 දින උසාවිය තීන්දු කර ඇත.
3. 2009.4.30 දින රු. 500,000/-ක් වූ ගොඩනැගිල්ලක් ගින්නෙන් විනාජ විය. අලාහය රු. 150,000/- ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
4. සමාගම පාවිචි කළ රු. 1,000,000/-ක් වටිනා වැන් රථයක් 2009.5.7 දින රථය විසින් පවරාගෙන ඇත.

- ඉහත තොරතුරු ඒ ඒ කණ්ඩායමට ලැබුණු මාත්‍යකාවට අදාළව වෙන්කිරීමට උපදෙස් දෙන්න.
- එම තොරතුරු මූල්‍ය ප්‍රකාශනවල ගැලපීම් කළ යුතු ආකාරයෙන් අනාවරණය කරන ආකාරය පැහැදිලි කරවන්න.
- කණ්ඩායම් අනාවරණ සාමූහිකව ද, නිර්මාණයිලිව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න.

විජය කරුණු පැහැදිලි කර ගැනීම සඳහා අතටැලක

- ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 12, ගේපෙනු දිනට පසුව හට ගන්නා සිදුවීම්
(Events After the Balance sheet Date)



- ඉහත සටහන අධ්‍යයනය කර ගේපතු දිනට පසුව සිදුවන සිදුවීම් නිර්වචනය කර තිබූන් ඉදිරිපත් කරන්න.
- ඒ ඒ තිබූන් මූල්‍ය ප්‍රකාශවල ගළපන ආකාරය හෝ සටහන් ලෙස අනාවරණය කරන ආකාරය පැහැදිලි කරන්න.
- ගේපතු දිනට පසුව හට ගන්නා සිදුවීම්වලට ව්‍යාපාරයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ උපකල්පනය බලපාන ආකාරය පහත දැක්වේ.
 - ගේපතු දිනට පසුව හට ගන්නා සිදුවීම් මත ව්‍යාපාරය වසා දැමීම හෝ ඇවර කිරීමට තීරණය කළේ නම් අඛණ්ඩ පැවැත්ම මත මූල්‍ය ප්‍රකාශන සකස් නොකළ යුතු බව.
 - **ඒ සඳහා තිබුණු ලෙස**
 - කමිකරු ආරක්ෂා හා වැඩ වර්ෂන නිසා ව්‍යාපාරයේ පැවැත්ම අවිනිශ්චිත වීම.
 - රජය පනවන නව නිතියක් නිසා ව්‍යාපාරයේ පැවැත්මට බලපැශීක් එල්ලවීම.
 - ගිනි ගැනීම්, සුනාම්, ආපදා, ගංවතුර වැනි හේතු නිසා ව්‍යාපාරය විනාශ වී යාම.
- ගිණුම්කරණ ප්‍රමිත 12ව අනුව මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කිරීම ඉදිරිපත් කරන්න.
 - ① මූල්‍ය වාරතා නිකුත් කිරීමට අනුමතිය ලබාදුන් දිනය
 - ② අනුමතිය ලබා දුන්නේ කුවරුන් විසින් ද?
 - ③ අනුමතියෙන් පසු මූල්‍ය වාරතා වෙනස් කිරීමට බලය ඇත්නම් ඒ බව.
- නොගළපන සිද්ධීන් පිළිබඳ ව පහත දැන් අනාවරණය කරන්න.
 - ① සිදුවීමේ ස්වභාවය
 - ② එහි මූල්‍ය බලපැශීම පිළිබඳ ඇස්තමේන්තුවක් හෝ ඇස්තමේන්තු කළ නොහැකි විට ද ඒ බවට ප්‍රකාශයක්

නිපුණ්‍ය මට්ටම 12.4 : ප්‍රතිපාදන, අසම්බවා වගකීම් සහ අසම්බවා වත්කම් සම්බන්ධයෙන් ගිණුම් තැබීම හා හෙලිදරව් කිරීම සිදු කරයි.

කාලෝච්චේ : 04

ඉගෙනුම් වල :

- ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 36ට අනුව ප්‍රතිපාදනයන්, අසම්බවා වගකීම් හා අසම්බවා වත්කම් නිරවචනය කරයි.
- ප්‍රතිපාදනයන්, අසම්බවා වගකීම් හා අසම්බවා වත්කම් වෙන්කර හඳුනා ගනියි.
- ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 36ට අනුව හෙලිදරව් කිරීම කරයි.


ව්‍යෙනුම්- ඉගෙනුම් ශ්‍රී ගාවලීය

ව්‍යෙනුම් පැහැදිලි කර ගැනීම සඳහා අත්‍යුත්‍යුතු :

- ප්‍රතිපාදනයන් (Principles)

ප්‍රමාණය හා කාලය පිළුබඳ අවිනිශ්චිතතාවන් පවතින වගකීම් ප්‍රතිපාදනය ලෙස හැඳින්වේ. වගකීම් / (බැරකම්) වල ගෙවීමේ කාලය හා ප්‍රමාණය නිශ්චිත බවක් ඇති බැවින් ප්‍රතිපාදන වගකීම්වලින් වෙනස් වේ. ප්‍රතිපාදන මූල්‍ය ප්‍රකාශවල වගකීම්/(බැරකම්) සේ හඳුනාගත යුතුයි.
- ප්‍රතිපාදනයන් ගිණුම්වල වාර්තා කිරීමට සැලකිය යුතු නිර්ණායක
 1. අතිත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමාන බැඳීමක් ඇතිවේ.
 2. එම බැඳීම නිරාකරණය කිරීමට ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත් පිටතට ගළායැමේ සම්භාවිතාවක් ඇතිවේ.
 3. එම බැඳීමේ ප්‍රමාණය විශ්වාසදායී ලෙස ඇස්තමේන්තු කළ හැකිවේ.
- බැඳීම සහගත සිදුවීම මෙසේ වර්ග කළ හැක

ජ්‍යෙනිභාෂා සම්බන්ධ මැදිහිත්වා



තුන්හාදන ගිණුම් තුකාශනවලට කම්බීඩ් වහ ආකාරය

නිදහස්: රු. 100,000/-ක සේවක වන්දී වෙන් කිරීමක් 2008.4.01 දිනට ගේඟ පිරික්සුමේ ඇතුළත් ය. 2009 වර්ෂයේ දෙන ලද නඩු නිශ්ච්‍යව අනුව ගෙවිය යුතු වන්දී මුදල රු. 120,000/-ක් ලෙස තිරණය වී ඇත.

• ආදායම් ප්‍රකාශය	හර 20,000
සේවක වන්දී වෙන් කිරීමේ ගිණුම	20,000

සේවක වන්දී වෙන් කිරීම රු. 120,000/-ක්. ගේඟපත්‍රයේ ජ්‍යෙගම වගකීම් යටතේ නිරුපනය කළ යුතු ය.

අකම්හවා වගකීම්/ බැරකම් -Contingent /Liabilities

- (අ) ආයතනයේ සම්පූර්ණ පාලනයෙන් තොර අනාගත අවිනිශ්චිත සිදුවීම් එකක් හෝ වැඩි ප්‍රමාණයක් සිදුවීම හෝ නොවීම මත ඇතිවන බැඳීමක් හෝ
- (ආ) අතිත සිදුවීමක් මත ඇති වුවද,
 1. අදාළ බැඳීම පියවීමට ව්‍යාපාරයෙන් පිටතට සම්පත් ගළායාමේ ප්‍රවෘත්තාවක් නැති හෝ
 2. බැඳීමේ ප්‍රමාණය/ වටිනාකම පැහැදිලි ලෙස තක්සේරු කළ නොහැකි නිසා **හඳුනා නොගන්නාවරකමාන බැඳීම්** අසම්හවා වගකීම් වේ.

නිදහස්

- i. වර්ෂය තුළ සේවයෙන් ඉවත් කිරීම නිසා සේවකයෙකු වන්දී ඉල්ලා නඩු පැවරීම.
- ii. ආයතනික අංශයක් වසා දැමීම නිසා ගෙවිය යුතු වන්දී
- iii. වර්ෂය තුළ විකුණු භාණ්ඩයකට ප්‍රතිඵා භාර ලබාදීම

අකම්හවා බැරකම් කම්බීඩ් තිරණය

අතිත සිදුවීමක ප්‍රතිඵලයක් මත වර්තමාන බැඳීමක් පවතින, එම බැඳීම නිරාකරණය සඳහා ගෙවීම නිශ්චිතවීම හා එම ගෙවීම විශ්වාසදායී ලෙස මැනිය හැකි නම් ප්‍රතිපාදන ලෙස වෙන් කිරීම කළ හැකි ය. එසේ කළ නොහැකි නම් අසම්හවා බැරකම් සටහන් මගින් අනාවරණය කිරීම අවශ්‍ය සි.

අකම්හවා වකකම් - Contingent Assets

අතිත සිදුවීම්වල ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාරයේ පාලනයකින් තොරව අනාගතයේ දී සිදුවිය හැකි යම් සිද්ධියක් හෝ සිදුවීම කිහිපයක් සිදුවීම හෝ නොවීම මත පැවතීම තහවුරු කෙරෙන වත්කම් අසම්හවා වත්කම් ලෙස හැඳින්වේ.

නිදහස්:

- ව්‍යාපාරයේ ඉඩමක් මාරුග සංවර්ධන අධිකාරීය විසින් පවරා ගැනීම වෙනුවෙන් ඉල්ලුම් කර ඇති වන්දිය. බාහිර පාර්ශ්වය වන්දි මුදල් තීරණය කර තොමැති බැවින් වත්කමක් ලෙස හඳුනා තොගැනීම. එසේ හඳුනා තොගන්තේ උපලබාධි තොවන ආදායමක් ගිණුම් ප්‍රකාශනවල හඳුනා තොගන්තා පදනම මත පිහිටා ය.
- **හෙළිදරව් කිරීම්වලට නිදහස්**

ජ්‍යෙෂ්ඨ තාක්ෂණ	අකම්සවය වගකීම්	අකම්සවය ව්‍යකම්
<ul style="list-style-type: none"> • ප්‍රතිපාදනවල ආරම්භක හා අවසාන ගේෂයන් • කාලවිශේෂීය තුළදී සිදු කළ අතිශේක ප්‍රතිපාදනයන් • කාලපරිවිශේෂීයේ හාවිත කරන ලද අගයන් • කාලපරිවිශේෂීය තුළ ප්‍රතිවර්තනය කිරීම් 	<ul style="list-style-type: none"> • ස්වභාවය පිළිබඳ සංක්ෂීප්ත විස්තරයක් • මූල්‍ය බලපෑම පිළිබඳ ඇස්තමේන්තුවක් • සම්පත් පිටතට ගළායාමේ අයය හෝ කාලවිකවානු සම්බන්ධව අවිනිශ්චිතතා විස්තර කිරීමක් • කවර හෝ ප්‍රතිපූරණයක් ලැබේමේ හැකියාව 	<ul style="list-style-type: none"> • ආර්ථික ප්‍රතිලාභ ලැබීම පිළිබඳ හ්‍යුජතාවයක් ඇත්තම් පහත තොරතුරු හෙළිදරව් කරයි. • ස්වභාවය පිළිබඳ සංක්ෂීප්ත විස්තරයක් • ඒවායේ මූල්‍ය බලපෑම පිළිබඳ ඇස්තමේන්තුවක්

නිපුණතා මට්ටම 12.5 : කල්බදු සඳහා ගිණුම්ගත කිරීම පිළිබඳ මූලික අවබෝධය ලබා ගනියි.

කාලෝච්චේ : 04

ඉගෙනුම් එල :

- ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 19ට අනුව කල්බදු ගිණුම්කරණය නිර්වචනය කරයි.
- කල්බදු වර්ග කර දක්වයි.
- කල්බදු ගැනුම්කරුගේ පොත්වල කල්බදු ගිණුම්ගත කරයි.

ඉගෙනුම්- ඉගැන්වීම් හියාවලිය :

විෂය කරුණු පැහැදිලි කර ගැනීම සඳහා අත්වලක :

- ව්‍යාපාරවල බොහෝ ගනුදෙනු පසුව ගෙවීමේ ක්‍රමයට සිදුවන නිසා කල්බදු (Leases) සඳහා ගිණුම්කරණයේ අවබෝධනාව මතුවිය.
- කිසියම් ගනුදෙනුකරුවකු විසින් යම්කිසි වත්කමක් හෝ වත්කම් සමුහයක් කල්බදු ලබා දෙන්නෙකුගෙන් එකග වූ කාලසීමාවක් පුරා භාවිත කිරීමේ අයිතිය යම් ගෙවීමකට යටත්ව ලබා ගන්නේ නම් එය කල්බදු ලෙස හැඳින්වේ.
- කල්බදු සඳහා ගිවිසුමක් ක්‍රියාත්මක වේ.
- ඒ අනුව කල්බදු ගිවිසුමට සම්බන්ධ වන පාර්ශ්වය දෙකකි.
 - කල්බදු ගැනුම්කරු
 - කල්බදු විකුණුම්කරු

1. මූල්‍ය කළුම්ද (Finance Lease)

කිසියම් වත්කමක අයිතිය මත ඇතිවන අවදානම් හා ප්‍රතිලාභවලින් සැලකිය යුතු ප්‍රමාණයක් කල්බදු ගිවිසුම ආරම්භයේදී ම කල්බදු විකුණුම්කරුගෙන් කල්බදු ගැනුම්කරුට මාරු වන්නේ නම් එය මූල්‍ය කල්බද්දක් ලෙස හැඳින්වේ.

2. මෙහෙයුම් කළුම්ද (Operational Lease)

මූල්‍ය තොවන සියලු ම කල්බදු මෙහෙයුම් කල්බදු වේ.

• කළුම්ද ගැනුම්කරුගේ පොත්වල ගිණුම්ගත කරන ආකාරය මෙසේ ය.

Accounting for Leases in Lessessis books

- මූල්‍ය කළුම්ද

1. වත්කම් කල්බද්දට ලබාගත් විට වත්කමේ සාධාරණ අයය හෝ අත්පිට ගැනුම් මිල

අදාළ වත්කම් ගිණුම හර

කල්බදු විකුණුම්කරුගේ ගිණුම

බැර

2. මූලික තැන්පතුව ගෙවීම
කල්බදු විකුණුම්කරුගේ ගිණුම හර
මුදල බැර
3. වත්කමට අදාළ වාර්ෂික ක්ෂය ප්‍රමාණය
අදාළ ක්ෂය ගිණුම හර
අදාළ ක්ෂය වෙන් කිරීමේ ගිණුම බැර
4. කල්බදු පොලී වාර්තා කිරීම
කල්බදු පොලී හර
කල්බදු විකුණුම්කරුගේ ගිණුම බැර
5. කල්බදු වාරිකය ගෙවීම
කල්බදු විකුණුම්කරුගේ ගිණුම හර
මුදල ගිණුම බැර

විද්‍යුත්: සිමිත සිරිලක් සමාගම 2006.01.01 දින සිමිත දිනකර සමාගමෙන් කල්බදු ගිවිසුමක්

යටතේ විශේෂ යන්ත්‍රයක් ලබා ගනියි. ගිවිසුමට අදාළ කොන්දේසි වන්නේ,

- කල්බදු ගිවිසුම් කාලය වර්ෂ 04.
- මූලික තැන්පතුව රු. 60,000/-.
- 2006.12.31 දින සිට රු. 60,000/- බැහින් වාර්ෂික වාරික 4 දි. (පොලීය සමග)
- පොලීය වර්ෂයට 12%.
- වත්කමේ සාධාරණ අගය රු. 242240/-.
- වාර්ෂිකව 10% බැහින් සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරයි.

මෙම ගනුදෙනු සිරිලක් සමාගමේ ගිණුම්වල වාර්තා කරන්න.

ඒ ඒ වර්ෂය සඳහා පොලිය ගණනය කිරීම

රු.	
වත්කමේ සාධාරණ අගය	242240
මූලික තැන්පත්ව	<u>(60000)</u>
2006.01.01ට ගේෂය	182240
2006 වර්ෂයේ පොලිය 12%	<u>21869</u>
	204109
2006 වර්ෂයේ වාරිකය	<u>(60000)</u>
2006.12.31 ට ගේෂය	144109
2007 වර්ෂයේ පොලිය 12%	<u>17293</u>
	161402
2007 වර්ෂයේ වාරිකය	<u>(60000)</u>
2007.12.31 ට ගේෂය	101402
2008 වර්ෂයේ පොලිය 12%	<u>12168</u>
	113570
2008 වර්ෂයේ වාරිකය	<u>(60000)</u>
2008.12.31 ගේෂය	53570
2009 වර්ෂයේ පොලිය 12%	<u>6430</u>
	60000
2009 වර්ෂයේ වාරිකය	<u>(60000)</u>
	<u>0</u>

පළමු වර්ෂයේ පොලී ගණනය කරන අයුරු

$$182240 \times \frac{12}{100} = 21869$$

මේ ආකාරයෙන් අනෙක් වර්ෂවලට ද පොලී ගණනය කළ යුතුයි.

මෙම ප්‍රමිතය යටතේ කිහිපයෙන් සංඛ්‍යා ගණනය කිරීම් නොකරයි.
නිදහස් : නොලිය වර්ෂ කිහිපයක් කළහා ගණනය කිරීම වැනි දී. අපේක්ෂා කරනුයේ මූල්‍ය කළඹිදා ගැනුම්කරුයේ පොතවල, දෙන ඉද නොරහුරු තදනම් කරගෙන වාර්තා කිරීම පමණි. ඉහත ගණනය කිරීම ඉදිරිතත් කර ඇත්තේ පිබාගේ පහසුව හා ඇවෝධ්‍ය කළහා පමණි.

ජැණුම්කරුගේ පොතවල ගිණුම්

කළඹද විකුණුම්කරුගේ ගිණුම්

රු.	රු.
2006.1.1 මුදල් (මුලික තැන්පතු)	60000
12.31 මුදල් (පළමු වාරිකය)	60000
2006.12.31 ගේෂය ප/ගෙ	<u>144109</u>
	<u>264109</u>
	<u>264109</u>
12.31 මුදල් (වාරිකය)	60000
12.31 ගේෂය ප/ගෙ	<u>101402</u>
	<u>161402</u>
	<u>161402</u>
	2007.1.1 ගේෂය
	144109
	12.31 කළඹද පොලිය
	17293
	<u>101402</u>
	2008.1.1 ඉ/ගෙ ගේෂය
	101402

යහු ගිණුම්

කළඹද පොලි ගිණුම්

රු.	රු.	රු.
1.1 කළඹද විකුණුම්කරු 242240	06.12.31 කළඹද විකුණුම්කරු 21869	12.31 ආදායම් ප්‍රකාශය 21869
	07.12.31 කළඹද විකුණුම්කරු 17293	12/31 ආදායම් ප්‍රකාශය 17293

යහු ක්ෂය ගිණුම්

රු	රු
2006.12.31 ක්ෂය වෙන් කිරීම 24224	12/31 ආදායම් ප්‍රකාශය 24224
2007.12.31 ක්ෂය වෙන් කිරීම 24224	12/31 ආදායම් ප්‍රකාශය 24224
	<u>24224</u>

යහු ක්ෂය වෙන් කිරීමේ ගිණුම්

රු.	රු.
12/31 ගේ/ප/ගෙ 24224	12.31 ක්ෂය ගිණුම 24224
	2007.1.1 ගේ/ඉ/ගෙ 24224
ගේෂය ප/ගෙ 48448	2007.12.31 ක්ෂය 24224
	<u>48448</u>
	2008.1.1 ගේෂය ඉ/ගෙ 48448

මේ ආකාරයෙන් ඉදිරි වර්ෂ සඳහා ද ගිණුම්වල ගනුදෙනු සටහන් කළ හැකියි.

• කළඹිත ගිණුම්කරණයට අදාළ තොරතුරු මූල්‍ය ප්‍රකාශවල දැක්වෙන අයුරු

• ඉහත නිදහාව අනුව මූල්‍ය ප්‍රකාශනවල උධිභාගයන් පහත දැක්වේ.

ආදායම් ප්‍රකාශය	රු.			
	2006	2007	2008	2009
පරිපාලන වියදම් : යන්තු ක්ෂය	24,224	24,224	24,224	24,224
මූල්‍ය වියදම් : කල්බදු පොලී	21,869	17,293	12,168	6,430

යෝතනාය	රු.			
	2006	2007	2008	2009
ඡංගම නොවන වත්කම් :				
යන්තු ඉද්ධ අයය	218,016	193,792	169,568	145,344
ඡංගම නොවන වගකීම් :				
කල්බදු විකුණුම්කරු - දිනකර සමාගම	101,402	53,570		
ඡංගම වගකීම් :				
කල්බදු විකුණුම්කරු	42,707	47,832	53,570	

• කල්බදු විකුණුම්කරුට ගේපත්‍ර දිනට ගෙවිය යුතු මුදල ඡංගම වගකීම් සහ ඡංගම නොවන වගකීම් යනුවෙන් වර්ග කර දැක්විය යුතුයි.

• මෙහෙයුම් කළඹිත ගැනුම්කරණ තොකවල ගිණුම් තබන අයුරු

• මෙහෙයුම් කල්බදු යටතේ ගන්නා වත්කම් කල්බදු ගැනුම්කරුට ගේපත්‍රයේ වත්කමක් ලෙස දැක්විය නොහැක. අනාගතයේ දී ගෙවිය යුතු කල්බදු වාරික වගකීමක් ලෙස හඳුනා නොගත්තිය. ඒ අනුව කාලවිශේදය සඳහා ගෙවූ වාරික කල්බදු ගැනුම්කරුගේ ගිණුම්වල පහත ආකාරයට ඇතුළත් කළ යුතුයි.

• කල්බදු වාරිකය කාලවිශේදයේ වියදමක් ලෙස සලකා ගිණුම්ගත කරයි.

• කාලවිශේදයට අදාළ වූ කල්බදු වාරිකය

කල්බදු වාරික ගිණුම හර

මුදල/ගෙවිය යුතු කල්බදු ගිණුම බැර

නිශ්චලා මට්ටම 12.6 : "ආදායම" සම්බන්ධ ගිණුම් තැබීම හා හෙළිදරව් කිරීම සිදු කරයි.
කාලෝච්චද : 04

ඉගෙනුම් වල :

- ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 29 අනුව "ආදායම" යන්න නිර්වචනය කරයි.
- "ආදායම" මිනුම් කිරීමට නිර්ණායක ඉදිරිපත් කරයි.
- "ආදායම" ඉපයිමේ ප්‍රධාන ක්ෂේත්‍ර තුනට අදාළ ගනුදෙනු හා සිද්ධීන් මතුකර දක්වයි.
- ආදායම හඳුනා ගැනීමේ ප්‍රමිතයට අදාළ හෙළිදරව් කිරීම ඉදිරිපත් කරයි.

ඉගෙනුම්- ඉගෙනුම් ක්‍රියාවලිය :

විෂය කරයුණු පැහැදිලි කර ගැනීම කදානා ඇත්වැලුණ :

- ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 29 "ආදායම" ප්‍රමිතයේ අරමුණ වන්නේ ගනුදෙනු හා සිද්ධීන් තුළින් ජනිත වන ආදායම
 - හඳුනා ගැනීම
 - ගිණුම්ගත කිරීම හා
 - හෙළිදරව් කිරීම නිරදේශ කිරීමයි.
- මෙම ප්‍රමිතයට අදාළ වන ආදායම පහත දැක්වේ.
 - භාණ්ඩ විකිණීම
 - සේවා සැපයීම
 - පොලී, පුරස්කාර හා ලාභාංග
- ප්‍රමිතයට අනුව නිර්චාරණය**

ආභාස (Revenue)

"හිමිකරුවන්ගේ දායකත්වයෙන් තොරව ස්කන්ධය ඉහළයාමට හේතුවන ආයතනික සාමාන්‍ය ක්‍රියාකාරීත්වය තුළින් ජනිත වන ආර්ථික ප්‍රතිලාභයන්හි කාලපරිච්ඡේදය තුළ සිදුවන දැන ගලාප්‍රමාණය."

- ආදායම මිනුම් කළ යුතු වන්නේ ලැබූ හෝ ලැබිය යුතු ප්‍රතිශ්ඨාවේ සාධාරණ අගයට ය.

ආලායම් හඳුනා ගැනීම (Recognition of Revenue)

- යම් ආදායමක් පොත්වල සටහන් කිරීමට හඳුනා ගැනීම සඳහා පහත සඳහන් නිර්ණායක දෙක සම්පූර්ණ විය යුතුවේ.
 - අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය වෙත ගළාළේමේ හවුනාවක් තිබේ.
 - එම ප්‍රතිලාභ විශ්වසනීය ලෙස මැනිය හැකිවේ.
 - ඉහත ආකාරයෙන් හඳුනා ගන්නා ගනුදෙනුවක් මැනිය යුත්තේ එම ගනුදෙනුව සම්බන්ධ ව ලැබුණු හෝ ලැබිය යුතු ප්‍රතිඵ්‍යාච්‍යාවෙහි සාධාරණ අගය පදනම් කර ගෙනයි.
- තිදුතු:** රු. 100,000/-ක්, 10% පොලී ප්‍රතිඵ්‍යාච්‍යාක් යටතේ බැංකුවක මුදලක් ආයෝජනය කර ඇත්තම වාර්ෂික පොලීයේ සාධාරණ අගය වන්නේ රු. 10000ක්.

සාධාරණ අගය (Fair value)

"දැනුම හා කැමැත්ත ඇති පාර්ශ්ව දෙකක් අතර අත් දුරින් සිදු කරන ගනුදෙනුවකදී වත්කමක් නුවමාරු විය හැකි හෝ වගකීමෙන් නිරවුල් විය හැකි අගයයි."

ගනුදෙනු හඳුනා ගැනීම (Identification of the transaction)

මෙම ප්‍රමිතය යටතේ ආදායම් උත්පාදනය වන ගනුදෙනු හා සිද්ධීන් වර්ග තුනක් හඳුනා ගෙනයි.

- හාන්ච් විකිණීමේ ගනුදෙනු
 - සේවා සැපයීමේ ගනුදෙනු
 - ආයතනික වත්කම් වෙනත් පාර්ශ්වයන් හාවිත කිරීම තුළින් ලැබෙන අයනාර
- උදා:** පොලී, පුරස්කාර හා ලාභාංශ ගනුදෙනු

1. හාණ්ඩ් විකිණීම (Sale of Goods)

පහත සඳහන් කොන්දේසි සියල්ලම සම්පූර්ණ වේ නම් එය හාන්ච් විකිණීමෙන් ලැබූ ආදායමක් සේ හඳුනා ගත යුතුයි.

- අයිතිය පිළිබඳ අවදානම් හා ප්‍රතිලාභවලින් සැලකිය යුතු ප්‍රමාණයක් විකුණුම්කරුගෙන් ගැනුම්කරුට පැවරිය යුතු ය.
- හාන්ච්වල අයිතිය හා බැඳුණු කළමනාකාරීත්වයට මැදිහත්වීම හෝ හාන්ච් කෙරෙහි පාලනයක් ආයතනය විසින් රඳවා නොගත යුතු ය.
- ආදායම, විශ්වාසදායී ලෙස මැනිය හැකි විය යුතුයි.
- ගනුදෙනුව හා බැඳුණු ආර්ථික ප්‍රතිලාභ ආයතනයට ගළාළේමේ හවුනාවක් තිබිය යුතු ය.
- ගනුදෙනුව සම්බන්ධයෙන් දැරූ හෝ දැරිය යුතු පිරිවැය විශ්වසනීය ලෙස මැනිය හැකි විය යුතු ය. (විකුණුම් ආදයම සමග විකුණුම් පිරිවැය හඳුනා ගැනීම). ගනුදෙනුවට අදාළ වියදම විශ්වාසදායී ලෙස මැනිය නොහැකි නම් ආදායම ලෙස මූල්‍ය ප්‍රකාශවල හඳුනා නොගත යුතුයි. එය **යෙෂජනු දිනට වශකීමක සේ හඳුනා ගත යුතුයි.**

2. සේවා කැපයම (Rendering of Services)

සේවාවක් කිසියම් කාලයක් තුළ දී සැපයීම සඳහා ආයතනය විසින් එකගතාවක් ඇති කර ගනී. සේවය ගිණුම් කාලපරිච්ඡෙයක් තුළ හෝ ගිණුම් කාලපරිච්ඡෙයක් තුළ ලබාදීම කළ හැකිය. සමහර සේවා සැපුව ඉදිකිරීම කොන්ත්‍රාත්වලට අදාළ විය හැකි ය. මෙම ගනුදෙනුවලින් ජනිත වන ආදායම හඳුනා ගැනීම ප්‍රමිතිය මගින් ආවරණය නොකරයි.

සේවා සැපයීම සම්බන්ධයෙන් ගනුදෙනුවක අවසාන එලය විශ්වාසදායීව තක්සේරු කළ හැකි විටක, ගේෂ පත්‍රය දිනට ගනුදෙනුව තිම්වී ඇති ප්‍රමාණය පදනම් කර ගනිමින් ආදායම හඳුනා ගනියි. සේවා ගනුදෙනුවක අවසාන එලය විශ්වාසදායීව ඇස්තමේන්තු කිරීමට පහත කොන්දේසි සම්පූර්ණ විය යුතුයි.

- ① ආදායම් වටිනාකම විශ්වාසදායීව ඇස්තමේන්තු කළ හැකි විය යුතු ය.
- ② අනාගත ආර්ථික ප්‍රතිලාභ ආයතනය තුළට ගළාඹ්ම පැහැදිලි විය යුතුය.
- ③ ගේෂපත්‍ර දිනය වන විට ගනුදෙනුවේ සම්පූර්ණ කරන ලද ප්‍රමාණය වඩා විශ්වාසදායී ලෙස මැනිය හැකිවීම.
- ④ මෙම ගනුදෙනුව මත දරණ ලද සහ ගනුදෙනුව නිම කිරීමට, දැරීමට අපේක්ෂිත පිරිවැයද විශ්වාසදායී ලෙස මැනිය හැකිවිය යුතුයි.

3. පොලි, පුරස්කාර හා ලාභාංග

පොලි Interest

මුදල් හෝ මුදල් හා සමාන දැ අන්තර් හාවිතයට දීමෙන් හෝ ආයතනයට ලැබිය යුතු මුදල් වෙනුවෙන් අයකිරීම පොලි ලෙස හැඳින්විය හැකියි.

පුරස්කාර Royalties

ආයතනයක් දිගුකාලීන වත්තම් හාවිත කිරීම උදෙසා වූ අයකිරීම පුරස්කාර ලෙස හැඳින්වේ.

නිදහ්‍ය: වෙළෙඳ ලකුණු, මාදුකාංග, පේටන්ටි

ලාභාංග Dividends

කිසියම් ප්‍රාග්ධන වර්ගයක් සඳහා එහි හිමිකරුවන්ට, හිමිකාරීත්ව අනුපාතයට අනුව ලාභයෙන් කරන බෙදාහැරීම ලාභාංග, ලෙස හැඳින්වේ.

වෙනත් ආයතන විසින් වත්තම් හාවිත කිරීම නිසා පොලිය, පුරස්කාරය හා ලාභාංග ලෙස ඇතිවන ආදායම:

- ගනුදෙනුවට අදාළ ආර්ථික ප්‍රතිලාභ ව්‍යවසායට ගළාගෙන ඒමේ හවුනාවයක් තිබේ සහ
- ආදායම විශ්වාසදායී ලෙස මැනිය හැකි වන්නේ නම් පහත පදනම් යටතේ හඳුනාගත යුතු ය.
- ① සංල්දායී පොලි අනුපාතය පදනම් කරගෙන කාලයට සමානුපාතිකව පොලි හඳුනා ගත යුතු ය.
- ② ගිවිසුමේ යථා තත්ත්වයට අනුකූලව උපවිත පදනම මත පුරස්කාර හඳුනාගත යුතු ය.
- ③ කොටස්හිමියන්ට ලාභාංග ලැබීමට අයිතියක් ඇතිවිට ලාභාංග හඳුනාගත හැකි ය.

• හෙලිදරව් කිරීම් (Disclosures)

- මූල්‍ය ප්‍රකාශයන්හි පහත සඳහන් දැ හෙලිදරව් කළ යුතු ය.
1. ආදායම හඳුනා ගැනීම සම්බන්ධ ගිණුම්කරණ ප්‍රතිපත්තින්
සේවා ගනුදෙනුවක එම ගිවිසුමෙන් නිම කරන ලද ප්‍රමාණය තක්සේරු කිරීමට හාවිත කළ
ක්‍රමය
 2. ඒ ඒ ආදායම් ප්‍රහේද යටතේ හඳුනා ගන්නා ලද ආදායම් වටිනාකම
 - .i. හාණේච් විකිණීම
 - .ii. ලාභාංග
 - i. සේවා සැපයීම
 - v. පුරුෂ්කාර
 - ii. පොලී
 3. ඒ ඒ ආදායම් ප්‍රහේදවල ඇතුළත් හාණේච් භා සේවා ප්‍රවමාරු කිරීම මගින් හඳුනා ගන්නා ලද
ආදායම් වටිනාකම

නිපුණ්‍ය මට්ටම 12.7 : "අස්ථාගාස වත්කම්" සම්බන්ධ ගිණුම තැබීම හා හෙළිදරව කිරීම සිදු කරයි.

කාලෝච්චේ : 04

ඉගෙනුම් එල :

- ශ්‍රී ලංකා ගිණුමකරණ ප්‍රමිත 37ට අනුව අස්ථාගාස වත්කම් නිර්වචනය කරයි.
- අස්ථාගාස වත්කම් හඳුනා ගැනීම සිදු කරයි.
- අස්ථාගාස වත්කමක පිරිවැය ගණනය කරයි.
- පර්යේෂණ හා සංවර්ධන අදියරයන් පැහැදිලි කරයි.
- අස්ථාගාස වත්කම් පිළිබඳ හෙළිදරව කිරීම ඉදිරිපත් කරයි.

ඉගෙනුම්- ඉගැන්වීම් ක්‍රියාවලිය :

විෂය කරුණු පැහැදිලි කර ගැනීම සඳහා අත්වැලුක :

නිරචන Definitions

"ව්‍යාපාර විසින් තම නිෂ්පාදනයේ දී හෝ සේවා සැපයීමේ දී තබා ගන්නා හෝ අන් අයට කුලියට දීමට හෝ පරිපාලනමය කාර්යයන් සඳහා තබා ගන්නා, වෙනම හඳුනා ගත හැකි ශේෂික කැවැන්මක් නොමැති මූල්‍ය තොවන වත්කම්" අස්ථාගාස වත්කම්" ලෙස හැඳින්වේ.

නිදුෂ්‍ය: • පරිගණක මෘදුකාංග, ප්‍රකාශන අයිතිය, ස්වාධීකාර හිමිකම්, කිර්තිනාමය, වෙළඳපොල ගනුදෙනු හිමිකම්, ගනුදෙනුකාර ලැයිස්තු, වරළත් ගිවිසුම සහ අලෙවිකරණ අයිතින්

ඉහත සියලු ම අයිතම අස්ථාගාස වත්කම් ලෙස හඳුනා ගත නොහැක. අදාළ අයිතමය අස්ථාගාස වත්කම් නිර්වචනයටත් අදාළ කොන්දේසී ඉවු නොවන්නේ නම් අස්ථාගාස වත්කමක් ලෙස හඳුනා ගත නොහැක.

• අස්ථාගාස වත්කම් හඳුනා ගැනීම හා මිතුම් කිරීම

Identification and Measurement of Intangible Assets

මූල්‍යවත හඳුනා ගැනීමේ දී වත්කම පිරිවැයට මතිනු බෙන අතර අස්ථාගාස වත්කමක් නිර්වචනයට අනුකූල විය යුතුයි. තව ද පහත කොන්දේසී දෙක ඉටුවිය යුතු ය.

1. අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපරයට ගලාජ්‍යමේ හවුනාවක් තිබීම.
2. විශ්වාසවන්න ලෙස පිරිවැය මැනීය හැකිවීම.

අස්ථාගාස වත්කම්වලට ඇඟුව පහකාලීනව දරන වියදම් (Subsequent Expenditure)

අස්ථාගාස වත්කම් අත්පත් කර ගන්නා විට ගිණුමගත කළ යුතුයි. අස්ථාගාස වත්කමකට පසුකාලීනව දරන වියදම් නිසා එයින් අනාගත ප්‍රතිලාභ වැඩිවීමක් වන්නේ නම් හා එම වියදම විශ්වාසවත්තව මැතිය හැකි නම් එය වත්කමට එකතු කළ යුතුයි.

නිදුෂ්‍ය : • මෘදුකාංගයකට තව වැඩිහිටිනාක් එකතු කිරීම.

අභ්‍යන්තරව ජනනය කළ අක්ෂණය ව්‍යකම්

අභ්‍යන්තරව ජනනය කරන අස්ථාග්‍රහ වත්කම්, අස්ථාග්‍රහ වත්කම් ලෙස හඳුනා ගැනීමට සුදුසුකම් ලබනවා ද යන්න තීරණය කිරීම සමඟ අවස්ථාවල දී අපහසු වේ. කෙසේ වෙතත් අභ්‍යන්තරව අස්ථාග්‍රහ වත්කම් ජනනය කිරීමේ කටයුතු පියවර දෙකක් යටතේ ඉදිරිපත් කළ හැකි ය.

- (1) පර්යේෂණ අදියර
- (2) සංවර්ධන අදියර

පර්යේෂණ අදියර (Research Phase)

නව විද්‍යාත්මක හෝ තාක්ෂණික දැනුම හා අවබෝධය ලබා ගැනීමේ අරමුණින් සිදු කරන මූලික හා සැලසුම්ගත ගෛවේෂණයක් "පර්යේෂණ" ලෙස හැඳින්වේ.

නිදුස්:

- නව දැනුම ලබා ගැනීමේ අරමුණින් සිදුකරන ක්‍රියාවන්
- නව දැනුම ඇගයීම හා ව්‍යවහාරික තත්ත්වයට ගෙන්ස්ම සඳහා සිදුකරන ක්‍රියාවන්
- නිෂ්පාදන හෝ ක්‍රියාවලීන් සඳහා වූ විකල්ප සේවීමට සිදු කරන ක්‍රියාවන්
- නව දැනුම ඇගයීම හා ඉන් හොඳම දැ තේරීම සඳහා දරන වියදම්

මෙම පර්යේෂණ වියදම් ඇතිව් වර්ෂයේ දීම ලාභයට එරෙහිව කපාහළ යුතුයි. හේතුව සැම පර්යේෂණයකටම දරන වියදම්වලින් ප්‍රතිලාභ ජනනය කිරීම සැක සහිත වීමයි.

• කංච්‍රාධික අදියර (Development Phase)

"වාණිජ නිෂ්පාදනය සඳහා හෝ හාවිතය සඳහා යොදා ගැනීමට පෙර නවීන හෝ වැඩි දියුණු කරන ලද ද්‍රව්‍ය උපක්‍රම, නිෂ්පාදන ක්‍රියාවලීන්, පද්ධතින් හෝ මෙවා නිපදවීමට පර්යේෂණාත්මක සොයා ගැනීම හෝ වෙනත් දැ සැලසුමකට අනුව හෝ නිර්මාණාත්මකව යොදා ගැනීම සංවර්ධනය ලෙස හැඳින්වේ. පර්යේෂණයේ සොයාගත් දැනුම යොදවා ගනුදෙනුකරුගේ අවශ්‍යතා ඉටු කිරීමයි.

නිදුස්:

- විකල්ප හාණ්ඩ හෝ ක්‍රියාවලීන් ඇගයීම.
- වාණිජ නිෂ්පාදනයට පෙර ආකෘති හා මෝස්තර සැලසුම කිරීම. (Prototypes)
- නව තාක්ෂණය යොදා ගනීමන් මෙවලම්, මෝස්තර හා අව්‍යුත් නිර්මාණය කිරීම.

සංවර්ධන වියදම් පහත කොන්දේසි ඉටුවන විටද ප්‍රාග්ධනිත කළ යුතු ය. එසේ නොවන විට ලාභයට එරෙහිව කපා කළ යුතුයි.

1. ව්‍යාපෘතියට පැහැදිලිව අනාගත වෙළඳපොළක් තිබිය යුතුවේ.
2. වාණිජ නිෂ්පාදනයට අදහසක් තිබේ.
3. නිෂ්පාදනය නිමකිරීමට උච්චතාවක් තිබේ.
4. තවදුරටත් නිපදවීමට ප්‍රමාණවත් ආර්ථික සම්පත් තිබේ.
5. දුරීමට සිදුවන පිරිවැය විශ්වාසධායක ලෙස මැනිය හැකිවේ.

කරයෙනු හා සංවර්ධන කිරිවැය කංරවක

1. කාර්ය මණ්ඩල වේතන වැළැඳ් හා අනෙකුත් ගෙවීම්
2. පරිභෝෂනය කරන ලද ද්‍රව්‍ය හා සේවාවල පිරිවැය
3. දේපල පිරියත හා උපකරණවල ක්ෂයවීම්
4. පොදුකාර්ය පිරිවැය

සේවක පූහුණුවීම්

සේවක පූහුණුවීම් - පර්යේෂණ හා සංවර්ධන පිරිවැය ලෙස නොසැලකේ. අභ්‍යන්තරව ජනනය කරන පිරිවැයක් ව්‍යවත් අනාගත ආරම්භක ප්‍රතිලාභ ගැලාඕීම සැක සහිත නිසා ලාභයට එරෙහිව කපා හළ යුතුයි.

ප්‍රවර්ධන හා ප්‍රවාරණ වියදුම් අනාගත ආරම්භක ප්‍රතිලාභ ගණනය කිරීම සැක සහිත බැවින් ලාභයට එරෙහිව කපා හළ යුතුයි.

කම්තියට අදාළ නොවන අක්ෂාෂ්‍ය ව්‍යකම්

- වෙනත් ප්‍රමිතවලින් ආවරණය කරන අස්ථාශාව වත්කම්
- මූල්‍ය වත්කම්
- රක්ෂණ සමාගම්වල වාරිකයන් සමග ඇති කරගත් ගිවිසුම්වලින් පැනනගිනා අස්ථාශාව වත්කම්

හෙළිරිවී කිරීම සඳහා තිඳුන්

1. එළඳායී ජ්වකාලය හෝ කුමක්ෂය අනුපාතය
2. කුමක්ෂය සඳහා යෙදා ගන්නා කුමය .
3. දළ බාරණ අගය මත සමුව්‍යිත කුමක්ෂය
4. ආදායම් ප්‍රකාශනයට ලියාහළ කුමක්ෂය ප්‍රමාණය

**මෙම කම්තිය යටතේ අක්ෂාෂ්‍ය ව්‍යකම් ව්‍යාපාර ඒකාබ්දි කිරීම මගින් අයිතිවීම්,
රාජ්‍ය ප්‍රධානයන් මගින් ඇතිවීම හා තුවමාරුව මගින් ඇතිවීම කාකවිතා කිරීම අවශ්‍ය නොවේ.**

නිපුණතාව 13 : සීමාසහිත සමාගමක මෙහෙයුම් ප්‍රතිඵලය, මූල්‍ය තත්ත්වය හා මුදල් ප්‍රවාහය අනාවරණය කරයි.

නිපුණතා මට්ටම 13.1 : සීමාසහිත සමාගමක් ආයිතව ඇති නීතිමය පසුබීම විමසා බලයි.

කාලෝච්චද : 06

ඉගෙනුම් එව :

- 2007 අංක 07 දරණ සමාගම් පනතේ 3(1) වගන්තිය අනුව සමාගම් වර්ගීකරණය හා ඒවායේ ස්වභාවය පැහැදිලි කරයි.
- සමාගමක් සංස්ථාපනය කිරීමට අවශ්‍ය නීතිමය තත්ත්වය විග්‍රහ කරයි.
- සිමිත සමාගමක කොටස්වල ස්වභාවය, කොටස් වර්ග, ප්‍රකාශ කළ ප්‍රාග්ධනය විස්තර කරයි.

ඉගෙනුම්-ඉගෙනුම් ත්‍රියාවලය


විෂය කරුණු පැහැදිලි කිරීම කදා අත්‍යුතුක

අවම හා උපරිම කොටසකරුවන්

2007 අංක 7 දරණ සමාගම් පනතට අනුව සීමාසහිත පොද්ගලික සමාගමක් හා පොදු සමාගමක යන දෙවර්ගයෙහි ම අවම සාමාජික සංඛ්‍යාව එක් අයෙකි. පොද්ගලික සමාගමක උපරිම සාමාජික සංඛ්‍යාව 50කි. පොදු සමාගමක උපරිම සාමාජික සංඛ්‍යාව සීමාවක් නැතු.

2007 අංක 07 දුරන කමාතම් පනත

ශ්‍රී ලංකාව තුළ සමාගමක් ස්ථාපිත කිරීමේ දී හා පවත්වාගෙනයාමේ දී අනුගමනය කළ යුතු විධිවිධාන ඇතුළත් පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නෙතික ලියවිල්ලකි. මෙහි දැක්වෙන පරිදි සමාගම් වර්ගීකරණ පනත ආකාරයට ඉදිරිපත් කළ හැකි ය.



• සීමිත කමාගමක ස්ථානය කිරීමේ දී ඉදිරිපත් කළ යුතු ලේඛන

- සමාගම් රෝස්ට්‍රාර ජනරාල්වරයා හඳුන්වා දී ඇති අයදුම්පත්‍රය
- සාංගමික ව්‍යාවස්ථාවලිය
- අධ්‍යක්ෂවරුන් වශයෙන් කටයුතු කිරීමට කැමැත්ත දක්වන ප්‍රකාශය
- ලේකම් වශයෙන් කටයුතු කිරීමට කැමැත්ත දක්වන ප්‍රකාශය

• සීමිත පොදුගලික කමාගමක හා සීමිත නොදු කමාගමක අතර වෙනස

සීමිත පොදුගලික	සීමිත නොදු
<ul style="list-style-type: none"> • සාමාජික සංඛ්‍යාව අවමය 1කි. උපරිමය 50කි. • ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කිරීමට අයිතියක් නැත. • අධ්‍යක්ෂ මණ්ඩලය අවම ය 1. • ගෙවීමේ හැකියාව පිළිබඳ පරීක්ෂණයක් තොරව බෙදාහැරීම කළ නැති ය. • වාර්ෂික වාර්තාව සමග මූල්‍ය ප්‍රකාශය ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ. 	<ul style="list-style-type: none"> • අවමය 1කි. උපරිමය සීමාවක් නැත. • ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කළ හැකි ය. • අධ්‍යක්ෂ මණ්ඩලය අවමය 2. • ගෙවීමේ හැකියාව පිළිබඳ පරීක්ෂණයක් කළ යුතුයි. • වාර්ෂික වාර්තාව සමග මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

• ප්‍රකාශ කළ ත්‍රාගධිය (58 වන වගනතිය අනුව)

- කොටස් නිකුත් කිරීම සම්බන්ධයෙන් සහ කොටස් මත වූ ඇරුයුම සම්බන්ධයෙන්, සමාගමට ලැබුණු හා ලැබිය යුතු සියලු මුදල්වල එකතුවයි.

• කොටස්වල ස්වභාවය හා කොටස් වර්ග (49 වන වගනතිය)

සීමිත සමාගමක කොටස් වංචල දේපලකි. සීමිත සමාගමකට නිකුත් කළ හැකි කොටස් වර්ග පහත දැක්වේ.

- සාමාන්‍ය කොටස්/ ස්කන්ධ කොටස්
- වරණීය කොටස්
- විශේෂ කොටස්
- සීමිත හෝ කොන්දේසි සහිත ව ජන්ද බලය ලැබෙන කොටස්
- ජන්ද බලය රහිත කොටස්
- නිදහස් කළ හැකි කොටස්

• කොටස් නිකුත් කිරීම හා තුළිණ්‍ය ලබා ගැනීම.

කොටස් නිකුත් කිරීම මූලික ප්‍රසිද්ධ කොටස් නිකුතුවක් හෝ පරිණත ප්‍රසිද්ධ කොටස් නිකුතුවක් වගයෙන් කළ හැකි අතර ප්‍රතිශ්යාව එකවර හෝ වාරික වගයෙන් ලබා ගැනීමට පූඩ්වන.

• කමාත්මක විසින් තවත්වාගත යුතු පොත්කන් හා වාර්තා

- සමාගමක් තම මූදල් ලැබීම් හා ඒ මූදල් වියදම් කළ ආකාරය දැක්වෙන වාර්තා
- සමාගමේ වත්කම් හා බැරකම් පිළිබඳ වාර්තා
- හාණ්ඩ වෙළෙඳාම සම්බන්ධ ව නම් ගැනුම හා විකුණුම පිළිබඳ ගනුදෙනුකරුවන්ගේ හා සැපයුම්කරුවන්ගේ වාර්තා
- අවසාන තොග වර්තා
- සේවා සැපයීම සම්බන්ධව නම් සේවා වාර්තා

නිපුණතා මට්ටම 13.2 : කොටස් නිකුතුවේ දී ප්‍රතිශ්යාව එකවර ලබා ගන්නා විට එම ගනුදෙනු ගිණුම්ගත කරයි.

කාලෝච්චේද : 06

ඉගෙනුම් එල

- සීමිත පොදු සමාගමක් අරමුදල් සම්පාදන මාර්ගයක් ලෙස කොටස් නිකුත් කළ යුතු බව ප්‍රකාශ කරයි.
- කොටස් නිකුතුවෙන් ලද මුදල ගණනය කරයි.
- ප්‍රතිශ්යාව එකවර ලබා ගන්නා විට අදාළ ගනුදෙනු ගිණුම්ගත කරයි.

විෂය කරුණු පැහැදිලි කර ගැනීම කදානා අත්වැලුක :

• සමාගම් පනතේ 51 වගන්තිය හා සමාගම් ව්‍යවස්ථාවලියේ විධිවිධානවලට යටත්ව සමාගමක් කොටස් නිකුත් කරනු ලැබේ.

• කොටස් නිකුත් කිරීමට පෙර සමාගම් පනතේ 52 වගන්තියට අනුව සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් කොටස් නිකුත් කිරීම සඳහා වන ප්‍රතිශ්යාව තීරණය කරනු ලැබේ.

• කොටසක ප්‍රතිශ්යාව යනු කොටසක නිකුතු අගයයි.

මෙම ප්‍රතිශ්යාව මුදල්, පොරොන්දු නොවුවූ, අනාගත සේවා, වත්කම් වෙනත් සුරක්ෂා මගින් ගෙවීම් කළ හැකි ය.

• ප්‍රතිශ්යාව එකවර ලබා ගන්නා අවස්ථාවේ දී මුදල් ලැබීම වාර්තා කිරීමට අදාළ ජර්නල් සටහන් පහත සඳහන් පරිදි දැක්වීය හැකි ය.

• අයදුම්පත් සමග මුදල් ලැබීම

බංක ගිණුම

XX

කොටස් නිකුත් කිරීමේ ගිණුම

XX

• කොටස් විභාගනය කිරීම

කොටස් නිකුත් කිරීමේ ගිණුම

XX

කොටස් ප්‍රාග්ධන ගිණුම

XX

ඩිඟුන: 2010.08.05 - 2010.08.25 දක්වා සාමාන්‍ය කොටස් 500,000ක් රු. 15/- බැඳීන් පරිනත ප්‍රසිද්ධ නිකුතුවක් කිරීමට සීමාසහිත K පොදු සමාගම සියලුම මාධ්‍ය හරහා මහජනතාව දැනුවත් කර ඇත. කොටස් මිලදී ගත් ආකාරය පහත පරිදි වේ.

දිනය	කොටස් සංඛ්‍යාව	මෙවුට ගත තාර්යාව
8/05	100,000	සේවකයින්
8/08	200,000	එදිනට සිටින කොටස් හිමියන්
8/10	150,000	වෙනත් සාමාන්‍ය මහජනතාව
8/20	100,000	විදේශීකයින්

2010.8.25 දින කොටස් නිකුතුව අවසන් කරන ලදී. විදේශීකයින්ට 2:1 අනුපාතයට කොටස් ලබා දී ඉතිරි මුදල් ආපසු යවා අනෙක් අයදුම්පත් ඒ ආකාරයෙන් ම පිළිගෙන ඇත. සියලු මුදල් එකවර ලබාගෙන ඇති අතර රු. 50,000/--ක් සඳහා ලද වෙක්පතක් අගරු වී ඇත.

මෙම ගණුදෙනු ගිණුම්ගත කරන්න.

නිපුණ්‍ය මට්ටම 13.3 : කොටස් නිකුත්වේ දී කොටසක ප්‍රතිඵල්‍යාව වාරික කිහිපයකින් අයකර ගන්නා විට එම ගනුදෙනු ගිණුම්ගත කරයි.

කාලෝච්චේද : 10

ඉගෙනුම් වල :

- කොටසක ප්‍රතිඵල්‍යාව වාරික වශයෙන් ලබා ගැනීමේ අවස්ථා විස්තර කරයි.
- කොටසක ප්‍රතිඵල්‍යාව වාරික වශයෙන් රස් කර ගැනීමේ දී ප්‍රකාශිත ප්‍රාග්ධනය ගණනය කරයි.
- කොටසක ප්‍රතිඵල්‍යාව වාරික වශයෙන් රස් කර ගැනීමට අදාළ ව ගනුදෙනු වාර්තා කරයි.

විෂය කරණු පහැදිලි කර ගැනීම සඳහා අත්වැලුක :

- කොටසක ප්‍රතිඵල්‍යාව වාරික වශයෙන් ලබා ගැනීමේ අවස්ථා පහත පරිදි දැක්විය හැකි ය.
 - අයදුමේ දී
 - විහෘෂණයේ දී
 - ඇරුපුමේ දී
 (ඇරුපුම් අවස්ථා කිහිපයක් තිබූ හැකියි.)
- සමාගම පනතේ 55 වශයෙන් මගින් කොටස් මත ඇරුපුම සම්බන්ධ විධිවිධාන සපයා ඇත.
- කොටස් සඳහා අයදුම් මුදල් ලද විට නිකුත් කරන ලද කොටස් ප්‍රමාණයට වඩා වැඩියෙන් ලැබෙන අයදුම්පත් සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි විකල්ප ක්‍රියාමාර්ග කිහිපයකි.
 - වැඩිපුර ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කර මුදල් ආපසු යැවීම.
 - වැඩිපුර ලද අයදුම් මුදල් සමානුපතිකව විහෘෂණය කිරීම.
- සමානුපාතික විභාගනය යනු නිකුත් කළ කොටස් ප්‍රමාණයට වඩා අයදුම් කළ කොටස් සංඛ්‍යාව වැඩි අවස්ථාවක අනුපාතයකට හෝ අනුපාත කිහිපයක් මගින් කොටස් පවරාදීම වේ.
- අයදුමේ දී ලද අතිරික්ත මුදල් සම්බන්ධයෙන් සමානුපාතික විහෘෂණයේ දී අනුගමනය කළ හැකි විකල්ප කුම දෙකකි.
 - අතිරික්ත මුදල් සියල්ල යැවීම.
 - විභාගන හෝ ඇරුපුම් සඳහා ලැබිය යුතු මුදලට හිලවී කිරීම.
- කොටසක ප්‍රතිඵල්‍යාව වාරික වශයෙන් ලබා ගැනීම සඳහා වන ජර්නල් සටහන් පහත පරිදි ඉදිරිපත් කළ හැකි ය.
 - අයදුම්පත් සමග මුදල් ලැබීම.

බැංකු ගිණුම

XX

අයදුම් හා විහෘෂණ ගිණුම

XX

- අතිරික්ත මුදල් ආපසු යැවීම.

අයදුම් හා විහෘෂණ ගිණුම

XX

බැංකු ගිණුම

XX

- කොටස් විහෘතනය කිරීම
අයදුම් හා විහෘතන ගිණුම XX
කොටස් ප්‍රාග්ධන ගිණුම XX
- විහෘතන මුදල් ලැබීම
බැංකු ගිණුම XX
අයදුම් හා විහෘතන ගිණුම XX
- කොටස් විහෘතන මුදල් හිග හිටීම
හිගහිටි විහෘතන ගිණුම XX
අයදුම් හා විහෘතන ගිණුම XX
- කොටස් සඳහා ඇරුයුම් කිරීම
ඇරුයුම් ගිණුම XX
කොටස් ප්‍රාග්ධන ගිණුම XX
- කොටස් සඳහා ඇරුයුම් මුදල් ලැබීම
බැංකු ගිණුම XX
ඇරුයුම් ගිණුම XX
- ඇරුයුම් මුදල් හිග හිටීම
හිගහිටි ඇරුයුම් ගිණුම XX
ඇරුයුම් ගිණුම XX
- ඇරුයුම් මුදල් කලින් ලැබීම
බැංකු ගිණුම XX
කලින් ලද ඇරුයුම් ගිණුම XX
- කලින් ලද ඇරුයුම් මුදල් අදාළ පරිදි ගිණුම්වලට ගැලපිය යුතු වේ.
- හිගහිටි මුදල් නැවත ලැබීම හා හිගහිටි මුදල් සඳහා අය කරන පොලී අදාළ පරිදි ගිණුම්ගත කළ යුතුවේ.

නිපුණතා මට්ටම 13.4 : හිගහිටි කොටස් නැවත පැවරීමට අදාළ ගනුදෙනු ගිණුම්ගත කරයි.
කාලෝච්චේ : 20

ඉගෙනුම් එල :

- සමාගම පනතේ ආදර්ශ ව්‍යවස්ථාවලියට අනුව කොටස් සඳහා සමාගමට ලැබිය යුතු මුදල් පිළිබඳ ව සමාගමට කැප අයිතියක් හෙවත් ලියම අයිතියක් ඇති බව පැහැදිලි කරයි.
- හිගහිටි කොටස් අධ්‍යක්ෂ මණ්ඩලයේ කැමැත්ත පරිදි වෙනත් අයෙකුට පැවරිය හැකි ආකාරය විස්තර කරයි.
- හිගහිටි කොටස් නැවත පැවරීම ගිණුම්ගත කරයි.

විෂය කරුණු පැහැදිලි කර ගැනීම සඳහා අත්තුලුව :

- කොටස් සඳහා ආරුයුම් මුදල් සම්පූර්ණයෙන් ගෙවා තොමැති අවස්ථාවක ඒ සම්බන්ධයෙන් සමාගමට කැප අයිතියක් හෙවත් ලියම (Plan Right) අයිතියක් ඇතේ.
- කැප අයිතිය සහිත කොටස්, කොටස් හිමියාට දැනුම් දීමකින් අනතුරුව ඔහු මුදල් ගෙවීමට අපොහොසත් වන්නේ නම්, එම කොටස් වෙනත් අයෙකුට පැවරීමේ අයිතිය අධ්‍යක්ෂක මණ්ඩලයට හිමිවේ.
- නැවත පැවරීමෙන් ලැබෙන මුදලින් විකිණීම සඳහා දරන ලද වියදම්, හිග මුදල් සඳහා වන පොලිය හා කොටස් සඳහා වන අදාළ හිග මුදල් අඩුකර ගැනීමෙන් පසුව ඉතිරියක් වෙතොත් පෙර දරා සිටි කොටස්කරුවනට ගෙවනු ලැබේ.
- ආපසු ගෙවන මුදල පෙර දරා සිටි කොටස්කරුවන් විසින් මෙතෙක් ගෙවා ඇති මුදලට වඩා වැඩි තොවිය යුතු ය.
- නැවත පැවරීමෙන් ඉතිරිවන ගේෂය කොටස් ප්‍රාග්ධන ගිණුමට මාරු කළ යුතු වේ.
- හිගහිටි කොටස් නැවත පැවරීමට අදාළ ගනුදෙනු ගිණුම්ගත කිරීම පහත සඳහන් **කිහිපය** මගින් දැක්විය හැකි ය.
- සාමාන්‍ය කොටස් 100,000ක් රු. 28/- බැහින් පරිණත ප්‍රසිද්ධ නිකුතුවක් කිරීමට සීමාසහිත සුරියමල් පොදු සමාගම 2009 ජනවාරි පළමු දින සංස්ථා ප්‍රකාශයක් මගින් අර්ථභාෂය කරන ලදී. කොටස් සඳහා ප්‍රතිශ්යාව පහත පරිදි අය කරනු ලැබේ.

අයදුම් දී රු. 10

විහාරනයේ දී රු. 8

ඇරුපුමේ දී රු. 10

28

- 2009 ජනවාරි 25 දිනයේ අයදුම්පත් පියවන විට කොටස් 125,000ක් සඳහා අයදුම්පත් ලැබේ තිබුණි. වැඩිපුර ලද අයදුම්පත්වලින් කොටස් 5000ක් ප්‍රතික්ෂේප කර මුදල් ආපසු යැවූ අතර ඉතිරි කොටස් 2009 පෙබරවාරි 10 දින සමානුපාතිකව විහාරනය කරන ලදී. 2009 පෙබරවාරි 20 දින කොටස් 5000ක් හිමි අයෙක් හැර අනෙක් විහාරන මුදල් නියමිත පරිදි ලැබුණි.
- 2009 මාර්තු 01 දින කොටස් සඳහා ඇරුපුම් කරන ලදුව 2009 මාර්තු 15 දිනට විහාරනයේ දී මුදල් තොගවූ කොටස්කරුගෙන් හැර අනෙක් මුදල් ලැබුණි.
- හිගහිටි කොටස් සියලුල 2009 මාර්තු 25 දින එකක් රු 32 බැහින් වෙනත් අයෙකුට පවරන ලද අතර හිගහිටි ඇරුපුම් මුදල් අඩු කර ගැනීමෙන් පසුව 2009 අප්‍රේල් 01 දින ඉතිරි මුදල් පෙර කොටස්හිමියා වෙත යවන ලදී.
- කොටස් නැවත නිකුතුව සඳහා දැරු වියදම් රු. 10,000 ක් වන අතර, හිගහිටි මුදල් සඳහා අය කළ පොලිය රු. 2,000 කි.

යොක්ත කිලිතර

නොදු ජර්හලය

දිනය	විසකරය	ඡර රු	බර රු.
2009.01.25	බැංකු ගිණුම අයදුම් හා විහෘතන ගිණුම (කොටස් 125000 කට රු.10/- බැංකු අයදුම් මුදල් ලැබීම.)	1,250,000	1,250,000
2009.02.10	අයදුම් හා විහෘතන ගිණුම බැංකු ගිණුම (කොටස් 5000ක් ප්‍රතික්ෂේප කර මුදල් ආපසු යැවීම.)	50,000	50,000
2009.2.10	අයදුම් හා විහෘතන ගිණුම කොටස් ප්‍රාග්ධන ගිණුම (කොටස් 100,000ක් විහෘතනය කිරීම.)	1,800,000	1,800,000
2009.2.20	බැංකු ගිණුම හිගහිටි විහෘතන ගිණුම අයදුම් හා විහෘතන ගිණුම (කොටස් 100000 කට විහෘතන මුදල් ලැබීම.)	570,000 30,000	600,000
2009.3.01	ඇරෝම් ගිණුම කොටස් ප්‍රාග්ධන ගිණුම (කොටස් සඳහා ඇරෝම් කිරීම.)	1,000,000	1,000,000
2009.3.15	බැංකු ගිණුම හිගහිටි ඇරෝම් ඇරෝම් ගිණුම (කොටස් 95000ක් ඇරෝම් මුදල් ලැබීම.)	950,000 50,000	1,000,000
2009.3.25	බැංකු ගිණුම කොටස් නැවත විකුණුම් ගිණුම (කොටසක් රු. 32/- බැංකු නැවත විකිණීම)	160,000	160,000
2009.3.25	කොටස් නැවත විකුණුම් ගිණුම බැංකු ගිණුම (නැවත විකිණීමට දුරු වියදීම)	10,000	10,000

2009.3.25	කොටස් නැවත විකුණුම් ගිණුම හිගහිටි ඇරයුම් ගිණුම හිගහිටි විහාරන ගිණුම (හිගහිටි විහාරන හා හිගහිටි ඇරයුම් කොටස් නැවත විකුණුම් ගිණුමට මාරු කිරීම.)	80000	50000 30000
2009.4.1	කොටස් නැවත විකුණුම් ගිණුම බැංකු ගිණුම පොලී ආදායම් ගිණුම (නැවත විකිණීමෙන් ලද මුදලින් පොලී අඩු කිරීමෙන් පසු පෙර කොටස්හිමියන්ට මුදල් ආපසු ගෙවීම)	60000	58000 2000
2009.4.1	කොටස් නැවත විකිණීමේ ගිණුම කොටස් ප්‍රාග්ධන ගිණුම (කොටස් නැවත විකිණීමේ ගිණුමේ ගෝජය කොටස් ප්‍රාග්ධන ගිණුමට මාරු කිරීම.)	12000	12000

කොටස් නැවත විකුණුම් ගිණුම

රු.	රු.
හිගහිටි ඇරයුම් ගිණුම	50,000
හිගහිටි විහාරන ගිණුම	30,000
වියදම් ගිණුම	10,000
බැංකු ගිණුම	58,000
කොටස් ප්‍රාග්ධන ගිණුම	12,000
	<hr/> <hr/>
	<hr/> <hr/>

කෙරවැඩා : පෙර කොටස්කරුව ගෙවන මුදල කෙටිවා

රු.	රු.
නැවත තිකුණුවෙන් ලද මුදල	160,000
අඩුකළා: හිගහිටි විහාරන	30,000
හිගහිටි ඇරයුම	50,000
නැවත පැවරීම් වියදම්	10,000
	<hr/>
	<hr/>

* රු. 70,000 ක් සමාගම සතුව ඇති බැවින් හිගහිටි කොටස්කරුගෙන් මෙතෙක් ලැබේ ඇති
රු. 60,000න් පොලීය අඩු කිරීමෙන් පසු රු.58,000ක් එම කොටස්හිමියාට ආපසු ගෙවීය හැක.

**හිගහිටි මුදල ඇක් විව කමාගම් තනත අනුව නොලී අයකළ හැකි ය.
මෙම නොලීය කමාගම් ආදායමක් ලෙස හඳුනා ගත යුතුයි.**

නියුත්තා මට්ටම 13.5 : සංචිත ප්‍රාග්ධනගත කිරීම හා හිමිකම් නිකුතුව සම්බන්ධ ගනුදෙනු ගිණුම්ගත කරයි.

කාලෝච්චේ : 08

ඉගෙනුම් එල :

- සංචිත ප්‍රාග්ධනගත කිරීම තුළින් ප්‍රසාද නිකුතුවක් සිදුවන ආකාරය විස්තර කරයි.
- දැනට සිටින සාමාන්‍ය කොටස්හිමියන්ට පමණක් ලබා ගැනීමට අවස්ථාව දෙමින් කිසියම් ප්‍රතිශ්යාවකට හිමිකම් නිකුතුව සිදුකරන බව දක්වයි.
- ප්‍රසාද කොටස් නිකුත් කිරීමට හා හිමිකම් නිකුත් කිරීමට අදාළ ගනුදෙනු ගිණුම්ගත කරයි.

විෂය කරුණු පැහැදිලි කර ගැනීම කළුනා අත්තුලුණ

- සමාගම් පනතෙහි ප්‍රසාද නිකුතුවක් පිළිබඳ ව සඳහන් තොවුණන් ප්‍රසාද කොටස් නිකුත් කළ තැකි ය. ප්‍රසාද කොටස් නිකුතුවක් යනු සමාගමක් විසින් තිරණය කරගත් සාධාරණ ප්‍රතිශ්යාවකට පවතින සංචිත ප්‍රාග්ධනිත කිරීමකි.
- සංචිත ප්‍රාග්ධනගත කිරීමට අදාළ ජර්නල් සටහන
සංචිත ගිණුම X
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුම X

නිදහස්:

සීමාසහිත රජරට පොදු සමාගමේ 2009.3.31 දිනට වූ ගේෂපත්‍රයෙහි උධ්‍යතයක් පහත දැක්වේ.

යෙපතතුය

	රු.	රු.
ප්‍රකාශිත ප්‍රාග්ධනය සා. කොටස් (10,000)		300,000
සංචිත		
ප්‍රත්‍යාගණන සංචිත	20,000	
පොදු සංචිතය	20,000	
රඳවාගත් ලාභය	18,000	<u>.58,000</u>
මුළු හිමිකම්		<u>358,000</u>

2009.10.01 දින දැනට සිටින සාමාන්‍ය කොටස්හිමියන්ට කොටසක් රු.40/- බැඳීන් ප්‍රසාද කොටස් 1000 නිකුත් කරන ලදී.

- අදාළ ජේනල් සටහන්

ප්‍රත්‍යාගණන සංචිත ගිණුම	හර	20,000
පොදු සංචිත ගිණුම	හර	20,000
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුම		40,000

(සංචිත ප්‍රාග්ධනගත කිරීම, සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුමට මාරු කිරීම.)

- සංචිත ප්‍රාග්ධනගත කිරීමෙන් පසු ගේපපත් උධ්‍යතය

සීමාකෘත රෝග තොදු සමාගම
2009.10.01 දිනට යොමු ඇතුළු

	රු.	රු.
ප්‍රකාශන ප්‍රාග්ධනය සා. කොටස (11000)		340,000
සංචිත රුවාගත් ලාභය	18,000	18,000
මුළු හිමිකම්		358,000

- සමාගමක් නව කොටස් නිකුත් කිරීමක දී එම කොටස් වෙළඳපොල මිලට වඩා අඩු මිලකට මිලදී ගැනීමේ අයිතිය වත්මන් කොටස්හිමියන්ට ලබාදීම හිමිකම් නිකුතුවක් ලෙස සැලකේ.
- කිසියම් අනුපාතයක් අනුව අධ්‍යක්ෂ මණ්ඩලය මගින් තීරණය කරන ලද සාධාරණ ප්‍රතිශ්යාවක් මත හිමිකම් නිකුතුව සිදුවේ.
- සංචිත ප්‍රාග්ධනගත කිරීමක දී සාධාරණ ප්‍රතිශ්යාව කොටස්හිමියන්ගේන් අයකර තොගන්නා අතර, හිමිකම් නිකුතුවක දී ප්‍රතිශ්යාව අය කරගනු ලැබේ.

නිපුණතා මට්ටම 13.6 : සීමාසහිත සමාගමක ආදායම් ප්‍රකාශය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය, ගේෂපත්‍රය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කරයි.

කාලවේශේද : 40

ව්‍යෙනුම් වල :

- කළමනාකාරීන්ට අවශ්‍යතා හා පොදු අවශ්‍යතා සඳහා වෙන් වෙන්ට මූල්‍ය ප්‍රකාශ සකස් කළ යුතු බව අවධාරණය කරයි.
- පොදු අවශ්‍යතා සඳහා පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශන කට්ටලයක අංග හා එහි නීතිමය රාමුව විග්‍රහ කරයි.
- සීමාසහිත පොදු සමාගමක මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරයි.

විෂය කරුණු පැහැදිලි කර ගැනීම කදානා අත්වැළක

- කළමනාකාරීන්ට අවශ්‍යතා සඳහා සියලු කරුණු ඇතුළත් කරමින් ද, පොදු අවශ්‍යතා සඳහා ගිණුම්කරණ තෙතික රාමුව අනුගමනය කරමින් ද සීමාසහිත සමාගම් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනු ලැබේ.
- කළමනාකාරීන්ට අවශ්‍යතා සඳහා විස්තරාත්මක මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරනු ලැබේ.
- සීමාසහිත සමාගමක විස්තරාත්මක මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේ දී පහත සඳහන් කරුණු කෙරේ අවධානය යොමු කළ යුතුය.
 - බදු පෙර ගුද්ධ ලාභය
 - වර්ෂයේ ආදායම් බදු ගැළපීම.
 - කාර්තු පදනමක් මත ස්වතක්සේරු ක්‍රමයට සමාගම විසින් බදු ගෙවීම.
 - ආදායම් බදු දෙපාර්තමේන්තුව සමග එකත වන ආදායම් බදු හා බදු වශයෙන් වෙන් කරන ප්‍රමාණය අතර වෙනස උග්‍ර හෝ අධි බදු වෙන් කිරීමක් වශයෙන් පැවතිය හැකි අතර එය ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බද්ධව ගැළපීමෙන් පසු ආදායම් ප්‍රකාශනයට මාරු කරනු ලැබේ.
- කළමනාකාරීන්ට අවශ්‍යතා සඳහා ආදායම් ප්‍රකාශය, ගේෂපත්‍රය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශය යන විස්තරාත්මක මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම.
- පොදු පරමාර්ථ සඳහා මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 03හි අදාළ නිරදේශ හා 2007 අංක 07 දරණ සමාගම පනතේ විධිවිධානවලට අනුකූල විය යුතුයි.
- ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 03හි අරමුණ වන්නේ පොදු පරමාර්ථ සඳහා මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම සඳහා පදනම නිරදේශ කිරීම යි.

- පොදු පරමාර්ථ සඳහා මූල්‍ය ප්‍රකාශ යන්නෙන් අදහස් වන්නේ "ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය, මූල්‍ය ප්‍රතිඵලය හා මුදල් ප්‍රවාහයන් පිළිබඳ තොරතුරු මත සිය ආර්ථික කීරණ ගැනීමට අපේක්ෂාවෙන් සිටින පරිභිශ්‍යන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සකස් කරන මූල්‍ය වාර්තා" වේ.
- ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 03ට අනුව මූල්‍ය ප්‍රකාශන පහත සඳහන් පරිදි වේ.
 - ගේෂ පත්‍රය
 - ආදායම් ප්‍රකාශය
 - හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය
 - මුදල් ප්‍රවාහ ප්‍රකාශය
 - අනුගමනය කරන ගිණුම්කරණ ප්‍රතිපත්ති හා විස්තරාත්මක සටහන්
- ආදායම් ප්‍රකාශයෙහි මුහුණුත වර්ග කර පහත සඳහන් පරිදි ඉදිරිපත් කළ හැකි ය.
 - වියදම්වල ස්වභාවය පරිදි
 - වියදම්වල ක්‍රියාකාරකම් ස්වභාවය පරිදි
 - සාමාන්‍යයෙන් ආදායම් ප්‍රකාශය පිළියෙල කරන්නේ ක්‍රියාකාරකමේ ස්වභාවය අනුව ය.
- මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේ දී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 03හි නිරද්‍යිත ආකෘතිය හා මගපෙන්වීම යොදා ගත යුතුයි.

..... කමාල

..... දිනෙහි අවස්ථ වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය

කටයාත්	රු	රු
විකුණුම්		XXX
විකුණුම් පිරිවැය		(XX)
දළදාහය		XXX
වෙනත් ආදායම්	(1)	XXX
		XXX
		XXX
බෙදාහැරීමේ පිරිවැය		XXX
පරිපාලන වියදම්		XXX
වෙනත් වියදම්		XXX
මූල්‍ය පිරිවැය	(2)	XXX (XXX)
බදු පෙර ලාහය	(3)	XXX
ආදායම් බදු		XXX
වර්ෂයේ ලාහය		XXX

..... කමාතල
..... දිනෙහු අවසන් වර්ෂය කදානා
කිමිකම් වෙනසටීමේ ප්‍රකාශය

විසභරය	කා.කොටස	වරණීය කොටස	ජ්‍යෙෂ්ඨ සංවිධාන	පොදු කංචිත	ඉ/එ	චක්‍රව
					සංවිධාන	
රු.	රු.	රු.	රු.	රු.	ගණන රු.	රු.
ආරම්භක ගේෂය	XX	XX	XX	XX	XX	XX
වත්කම් ප්‍රත්‍යාගැනන	-	-	XX	-	-	XX
කොටස් නිකුතුව	XX	-	-	-	-	XX
ප්‍රසාද නිකුතුව	XX		(xx)	(xx)	-	-
වර්ෂයේ ලාභය					XX	XX
පොදු සංචිතය				XX	(xx)	-
අනුරු ලාභාංග						
වරණීය					(xx)	(xx)
සාමාන්‍ය					(xx)	(xx)
යෝජිත ලාභාංග						
වරණීය					(xx)	(xx)
අවසන් ගේෂය	XX	XX	XX	XX	XX	XX

..... සමාගම
..... දිනට
යෙනකතුය

වත්කම්	සටහන	රු.	රු.
ජ්‍යෙෂ්ඨ නොවන වත්කම් දේපල පිරියත හා උපකරණ ආයෝජන අස්ථාගාව වත්කම්	4	☒ ☒ ☒	☒ ☒ ☒
ජ්‍යෙෂ්ඨ වත්කම් බඩුතොග ණයගැනීයේ හා ලැබිය යුතු ගිණුම් අනෙකුත් ජ්‍යෙෂ්ඨ වත්කම් මුදල හා බැංකු ගේෂය මුළු වත්කම්		☒ ☒ ☒ ☒ ☒	☒ ☒
හිමිකම් හා වගකීම් හිමිකම ප්‍රකාශිත ප්‍රාග්ධනය - සා. කො. ව.කො. සංවිත		☒ ☒	☒
සංවිත ප්‍රත්‍යාගණන සංවිතය පොදු සංවිතය රඳවාගත් ලාභය මුළු ස්කන්ධය ජ්‍යෙෂ්ඨ නොවන වගකීම් දිගුකාලීන ගය/ණයකර දිගුකාලීන ප්‍රතිපාදන		☒ ☒ ☒ ☒ ☒ ☒ ☒ ☒ ☒	☒ ☒
ජ්‍යෙෂ්ඨ වගකීම් ණයහිමියේ ප්‍රවර්තන බදු බැරකම කෙටිකාලීන ප්‍රතිපාදන උපවිත ගයපොලී උපවිත වියදම් සේවක වන්දී පදනා වෙන් කිරීම මුළු හිමිකම් හා වගකීම		☒ ☒ ☒ ☒ ☒ ☒ ☒ ☒ ☒	☒ ☒

ගිණුම්කරණ ප්‍රතිපත්ති හා ගිණුම්වලට කටයුතු

- ගිණුම්කරණ ප්‍රතිපත්ති හා ගිණුම්වලට සමඟන් ද මූල්‍ය ප්‍රකාශන කට්ටලයේ සංරච්චයකි.
- මූල්‍යන්ත හෙළිදරව් තොකරන ලද තොරතුරු ද, මූල්‍යන්ත හෙළිදරව් කරන ලද තොරතුරුවල අතිරේක විස්තර ද තීරණ ගැනීම සඳහා වැදගත් වන බැවින් ඒ පිළිබඳ ව හෙළිදරව් කිරීම මින් සිදුවේ.

කටයුතු (1) වෙනත ආදායම්

- දේපල පිරියත උපකරණ විකිණීමෙන් ලද ලාභ
- ආයෝජන ආදායම
- ලද වට්ටම්
- ලද ගෙවල්කුලී
- ලද පොලී

කටයුතු (2) බඳුපෙර ලාභය

බඳුපෙර ගුද්ධලාභය ගණනය කොට ඇත්තේ පහත සඳහන් වියදුම් ද අඩු කිරීමෙන් පසුව ය.

- අධ්‍යක්ෂ සංවේතන (මුදල් හා මුදල් තොවන සියලු ම ප්‍රතිලාභවල එකතුව)
 - විගණන ගාස්තු හා වියදුම්
 - දේපල පිරියත හා උපකරණ ක්ෂය හා ඉවත්කිරීමේ අලාභ
 - කිරිතිනාමය කපා හැරීම (ක්‍රමක්ෂය)
 - වේතන
 - තොග කපා හැරීම හා අපනේ යැමි
 - සේවක අර්ථසාධක අරමුදල් දායකය
 - සේවක භාරකාර අරමුදල් දායකය
- සේවක පිරිවැය (වේතන, දීමනා, E.P.F., E.T.F. යනාදියෙහි එකතුව)
- ඉඩම් පරිත්‍යාග
 - තොග පරිත්‍යාග
 - තෙයකර හා වෙනත් තෙයපොලී
 - සේවක වන්දි
 - ආරම්භක වියදුම් කපා හැරීම
 - සේවක පාරිතොශික වියදුම්
 - ආයෝජන විකුණුම් අලාභ හා ආයෝජන කපාහැරීම
 - ගිනිභානි, ගංවතුර හානි වැනි අසාමාන්‍ය අයිතමයන්

කටයුතු (3) ආදායම් බඳු

ප්‍රවර්තන වර්ෂයේ බද්ද

☒

(+/-) ආදායම් බඳු (අධි) උග්‍රන වෙන් කිරීම

☒

☒

කට්ඨන (4) දේශපාල කිරීයන හා උපකරණ

(i) කිරීවය/උත්‍යාග්‍රහණ අගය

අයිතිවාසිකම	ආරම්භක යෙළය	වැකවූ කිරීම්	උත්‍යාග්‍රහණයන්	ඉවතකිරීම්	අවකාශ යෙළය
ඉඩම් ගොඩනැගිලි යන්තු උපකරණ මෝටර් රථ ගෘහ උපකරණ	XXX	-	XX	-	XXX
	XXX	XXX	-	-	XX
	-	XXX	-	-	XX
	XXX	-	-	(X)	XX
	XXX	XXX	-	(XX)	XX
	XXX	XXX	XX	(XXX)	XXXX

(ii) ක්‍රියා වෙශකිරීම්

අයිතිවාසිකම	ආරම්භක යෙළය	වර්ජය ක්‍රියා	ඉවත කිරීම්	අවකාශ යෙළය
ගොඩනැගිලි යන්තු උපකරණ මෝටර් රථ ගෘහ උපකරණ	XXX	XXX	-	XX
	-	XXX	-	XX
	XXX	XXX	(X)	XX
	XXX	XXX	(X)	XX
	XXX	XXX	(X)	XX

දේපල පිරියන හා උපකරණ දාරණ අගය = **XX**

ନୀଳକୁଣ୍ଡଳ (ଲାଲପାତା) : (ଅଦୟକୁଣ୍ଡଳରେଣୁ ଛାଇଲାହା)

සීමාසහිත සුරියමල් සමාගමේ 2009.03.31 දිනට උපවාගත් ගේඟ පිරික්සුම පහත සඳහන් වේ.

	රු. නර	රු. නර
විකුණුම්		1379,000
විකුණුම් පිරිවැය	800,000	
ලී බඩු හා උපකරණ (පිරිවැය)	75,000	
මෝටර් රථ (පිරිවැය)	275,000	
ක්ෂය වෙන් කිරීම (2008.04.01)		
ලී බඩු උපකරණ		24,800
මෝටර් රථය		50,000
ඉඩම් හා ගොඩනැගිලි (පිරිවැය)	650,000	
රු.2/- වර්ණීය කොටස් ප්‍රාග්ධනය(කො.10,000)		200,000
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය (කො. 30,000)		600,000
8% තෙයකර		100,000
තෙයකර පොලිය	4,000	
2009.3.31 දිනට තොගය	180,000	
වැළුප් වේතන	98,000	
අධ්‍යක්ෂක වේතන	63,000	
විගණන ගාස්තු	12,000	
වරිපනම් හා රක්ෂණ	29,300	
විදුලි වියදම්	12,000	
තෙයගැනීයෝ	48,000	
තෙයහිමියෝ		35,000
ආදායම් බදු වෙන් කිරීම (2007/2008)		13,700
ගෙවූ ආදායම් බදු		
2007/2008	13,000	
2008/2009	60,000	
ගෙවූ අනුරු ලාභාංග		
වර්ණීය කොටස්	10,000	
සාමාන්‍ය කොටස්	30,000	
පොදු සංචිතය		20,000
2008.04.01 ලාභාලාභ ගිණුමේ ගේෂය		18,000
බැංකු ගේෂය	45,000	
ප්‍රවාරණය හා අලෙවී වියදම්	38,500	
2008.04.01 අඩංගු තෙය සඳහා වෙන් කිරීම		2,300
	<u><u>2,442,800</u></u>	<u><u>2,442,800</u></u>

අතිරේක කොරතුරු

1. 2009.3.31 දිනට තොගය තුළ ඇතුළත් රු. 20,000/-ක් වටිනා තොගයකට සුළු අලාභ හානි සිදු වී ඇත. මේවා රු.15000/-කට විකිණීය හැකි වෙතැයි බලාපාරොත්තු වන අතර, ඒ සඳහා රු. 5000/-ක වියදමක් ද දුරිමට සිදුවෙතැයි අප්ස්ක්ෂා කරයි.
2. දේපල පිරියන හා උපකරණ සරල මාර්ග ක්‍රමයට පහත පරිදි වාර්ෂිකව ක්ෂය කරනු ලැබේ.
 - ලී බඩු උපකරණ 5%
 - මෝටර රථය 10%
- 3 2009.03.31 දිනට උපවිත හා කළින් ගෙවීම

උක්ති	කළින් ගෙවීම්
වටිපනම් හා රක්ෂණ	- 1,300
වැටුප් හා වෙශන	20,000 -

- 4 අඩමාන ගිය වෙන් කිරීම ගියගැනීයන්ගෙන් 5% වනස් ගැලපිය යුතු ය.
- 5 වරණීය කොටස් සඳහා ඉතිරි ලාභාංශය ද සාමාන්‍ය කෙටස් සඳහා රු.1/-ක අවසාන ලාභාංශයක් ගෙවීමට යෝජනා කර ඇත.
- 6 පොදු සංවිතයට මාරු කිරීම රු. 10,000/-කි.
- 7 2007/2008 වර්ෂය සඳහා ආදායම් බදු වගකීම රු. 13000/-කට එකත වී ඇති අතර, එය සම්පූර්ණයෙන් ගෙවා ඇත. 2008/09 වර්ෂය සඳහා ආදායම් බද්ද රු. 80,000/-කට ඇස්තමේන්තු කර ඇත.
- 8 සුන්ඩුන් විකිණීමෙන් ලද රු. 9,000/- විකුණුම් ගිණුමට ඇතුළත් කර ඇත.

අවශ්‍ය ව්‍යුහ,

අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රයෝගනාය සඳහා

- 2009.3.31න් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය
- 2009.3.31 දිනට ගේෂ පත්‍රය

සි/ක සුරියමල් කමාගම
2009.3.31න් අවකන් වර්තය කදානා

ආදායම් ක්‍රියායාදාශක	රුපියල්
විකුණුම්	1370,000
විකුණුම් පිරිවැය	(800,000)
දළඹලාභය	570,000
වෙනත් ආදායම් - සුන්බුන් විකුණුම්	9,000
	<u>579,000</u>
බේදුහැරීම් පිරිවැය	
මෝටරරථ ක්ෂේත්‍රය	27,500
අධිමානත්වය	100
ප්‍රවාරණ හා අලෙවී වියදුම්	<u>38,500</u>
	66,100
සර්පාලා වියදුම්	
ලිබුව ක්ෂේත්‍රය	3,750
වරිපනම් හා රක්ෂණ	28,000
වැටුප් හා වේතන	118,000
අධ්‍යක්ෂ වේතන	63,000
විගණක ගාස්තු	12,000
විදුලි වියදුම්	<u>12,000</u>
	236,750
වෙනත් වියදුම්	
තොග කපාහැරීම්	10,000
මූල්‍ය පිරිවැය	
ණයකර පොලී	8,000
	<u>(320,850)</u>
බදුපෙර ලාභය	258,150
- වර්ෂයේ ලාභය මත ආ/බදු	80,000
- බදු අධිවෙශන්කිරීම්	<u>(700)</u>
බදු පසු ලාභය	178,850
විකර්ණයන්	
පොදු සංවිතයට මාරු කිරීම්	10,000
ගෙවූ ලාභාංශ - වරණීය	10,000
- ස.කො	30,000
යෝජීත ලාභාංශ - ව.කො.	<u>10,000</u>
විසර්ජනවලින් පසු වර්ෂයේ ලාභය	(60,000)
+ පසුගිය වර්ෂයේ ලා/ලා ගේජය	118,850
ඉ/ගෙ/ගේජය (රඳවාගත් ලාභය)	<u>18,000</u>
	<u>136,850</u>

සි/ක සුරියමලු කමාල

2009.3.31 දිනට

යේප පත්‍රය

රැකියු

වත්කම්	කිරීවය	කමුව්චිත ක්ෂය	දූදුධ් / බාරණ අගය
ජංගම නොවන වත්කම්			
ඉඩම් හා ගොඩනැගිලි	650,000	-	650,000
මෙරුවරුප	275,000	77,500	197,500
ලිබුවු උපකරණ	75,000	28,550	46,450
	<u>1,000,000</u>	<u>106,050</u>	<u>893,950</u>
ජංගම වත්කම්			
තොගය		170,000	
ණයගැනීමෙන්	48,000		
- අඩමාන තොග වෙන්කිරීම්	<u>(2,400)</u>	45,600	
කලින් ගෙවු වරිපනම්/රක්ෂණ		1,300	
මුදල් හා බැංකු		<u>45,000</u>	<u>261,900</u>
මුළු වත්කම්			<u>1,155,850</u>
හිමිකම් හා වගකීම්			
හිමිකම් හා සංචිත			
ප්‍රකාශන ප්‍රාගධනය			
ස.කොටස්	600,000		
ව. කොටස්	<u>200,000</u>	800,000	
සංචිත			
පොදු සංචිතය	30,000		
රඳවාගත් ලාභය	<u>136,850</u>	<u>166,850</u>	<u>966,850</u>
ජංගම නොවන වගකීම්			
10% ඣයකර			100,000
ජංගම වගකීම්			
ණයනීමෙන්		35,000	
උපවිත වැටුප්		20,000	
උපවිත ඣයකර පොලී		4,000	
ගැ.යු.අඳායම් බදු		20,000	
යෝජිත ලාභාංග -(ව.කො.)		<u>10,000</u>	<u>89,000</u>
හිමිකම් හා වගකීම්			<u>1,155,850</u>
			<u>=====</u>

- සාමාන්‍ය කොටස් සඳහා රුපියලක අවසාන ලාභාංගයක් යෝජනා කර ඇත.

නිදහස (I) : (ප්‍රසිද්ධ කිරීම සඳහා)

සීමිත අභිජේක පොදු සමාගමේ ලෙපරයෙන් 2010 මාර්තු 31 දිනට උප්‍රවාගත් ගේ පිරික්සුම පහත දක්වේ.

වට්‍යනාකමේ රු. '000' වලිනි.

විකුණුම්		80,600
විකුණුම් පිරිවැය	52,000	
විදුලිය, වරිපනම් හා රක්ෂණ	150	
ප්‍රවාරණ හා විකුණුම් ප්‍රවර්ධන පිරිවැය	400	
ගෙනයාමේ කුලී	100	
අධ්‍යක්ෂ සංවේතන	2,000	
වැටුප් හා වේතන	1,820	
ගෙවූ ගෙයපොලී	800	
වෙළඳ ගෙයගැනීයෝ	3,050	
වෙළඳ ගෙයහිමියෝ		1,700
ගෙවූ ලාභාංශ (දාල)	2,000	
ඉඩම් හා ගොඩනැගිලි	30,000	
මෝටර් රථ	44,000	
කාර්යාල උපකරණ	3,000	
බැංකු ගේෂය	3,270	
මුදල් ගේෂය	600	
බොල්ණය	100	
මෙනුමාසික හා න්‍යාමිගාර බිල්පත්	400	
2009.4.1 ඇඩමාන ගෙය වෙන්කිරීම		200
විගණන ගාස්තු හා වියදම්	400	
පොදු සංචිත		2,000
2009.4.01 ක්ෂය වෙන්කිරීම		
ගොඩනැගිලි		2,500
මෝටර්රථ		7,800
කාර්යාල උපකරණ		700
2008/09 බදු වෙන්කිරීම		150
ගෙවූ ආදායම් බදු		
2008/09 වර්ෂයට	180	
2009/10 වර්ෂයට	200	
2010.3.31 දිනට තොග	3,500	
රඳවාගත් ලාභය		3,200
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය		40,000
ප්‍රතිඵාගණන සංචිතය		4,800
වෙනත් ආදායම්		350
වාහන දුම් බලපත්‍ර ගාස්තු	30	
12% ස්ථාවර තැන්පතු	2,000	
15% දිගුකාලීන ගෙය		6,000
	150,000	150,000

කමාතම් මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේ දී අවධානය ගොමු කළ හුණුව ඇති ගනුදෙනු හා සිද්ධිභ්‍ය තහන දැක්වේ.

- (1) 2009.4.1 දින ව්‍යාපාරය සතු ඉඩමක් විංත්තිය තක්සේරුකාර ආයතනයක් විසින් රු. 1000,000/- කට ප්‍රත්‍යාගණනය කරන ලදී. එදිනට ඉඩමේ ධාරණ අගය රු. 500,000/-ක් විය. මෙම ඉඩම 2008/09 වර්ෂයේ ප්‍රත්‍යාගණනය කරන ලද අතර එදින පැවති වෙළෙඳපොල තත්ත්වය අනුව රු. 100,000/-ක ප්‍රත්‍යාගණන අලාභයක් වාර්තා කර ඇත.
- (2) ගොඩනැගිලිවල පිරිවැය 10000,000/-ක් වේ. දේපල පිරියත හා උපකරණ සරල මර්ග ක්‍රමයට පහත දැක්වෙන අනුපාතවලට වාර්ෂිකව ක්ෂය කළ යුතුය.
ගොඩනැගිලි 5% බැංශන්
මෝටර්රථ 10% බැංශන්
කාර්යාල උපකරණ 12.5% බැංශන්
- 2004.10.1 දින මිලට ගෙන තිබු පිරිවැය රු. 1000,000/-ක් වූ මෝටර්රථයක් 2009.10.1 දින රු.600,000/-කට විකුණා ඇත. විකිණීමෙන් ලද මුදල විකුණුම් ගිණුමට බැරකර ඇත. ඒ පිළිබඳ වෙනත් සටහන් තබා තැබේ.
- (3) 2010.3.31 දිනට ..(FIFO ක්‍රමයට) ආගණනය කළ තොගයේ ඇස්තමේන්තුගත ගුද්ධ උපලබිධා අගය රු. 3600,000/-ක් වේ. 2010.3.31 දිනෙන් පසුව නමුත් අධ්‍යක්ෂවරු මූල්‍ය වාර්තා අනුමත කිරීමට පෙර මෙම තොගය රු. 3400,000/-කට විකුණා ඇත.
- (4) 2010.3.31 දිනට පැවති රු. 100,000/-ක ගෙයගැනීයකු බංකාලාත් වී ඇති බව 2010 අප්‍රේල් 20 දින දැන ගන්නට ලැබේ ඇති අතර, මහුව දී ඇති නඩු තීන්දු ප්‍රකාර මහුගෙන් අය කරගත හැක්කේ රුහියලකට ගත 50ක සමානුපාතික අගයක් පමණක් වේ. මේ සඳහා අදාළ ගැලපුම් ඉටුකිරීමෙන් පසු ඉතිරි ගෙයගැනීයන්ගෙන් 10%ක අඩුමාන ගෙය සඳහා පොදු වෙන් කිරීමක් ඇති කළ යුතු ය.
- (5) 2010.3.31 දිනට උපවිතව පවතින වියදුම් පහත දැක්වේ.
- | | |
|--------------------|---------------|
| විදුලිය හා වරිපනම් | රු. 50,000/- |
| වැටුප් හා වේතන | රු. 80,000/- |
| විගණන ගාස්තු | රු. 100,000/- |
- (6) ස්ථාවර තැන්පතුව 2009.10.1 දින සිදු කරන ලදී. වාර්ෂික පොලිය තැන්පතුව සිදු කළ දිනට උපලබිධා වී ඇත. එය වෙනත් ආදායම් තුළ ඇතුළත් කර ඇති අතර, ඉතිරිය හාණ්ඩාගාර බිල්පත් සඳහා ලද පොලිය නියෝජනය වේ.
- (7) 2008/09 වර්ෂය සඳහා ආදායම් බද්ද එකශ වී ගෙවා ඇති අතර 2009/10 වර්ෂය සඳහා ආදායම් බද්ද රු. 270,000/-කට ඇස්තමේන්තු කර ඇත.

- (8) 2009.10.1 දින කාර්යාල උපකරණ මිලට ගැනුම් රු. 2000.000/-ක් වන අතර, මෙය අත්වැරදීමකින් ගැනුම් ගිණුමේ වාර්තා කර ඇත.
- (9) සේවයෙන් ඉවත් කරන ලද සේවකයෙකු රු. 600,000/-ක වනදීයක් ඉල්ලා කමිකරු උසාවියේ නඩුවක් පවරා ඇත. 2010.3.31 දින සමාගමේ නිතියුවරයාගෙන් කළ විමසීමක දී ඔහුගේ මතය වූයේ සේවකයාගේ ඉල්ලීම සාධාරණ ලෙස ඔප්පු කළ හැකි බැවින් වනදී ගෙවීමේ අවශ්‍යතාවයක් පැනනැගිය හැකි බව ය.
- (10) අධ්‍යක්ෂ මණ්ඩලය පහත දැක්වෙන තීරණවලට එළඹී ඇත.
- (අ) 2010.3.31 දිනට කොටස 30000ක ප්‍රසාද නිතුතුවක් කිරීමට, කොටසක ප්‍රතිශ්යාව රු. 40/-බැඳීන් වේ.
 - (ආ) පොදු සංවිතය රු. 3000,000/-ක් මාරුකිරීමට
 - (ඇ) සාමාන්‍ය කොටසක් සඳහා රු. 2/- ලාභාංගයක් ගෙවීමට

අවශ්‍ය වන්නේ - ප්‍රසිද්ධ කිරීම සඳහා

- i** 2010.3.31න් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය
- ii** 2010.3.31න් අවසන් වර්ෂය සඳහා හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය
- iii** 2010.3.31දිනට ගේපපතුය
- iv.** 2010.3.31න් අවසන් වර්ෂය සඳහා ගිණුම් ප්‍රතිපත්ති හා ගිණුම් සටහන්
- v.** කාරක ප්‍රාග්ධන අයිතමවලට පෙර මෙහෙයුම් ලාභය දැක්වෙන මූදල් ප්‍රවාහ උපවන

(I)

සේමිත අනිලේක පොදු කමාරුව

2010.3.31න් අවකන වර්ෂය කදානා

ආදායම් දූෂණය

රු. 000

		රු.	රු.
විකුණුම්			80,000
විකුණුම් පිරිවැය			(50,000)
දෙපාර්තමේන්තුව			30,000
වෙනත් ආදායම්	02		330
			30,330
බෙදාහැරීම් පිරිවැය		5,130	
පරිපාලන වියදම්		5,600	
වෙනත් වියදම්		700	
මුද්‍රා පිරිවැය		900	(12,330)
බදු පෙර ලාභය	03		18,000
ආදායම් බදු	04		(300)
වර්ෂයේ ලාභය			17,700
			=====

(II)

සේමිත අනිලේක කමාරුව

2010.3.31න් අවකන වර්ෂය කදානා

හිමිකම් වෙනස්වීම් දූෂණය

රු.000'

	කාමානය කොටස රු.	දූෂණයන්න අතිරේකතය රු.	පොදු සංවිධාන රු.	රුද්‍රවාග්‍රහ ලාභය රු.	එකතුව රු.
2009.4.1 දිනට ගේජය	40,000	4,800	2,000	3,200	50,000
ඉඩම් ප්‍රත්‍යාගෘහන ලාභය		400		100	500
ප්‍රසාද නිකුතුව	1,200	(1,200)			-
වර්ෂයේ ලාභය				17,700	17,700
ගෙවූ ලාභාංග				(2,000)	(2,000)
පෙනු සංවිධාන			3,000	(3,000)	-
2010.3.31 දිනට ගේජය	41,200	4,000	5,000	16,000	66,200

(III)

සේවිත අක්‍රීජෙක තොදු සමාගම
2010.3.31 ඇටක්ස වර්හය කදානා

යෝජ පත්‍රය

කටුකන්

රු. 000

වත්කම්	කටුකන්	රු.	රු.
ප්‍රංගම නොවන වත්කම්			
දේපල පිරියත හා උපකරණ	◎		62,650
12% ස්ථාවර තැන්පතු			2,000
ප්‍රංගම වත්කම්			
තොගය		3,400	
ණයගැනීයේ	◎	2,700	
භාණ්ඩාගාර බිල්පතු		400	
බැංකු ගේජය		3,270	
මුදල ගේජය		600	10,370
මුළු වත්කම්			<u>75,020</u>
හිමිකම් හා වගකීම්			
ප්‍රකාශිත ප්‍රාග්ධනය			
සාමාන්‍ය කොටස්			41,200
සංචිත			
ප්‍රත්‍යාගෙනන සංචිත		4,000	
පොදු සංචිතය		5,000	
රඳවාගත් ලාභය		<u>16,000</u>	<u>25,000</u>
ප්‍රංගම නොවන වගකීම්			66,200
15% දිගුකාලීන ගෙය			6,000
ප්‍රංගම වගකීම්			
වෙළෙද ඣයහිමියේ		1,700	
ආදායම බදු වෙන් කිරීම්		70	
සේවක වන්දී වෙන්කිරීම්		600	
කළින් ලද ස්ථාවර තැන්පතු පොලී		120	
ගෙවිය යුතු වෙනත් දී	◎	330	2,820
හිමිකම් හා වගකීම්			<u>75,020</u>

**(IV) සීමාකඩිත අනිපේක පොදු කමාශම 2010.3.31න් අවසන් වර්ෂය කදානා
ගිණුම් ප්‍රතිඵත්ත හා ගිණුම් කටයුතු**

(1) ගිණුම් ප්‍රතිඵත්ත

රු. '000

- (අ) 2010.3.31න් මූල්‍ය කාලපරිච්ඡය අවසන් වේ. මූල්‍ය වාර්තා 2010.8.15 දින අනුමත කළ දිනය වේ.
- (ආ) මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේ දී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අනුගමනය කර ඇත.

(2) වෙනත් ආදායම් රු. '000

ස්ථාවර තැන්පත් පොලී	120
මෝටර රථ විකුණුම් ලාභය	100
භාණ්ඩාගාර බිල්පත් පොලී	110
	<u>330</u>

(3) බදු පෙර ලාභය රු. '000

බදු පෙර ලාභය ගණනය කිරීමේ දී පහත සඳහන් වියදීම් අයකර ඇත.

දේපල පිරියත උපකරණ ක්ෂේත්‍රය	5350
අධ්‍යක්ෂ වේතන	2000
ණයපොලීය	900
තොග කපා හැරීම්	100
විගණන ගාස්තු	500
සේවක වන්දී වෙන්කිරීම්	600
බොල්ණය	150

(4) ආදායම් බදු රු. '000

වර්ෂයේ බද්ද	270
+ උගා බදු	30
	<u>300</u>

(5) දේපල කිරීමෙන හා උපකරණය

රු. '000

(අ) කිරීමෙන

2009.4.1	එකතු කිරීම	ඉවත් කිරීම	2010.3.31
20000	500		20500
10000			10000
44000		(1000)	43000
3000	2000		5000
77000	2500	(1000)	78500

(ආ) සමුව්වීම සංඛය

2009.4.1	වර්ෂයේ ක්ෂේත්‍රය	ඉවත් කළ ක්ෂේත්‍රය	2010.3.31
2500	500		3000
7800	4350	(500)	11650
700	500		1200
11000	5350	(500)	15850

යාරණ අගය

62650

(6) ත්‍රායෝතියේ රු. '000

ණයගැනීයේ	3000
- අඩමාන ගය වෙන්කිරීම්	(300)
	<u><u>2700</u></u>

(7) ගෙවිය යුතු වෙනත දූ රු. '000

විදුලිය	50
වැටුප් හා වේතන	80
විගණන ගාස්තු	100
ණයපොලී	100
	<u><u>330</u></u>

පෙරවැති රු. '000

බෙදුහැරීම් කිරීවය	පරිභාශා කිරීවය		
වාහන දුම් බලපත් ගාස්තුව	30	ගොඩනැගිලි ක්ෂේර	500
මෝටර රථ ක්ෂේර	4350	කාර්යාල උපකරණ	500
බොල්නය	150	විදුලිය	200
අඩමාන ගය වෙන්කිරීම්	100	වැටුප් හා වේතන	1900
ප්‍රවාරණය	400	විගණන ගාස්තු	500
ගෙනයාමේ කුලී	100	අධ්‍යක්ෂ වේතන	2000
	<u><u>5130</u></u>		<u><u>5600</u></u>
මුළු කිරීවය			
වෙනත කිරීවය	ණයපොලීය		
තොග කපාහැරීම්	100		<u><u>900</u></u>
සේවක වන්දී වෙන්කිරීම්	600		
	<u><u>700</u></u>		

(V) මුදල ප්‍රවාහ ප්‍රකාශ උධිකතය රු. '000

බදු පෙර ලාභය	18000
එකතුකළා: දේපල පිරියත ක්ෂේර	5350
සේවක වන්දී වෙන්කිරීම්	600
අඩමාන ගය වෙන්කිරීම්	100
ණයකර පොලී වියදුම්	900
බොල්නය	150
	<u><u>25100</u></u>
අඩුකළා: ස්ථාවර තැන්පත පොලී	120
මෝටර රථ විකුණුම් ලාභ	100
භාණ්ඩාගාර බිල්පත් පොලී	<u><u>110</u></u>
	<u><u>(330)</u></u>
කාරක ප්‍රාග්ධන අයිතමවල පෙර මෙහෙයුම් ලාභය	<u><u>24770</u></u>

නිදහස (3)

සීමිත ,රුතුව වෙක්කවයිල් කමාගම,

2008.03.31 දිනට සමාගමේ ගිණුම පොත්වලින උප්‍රවාගත යෙහි නිරික්ෂූම පහත දැක්වේ.

	කර රු. .000.	බර රු. .000.
විකුණුම් පිරිවැය	18,000	24,890
විකුණුම්		
ඉඩම ගොඩනැගිලි පිරිවැය (ගොඩනැගිල්ලේ පිරිවැය 8000)	10,000	
මෝටර රථ (පිරිවැයට)	7,500	
ලිබුව උපකරණ (පිරිවැය)	1,450	
සී/ස සේනානි සමාගමේ ස්ථාවර තැන්පත්	20	
2007.04.01 දිනට සමුව්විත ක්ෂය		
ගොඩනැගිලි	3,600	
මෝටරරථ	2,400	
ලිබුව උපකරණ	10	
බැංකුවේ ඇති මුදල්	50	
වෙළඳ තුළමියෝ	5,800	
වෙළඳ තුළමියෝ		3,500
8% තුළමි		2,000
ගෙවූ තුළමියෝ	10	
2007.04.01 දිනට අඩමාන තුළමි වෙන්කිරීම්		30
බෙදාහැරීම් පිරිවැය	50	
පරිපාලන වියදම්	70	
අධ්‍යක්ෂ වෙනතන	30	
විගණන ගාස්තු හා වියදම්	10	
වෙනත් ආදායම්		30
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය		7,000
පොදු සංවිතය		200
2007.04.01 දිනට රඳවාගත් ඉපැයුම්		1,200
සී/ස සේනානි සමාගමේ පොලී ආදායම		50
සී/ස සේනානිසමාගමේ හිගපොලී ආදායම	20	
2006/07 වර්ෂය සඳහා ආදායම් බදු වෙන්කිරීම		140
ගෙවූ ආදායම් බදු		
2006/2007	10	
2007/2008	20	
ගෙවූ ලාභාංග	30	
ගොඩනැගිලිකුලී තැන්පත්	110	
2008.3.31 දිනට තොගය	40	
කල්බදු විකුණුම්කරුගේ ගිණුම		250
	45,950	45,950

හිතුම් තොකවලු ගැඹුම් සිදු නොකරන ලද ගනුදෙනු හා සිද්ධීන්වලට අදාළ තොරතුරු

- (1) වර්ෂය කුළු ලමා නිවාසයකට රු. 100,000/-ක් වටිනා රේඛිපිළි පරිත්‍යාග කර ඇත.
- (2) 2008.03.31 දිනට ගෙවිය යුතු වාර්ෂික කල්ඛදු පොලිය රු. 10,000/-ක් ඇතුළුව කල්ඛදු වාරිකය රු. 60,000/-කි.
- (3) වර්ෂය සඳහා වූ ඉතිරි ගෙයකරපොලී උපවිත වේ.
- (4) 2007.10.01 දින රු. 500,000/-ක් පිරිවැය වූ මෝටරරථය රු. 480,000/-කට විකුණන ලදී. විකිණීමෙන් ලත් මුදල විකුණුම් ගිණුමේ වර්තා කර ඇත. මෙම වත්කම 2005 ඔක්තෝම්බර 01 දින මිලදී ගෙන ඇත. ජ්‍යෙෂ්ඨ තොකවන වත්කම් පහත පරිදි පිරිවැය මත සරල මාර්ග ක්‍රමයට ක්ෂය කළ යුතුයි.
- | | |
|--------------|-----|
| ගොඩනැගිලි | 5% |
| මෝටර රථ | 20% |
| ලිඛ්‍ය උපකරණ | 10% |
- (5) බොල්නය රු. 100,000/-ක් ගෙයගැනීයන්ගෙන් කපා හළ යුතුයි. 2008.03.31 දිනට අඩංගා ගෙය සඳහා වෙන්තිරීම ඉතිරි ගෙයගැනීයන්ගේ ගේඛයෙන් 5%ක් විය යුතුයි.
- (6) සේවයෙන් ඉවත් කරන ලද සේවකයා ද රු. 500,000/-ක වන්දියක් ඉල්ලා නඩුවක් පවරා ඇත. 2008.03.31 දින සමාගමේ නීතියුවරයාගෙන් කරන ලද විමසීමක ද ඔහු පවසා සිටියේ සේවකයාගේ ඉල්ලීම සාධාරණ ලෙස ඔප්පු කළ හැකි බැවින් වන්දි ගෙවීමට බොහෝවේ ඉඩකඩ ඇති බවයි.
- (7) ගෙවිය යුතු අධ්‍යක්ෂක වේතන රු. 50,000/- වන අතර පරිපාලන වියදම්වල ඇතුළත් රක්ෂණ ගාස්තු රු. 4000/-ක් ර්ලය ගිණුම් වර්ෂය සඳහා වේ.
- (8) 2006/2007 සඳහා වූ බදු වගකීම රු. 100,000/-කට එකගැවී ඇති අතර, එය මෙම වර්ෂය කුළ සම්පූර්ණයෙන් ගෙවා ඇත. 2007/2008 වර්ෂය සඳහා වූ ආදායම් බද්ද රු. 240,000/-කට ඇස්තමේන්තු කර ඇත.
- (9) පොදු සංචිතයට රු. 50,000/-ක් මාරු කිරීමට තීරණය කර ඇත.
- (10) මසකට රු. 10,000/- බැඟින් කුලියට ගත් ගොඩනැගිල්ලක ව්‍යාපාරික ප්‍රදරුණාගාරය පවත්වාගෙන ගිය අතර 2007.10.01 දින සිට සමාගමේ ම ගොඩනැගිල්ලක ප්‍රදරුණාගාරය පවත්වාගෙන යන ලදී. ගෙවූ ගොඩනැගිලි කුලි පරිපාලන වියදම්වල ඇතුළත් වන අතර, සැප්තැම්බර මාසය සඳහා වූ ගෙවල්කුලිය ගෙවා නොමැත. ගෙවල්කුලි හිමියාගෙන් අයවිය

යුතු තැන්පත් මුදල වෙනුවෙන් හිලව කිරීමක් ලෙස කුලිහිමියා සතුව තිබූ ලිඛිත උපකරණ කට්ටලයක් සාධාරණ මිලකට ලබාගෙන ඇත. ලිඛිත උපකරණ සවිකිරීමට වැය වූ රු. 20,000/-ක් පරිපාලන වියදම් ගිණුමේ ඇතුළත්ව ඇත.

- (11) සි/ස සේනානි සමාගමේ ස්ථාවර තැන්පතුව සඳහා කාලච්‍රේද්‍යේ සියලු ම පොලිය ගිණුම්ගත කොට ඇත. සි/ස සේනානි සමාගමේ මෙහෙයුම් කටයුතු පිළිබඳව දැනට පවතින අසතුවුදායක තත්ත්වය මත ලැබිය යුතු පොලිය පිළිබඳව ද අවිනිශ්චිත බවක් පවතින බැවි කළමනාකරිත්වය නිගමනය කර ඇත.

අවශ්‍ය වන්නේ,

ප්‍රසිද්ධ කිරීමට සුදුසු ආකෘතියකින්,

- a** 2008.03.31න් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය
- b** 2008.03.31 දිනට ගේෂ පත්‍රය
- c** හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය
- d** ගිණුම් ප්‍රතිපත්ති හා සටහන්

සීමිත රුකුරුව නොදු කමාගම 2008.03.31 දිනෙහි අවක්ෂ වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය

රු. '000

	සටහන්	රු.	රු.
විකුණුම්			24410
විකුණුම් පිරිවැය			(17900)
දළඹාහය			6510
වෙනත් ආදායම්	1		530
			7040
බඳාහැරීමේ පිරිවැය		2095	
පරිපාලන වියදම්		1707	
වෙනත් වියදම්		620	
මුදා පිරිවැය		170	(4592)
බදුපෙර ලාභය	2		2448
ආදායම් බදු	3		(200)
කාලච්‍රේද්‍යේ ලාභය			2248

සි/ක රුපරට සමාගම

2008.3.31 දිනට

යෙපත්‍රය

රු. '000

වත්කම්	කටහන	රු.	රු.
ප්‍රංගම නොවන වත්කම්			
දේපල පිරියන හා උපකරණ	04		10,669
සී/ස සේනානි සමාගමේ ස්ථාවර තැන්පතු			200
ප්‍රංගම වත්කම්			
තොගය		420	
ණයගැනීයෝ		5,415	
ඉදිරියට කළ රක්ෂණ වියදම්		04	
මුදල් දේශය		50	5,889
මුළු වත්කම්			<u>16,758</u>
හිමිකම් හා වගකීම්			
හිමිකම්			
ප්‍රකාශිත ප්‍රාග්ධනය :			
සාමාන්‍ය කොටස්			7,000
සංචිත			
පොදු සංචිතය		250	
රඳවාගත් ලාභ		3,098	3348
			<u>10,348</u>
ප්‍රංගම නොවන වගකීම්			
8% ඣයකර		2,000	
කල්බදී		<u>200</u>	2,200
ප්‍රංගම වගකීම්			
ණයහිමියෝ		3,500	
ආදායම් බදු වගකීම්		40	
ගෙවිය යුතු කල්බදු වාරික		60	
උපවිත ඣයකරපොලී		60	
උපවිත අධ්‍යක්ෂ වියදම්		50	
සේවක වන්දී සඳහා වෙන්කිරීම්		<u>500</u>	4,210
හිමිකම් හා වගකීම්			<u>16,758</u>

සි/ක රාජ්‍ය පොදු කමාතලේ
2008.03.31 දිනෙහි අවකන් වර්ණය කළහා

රු. '000

	ප්‍රකාශන කාගධනය	පොදු සංචිතය	බ/අ යෙනය	එකතුව
2007.02.01 ගේෂය ඉ/ගෝ	7000	200	1200	8400
වර්ෂයේ ලාභය	-	-	2248	2248
පොදු සංචිතයට මාරුකිරීම්	-	50	(50)	-
අතුරු ලාභාංග	-		(300)	(300)
2008.3.31 ගේෂය	7000	250	3098	10348

සි/ක රාජ්‍ය පොදු කමාතලේ
2008.03.31හි අවකන් වර්ණය කළහා

ගණුම්කරණ කටයුතු රු. '000

කටයුතු 1

වෙනත් ආදායම්

මෝටරරථ විකිණීමේ ලාභ	180
වෙනත් ආදායම්	300
ස්ථාවර තැන්පත් පොලිය	50
	<u>530</u>

කටයුතු 2 - බදුපෙර ලාභය

බදුපෙර ලාභය ගණනය කොට ඇත්තේ පහත වියදුම් ද අඩු කිරීමෙන් පසුව ය.

අධ්‍යක්ෂ වේතන	350
ක්ෂයවීම්	2001
විගණන ගාස්තු	120
තොග පරිත්‍යාග	100
සේවක වන්දී	500
කපාභා හිගපොලී ආදායම	20
ණයකර පොලී	160
කල්ඛන පොලී	10

කටයුතු 3 - ආදායම් බදු

ප්‍රවර්තන වගකීම	240
අධ්‍යක්ෂ වෙන් කිරීම	<u>(40)</u>
	<u>200</u>

කටුණ 4 -

දේපල පිරියත හා උපකරණ රු. '000

නිරවැය	2007.4.1	එකතු	ඉවත	2008.3.31	
	යෙහය	කිරීම්	කිරීම්	යෙහය	
ඉඩම්	2000	-	-	2000	18570
	8000	-	-	8000	
	7500	-	(500)	7000	
	1450	120	-	1570	
	18950	120	(500)	18570	
කමුව්චිත ක්ෂය වෙනකිරීම්	2007.4.1	කාලච්චේදයේ	ඉවතකිරීම්	2008.3.31	(7901)
	යෙහය	ක්ෂය	ක්ෂය	යෙහය	
	3600	400	-	4000	
	2400	1450	(200)	3650	
	100	151	-	251	
	6100	2001	(200)	7901	
ගොඩැංග/ධාරණ අගය					10669

පෙරවැසි

1 බෙදාහැරීමේ පිරිවැය රු. '000

2 පරිපාලන වියදම්

මෝටර්රථ ක්ෂය	1450	අධ්‍යක්ෂ වේතන	350
බොල්නය (100-35)	65	පරිපාලන වියදම්	686
බෙදාහැරීම වියදම්	580	ලිබු උපකරණ ක්ෂය	151
	<u>2095</u>	ගොඩැංග ක්ෂය	400
		විගණන ගාස්තු	120
			<u>1707</u>

3. වෙනත් වියදම්

තොග පරිත්‍යාග	100	කල්ඛනා පොලී	10
සේවක වන්දී	500	ණයකර පොලී	160
හිගපොලී ආදායම කපා හැරීම	20		
	<u>620</u>		<u>170</u>

4. මූල්‍ය පිරිවැය

මෝටරරථ ඉවත්කිරීමේ ගිණුම

මෝටරරථ ගිණුම	500	විකුණුම් ගිණුම	480
ආදායම් ප්‍රකාශයට (ලොහය)	180	ක්ෂය වෙන්කිරීම	200
	<u>680</u>		<u>680</u>

ගොඩනැගිලිකුලී තැන්පත ගිණුම

ඉ/ගේ ක්ෂය	110	පරිපාලන වියදම් ගිණුම	10
		(ගොඩනැගිලිකුලී)	
පරිපාලන වියදම්	20	කාර්යාලිය උපකරණ ගිණුම	120
	<u>130</u>		<u>130</u>

පරිපාලන වියදම් ගිණුම

යේෂය	700	ගොඩනැගිලි ගිණුම	20
ගොඩනැගිලි ගිණුම	10	ඉ/ගේ රක්ෂණය	04
		ආදායම් ප්‍රකාශය	686
	<u>710</u>		<u>710</u>

මුදල කට්ඨා ප්‍රකාශය Cash Flow Statement

ප්‍රතිනය අරමුණ Objective

- ගිණුම් කාලවේශේදයක් තුළ මුදල් හා මුදල්වලට සමාන දැවල සිදුවූ ජනනයටේ හා හාවිතයන් දැක්වෙන මූල්‍ය ප්‍රකාශය මුදල් ප්‍රවාහ ප්‍රකාශය වේ.
- ව්‍යාපාරයක් කිසියම් කාලවේශේදයක් තුළ දී මුදල් උපයාගත් ආකාරය සහ එම මුදල් හාවිත කළ ආකාරය මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ පෙන්වුම් කරනු ලැබේ.
- මුදල් ප්‍රවාහ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 09 අදාළ වේ.
- මෙම ප්‍රමිතියෙහි අරමුණ වන්නේ මූල්‍ය ප්‍රකාශ ප්‍රයෝගනයට ගන්නා පාර්ශ්වයන්ගේ ආර්ථික තීරණ ගැනීම සඳහා අදාළ වන පරිදි ව්‍යාපාරයක් සම්බන්ධයෙන් කිසියම් කාලපරිච්ඡේදයක් සඳහා මුදල් හා මුදල් සමාන දැවල සිදුවූ වෙනස්වීම් මෙහෙයුම්, ආයෝගන හා මූල්‍ය ක්‍රියාකාරකම් වශයෙන් වර්ග කර මුදල් ජනනය හා හාවිතය දැක්වෙන පරිදි අර්ථවත් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමයි.
- මුදල් ප්‍රවාහ ප්‍රකාශය "මුදල් පදනම" මත පිළියෙළ කරනු ලැබේ.

ප්‍රමිතියෙහි දැක්වෙන නිරවචන

මුදල (Cash):

අතැති මුදල් හා ඉල්ලුම් තැන්පතුවලින් සමන්විත වේ.

මුදල සහ මුදල හා සමාන දා (Cash and Cash Equivalents):

ඉතා ඉහළ ද්‍රව්‍යීලතාවයෙන් යුත්ත කෙටිකාලීන ආයෝගන වන අතර, මේවා කිසිම අවදානමකින් තොරව මුදල් බවට පරිවර්තනය කළ හැකි ය.

- නිදහස්:**
- කෙටිකාලීන ස්ථාවර තැන්පතු
 - තෙවමාසික හා තැන්පතු බිජ්‍යාපන

මුදල කට්ඨානය (Cash flows):

මුදල් හා මුදල් සමාන දැක්වා ඇත්ත අයත්තය තුළට ගළාඹීම හා ආයතනයෙන් පිටතට ගළායාම වේ.

මෙහෙයුම් ක්‍රියාකාරකම් (Operating activities):

ආයතනයෙහි ප්‍රධාන ආදායම් ඉපදිවීම් ප්‍රවාහය මෙහෙයුම් ක්‍රියාකාරකම් වන අතර, ආයෝගන හා මූල්‍ය තොරව අනෙකුත් ක්‍රියාකාරකම් වේ.

ආයෝගන ක්‍රියාකාරකම් (Investing activities):

මුදල් හා මුදල් සමාන දැවලට අයත් තොරව වෙනත් ආයෝගනයන් අත්පත් කර ගැනීම සහ ඉවත් කිරීම් වේ.


මූල්‍ය ක්‍රියාකාරකම් (Financing activities):

ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ හිමිකම සහ ගෙයගැනීම්වල ප්‍රමාණයේ හා සංයුතියේ වෙනස්කම් ඇති කරන ක්‍රියාකාරකම් වේ.

• මුදල තුවාහ ප්‍රකාශනය පිළියෙළ කිරීමේ ප්‍රයෝගන - Benefits of Cash Flow Statement

- එක් එක් ක්‍රියාකාරකම යටතේ ජනනය වී ඇති හෝ යෙදවී ඇති මුදල් ප්‍රවාහයන් වෙන් වෙන්ව හඳුනා ගැනීම.
- ව්‍යාපාරයක ලාභදායික්වය, ද්‍රව්‍යීලතාව හා ක්‍රියාකාරී බව පිළිබඳ පුරෝෂවත්තය කිරීම.
- ලාභාංශ ගෙවීම, දිගුකාලීන මෘදුකාංග පියවීම, ව්‍යාපාරය ප්‍රජල් කිරීම ආදි කාර්යයන් සඳහා ප්‍රමාණවත් මුදලක් ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතුවලින් ජනිත වී තිබේ ද යන්ත දැන ගැනීම.
- ලාභ දායකත්වය හා ඉද්ධ මුදල් ප්‍රවාහ අතර සම්බන්ධතාව දැන ගැනීම.
- මෙහෙයුම් කටයුතු, ආයෝජන කටයුතු හා මූල්‍ය කටයුතු යේතු ප්‍රයෝග තුළ පහත සඳහන් පරිදි පෙන්තුම් කළ හැකි ය.

යේතු පත්‍රය



නිදහස (I)

2009.3.31න් අවසන් වර්ෂය සඳහා සීමිත රුවන් පොදු සමාගමේ සාරාංශගත මුදල් ලැබීම් හා ගෙවීම් පහත සඳහන් වේ.

මුදල ලැකීම්

රු. (000)

අත්පිට විකුණුම්	
වෙළඳ ගෝධියන්ගෙන්	8,900
බැංකු ණය	10,500
ස්ථාවර තැන්පත් පොලී	500
පරිගණකයක් විකුණා ලද මුදල	100
ආයෝජන විකුණුම්	150
කොටස් නිකුත් කිරීමෙන්	210
	400
	<u>20,760</u>

මුදල ගෙවීම්

පරිපාලන වියදම්	
බෙදාහැරීමේ වියදම්	1,600
අත්පිට ගැනුම්	1,850
වෙළඳ ගෝධිමයන්ට ගෙවීම්	6,210
කාර්යාල උපකරණ මිලට ගැනුම්	7,500
ඇය ආපසු ගෙවීම්	1,000
ඇයපොලී ගෙවීම්	200
ගෙවූ ආදායම් බදු	120
ලොහංක ගෙවීම්	950
	200
	<u>19,630</u>

අතිරේක කොරතරු

- (1) විකුණන ලද පරිගණකවල දාරණ අගය රු 100,000/- කි.
- (2) වර්ෂයේ බෙදාහැරීමේ රුප ක්ෂයවීම රු. 200,000/-කි.
- (3) ආයෝජනවල දාරණ අගය රු. 140,000/-කි.
- (4) 2009.3.31දිනට ජ්‍යෙගම වන්කම් හා වගකීම් පහත පරිදි වේ.

	රු. (000) 2009	රු. (000) 2008
තොගය	470	530
වෙළඳ මායැතියේ	1050	840
ලැබිය යුතු පොලී	50	80
මායාහිමියේ	860	720
උපවිත වියදම්	50	160
ගෙවිය යුතු බදු	150	100
ගෙවිය යුතු ලාභාංග	50	100
උපවිත මායාපොලීය	100	60
මුදල් ගේෂය	500	300
බැංකු ගේෂය	1530	600

අවශ්‍ය වන්නේ,

- (අ) මෙහෙයුම් ක්‍රියාකාරකම් සංස්ට්‍රූ ආකාරයට නිරුපණය වන පරිදි වර්ෂයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය සකස් කිරීම.
- (ආ) මෙහෙයුම් ක්‍රියාකාරකම්වලට අදාළ මුදල් ප්‍රවාහය උධිකය වකු ආකාරයට සකස් කිරීම.

නිදහස් 01

(1)

සි/ක රුවන නොදු කමාගම
2009.3.31 දිනෙන අවස්ථා වර්තය කදානා

මුදල තුවාහ ප්‍රකාශය

රු. (000)

මෙහෙයුම් ක්‍රියාකාරකම්		
අත්පිට විකුණුම්	8,900	
ණයගැනී ලැබීම්	10,500	
අත්පිට ගැනුම්	(6,210)	
ණයහිමියන්ට ගෙවීම්	(7,500)	
වියදම් සඳහා ගෙවීම්	<u>(3,450)</u>	
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ මුදල තුවාහය	2,240	
ගෙවූ ඣයපොලී	(120)	
ගෙවූ ආදායම් බදු	<u>(950)</u>	
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ ගුද්ධ මුදල තුවාහය		1,170
ආයෝජන ක්‍රියාකාරකම්		
පරිගණකය විකිණීමෙන්	150	
ස්ථාවර තැන්පත් පොලී	100	
ආයෝජන විකුණුම්	210	
කාර්යාල උපකරණ ගැනීමට	<u>(1,000)</u>	
ආයෝජන ක්‍රියාකාරකම්වලින් ජනනය වූ ගුද්ධ මුදල තුවාහය		(540)
මුළු ක්‍රියාකාරකම්		
බැංකු ඣය ගැනීම්	500	
කොටස් නිකුත්ව	400	
ණය ආපසු ගෙවීම්	(200)	
ආහාර ගෙවීම්	<u>(200)</u>	
මුළු ක්‍රියාකාරකම්වලින් ජනනය වූ ගුද්ධ මුදල තුවාහය		500
කාලවේශේදයේ මුදල හා සමාන දැවල ගුද්ධ වැඩිවීම		<u>1,130</u>
2008.04.01 මුදල හා මුදල සමාන දැ		900
2009.3.31 මුදල හා මුදල සමාන දැ		<u>2,030</u>

2

සි/ක රුවන් පොදු කමාගම
2009.3.31 දිනෙහි අවකන වර්ජය සඳහා
මුදල ප්‍රවාහ ප්‍රකාශය (මෙහෙයුම් ක්‍රියාකාරකම් උධිකතා)

රු. (000)

මෙහෙයුම් ක්‍රියාකාරකම්		
බදු පෙර ගුද්ධ ලාභය		2120
ගැළපීම්		
ක්ෂේත්‍රය		200
පරිගණක විකුණුම් ලාභ		(50)
ආයෝජන ආදායම		(70)
පොලී වියදම්		<u>160</u>
කාරක ප්‍රාග්ධන අයිතම වෙනස්වීමට පෙර ලාභය		2360
කාරක ප්‍රාග්ධනයේ සංවලනයන්		
තොග අඩුවීම		60
ණයගැනීයෝ වැඩිවීම		(210)
ණයහිමියෝ වැඩිවීම		140
රපවිත වියදම් අඩුවීම		<u>(110)</u>
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය		2240
ගෙවුපොලී		(120)
ගෙවු ආදායම බදු		(950)
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ ගුද්ධ මුදල් ප්‍රවාහය		<u>1170</u>

පෙරවැටි

ණයපොලී				පරිපාලන වියදම්			
මුදල	120	යේෂය	60	මුදල	1600	යේෂය	160
යේෂය	100	ආ/පු	<u>160</u>	යේෂය	50	ආ/පු	<u>1490</u> *
	<u>220</u>		<u>220</u>		<u>1650</u>		<u>1650</u>
		යේෂය	100				

පොලී ආදායම

යේෂය	80	මුදල	100
ආ/පු	<u>70</u>	යේෂය	<u>50</u>
	<u>150</u>		<u>150</u>

බදුපෙර ලාභය සෙවීම්

ණයගැනී පාලන ගිණුම			
යේෂය	840	මුදල්	10500
විකුණුම්	10710		
		යේෂය	1050
		11500	11500
යේෂය	1050		

අත්පිට විකුණුම්	8900
ණයට විකුණුම්	10710
* 19610	19610

ආදායම් ප්‍රකාශය	
විකුණුම්	19610 *
(-) විකුණුම් පිරිවැය	
මුළු තොගය	530
ගැනුම්	13850 *
	14380

(-) අග තොගය	(470)	(13910)
දළඹලාභය		5700

වෙනත් ආදායම්	
පරිගණක විකුණුම් උපන	50
ආයෝජන ආදායම්	70
	120
	5820

ණයහිම් පාලන ගිණුම			
මුදල්	7500	යේෂය	720
යේෂය	860	ගැනුම්	7640
	8360		8360

අත්පිට ගැනුම්	6210
ණයට ගැනුම්	7640
* 13850	13850

(-) බෙදාහැරීමේ වියදම්	2050
පරිපාලන වියදම්	1490 *
මුළු වියදම්	160 (3700)
බදුපෙර ලාභය	2120

නිදහස (2)

සීමිත කර්තා තොටු කමාතමේ යෙපතුය නෙත දැකවේ.

	රු. 000	රු. 000
	2010. 3. 31	2009. 3. 31
මෝටරරල	5,000	4,000
පරිගණක යන්තු	-	200
ආයෝජන	600	-
ණයගැනීයේ	4,000	2,000
තොගය	3,000	2,000
මුදල ශේෂය	40	80
බැංකු ශේෂය	80	-
මුළු වත්කම්	<u>13,800</u>	<u>9,000</u>
හිමිකම් හා වගකීම්		
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	3,500	3,000
රඳවාගත් ලාභ	2,800	(800)
ණයකර	1,200	2,000
බැංකු ණය	1,200	1,600
ණයහිමියේ	3,500	1,500
උපවිත පරිපාලන වියදම්	200	400
යෝජන ලාභාංග	40	300
උපවිත බැංකු අයපොලී	100	100
උපවිත අයකර පොලී	200	100
ආදායම් බදු	70	200
බැංකු අයිරාව	-	600
හිමිකම් හා වගකීම්	<u>13,800</u>	<u>9,000</u>

අතිරේක තොරතුරු :

(1) 2009.4.1 දින ඉවත් කරන ලද දේපල පිරියත සහ උපක්ෂවල ධාරණ අගයන් රු. (000)

පරිගණක යන්තු රු. 200/-

මෝටරරල රු. 600/-

(2) ප්‍රවර්තන වර්ෂයට සාමාන්‍ය කොටස් සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය යෝජනා කරන ලද ලාභාංග වැරදිමකින් ගිණුම්ගත කර ඇත.

(3) වර්ෂය තුළ මූදලින් සිදුවූ ගනුදෙනු පහත දක්වේ.

රු. (000)

ණයගැනීයන්ගෙන් ලද මූදල්	8,000
අත්පිට විකුණුම්	6,000
පරිගණක විකිණීමෙන්	280
මෝටර්රථ විකිණීමෙන්	700
ආයෝජන පොලී ආදායම්	120
සාමාන්‍ය කොටස් නිකුත් කිරීමෙන්	500
මෝටර්රථ අත්පත් කර ගැනීම්	2,000
ණයහිමියන්ට ගෙවූ මූදල්	3,000
පරිපාලන වියදම් සඳහා	2,000
අත්පිට ගැනුම්	4,000
ගෙවූ ආදායම් බදු	1,000
ගෙවූ බැංකු ගියාපොලී	100
ගෙවූ ගියාපොලී	400
ගෙවූ ලාභාංග	300
ගියාපොලී නිදහස් කිරීම්	800
බැංකු ගියාපොලී ආපසු ගෙවීම්	400
ආයෝජන අත්පත් කර ගැනීම්	600

අවසාන වන්නේ,

(1) 2010.3.31න් අවසන් වර්ෂය සඳහා "මෙහෙයුම් ක්‍රියාකාරකම්" කෘත් ආකාරයට දැක්වෙන තරිදී

මුදල ක්‍රවාහ ප්‍රකාශනය

(2) 2010.3.31න් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශන (ප්‍රසිද්ධ කිරීමට සුදුසු අයුරින්)

(3) 2010.3.31න් අවසන් වර්ෂය සඳහා වතු ආකාරයට තිරුප්පනය වන මෙහෙයුම් ක්‍රියාකාරකම් දැක්වෙන

මුදල ක්‍රවාහ උධ්‍යත්වය.

(4) මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ලද ගුද්ධ මූදල් ප්‍රවාහයෙන් පටන්ගෙන පහත දක්වෙන දැරු

පැහැදිලි ව දක්වමින් වර්ෂයේ ගුද්ධලාභය

(අ) මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ලද මූදල් ප්‍රවාහය

(ආ) කාරක ප්‍රාග්ධන අයිතමවලට පෙර මෙහෙයුම් ලාභය

(ඇ) බදු පෙර ලාභය

(ඇ) බදු පසු ලාභය

නිදහස 2- යෝජිත පිළිතුර

(1)

සේවිත කරාතා තොටු සමාගම

2010.3.31 ඇත් අවකන වර්ෂය සඳහා

මුදල තුවාහ ප්‍රකාශය

රු. (000)

මෙහෙයුම් ක්‍රියාකාරකම්	රු.	රු.
අත්පිට විකුණුම්	6000	
ණයගැනීයන්ගෙන් ලද මුදල	8000	
අත්පිට ගැනුම්	(4000)	
ණයහිමියන්ට ගෙවීම්	(3000)	
මෙහෙයුම් වියදම් සඳහා ගෙවීම්	(2000)	
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ලද මුදල ප්‍රවාහය	5000	
ගෙවූ ඣයපොලී	(500)	
ගෙවූ ආදායම් බදු	(1000)	
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ලද ඉද්ධ ප්‍රවාහය		3500
ආයෝජන ක්‍රියාකාරකම්		
මෝටරරථ මිලදී ගැනීම	(2000)	
පරිගණක යන්තු විකිණීමෙන්	280	
ආයෝජන ගැනුම්	(600)	
මෝටරරථ විකුණුම්	700	
ලද ආයෝජනපොලී	120	
ආයෝජන ක්‍රියාකාරකම්වලින් ලද ඉද්ධ මුදල ප්‍රවාහය		(1500)
මූල්‍ය ක්‍රියාකාරකම්		
සාමාන්‍ය කොටස නිකුත් කිරීමෙන්	500	
ණයකර තීදහස් කිරීම්	(800)	
බැංක ඣය ආපසු ගෙවීම්	(400)	
ගෙවූ ලාභාංශ	(300)	
මූල්‍ය ක්‍රියාකාරකම්වලින් ලද ඉද්ධ මුදල ප්‍රවාහය		(1000)
වර්ෂය තුළදී ලද ඉද්ධ මුදල ප්‍රවාහය		1000
2009.4.1 දිනට මුදල හා සමාන දැ		200
2010.3.31 දිනට මුදල හා සමාන දැ		1200

(2)

සි/ක කරානා තොටු කමාතල
2010.3.31න් අවකන වර්ජය කදන

අභ්‍යායම් තුකාශනය

රු. (000)

	රු.	රු.
විකුණුම්		16000
විකුණුම් පිරිවැය		(800)
දෙපාලාහය		8000
වෙනත් ආදායම්		300
		8300
බෙදාහැරීමේ පිරිවැය	40	
මෙහෙයුම් වියදම්	1800	
මූල්‍ය පිරිවැය	600	(2800)
බදුපෙර ලාහය		5500
ආදායම් බදු		(1500)
බදු පසු ලාහය		4000

(3)

සි/ක කරානා තොටු කමාතල
2010.3.31න් අවකන වර්ජය කදන

මුදල තුවාක තුකාශන උධිසනය

රු. (000)

	රු.	රු.
මෙහෙයුම් ක්‍රියාකාරකම්		
බදුපෙර ගුද්ධ ලාහය	5500	
ගැලපීම්: මෝටරරථ ක්ෂේ	40	
ආයෝජන පොලී	(120)	
පරිගණක විකුණුම් ලාහ	(8)	
මෝටරරථ විකුණුම් ලාහ	(100)	
පොලී වියදම්	600	
කාරක ප්‍රාග්ධනය අයිතමවල වෙනස්වීම්වලට පෙර මෙහෙයුම් ලාහය	6200	
කාරක ප්‍රාග්ධනය අයිතම වෙනස්වීම		
තොගය	(1000)	
ණයගැනීයෝ	(2000)	
ණයහිමියෝ	2000	
උපවිත පරිපාලන වියදම්	(200)	
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ලද මුදල් ප්‍රවාහය	5000	
ගෙවූ බදු	(1000)	
ගෙවූපොලී	(500)	
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ලද ගුද්ධ මුදල් ප්‍රවාහය		3500

(4)

බදු පත්‍ර යුද්ධලාභය ගණනය කිරීමේ ලේඛනය

රු. (000)

මෙහෙයුම් ක්‍රියාකාරකමවලින් ලද			
මුදල් ප්‍රවාහය		3500	
ඒකතුකළා: ගෙවූ බදු	1000		
ගෙවූ පොලී	500	1500	
(අ) මෙහෙයුම් ක්‍රියාකාරකමවලින් ලද මුදල් ප්‍රවාහය		5000	
කාරක ප්‍රාග්ධන අයිතම වෙනස්වීම			
තොගය	1000		
ණයගැනීයෝ	2000		
ණයහිමියෝ	(2000)		
උපවිතයන්	200	1200	
(ආ) කාරක ප්‍රාග්ධන අයිතමවල වෙනස්වීම්වලට පසු		6200	
මෙහෙයුම් ලාභය			
මෝටරරථ ක්ෂය	(400)		
ආයෝජන පොලී	120		
පොලී වියදම්	(600)		
පරිගණක විකිණුම් ලාභ	80		
මෝටරරථ විකිණුම් ලාභ	100	(700)	
(ඇ) බදුපෙර ගුද්ධලාභය		5500	
- ආදායම් බදු		(1500)	
(ඈ) බදු පසු ලාභය		4000	

නිදහස් 2

පෙරවැසි (වට්කාකම් රු. (000) වලින්)

ණයගැනී පාලන ගිණුම

යේෂය	2000		
විකුණුම්	10000	මුදල	8000
		යේෂය	4000
	<u><u>12000</u></u>		<u><u>12000</u></u>
යේෂය	4000		

ණයහිම් පාලන ගිණුම

යේෂය	1500		
මුදල	3000	ගැනුම්	5000
යේෂය	<u><u>3500</u></u>		<u><u>6500</u></u>
	6500		<u><u>6500</u></u>
යේෂය	<u><u>3500</u></u>		

පරිපාලන වියදම්

		යේෂය	400
මුදල	2000	ආ/පු	1800
යේෂය	<u><u>200</u></u>		<u><u>2200</u></u>
	2200		<u><u>2200</u></u>

ණයකර පොලී

යේෂය	100		
මුදල	400	ආ/පු	500
යේෂය	<u><u>200</u></u>		<u><u>600</u></u>
	600		<u><u>600</u></u>
	<u><u>200</u></u>		

බැංකු නෑයපොලී

		යේෂය	100
මුදල	100	ආ/පු	100
යේෂය	<u><u>100</u></u>		<u><u>200</u></u>
	200		<u><u>200</u></u>
	<u><u>200</u></u>		

ලොහාංග

යේෂය	300		
මුදල	300	ලා/ලා/විසර්ජන	400
යේෂය	<u><u>400</u></u>		<u><u>700</u></u>
	700		<u><u>700</u></u>
	<u><u>400</u></u>		

මෝටරරථ

යේෂය	4000	මෝ.විකුණුම්	600
මුදල	2000	ක්ෂය	400
		යේෂය	5000
	<u><u>6000</u></u>		<u><u>6000</u></u>
යේෂය	5000		

මෝටරරථ විකුණුම්

මෝටරරථ	600		
මුදල		මුදල	700
ආ/පු	<u><u>100</u></u>		<u><u>700</u></u>
	700		<u><u>700</u></u>
	<u><u>100</u></u>		

ආදායම් බද්‍රි

		යේෂය	200
මුදල	1000	ආ/පු	1500
යේෂය	<u><u>700</u></u>		<u><u>1700</u></u>
	1700		<u><u>1700</u></u>
	<u><u>700</u></u>		

පරිගණක විකුණුම්

පරිගණක	200	මුදල	280
ආ/පු	<u><u>80</u></u>		<u><u>280</u></u>
	80		<u><u>280</u></u>
	<u><u>80</u></u>		
	<u><u>200</u></u>		<u><u>280</u></u>

නිපුණතාව	14.0 :	අනුපාත මගින් මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය හා අර්ථකථනය කර කළමනාකරණ තීරණ ගැනීමට දායක වෙයි.
නිපුණතා මට්ටම	14.1 :	මූල්‍ය ප්‍රකාශ අර්ථකථනය කිරීමේ අවශ්‍යතාව හා වැදගත්කම විග්‍රහ කරයි.
කාලෝච්චේද	:	07

ඉගෙනුම් වල :

- මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය හා අර්ථකථනය කිරීමේ වැදගත්කම පෙන්වා දෙයි.
- මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය හා අර්ථකථනය කිරීමේ නිල්පිය කුමයක් ලෙස අනුපාත හාවිත කළ හැකි බව පැහැදිලි කරයි.
- තීරණ ගැනීමේ අවශ්‍යතාව අනුව අනුපාත වර්ගීකරණය කරයි.

විෂය කරයුතු පැහැදිලි කර ගැනීම සඳහා අත්වැළුණ

- මූල්‍ය ප්‍රකාශ අර්ථකථනය හා විශ්ලේෂණය කිරීමේ දී පහත අරමුණු ඉටුකර ගත හැකිවේ.
- මූල්‍ය ප්‍රකාශවල මත්‍පිටින් දැක්වෙන තත්ත්වයට වඩා අන්තර්ගතය විශ්ලේෂණාත්මක ව හඳුනා ගැනීම.
- අනාගත මූල්‍ය තත්ත්වය හා ලාභදායීත්වය පිළිබඳ ඇස්තමේන්තු කිරීම.
- ආයතනයේ වර්තමාන තත්ත්වය පිළිබඳ ඇගයීමක් කළ හැකිවේ.
- පවත්නා වර්ෂයේ හා පෙර වර්ෂවල හෝ වෙනත් සමාන ව්‍යාපාරවල දත්ත සමග සසඳුම්ත් ව්‍යාපාරයේ ලාභදායීත්වය, ද්‍රව්‍යීලතාව හා දිගුකාලීන නුමුන්වත් බව ආදිය පිළිබඳ ඇගයීමක් කළ හැකිවේ.
- මූල්‍ය ප්‍රකාශ අර්ථකථනය හා විශ්ලේෂණය කිරීමේ නිල්පිය කුම අතර අනුපාත ද එක් නිල්ප කුමයක් ලෙස හාවිත කරයි.
- තීරණ ගැනීම සඳහා වඩාත් අර්ථවත් තොරතුරු ලබා ගැනීමට ද ගිණුමිකරණ අනුපාත පහත පරිදි වර්ග කර දැක්විය හැකි ය.
 - ලාභදායීත්ව අනුපාත **Profitability Ratios**
 - ද්‍රව්‍යීලතා අනුපාත **Liquidity Ratios**
 - මූල්‍ය ස්ථාවරත්ව අනුපාත **Leverage or Financial Stability Ratios**
 - මුදල් ප්‍රවාහ ප්‍රකාශය ඇසුරින් ගොඩනගන අනුපාත
 - මුදල් ප්‍රමාණාත්මක බවේ අනුපාත **Cash Flow Adequacy Ratios**
 - මුදල් ප්‍රවාහ කාර්යක්ෂමතා අනුපාත

නිපුණ්‍ය මට්ටම 14.2 : ලාභදායීන්ව අනුපාත ගණනය කර ඇරඹකළනය කරයි.
කාලෝච්චේද : 07

වශේෂ එල :

- ලාභදායීන්ව අනුපාත නම් කරයි.
- ලාභදායීන්ව අනුපාත ගණනය කරයි.
- ලාභදායීන්ව අනුපාත ඇසුරින් තීරණ ගනියි.
- තීරණ ගැනීමට විවිධ දරුණක භාවිත කරයි.
- සැසදීමෙන් සාරථකත්වය ලැග කර ගනියි.

වශේෂ- ඉගැන්වීම් ත්‍රියාවලිය

කිවිසුම

- පහත සඳහන් ආදායම් ප්‍රකාශය, පන්තියට සූදුසූ ආකාරයකට ඉදිරිපත් කරන්න.

සීමාක්‍රිත. රුජනරු තොටු කමාගම

2009.3.31 හා අවක්ෂ වර්ෂය කදානා

අදාළ ප්‍රකාශය

වර්ෂය 2009.3.31		වර්ෂය 2008.3.31
රු.		රු.
400,000	විකුණුම්	500,000
(240,000)	විකුණුම් පිළිබඳ	(325,000)
160,000	දළලාභය	175,000
(80,000)	මෙහෙයුම් වියදම්	(85,000)
80,000	බදු පෙර ලාභය	90,000
(32,000)	ලාභය මත බදු	(40,000)
48,000	බදු පසු ලාභය	50,000
<hr/>		<hr/>

- පහත කරුණු මතු කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.

- ආදායම් ප්‍රකාශ සැසදීමෙන් විකුණුම් අදායම, ලාභය, පිළිබඳ අදහස් සිසුන්ගෙන් ලබා ගන්න.
- විකුණුම් සමඟ දළලාභයන්, ගුද්ධලාභයන් සපයන බව සාකච්ඡා කරන්න.
- එක් එක් වර්ෂයේ දළලාභ අනුපාතය හා ගුද්ධලාභ අනුපාතය ගණනය කිරීම මගින් ලාභදායීන්වය පිළිබඳ සැසදීමක් කරන්න.
- මේ අනුව මතුපිටින් පෙනෙන තත්ත්වයට වඩා විශ්ලේෂණාත්මකව සලකා බැලීම වැදගත් බව තහවුරු කරවන්න.

ඉගෙනුම කදානා යෝජන උතදෙක

- පහත සඳහන් 1 හා 2 අනුපාත ලැයිස්තුව ඒ ඒ කණ්ඩායමට වෙන් වෙන්ව ලබා දෙන්න.

අනුපාත ලැයිස්තුව 1

- දේශපාලන අනුපාතය **Gross profit ratio**
- ඉද්ධ ලාභ අනුපාතය **Net profit ratio**
- මුළු වත්කම් ප්‍රතිලාභ අනුපාතය **Return on total assets**
- හිමිකමට ප්‍රතිලාභ අනුපාතය **Return on equity**

- ආදායම් ප්‍රකාශය හා ගේෂපත්‍රය උධාතය ද ඒ ඒ කණ්ඩායම් වෙත ලබා දී ඒ කෙරෙහි අවධානය යොමු කරන්න.

පෙර වර්ගය රු.000	තුවරිත වර්ගය රු. 000
8000	විකුණුම් ආදායම
(5600)	විකුණුම් පිරිවැය
2400	දේශපාලනය
(1000)	මෙහෙයුම් වියදම්
1400	බදු පෙර ලාභය
(400)	ආදායම් බදු
1000	බදු පසු ඉද්ධ ලාභය
(200)	පොදු සංවිතයට මාරු කිරීම
800	බෙදිය හැකි ලාභය
(400)	ගෙවූ ලාභාංශ වරණීය කොටස්
(500)	සාමාන්‍ය කොටස් 50,000
(100)	ලාභාලාභ ගිණුමේ ගේෂය
	<u>100</u>

පෙර වර්ගය රු. 000	යේඛනු උධාතය	තුවරිත වර්ගය රු. 000
28000	මුළු වත්කම්	25000
10000	සා. කො. ප්‍රාග්ධනය (කො. 50000)	10000
5000	පොදු සංවිතය	5000
4000	10% ව.කො. ප්‍රාග්ධනය	4000
රු.50/-	කොටසක වෙළෙඳපොල මිල	රු.40/-

- එසේ කණ්ඩායමට ලැබු අනුපාත ලැයිස්තුවේ ඇතුළත් එක් එක් අනුපාත පිළිබඳ කෙටි හැදින්වීමක් කිරීමට උපදෙස් දෙන්න.
- ආදායම් ප්‍රකාශය හා ගේෂපත්‍රය උධාතය තුළින් ඒ ඒ අනුපාත සැකසීමට අවශ්‍ය වට්නාකම් සෞයා බැලීමට මග පෙන්වන්න.

- සහයා දුන් කියවීම් ද්‍රව්‍ය හාවිත කර ඒ ඒ කණ්ඩායමට ලද අනුපාත ගණනය කිරීමට යොමු කරවන්න.
- එම ගණනය කළ අනුපාත, දී ඇති වර්ෂ දෙක සමග සැසදීමට යොමු කරවන්න.
- එම සැසදීමෙන් ඉදිරිපත් කළ හැකි තොරතුරු කෙටියෙන් පැහැදිලි කිරීමට ඉඩ ලබා දෙන්න.
- අනුපාත ඇසුරින් සන්සන්දනාත්මකව විශ්‍රාත තුළ නැති වෙනත් ආකාර නම් කිරීමට යොමු කරවන්න.
- ඒ ඒ කණ්ඩායමට ලද අනුපාතවල වැදගත්කම වෙන් වෙන්ව ලිඛීමට උපදෙස් දෙන්න.
- කණ්ඩායම් අනාවරණ සාමූහිකව ද, නිරමාණාත්මකව ද සමස්ත පන්තියට ඉදිරිපත් කරවන්න.

විෂය කරුණු පැහැදිලි කර ගැනීම කළුනා අත්චුලෝක

අනුපාත	ගණනය කරන ආකාරය	පැහැදිලි කරම්
1. දළඹ අනුපාත / ආන්තිකය	$\frac{\text{දළඹය}}{\text{විකුණුම් ආදායම}} \times 100$	<p>විකුණුම් ආදායම හා දළඹය අතර සම්බන්ධතාව පෙන්වන අනුපාතයයි. මෙම අනුපාතය වෙනස්මේමට බලපාන හේතු ලෙස,</p> <ul style="list-style-type: none"> • විකුණුම් මිල/ ප්‍රාමාණය • හාන්ත්‍රවල පිරිවැය • විකුණුම් මිශ්‍රනය • වැරදි තොග තක්සේරුව දැක්විය හැකි ය.
2. ගුද්ධ ලාභ අනුපාතය / ආන්තිකය	$\frac{\text{බදු පසු ගුද්ධ ලාභය}}{\text{විකුණුම් ආදායම}} \times 100$	<p>විකුණුම් ආදායම හා ගුද්ධ ලාභය අතර සම්බන්ධතාව පෙන්වන අනුපාතයයි.</p> <p>මෙම අනුපාතය ඉහළ න්‍යා ගැනීමට ව්‍යාපාර විසින් ක්‍රියා කළ යුතුයි. ඒ සඳහා</p> <ul style="list-style-type: none"> • මෙහෙයුම් වියදම් අඩුකර ගැනීම. • විවිධ ආදායම් මාර්ග ජනිත කර ගැනීම. • දළඹය වැශිකර ගැනීම. • රුපියලක විකුණුම් අගයෙන් කවර ප්‍රමාණයක් කොටස්නීම් ගැනීම් ප්‍රමාණයක් කොටස්නීම් ද යන්න සලකා බැලීය හැක.
3. මුළු වත්කම්වලට ප්‍රතිලාභ අනුපාතය	$\frac{\text{බදු පසු ලාභය} + \text{පොලිය}}{\text{මුළු වත්කම්}} \times 100$	<p>මුළු වත්කම්වලට ගුද්ධලාභය කොනෙක් ද යන්න මෙයින් පෙන්නුම් කරයි. මුළු වත්කම් මූල්‍යනය කිරීමේ ද ඔය ප්‍රාග්ධනය ද තියෙන්නය වන නිසා, ඔය ප්‍රාග්ධනයට හිමි පොලී ප්‍රතිලාභය බදු පසු ලාභයට එකතු කරයි. මෙම අනුපාතය ඉහළ අගයක් ගැනීම සාර්ථකයි.</p>

<p>4. හිමිකමට ප්‍රතිලාභ අනුපාතය</p>	<p>බදු පසු ලාභය - වරණීය $\frac{\text{ලාභය}}{\text{ලාභය}} \times 100$</p> <p>ස්කන්ධ ප්‍රාග්ධනය (හිමිකරුවන්ගේ ප්‍රාග්ධනය)</p> <p>හා සංවිත</p>	<p>අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයක් ඔවුන්ට හිමි ලාභයක් අතර සම්බන්ධතාව මින් පෙන්වුම් කරයි. ස්කන්ධ ප්‍රාග්ධනයට, සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය හා සංවිත අයක් ය. මෙය ඉහළ අගයන් ගන්නේ නම් ඉහළ කාර්යක්ෂමතාවක් පෙන්වුම් කරයි.</p>
---	--	--

- කුමන හෝ අනුපාතයක් සැසදිය හැකි ආකාර කිහිපයකි.
 - එම ව්‍යාපාරයේ ම විවිධ අංශවල අනුපාත සමග සසදා, ඒ ඒ අංශවල වර්ධනයන් හා පිරිසීම් හැඳුනා ගත හැකි ය.
 - එකම ව්‍යාපාරයක -පෙර වර්ෂවල අනුපාත සමග සසදා තීරණ ගත හැකි ය.
 - වර්තමාන අනුපාත, පූරෝක්පත අනුපාත සමග සසදා ඉලක්ක කරා ගමන් කළ හැකිය.
 - සමාන ව්‍යාපාරවල අනුපාත සමග සසදා තම ව්‍යාපාරයේ තත්ත්වය අවබෝධ කරගත හැකි ය.
- ඉහත සැසදිය හැකි ආකාර ඉස්මතු වනසේ සිදුස් අන්‍යාසයක් සිසුන් සමග සාකච්ඡා කරන්න.

නිපුණතාව 14 හි ඇතුළත් එක් එක් අනුපාත යටතේ සංකීරණ ගණනය කිරීම් අපේක්ෂා නොකරන අතර විශේෂයෙන්ම බලාපොරොත්තු වන්නේ එක් එක් අනුපාතවලට අදාළ තොරතුරු අර්ථක්ෂණය කිරීමේ නිපුණතාව සිසුන් තුළ වර්ධනය කිරීමයි.

නිපුණ්‍ය මට්ටම 14.3 : ද්‍රව්‍යීලතා අනුපාත ගණනය කර අර්ථකලනය කරයි.
කාලෝච්චද : 07

ඉගෙනුම් එල :

- ද්‍රව්‍යීලතා අනුපාත නම් කර පැහැදිලි කරයි.
- ද්‍රව්‍යීලතා අනුපාත ඇසුරින් උවිත තීරණ ගනියි.
- ගණනය කළ අනුපාත සැසදීමට යොදා ගනියි.
- සන්සන්දනය කර ප්‍රවණතා අවබෝධ කර ගනියි.
- තොරතුරු මත තීරණ ගැනීමට ඩුරුවෙයි.

ඉගෙනුම්- ඉගැන්වීම් හිඟවලය

පිටපත

- සමාගමක කළමනාකරුවෙක් ඉදිරිපත් කළ පහත සඳහන් ප්‍රකාශ සිසුන්ට සූදුසු ආකාරයකට ඉදිරිපත් කරන්න.
- "වගකීම්වලට මුහුණ දෙන්න ගක්තියක් සමාගමට ඇත."
- "ඡයගැනීයන්ගෙන් මුදල් එකතු කර ගන්න ටික කාලයක් ගත වෙනවා."
- "අපේ ව්‍යාපාරයේ මිලට ගත් තොග ඉකමණින් විකිණෙනවා."
- "යල්පැන ගිය තොගයක් නැත."
- පහත සඳහන් කරුණු මත කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
- ව්‍යාපාරයක දෙනික කටයුතු කරගෙන යාමට අවශ්‍ය මූල්‍ය ගක්තිය මැතිමට යොදා ගන්නා අනුපාත ද්‍රව්‍යීලතා අනුපාත වේ.
- ඉහත දැක්වූ සමාගමේ කළමනාකරුගේ ප්‍රකාශ අනුව පහත සඳහන් ද්‍රව්‍යීලතා අනුපාත ගණනය කර ඇත.
 - ජ්‍යෙම අනුපාතය **Credit ratio**
 - ඡය එකතු කිරීමේ කාලය **Collection period/ Debtors period**
 - තොග නේවාසික කාලය/තොග රැඳෙන කාලය **Inventory period**
 - තොග විකිණෙන වේගය/ විකිණුම් පිටිවැටුම **Stock Turnover Ratio**
 - මෙහෙයුම් වකුය **Operating cycle**
- රට අමතරව කෙටිකාලීන තුළුන්වත්හාවය මැතිමට තවත් අනුපාත ඇත.

ඉගෙනුම සඳහා ගෝන්ත උපදෙස්

- පහත සඳහන් තොරතුරු පත්‍රිකාව ඒ ඒ කණ්ඩායම්වලට ලබා දෙන්න.
- දීර සමාගමේ තොරතුරු
- වීර සමාගමේ තොරතුරු

චිකම මාදුලියේ ව්‍යුහාර කටයුතු කරන සීමිත පොදු සමාගම් දෙකක තොරතුරු

	ඩීර	වීර
	සමාගම රු.	සමාගම රු.
ආරම්භක තොගය	10,000	15,000
අවසාන තොගය	20,000	25,000
විකුණුම් පිරිවැය	60,000	50,000
පොදු වියදම්	40,000	45,000
විකුණුම්	100,000	110,000
අවසාන ජ්‍යෙම වත්කම්	50,000	40,000
අවසාන ජ්‍යෙම වගකීම් - ගෙයහිමියෝද්	10,000	15,000

අත්කීව විකුණුම් ඩීර රු. 40,000/- හා වීර රු. 50,000/- ක වේ.

තංගම වත්කම් තුළ රු. 30,000/- බැංකින ණයගැනීම් වෙශ්‍යාකමක ඇත.

- ඒ ඒ කණ්ඩායමට අදාළ සමාගමේ තොරතුරු හඳුනා ගැනීමට උපදෙස් දෙන්න.
 - ඒ ඒ කණ්ඩායමට ලද සමාගමේ තොරතුරු ඇසුරින් පහත අනුපාත ගණනය කරවන්න.
- (ඒ සඳහා ගණනය කරන ආකාරයන් හා විස්තර දැක්වෙන කියවීම් ද්‍රව්‍ය හෝ සකස් කළ ද්‍රව්‍ය සිසුන්ට ලබා දෙන්න.)

• ජ්‍යෙම අනුපාතය **Current Ratio**

• ක්ෂේක අනුපාතය **Quick ratio**

• ගෙයගැනීම් පිරිවැටුම් අනුපාතය **Debtors turnover ratio**

• ගෙය එකතු කිරීමේ කාලය **Debtors Coverage period**

• තොග පිරිවැටුම් අනුපාතය **Inventory turnover ratio**

• තොග රඳවුම් කාලය **Inventory Residence Period**

• ගෙයහිමියන්ට මුදල් ගෙවීමේ කාලය **Creditors credit period**

• මෙහෙයුම් වකුය **Operating cycle**


• මුදල් වකුය **Cash cycle**

- එක් කණ්ඩායමක් විසින් ගණනය කළ අනුපාත අනෙක් කණ්ඩායම විසින් ලබාගෙන එක් එක් අනුපාත සැසදීමක් කර සමාගම දෙක පිළිබඳ ඇගයීමක් කිරීමට යොමු කරවන්න.
- ඒ ඒ කණ්ඩායම අනාවරණ නිර්මාණාත්මක ව හා සාමූහිකව සම්සේත පන්තියට ඉදිරිපත් කරවන්න.

විෂය කරුණු තැකැදිලි කර ගැනීම කළු අතවැළක

අනුජාතය	ගණනය කරන ආකාරය	තැකැදිලි කිරීම්
1) ජ්‍යෙෂ්ඨ අනුපාතය	<u>ජ්‍යෙෂ්ඨ වත්කම්</u> <u>ජ්‍යෙෂ්ඨ වගකීම්</u>	කෙටිකාලීන ද්‍රව්‍යිලතාව මැතිමට භාවිත කරයි. ජ්‍යෙෂ්ඨ වගකීම් පියවීමට ඇති ගක්තිය මින් පෙන්වුම් කරයි. අනුපාතය ජ්‍යෙෂ්ඨ වගකීම් මෙන් දෙගුණයක් පැවතීම හොඳයි. (2 :1 ලෙස පැවතීම) මෙම අනුපාතය ඉහළ අගයක් ගැනීම යෝග්‍ය වේ.
2) ක්ෂේත්‍රීක අනුපාතය (ද්‍රව්‍යිල අනුපාතය)	<u>ද්‍රව්‍යිල වත්කම්</u> <u>ජ්‍යෙෂ්ඨ වගකීම්</u> $\text{ද්‍රව්‍යිල} = \frac{\text{ජ්‍යෙෂ්ඨ}}{\text{වත්කම්}} - \left[\frac{\text{නාගය}}{\text{කළීන}} + \frac{\text{ගෙවීම්}}{\text{ගෙවීම්}} \right]$	අලාභයකින් තොරව ඉක්මණින් මුදල් බවට පත් කළ හැකි වත්කම්වලින් ජ්‍යෙෂ්ඨ වගකීම් පියවීමට ඇති හැකියාව මෙයින් පෙන්වුම් කරයි. මෙම අනුපාතය 1:1 හෝ ලෙස තිබීම වඩා සුදුසු සිය.
3) ගෙයගැනීම් පිරිවැටුම් අනුපාතය	<u>ඡෙයට විකුණුම්</u> <u>සාමාන්‍ය ගෙයගැනීම්</u> $\text{සාමාන්‍ය} = \frac{\text{ඡෙයගැනීම්}}{\text{ගෙයගැනීම්}} + \frac{\text{ඡෙයගැනීම්}}{\text{ඡෙයගැනීම්}}$	ඡෙයගැනීම් මුදල් බවට පත්වන වේය/වාර ගණන මෙයින් පෙන්වුම් කරයි. මෙය ඉහළ අගයක් ගැනීම සුදුසු ය. එහි අදහස ඉක්මණින් ගෙයගැනීම් මුදල් බවට පත්වන බවයි.

4) සාය එකතු කිරීමේ කාලය	<p style="text-align: center;">දින 365</p> <p style="text-align: center;">සායගැනී පිරිවැටුම් අනුපාතය</p>	සායගැනීයන් සාය පියවීමට ගන්නා කාලය මින් පෙන්නුම් කරයි. දින ගණන අඩුවීම වචා යෝගා වන අතර සායගැනී පිරිවැටුම් වේගය වැඩිවීම, සාය එකතු කිරීමේ කාලය අඩුවීමකි.
5) තොග පිරිවැටුම් අනුපාතය	<p style="text-align: center;">විකුණුම් පිරිවැය</p> <p style="text-align: center;">* සාමාන්‍ය තොගය</p> <p style="text-align: center;">* මුල තොගය + අග තොගය</p> <p style="text-align: center;">2</p>	යම් කාලවිශේෂීයක දී මිලට ගත් භාණ්ඩ තොගය විකුණුම් බවට පත්වන වේගය/ වාර ගණන මෙයින් පෙන්නුම් කරයි. මෙය ඉහළ අගයක් ගතී නම් තොග ඉක්මණීන් විකිණෙන බව හැඳේ. එවිට යල්පැන ගිය තොග දැකිය නොහැක.
6) තොග රඳවුම් කාලය	<p style="text-align: center;">දින 365</p> <p style="text-align: center;">තොග පිරිවැටුම්</p> <p style="text-align: center;">අනුපාතය</p>	මිලට ගත් භාණ්ඩ තොගය ව්‍යාපාරය තුළ රඳී පවතින සාමන්‍ය දින ගණන මින් පෙන්නුම් කරයි. අඩු දින ගණනක් ලැබීම (අඩු අගයක් ගැනීම) යෝගා වේ. එහි අදහස ඉක්මණීන් තොග විකිණෙන බවයි.
7) සායහිමියන්ට මුදල් ගෙවීමේ කාලය	<p style="text-align: center;">දින 365</p> <p style="text-align: center;">*සායහිමි පිරිවැටුම් අනුපාතය</p> <p style="text-align: center;">*</p> <p style="text-align: center;">සායහිමි පිරිවැටුම් අනුපාතය</p> <p style="text-align: center;">= $\frac{\text{සායට ගැනුම්}}{\text{සාමාන්‍ය සායහිමියෝ}}$</p>	<ul style="list-style-type: none"> • කොපම් සායකට වරක්/ කොපම් දින ගණනක් ඇතුළත සායහිමියන්ට ගෙවීම් කරන්නේ ද යන්න මෙයින් පෙන්නුම් කරයි. • සායහිමියන්ට මුදල් ගෙවීමේ කාලය ඉහළ අගයක් ගැනීමෙන් අදහස් වන්නේ සායහිමියන්ට මුදල් ගෙවීමේ වේගය අඩු බවයි.

8) මෙහෙයුම් වකුය	<table border="0"> <tr> <td style="padding-right: 20px;">තොග</td><td>ණය එකතු</td></tr> <tr> <td>රදුවම් +</td><td>කිරීමේ</td></tr> <tr> <td>කාලය</td><td>කාලය</td></tr> </table>	තොග	ණය එකතු	රදුවම් +	කිරීමේ	කාලය	කාලය	<p>බොහෝ ව්‍යාපාරවල ගෙයට විකුණුම් තිතර නිතර සිදුවේ. ඒ නීසා තොගය මුදල් බවට පත්වීමට ගතවන කාලය මෙහෙයුම් වකුය ලෙස හැඳින්වේ.</p>  <p>මෙය දළ මෙහෙයුම් වකුය ලෙස ද හැඳින්වේ. මෙහෙයුම් වකුයේ දින ගණන අඩුවීම වඩා පූදුසුයි.</p>			
තොග	ණය එකතු										
රදුවම් +	කිරීමේ										
කාලය	කාලය										
9) මුදල් වකුය හෝ ගුද්ධ මෙහෙයුම් වකුය	<table border="0"> <tr> <td style="padding-right: 20px;"> <div style="border: 1px solid black; padding: 5px; display: inline-block;"> ගග වුම් + ලස ලය කාලය </div> </td> <td>-</td> <td>ණයහිමියන්ට මුදල් ගෙවීමේ කාලය</td> </tr> <tr> <td>හෝ</td> <td></td> <td></td> </tr> <tr> <td>මෙහෙයුම් වකුය</td> <td>-</td> <td>ණයහිමියන්ට මුදල් ගෙවීම් කාලය</td> </tr> </table>	<div style="border: 1px solid black; padding: 5px; display: inline-block;"> ගග වුම් + ලස ලය කාලය </div>	-	ණයහිමියන්ට මුදල් ගෙවීමේ කාලය	හෝ			මෙහෙයුම් වකුය	-	ණයහිමියන්ට මුදල් ගෙවීම් කාලය	<p>තොගය මුදල් බවට පත්වීමට ගතවන කාලයෙන් ඣයහිමියන්ට මුදල් ගෙවීමේ කාලය අඩු කළ විට ගුද්ධ මෙහෙයුම් කාලය ලබා ගත හැකි ය.</p> <p>මේ තුළින් කාරක ප්‍රාග්ධනය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකියි. දෙනිකව කාරක ප්‍රාග්ධනය ව්‍යාපාරය තුළම ව්‍යාත්මක වෙළින් ව්‍යුහව පවතී. ඒ කාලය මෙයින් නිරුපණය කරයි. මෙය වැඩි අගයක් ගැනීම ව්‍යාපාරයට වඩාත් වාසිදායක වේ.</p>
<div style="border: 1px solid black; padding: 5px; display: inline-block;"> ගග වුම් + ලස ලය කාලය </div>	-	ණයහිමියන්ට මුදල් ගෙවීමේ කාලය									
හෝ											
මෙහෙයුම් වකුය	-	ණයහිමියන්ට මුදල් ගෙවීම් කාලය									

ඉහත ධීර සමාගමට අදාළ අනුපාත මෙසේ ගණනය කර දැක්විය හැකි ය.

$$\begin{aligned}
 1. \text{ ජ්‍යෙගම අනුපාතය : } & \frac{\text{ජ්‍යෙගම වත්කම්}}{\text{ජ්‍යෙගම වගකීම්}} = \frac{50000}{10000} \\
 & = \underline{\underline{5}} \text{ හෝ } \underline{\underline{5:1}} \text{කි}
 \end{aligned}$$

$$2. \text{ ක්ෂේක අනුපාතය} = \frac{\text{දුවශීල වත්කම}}{\text{ඡංගම වගකීම}} = \frac{30000}{10000} \\ = \underline{\underline{3 \text{ හෝ } 3:1 \text{ කි.}}}$$

$$3. \text{ ගෙයගැනී පිරිවැටුම් අනුපාතය} = \frac{\text{ගෙයට විකුණුම}}{\text{සාමාන්‍ය ගෙයගැනීයේ}} \\ = \frac{60000}{30000} \\ = \underline{\underline{2 \text{ වාර}}}$$

$$4. \text{ ගෙය එකතු කිරීමේ කාලය} = \frac{\text{දින } 365}{\text{ගෙයගැනී පිරිවැටුම් අනුපාතය}} \\ = \frac{365}{2} = \text{දින } 183 \underline{\underline{\text{ // }}}$$

$$5. \text{ තොග පිරිවැටුම් අනුපාතය} = \frac{\text{විකුණුම් පිරිවැය}}{\text{සාමාන්‍ය තොගය}} \\ = \frac{60000}{15000} \\ = \underline{\underline{4 \text{ වාර}}}$$

$$6. \text{ තොග රුදුවම් කාලය} = \frac{\text{දින } 365}{\text{තොග පිරිවැටුම් අනුපාතය}} \\ = \frac{\text{දින } 365}{4} \\ = \underline{\underline{\text{දින } 91}}$$

7. ගෝනිමියන්ට මුදල් ගෙවීම් කාලය

$$= \frac{\text{දින } 365}{\text{ගෝනිමි පිරිවැටුම් අනුපාතය}}$$

පෙරවැටි	
විකුණුම් පිරිවැය	60000
+ අග තොගය	20000
	80000
- මුල තොගය	(10000)
	<u><u>70000</u></u>

$$= \frac{\text{දින } 365}{\text{සාමාන්‍ය ගෝනිමියේ}} \quad \text{X} \text{සාමාන්‍ය ගෝනිමියේ}$$

$$= \frac{365}{70000} \text{X} 10000$$

$$= \frac{\text{දින } 52}{\underline{\underline{}}}$$

8. මෙහෙයුම් වකුය = තොග රඳවුම් කාලය + ගෝනිමිකතු කිරීමේ කාලය

$$= \frac{\text{දින } 91}{\underline{\underline{}}} + \frac{\text{දින } 183}{\underline{\underline{}}} \\ = \frac{\text{දින } 274}{\underline{\underline{}}}$$

9. මුදල් වකුය

$$= \left[\begin{array}{l} \text{වාග රඳවුම්} \\ \text{කාලය} \end{array} \right] + \left[\begin{array}{l} \text{නො} : \\ \text{කිරීම්} \\ \text{කාලය} \end{array} \right] - \text{ගෝනිමියන්ට}$$

$$\text{මුදල් ගෙවීමේ කාලය}$$

$$(91 + 183) - 52$$

$$274 - 52$$

$$= \frac{\text{දින } 222}{\underline{\underline{}}}$$

- මෙම ආකාරයටම වීර සමාගමේ අනුපාත ගණනය කරවන්න.
- සමාගම දෙකේ අනුපාත සැසදීමක් කර ඒ ඒ අනුපාතවලින් සාර්ථක කුමන සමාගම දැයි පැහැදිලි කර දෙන්න.

නිපුණ්‍ය මට්ටම 14.4 : මූල්‍ය ස්ථාවරත්ව අනුපාත ගණනය කර අර්ථකලීනය කරයි.

කාලෝචිත්ද : 07

ඉගෙනුම් එල

- ආයතනයක ප්‍රාග්ධන ව්‍යුහය පිළිබඳ අධ්‍යයනය කරයි.
- ආයතනක මූල්‍ය සම්පාදනය කවර අකාරයකින් සිදුවේ ඇත්දැයි විග්‍රහ කරයි.
- ආයතනයක මූල්‍ය ව්‍යුහය පිළිබඳ සන්සන්දනාත්මක ඇගයීමක් කරයි.

විෂය කරුණු පැහැදිලි කර ඇතිමට අතවැලක

- ආයතනයක දිගුකාලීන මූල්‍ය ස්ථාවරත්වය මැනීම සඳහා මූල්‍ය ස්ථාවරත්ව අනුපාත හාවිත කරයි.
- හිමි ප්‍රාග්ධනය හා මෙය ප්‍රාග්ධනය හඳුනා ගනිමින් දිගුකාලීන තුබුන්වත් බව පිළිබඳ අධ්‍යයනය කළ යුතුයි.
- දිගුකාලීන මෙය සඳහා වූ පොලිය ගෙවීමට සමාගමට ඇති හැකියාව මැනිය යුතුවේ.
- ව්‍යාපාරයේ වත්කම්, මෙහෙයුම් ක්‍රියාවලියට දායක කරගෙන ඇති ආකාරය මූල්‍ය ස්ථාවරත්ව අනුපාත මගින් අධ්‍යයනය කළ හැකි ය.
- මූල්‍ය ස්ථාවරත්ව තොළන, ප්‍රාග්ධන ව්‍යුහ අනුපාත යටතේ පහත සඳහන් අනුපාත වැදගත් වේ.
 - මෙය අනුපාතය
 - හිමිකම් අනුපාතය
 - මෙය හිමිකම් අනුපාතය
 - පොලී ආවරණ අනුපාතය
 - වත්කම් පිරිවැටුම් අනුපාතය

■ ජ්‍යා අනුපාතය Debt Ratio

- මුළු ප්‍රාග්ධනයෙන් මෙය, කවර ප්‍රතිශතයක් ද යන්න තිරණය කිරීම සඳහා යොදා ගනියි.
- මෙය ප්‍රාග්ධනය ලෙස සලකන්නේ ස්ථීර පොලී සහිත මෙය වේ. වරණීය කොටස් ප්‍රාග්ධනය ද මෙය ප්‍රාග්ධනයේ කොටසක් ලෙස සැලකේ.

$$\frac{\text{මෙය ප්‍රාග්ධනය}}{\text{මුළු ප්‍රාග්ධනය}} \times 100$$

මෙය ප්‍රාග්ධනය = දිගුකාලීන මෙය + වරණීය කොටස් ප්‍රාග්ධනය

■ හිමිකම් අනුපාතය Equity Ratio

- මුළු ප්‍රාග්ධනයෙන් හිමිකම කවර ප්‍රතිශතයක් ද යන්න මෙම අනුපාතයෙන් සලකා බලයි.
- හිමිකම ලෙස සලකන්නේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය හා සංවිතවල එකතුවයි.

$$\frac{\text{හිමිකම් ප්‍රාග්ධනය}}{\text{මුළු ප්‍රාග්ධනය}} \times 100$$

■ ණය හිමිකම් අනුපාතය / නිය සෙක්වී අනුපාතය - Debt - Equity Ratio

- ණය හා හිමිකම් අතර අනුපාතය අනුපූරකයක් ලෙස දැක්වේ.
- ණය හා හිමිකම් සැසදීමේ දී නිය ප්‍රාග්ධනය, හිමිකම් ප්‍රාග්ධනයට වඩා වැඩි නම් එය අධිතෝලනය ලෙස ද, නිය ප්‍රාග්ධනය, හිමිකම් ප්‍රාග්ධනයට වඩා අඩු නම් එය අවතෝලනය ලෙස ද හැඳින්වේ.

ණය ප්‍රාග්ධනය : හිමිකම් ප්‍රාග්ධනය
හෝ
$\frac{\text{ණය ප්‍රාග්ධනය}}{\text{හිමිකම් ප්‍රාග්ධනය}}$

■ පොලී ආවරණ අනුපාතය -Interest Coverage Ratio

- දිගුකාලීන නිය සඳහා වූ පොලීය, ආවරණය කර ගැනීමට තරම් වූ ප්‍රමාණවත් ලාභයක් ආයතනය විසින් උපයා ඇත් ද යන්න සොයා බලයි.
- පොලී ආවරණ අනුපාතය අඩු නම් දිගුකාලීන නිය හිමියන්ගේ සුරක්ෂිතතාව පිළිබඳ අවධානමක් පවතී.

බදු පෙර ගුද්ධලාභය + පොලීය
නියපොලීය

■ වත්කම් පිරවැටුම් අනුපාතය

- විකුණුම් උපරිම කර ගැනීම සඳහා ආයතනය සතුව පවතින වත්කම්වල දායකත්වය මෙම අනුපාතයෙන් විග්‍රහ කරයි.
- අනුපාතය ඉහළ අගයක් ගනී නම්, වත්කම් කාර්යක්ෂම ව උපයෝගනය කර ගෙන ඇති බව අදහස් වේ.

පිරවැටුම
මුළු වත්කම්

- ගණනය කරන ලද අනුපාත සැසදීම
 - ආයතනය පිළිබඳව සාර්ථක තීරණ ගැනීම සඳහා පහත ආකාරයෙන් සැසදීය හැකි ය.
 - කර්මාන්තයේ දත්ත සමග
 - පෙර වර්ෂ දත්ත සමග
 - අයවැයගත දත්ත සමග
 - සමාන ව්‍යාපාර දත්ත සමග

විද්‍යුත්:

සීමාසහිත පසන් පොදු සමාගම 2010 සහ 2009 ගිණුම් වර්ෂය සඳහා පහත තොරතුරු මලට සපයයි.

	2010 (රු.000)	2009 (රු. 000)
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	6000	6000
10% වර්ශීය කොටස් ප්‍රාග්ධනය	3000	4000
සංචිත	4000	3000
10% ගණකර	2000	2000
විකුණුම්	8000	9000

සැයු: මූල්‍ය අවදානම තක්සේරු කිරීම සඳහා තොළන අපුපාතය ගණනය කරන්නේ නම් වර්ශීය ප්‍රාග්ධනය ඉදිරි වත්කම්වල කොටසක් ලෙස සලකන්න.

අතිරේක තොරතුරු

- එක් එක් වර්ෂයේ හිමි ප්‍රාග්ධනය මෙන් දෙගුණයක් මූල්‍ය වත්කම් නියෝගනය කරයි.
- බදු පෙර ඉදිරි ලාභය එක් එක් වර්ෂවල අයිතිකරුවන්ගේ හිමිකමෙන් 10%කි.

ඉහත තොරතුරු ඇකුරෙන්

- (1) එක් එක් වර්ෂයේ පහත සඳහන් අනුපාතයන් ගණනය කරන්න.

- ණය අනුපාතය
- හිමිකම් අනුපාතය
- ණය හිමිකම් අනුපාතය
- පොලී ආවරණ අනුපාතය
- වත්කම් පිරිවැටුම් අනුපාතය

කේතුර

ණය අනුපාතය	2010	2009
$\frac{\text{ණය ප්‍රාග්ධනය}}{\text{x 100}}$	$\frac{5000}{15000} \times 100$	$\frac{6000}{15000} \times 100$
මූල ප්‍රාග්ධනය	$= 33\frac{1}{3}\%$	40%

හිමිකම් අනුතාතය	2010	2009
හිමි ප්‍රාග්ධනය x 100	$\frac{10000}{15000} \times 100$	$\frac{9000}{15000} \times 100$
	<u><u>$66\frac{2}{3}\%$</u></u>	60%

ඡාය හිමිකම් අනුතාතය	2010	2009
ඡාය ප්‍රාග්ධනය : හිමි ප්‍රාග්ධනය	5000 : 10000	6000 : 9000
	<u><u>1 : 2</u></u>	<u><u>1 : 1.5</u></u>
තෙව්		
	<u><u>0.5 : 1</u></u>	<u><u>0.67 : 1</u></u>

පොලී ආවරණ අනුතාතය	2010	2009
$\frac{\text{බදු පෙර ගුද්ධලාභය} + \text{පොලීය}}{\text{පොලීය}}$	$= \frac{1000+200}{200}$	$\frac{900+200}{200}$
	<u><u>6 වාර</u></u>	<u><u>5.5 වාර</u></u>

වතකම් කිරිවැටුම් අනුතාතය	2010	2009
$\frac{\text{පිරිවැටුම}}{\text{මුළු වතකම්}}$	$= \frac{8000}{20000}$	$\frac{9000}{18000}$
	<u><u>0.4 වාර</u></u>	<u><u>0.5 වාර</u></u>

(2) එක් එක් වර්ෂ සභාධිත් ව්‍යාපාරය පිළිබඳ ඇගයීමක් කරන්න.

නිපුණ්‍ය මට්ටම 14.5 : මුදල් ප්‍රවාහ ප්‍රකාශය ඇසුරීන් අනුපාත ගණනය කර අර්ථකථනය කරයි.

කාලෝච්චේද : 07

ඉගෙනුම් එල

- මුදල් ප්‍රවාහ ප්‍රකාශයට අදාළ අනුපාත නම් කර පැහැදිලි කරයි.
- මුදල් ප්‍රමාණවත් බලේ අනුපාත ගණනය කරයි.
- මුදල් ප්‍රවාහ කාර්යක්ෂමතා අනුපාත ගණනය කරයි.
- අනුපාත ඇසුරීන් මූල්‍ය ප්‍රකාශ අර්ථකථනය කරයි.

ඉගෙනුම්-ඉගෙන්වීම් ක්‍රියාවලිය

විෂය කරණු පැහැදිලි කර ගැනීම කළුනා අත්වැලුක

- මුදල් ප්‍රවාහයක ඇතුළත් අයිතම අනුපාත ඇසුරීන් තිරණ ගැනීම සඳහා යොදාගත හැකි ය. එසේ පිළියෙල කරන මුදල් ප්‍රවාහ අනුපාත **Cash Flow Ratios** පහත සඳහන් වේ.

(1) මුදල් ප්‍රවාහ ක්‍රමානුවත් බලේ අනුපාත Cash flow adequacy ratio

$$\frac{\text{දිගුකාලීන ණය ගෙවීම} + \text{ස්ථාවර වත්කම්වලට ගෙවීම} + \text{ලාභාංශ ගෙවීම}}{\text{මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් සිදු වූ ගුද්ධ මුදල් ප්‍රවාහය}$$

මෙය සාමාන්‍යයෙන් 1:1 ක් වත් තිබිය යුතුයි. 10 වඩා වැඩි නම් වඩාත් සුදුසුයි. දිගුකාලීන ණය, ස්ථාවර වත්කම් හා ලාභාංශ සඳහා ගෙවීම මෙහෙයුම් කටයුතුවලින් ජනිත වූ ගුද්ධ මුදල් ප්‍රවාහය මෙන් කි ගුණයක් ද යන්න මෙයින් පෙන්වුම් කරයි.

(2) එය ආවරණ අනුපාතය Debt coverage ratio

$$\frac{\text{මුළු එය}}{\text{මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ ගුද්ධ මුදල් ප්‍රවාහය}}$$

එය ගෙවීම සඳහා ප්‍රමාණවත් ආදායම් උපයනවා ද යන්න මෙයින් පෙන්වුම් කරයි.

$$\text{මුළු එය} = \text{නිදහස් කළ හැකි වර්ණීය කොටස්} + \text{එය ප්‍රාග්ධනය}$$

3) මුදල ප්‍රති ආයෝජනය - Cash Re- Investment Ratio

දේපල පිරියන හා උපකරණ පොත් අගය
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනිත වූ ගුද්ධ මුදල් ප්‍රවාහය

මෙහෙයුම්වලින් ජනිත වූ ගුද්ධ මුදල්, දේපල පිරියන හා උපකරණවල කොතොක් ආයෝජනය කර ඇත් ද යන්න මෙයින් නිරුපණය කරයි.

- **මුදල ප්‍රවාහ කාර්යක්ෂමතා අනුතාත**

1) ආදායමට මුදල ප්‍රවාහ දුරශකය - Cash Flow to Income Index

මෙහෙයුම්වලින් සිදුවූ ගුද්ධ මුදල් ප්‍රවාහ
දෙළ ආදායම (දෙළ විකුණුම් ආදායම)

මෙහෙයුම්වලින් සිදුවූ ගුද්ධ මුදල් ප්‍රවාහය කාලවිෂේෂයේ දෙළංඡලයම (දෙළවිකුණුම්) මෙන් කොපමණ ගුණයක් පවතී ද? යන්න මෙයින් නිරුපනය කරයි.

- දෙළවිකුණුම් ආදායම යනු පිරිවැටුම් බඳු අඩු කිරීමට පෙර ආදායම යි.

2) මෙහෙයුම් දුරශකය - Operating Index

මෙහෙයුම්වලින් සිදුවූ ගුද්ධ මුදල් ප්‍රවාහ
බඳ පසු ලාභය (කාලවිෂේෂයේ ලාභය)

මෙහෙයුම්වලින් සිදුවූ ගුද්ධ මුදල් ප්‍රවාහය බඳු පසු ලාභය මෙන් කි ගුණයක් ද යන්න මෙයින් පෙන්වුම් කරයි.

නිදහාස අසුරින් මුදල ප්‍රවාහ තුළායට අවශ්‍ය අනුතාත ගණනය කිරීම.

සීමිත ජයසංඛ පොදු සමාගමේ පසුගිය වර්ෂ දෙකක ගේෂපතු අයිතම හා ඒ අසුරින් සකස් කළ මුදල් ප්‍රවාහ ඔබට සපයා ඇත.

සේමික ජයකංඩ පොදු කමාගමේ ජ්‍යෙෂ්ඨ වර්ෂ දෙකට අභ්‍යා මූලුල තුවාහයන

	2010 රු.	2009 රු.
බැංකු ගණ ගෙවීම්	300,000	400,000
ජය ගැනීම්	500,000	600,000
දේපල පිරියන හා උපකරණ මිලට ගැනුම්	150,000	100,000
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් සිදුවූ ගුද්ධ මුදල් ප්‍රවාහය	20,000	25,000
දළවිකුණුම් ආදායම	100,000	150,000
ලාභංග ගෙවීම්	10,000	20,000
මෙහෙයුම් වියදම් සඳහා ගෙවීම්	40,000	50,000
වර්ෂයේ බදු ගෙවීම්	20,000	80,000

- ජය ගැනීම් කුළ 2009 සඳහා රු. 250,000/-ක් ද, 2010 සඳහා රු. 300,000/-ක් ද දිගුකාලීන ජය ඇතුළත් වේ.

ඉහත තොරතුරු ඇසුරින් 2009 සහ 2010 සඳහා,

- (1) මුදල් ප්‍රවාහ ප්‍රමාණාත්මක බව
 - (2) ජය ආවරණය
 - (3) මුදල් ප්‍රතිඵායෝග්‍රහය
 - (4) ආදායමට මුදල් ප්‍රවාහ දර්ශකය
 - (5) මෙහෙයුම් දර්ශකය
- ගණනය කරන්න.

- (2) මෙම සමාගමේ වර්ෂ දෙක සඳහා සකස් කළ ඉහත අනුපාත ඇසුරින් සන්සන්දනාත්මක අධ්‍යයනයක් ඉදිරිපත් කරන්න.

විකලුම

2010 වර්ෂය කදාන

1. මූදල ක්‍රමාභ ප්‍රමාණවත් බව

දිගුකාලීන ගණ ගෙවීම් + ස්ථාවර වත්කම්වලට ගෙවීම් + ලාභාංශ ගෙවීම්
 මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් සිදුවූ ගුද්ධ මුදල් ප්‍රවාහය

$$\frac{300000 + 150000 + 10000}{20000}$$

$$= \frac{460000}{20000} = 23 \text{ වාර} //$$

2. ජාය ආවරණ අනුතාතය

මුළු ගණ
 මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් සිදුවූ ගුද්ධ මුදල් ප්‍රවාහය

$$\text{වාර} = \frac{500000}{20000} = 25 \text{වාර හෝ වර්ෂ 25}$$

3. මූදල ක්‍රමාභයේ අනුතාතය

දේපල පිරියත හා උපකරණ පොත් අගය
 මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් සිදුවූ ගුද්ධ මුදල් ප්‍රවාහ

$$= \frac{150000}{20000} = 7.5 \text{ වාර හෝ වර්ෂ 7.5}$$

4. ආභායමට මුදල ක්‍රවාහ දාරුණකය - Cash Flow to Income

$$\frac{\text{මෙහෙයුම්වලින් සිදුවූ ගැන්ත මුදල් ප්‍රවාහය}}{\text{දා ආදායම}}$$

$$\frac{20000}{100000} = \frac{1}{5} = 0.2 //$$

5. මෙහෙයුම් දාරුණකය

$$\frac{\text{මෙහෙයුම්වලින් සිදුවූ ගැන්ත මුදල් ප්‍රවාහය}}{\text{බදු පසු ලාභය}}$$

$$\frac{20000}{40000} = 0.5 //$$

$$\begin{aligned}\text{බදු පසු ලාභය} &= 100000 - (40000 + 20000) \\ &= 100000 - 60000 \\ &= 40000\end{aligned}$$

- මේ ආකාරයෙන් 2009 වර්ෂය සඳහා අනුපාත ගණනය කරන්න.
- වර්ෂ දෙකක් අනුපාතයන් සන්සන්දනය කරන්න.

නිපුණතාව 15.0 : පිරිවැය හා කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප ඇගයීමකට ලක් කරයි.

නිපුණතා මට්ටම 15.1 : පිරිවැය හා කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප විග්‍රහ කරයි.
කාලෝච්චද : 10

ඉගෙනුම් එව

- පිරිවැය ගිණුම්කරණ හා කළමනාකරණ ගිණුම්කරණය අතර වෙනස දක්වයි.
- පිරිවැය ගිණුම්කරණ හා කළමනාකරණ ගිණුම්කරණ වගයෙන් වර්ග කිරීමේ අවශ්‍යතාව විග්‍රහ කරයි.
- පිරිවැය, කළමනාකරණ හා මූල්‍ය ගිණුම්කරණ අතර සැසදීමක් කරයි.
- විවිධ තොරතුරු වර්ගීකරණයෙන් වෙනස දකිනි.
- අවශ්‍යතා මත තොරතුරු වර්ග කරයි.

ඉගෙනුම්- ඉගෙනුම් ශ්‍රීගාවලිය :

පිළිසුම

- හම්බන්තොට වරාය ආස්‍රීත ව ජ්වත් වන නිමේෂ දිවා ආහාර සැපයීම සඳහා බොජුන්හලක් ආරම්භ කිරීම පිළිබඳ සිතම්න් සිටියි. සාමාන්‍යයෙන් සහල් කිලෝග්‍රැම එකකින් ආහාරවේලක් පිළියෙළ කිරීමට දැරිය යුතු වියදම පහත සඳහන් පරිදි තීරණය කර ඇත.

රු.

සහල් කිලෝෂ එකක්	60/-
එළවුලු වර්ග තුනක් 250g බැංශින්	75/-
මාලු 250g	120/-
තුනපහ කුඩා	15/-
පොල් ගෙඩියක්	20/-
දිරු/ගැස්/වෙනත්	30/-
මුළු වියදම	320/-

- සහල් 1 kg කින් කැම පිගන් අවක් පිළියෙළ කිරීමට නිමේෂ තීරණය කර ඇති අතර, ආරම්භක අවස්ථාවේ නිමේෂේගේ මුළු ගුම්ය යොදා තම ව්‍යාපාරය කරගෙන යාමට ඔහු අදහස් කරගෙන සිටියි.
- පහත සඳහන් කරුණු මතුකර ගැනීමට සිසු අදහස් විමසන්න.
- පුද්ගලයෙකුට / කළමනාකරුවෙකුට තම ව්‍යාපාරය පිළිබඳ විවිධ තීරණ ගැනීම සඳහා පිරිවැය සොයා ගැනීම අවශ්‍ය වේ.
- නිෂ්පාදන ආයතනයක විවිධ අංශ පවතින අතර, ඒ ඒ අංශවලට අදාළ පිරිවැය තොරතුරු ඒකරායි කර ගැනීම අවශ්‍ය වනවා ඇත.
- ඒ ඒ අංශ දැරු පිරිවැය ඇසුරින් අවශ්‍ය තීරණ ගැනීම සිදු කරනු ඇත.
- මුළු පිරිවැය සලකා බලා ආයතනයේ අයවැය පිළියෙළ කිරීම, ලාභ සැලසුම් කිරීම, අංශ සිදුකරයි.
- ආයතනයක් පවත්වාගෙන යාමේ දී සිදුවූ ගනුදෙනු වාර්තා කිරීම තුළින් ආයතනයට අදාළ මූල්‍ය තොරතුරු ලබා ගත හැකි ය.
- නිමේෂේගේ ව්‍යාපාරයේ ඒකක පිරිවැය හා ඒකකයක විකුණුම් මිල තීරණය කිරීම සඳහා ඉහත සඳහන් තොරතුරු වැදගත් වේ.

ଓରେଣ୍ଟା କଲ୍ପନା ଫେର୍ମ ଉତ୍ସବ:

- ଅହନ ସଦଳନ୍ତ ମାତଃକାବଲିନ୍ ଶେ ଶେ କଣେବାୟମେତ ଲୋବେନା ମାତଃକାବ କେରେତି ଆଵଦାନଯ ଯୋମ୍ବ କରିବନ୍ତିନ.
 - ମୁଲ୍ୟ ଗିର୍ଣ୍ଣମିକରଣଯ
 - ପିରିଵ୍ୟ ଗିର୍ଣ୍ଣମିକରଣଯ
 - କଲମନାକରଣ ଗିର୍ଣ୍ଣମିକରଣଯ
-
- ସପଦ୍ୟାନ୍ତ କିଯିଲିମ ଦ୍ରୁଷ୍ୟ ପରିଷିଳନ୍ୟେନ୍ ପାଞ୍ଚ ଲୋକିଣ୍ଟ ମାତଃକାବର ନିର୍ବଲନଯନ୍ ଗୋବିନ୍ଦାଗେମେତ ଯୋମ୍ବ କରିବନ୍ତିନ.
 - କଣେବାୟମେତ ଲୋକିଣ୍ଟ ମାତଃକାବ ଅନେକୁ କଣେବାୟମେତ ଲୋକି ମାତଃକାବିନ୍ ଚମତକ ଅହନ କର୍ତ୍ତାଙ୍କ ଭିଜେଜେ ଚାଚଦିମେତ ଯୋମ୍ବ କରିବନ୍ତିନ.
 - ଚମତକମି
 - ବେନଚେକମି
-
- ଧର୍ମ କଲ ତୋରତୁର୍ଯ୍ୟ ନିରମାଣନ୍ତମକବ ହା ଚାମ୍ରିନିକବ ଚମତକ ପନ୍ଥିଯଠ ତୁର୍ଦିରିପନ୍ କରିବନ୍ତିନ.

ବିଷୟ କର୍ତ୍ତାଙ୍କ କର ଟାର୍ମ କଲ୍ପନା ଅନ୍ତର୍ଭାବ

- କିମିଯମି ନିଶ୍ଚିପାଦିତଯକ, ମେହେଯମିକ, କ୍ରିୟାବଲିଯକ ହେଁ ଦେଖାର୍ଥମେନ୍ତବୁବକ ପିରିଵ୍ୟ ନିଃବ୍ୟ କିରିମନ୍, ପିରିଵ୍ୟ ପାଲନଯ କିରିମନ୍ ସଦଳା ଆବଶ୍ୟ ତୋରତୁର୍ଯ୍ୟ ତୁର୍ଦିରିପନ୍ କିରିମ, ପିରିଵ୍ୟ ଗିର୍ଣ୍ଣମିକରଣଯ ବିଷୟନ୍ ହୈଦିନୀବ୍ୟ ହୈକି ଯ.
- ଚଂଚିଦାନଯକ ଚିଯାଲ୍ ମ କଲମନାକରଣ ମେତମିବଲାତ ଚାଲେଜ୍ମି କିରିମ, ପାଲନଯ କିରିମ ହା ତୀରଣ ଗୈନୀମ ଯନ ବିଷୟମି କ୍ରିୟାନ୍ତମକ କିରିମିତ ହୈକିବନ ଅପ୍ରିନ୍ ମୁଲ୍ୟ ହା ମୁଲ୍ୟ ନୋବନ ତୋରତୁର୍ଯ୍ୟ ଚାପଦିମ କଲମନାକରଣ ଗିର୍ଣ୍ଣମିକରଣ ବିଷୟନ୍ ହୈଦିନୀବ୍ୟ ହୈକି ଯ.
- ତୀରଣ ଗୈନୀମେ କ୍ରିୟାବଲିଯ
ଆଯନଯକ କଲମନାକାରୀତିବ୍ୟ ତୀରଣ ଗୈନୀମେ କ୍ରିୟାବଲିଯଠ ଚାପ୍ରତମ ଧ୍ୟାଯକ ବେଳ. ଶିଖିଦି ଅହନ ସଦଳନ୍ତ ତୀରଣ ଗୈନୀମ ପିଲିବାଦ ବ ଆଵଦାନଯ ଯୋମ୍ବ କେରେ.
 - ଚାଲେଜ୍ମି କିରିମ
 - ଆଯାବ୍ୟ ପିଲିଯେଲ କିରିମ ହା ଲାହ ଚାଲେଜ୍ମି କିରିମ
 - ଚନ୍ଦ୍ର ଗନ୍ଧଦେହ ଲାରକା କିରିମ
 - ମୁଲ୍ୟ ପାଲନଯ
- ମେ ସଦଳା ଆବଶ୍ୟ ତୋରତୁର୍ଯ୍ୟ କଲମନାକରଣ ଗିର୍ଣ୍ଣମିକରଣଯ, ମୁଲ୍ୟ ଗିର୍ଣ୍ଣମିକରଣଯ ହା ପିରିଵ୍ୟ ଗିର୍ଣ୍ଣମିକରଣଯ ମରିନ୍ ଚମତକାଦିନଯ କର ଗନ୍ତିକି. ମେଲାଯେହି ଚମତକନ୍ଦିତାବ ଅହନ ସଦଳନ୍ତ ପରିଦି ତୁର୍ଦିରିପନ୍ କଲ ହୈକି ଯ.

- කළමනාකරණ ගිණුම්කරණයේ ම උපජද්ධතියක් ලෙස පිරිවැය ගිණුම්කරණය හාවිත වේ. ඒ නිසා පිරිවැය ගිණුම්කරණයේ වර්ධනය සඳහා කළමනාකරණ ගිණුම්කරණ තොරතුරු හාවිත කරන අතර, කළමනාකරණ ගිණුම්කරණයේ අවශ්‍යතාවන් සඳහා පිරිවැය ගිණුම්කරණ තොරතුරු හාවිත කරයි.

මූල්‍ය/කදානම	පිරිවැය හා කළමනාකරණ ගිණුම්කරණය	මූල්‍ය ගිණුම්කරණය
ආවරණය කරන කාලසීමාව	අංශ හෝ වෙනත් පදනම් මත පිළියෙළ කරයි.	ගිණුම් වර්ෂයක් හෝ නිශ්චිත කාලවකවානුවක් සඳහා
තෙතිනික අවශ්‍යතාව	නැත කළමනාකරණ අවශ්‍යතාවයක් පමණි.	සමාගම් පනත, ප්‍රමිත, සංකල්ප, විගණන හා ගිණුම්කරණ ප්‍රමිත පනත යනාදියට අනුකූලව වාර්තා පිළියෙළ කළ යුතුයි.
තොරතුරු ප්‍රයෝගනයට ගන්නා පාර්ශ්ව	කළමනාකරණයට පමණි.	අභ්‍යන්තර හා බාහිර සියලු පාර්ශ්ව වෙත තොරතුරු සපයයි.
තොරතුරුවල ස්වභාවය	අැස්තමේන්තු, ප්‍රමිත හා සත්‍ය තොරතුරු හාවිත කරයි.	මේතිහාසික තොරතුරු හාවිත කරයි.
ව්‍යුහය	ආයතනයේ විවිධ අංශ සඳහා විවිධ වූ පිරිවැය හා කළමනාකරණ වර්තා පිළියෙළ කරයි.	සමස්ත ආයතනය වෙනුවෙන්ම එක් වර්තාවක් පිළියෙළ කරයි.

පිරිවැය ගිණුම්කරණ හා කළමනාකරණ ගිණුම්කරණය අතර කමානකම්

1. දෙඅංශයේ ම තොරතුරු ආයතනයේ අභ්‍යන්තරික තීරණ ගැනීම සඳහා හාවිත කරයි.
2. සම්මත නීතිරීති, ප්‍රමිත, සංකල්ප ආදිය දෙඅංශයේ ම හාවිත **භෞකරයි**.
3. පිළියෙළ කරන්නා වූ වාර්තාවල නිශ්චිත කාලසීමාවක් නැත.
4. පිරිවැය ගිණුම්කරණ අවශ්‍යතාවයන් සඳහා කළමනාකරණ ගිණුම්කරණ තොරතුරු හාවිත කරන අතර, කළමනාකරණ ගිණුම්කරණ අවශ්‍යතා සඳහා පිරිවැය ගිණුම්කරණ තොරතුරු හාවිත කරයි.
5. සම්පත් හාවිතයේ කාර්යක්ෂමතාව විග්‍රහ කරනු ලබයි.

පිරවැය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය අතර අකමානකම්

පිරවැය ගිණුම්කරණය	කළමනාකරණ ගිණුම්කරණය
1. පිරවැය පාලනයට හා පිරවැය තීරණය කිරීම සඳහා පමණක් තොරතුරු හාවිත කරයි.	ආයතනයේ සමස්ත තීරණ ගැනීමේ ක්‍රියාවලියට තොරතුරු හාවිත කරයි.
2. මූල්‍ය ගණකාධිකරණයේ තොග ඇගයීමට පදනමක් ලෙස තොරතුරු සැපයීම පිරවැය ගිණුම්කරණයෙන් සිදුවේ.	අපේක්ෂිත සැලසුම් ක්‍රියාවලට නැංවීමට අවශ්‍ය කරන තොරතුරු සැපයීම සිදුවේ.
3. ද්වීත්ව සටහන් ක්‍රමය හාවිත කරමින් ගිණුම් තැබීම කරයි.	ගිණුම් තැබීමක් සිදු නොවන අතර වාර්තා හා සංඛ්‍යාලේඛනාත්මක හිඳුව ක්‍රම කළමනාකරණයට ඉදිරිපත් කරයි.

අවශ්‍යතාව මත පහත කළුහන් පදනම් මත පිරවැය වර්ගිකරණය කරනු ලැබේ.

1. තොග තක්සේරු කිරීම සඳහා
2. තීරණ ගැනීම සඳහා
3. පාලන කාර්ය සඳහා

පිරවැය කංකළු - Cost Concepts

පිරවැය - Cost

භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට හෝ අලුත්වැඩියා කර ගැනීම හෝ සේවාවක් ලබා ගැනීම සඳහා කැප කළ සම්පත්වල මුදල්මය වටිනාකම

පිරවැය එකකය - Cost Unit/ Cost Object

කිසියම් භාණ්ඩයක හෝ සේවාවක පිරවැය ගණනය කිරීම සඳහා යොදා ගන්නා ප්‍රමාණාත්මක මිණුම හෙවත් පිරවැයකරණයේ දී පිරවැය ගණනය කරනුයේ කුමක් ද? එය "පිරවැය එකකය" නම් වේ.

පිරවැය මධ්‍යස්ථානය - Cost Centres

පිරවැය තුළනා ගැනීමට සහ පිරවැය කළමනාකාරීන්ට සම්බන්ධ වන පිරවැය එකකවලට අදාළ කිසියම් ස්ථානයක්, කාර්යයක්, උපකරණයක්, පුද්ගලයෙක් හෝ මධ්‍යස්ථානයක් වේ. පසු අවස්ථාවක පොදු කාර්ය පිරවැය එකක අතර බෙදාහැරීම සඳහා පිරවැය දත්ත, පිරවැය තොරතුරු එකතු කරන ස්ථානය පිරවැය මධ්‍යස්ථානය වේ.

නිපුණතා මට්ටම 15.2 : පිරිවැය හා කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප විග්‍රහ කරයි.

කාලෝච්චේද : 10

ඉගෙනුම් එල

- පිරිවැය ඒකකයක් යන්න නිදසුන් ඇසුරින් විස්තර කරයි.
- පිරිවැය වර්ග කිරීමේ පදනම දක්වයි.
- පිරිවැය වර්ගීකරණයේ අවශ්‍යතාව විග්‍රහ කරයි.
- තීරණ ගැනීමේ පහසුව සඳහා තොරතුරු වර්ග කරයි.
- තොරතුරු අධ්‍යායනකින් අවශ්‍ය තොරතුරු උප්‍රවා ගනියි.

ඉගෙනුම්- ඉගෙනුම් ත්‍රියාවලිය

පිටපත

හාණ්ඩ් නිෂ්පාදනය කර අලෙවිකරණ ආයතනයක් විසින් දරන ලද විවිධ පිරිවැය පහත සඳහන් පරිදි ඉදිරිපත් කර ඇත.

- අමුදවා පිරිවැය
- අමුදවා අපතය
- විකුණුම් සේවක වැටුප්
- යන්තු සඳහා හාවිත කළ විදුලිය
- විකුණුම් කොමිස්
- යන්තු නඩත්තු වියදම්
- නිෂ්පාදන වැටුප්
- නිෂ්පාදනය මත පුරස්කාර
- අලෙවිය මත පුරස්කාර
- සුපරික්ෂණ වේතන
- අතිකාල දීමනා / වැටුප්
- යන්තු ක්ෂය
- ඉන්ධන ගාස්තු
- දුරකථන ගාස්තු
- ඇසුරුම් ගාස්තු
- යන්තු රක්ෂණය
- ඉහත පිරිවැය දත්තවලට අදාළ පහත සඳහන් ආකාරයේ ප්‍රශ්න ඉදිරිපත් කර සිපු අදහස් විමසා සාකච්ඡාවක් මෙහෙයවන්න.
- ඔබ නිෂ්පාදන කළමනාකරු නම්, මෙම පිරිවැය දත්තවලින් ඔබට පාලනය කළ හැකි පිරිවැය ලෙස හඳුනා ගන්නේ මොනවා ද?
- නිෂ්පාදන පිරිවැය හා නිෂ්පාදන තොවන පිරිවැය ලෙස ඉහත පිරිවැය වර්ග කිරීමක් කරන්න.
- හාණ්ඩ් ඒකකයක් නිෂ්පාදනය කිරීමේ දී පිරිවැය ඒකකය සමග පැහැදිලිව ම හඳුනා ගත හැකි පිරිවැය හා පැහැදිලිව ම හඳුනා ගත තොහැකි පිරිවැය වෙන් කර දක්වන්න.

ඉගෙනුම සඳහා යෝජිත උපදෙස්

- පහත සඳහන් මාත්‍රකා ඒ ඒ කණ්ඩායම්වලට ලබා දෙන්න.
- තොග කක්ෂේරු පරමාර්ථ සඳහා පිරිවැය
 - කාලච්චේද පිරිවැය
 - සංඡ පිරිවැය
 - වතු පිරිවැය
- තීරණ ගැනීම සඳහා පිරිවැය
 - විවළා පිරිවැය
 - ස්ථාවර පිරිවැය
 - අදාළ හා අදාළ නොවන පිරිවැය
 - ගිලුණු පිරිවැය
 - ආවස්ථීක පිරිවැය
 - වර්ධක පිරිවැය
- කණ්ඩායම්වලට ලැබුණු එක් එක් මාත්‍රකාව තුළ ඇතුළත් විවිධ පිරිවැය හඳුනා ගැනීමට කුඩා කණ්ඩායම් සාකච්ඡාවක් මෙහෙයවන්න.

සිද්ධිය

කුමාර සතුවූ රු. 100,000/-ක මුදලක් 10% ක වාර්ෂික පොලියට බැංකු ස්ථාවර තැන්පතුවක ආයෝජනයක් කළ හැකි වුවත්, එසේ නොකර එම මුදල යොදා හෝජනාගාරයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. හෝජනාගාරයට අවශ්‍ය මූලිකැන් ගෙයි උපකරණ රු. 60,000/-කට මිලට ගැනීමට තීරණය කර ඇත. මෙම උපකරණවල එලදායී ජ්වකාලය වර්ෂ 5කි. රු. 30,000/-ක් වැයකර ආහාර ද්‍රව්‍ය මිලට ගත යුතු බවත්, රු. 2,000/-ක දර අවශ්‍ය වන බවත් ඇස්තමේන්තු කර ඇත. එමෙන් ම කාලය අවසානයේදී රු. 4,000/-ක ආහාර ද්‍රව්‍ය ඉවත් දුම්මට ද සිදුවේ. හෝජනාගාර අරක්කුමියාට දිනකට රු. 500/-ක වැටුපක් සහිතව මාසිකව දින 25ක් වැඩි කිරීමට උපදෙස් දී ඇත. මාසිකව රු. 5,000/-ක් බැඳීන් ගෙවීමේ පොරොන්දුව මත කඩකාමරයක් කුලියට ගැනීමට සැලසුම් කර ඇත. කැම පැකටි අලෙවිකරණ අතර ඒ සඳහා එක් කැම පැකටි එකකට රු. 10/-ක් ගෙවීමේ කොන්දේසිය මත විකුණුම් සහායකයින් බදවා ගැනීමටත්, මාසිකව කැම පැකටි 500ක් අලෙවි කරවා ගැනීමටත් අපේක්ෂිත ය. මිලට ගත් ආහාර ද්‍රව්‍යවලින් රු. 2,000/-ක් වටිනා ආහාර ද්‍රව්‍ය ඉතිරි වෙතැයි අපේක්ෂා කරයි.

- ඉහත සිද්ධිය අධ්‍යයනය කිරීමට සලස්වා හඳුනාගත් පිරිවැය වර්ග සඳහා නිදුසුන් වෙන්කර දැක්වීමට යොමු කරවන්න.
- සිද්ධියක් ඇසුරින් පාලනය කළ හැකි හා පාලනය කළ තොහැකි පිරිවැය සඳහා නිදුසුන් ඉදිරිපත් කරන්න.
- ලැබූ මාත්‍රකාවට අදාළව සිද්ධියෙන් පරිඛාහිරව වෙනත් නිදුසුන් ඉදිරිපත් කිරීමට යොමු කරවන්න.
- ඒ ඒ කණ්ඩායම් අනාවරණ නිර්මාණයේමකට හා සාමූහිකව පන්තියට ඉදිරිපත් කරවන්න.

විෂය කරුණු පැහැදිලි කර ගැනීම කළුනා අත්වැලුක්

පිරිවැය එකකයක්

නිදුසුන්:

පාන් බේකරියක	-	පාන් ගෙවියක්
විදුලිය සපයන ආයතනයක	-	කිලෝලාට් පැයක්
බාබර සාප්පුවක	-	කොණ්ඩියක් කුපිමේ පිරිවැය/මිනිස් හිසක්
රුපවාහිනී නාලිකාවක්	-	රුපවාහිනී ගුවන් පැයක්
මගි ප්‍රවාහන සේවයක	-	දාවන කිලෝමීටර් එකක්
රෝහලක	-	රෝගියකුගේ දිනයක්/ ගලුකර්මයක්/ රෝගියක්/රෝගී ඇදක්
සිනමා ගාලාවක	-	දුරුණ වාරයක්

පිරිවැය වර්ගීකරණය

තොග තක්සේරු පර්වාරධන කළුනා පිරිවැය වර්ගකිරීම

මූල්‍ය ගිණුම්කරණයේ දී තොග ඇගයීමක් සිදු කරන අතර, ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගන්නේ පිරිවැය ගිණුම්කරණයෙනි. මූල්‍ය වාර්තාකරණ සඳහා පදනමක් ලෙස පිරිවැය වර්ගීකරණය කරනු ලැබේ. එබැවින් තොග තක්සේරු කිරීම, පදනම ලෙස ගෙන පහත සඳහන් පරිදි පිරිවැය වර්ගීකරණය කෙරේ.

- කාලවිශේද පිරිවැය
- නිෂ්පාදිත පිරිවැය

කිසියම් ගිණුම කාලවිශේදයක ආදායමට එරෙහිව ලාභාලාභ ගිණුම හර කරන පිරිවැය **කාලවිශේද පිරිවැය** වේ. නිෂ්පාදන පිරිවැයෙන් තොවිකුණු තොගය ඉවත් කළ පසු කාලවිශේදයට අදාළ වන පිරිවැය තක්සේරු කළ හැකිය. මෙහිදී නිෂ්පාදන පිරිවැය යනු හා සේවා නිෂ්පාදනය සඳහා දුරු මුළු පිරිවැයයි.

නිෂ්පාදිත ඒකකයක් සමග පැහැදිලි ව වෙන්කර හඳුනා ගත හැකි, නිෂ්පාදන ඒකක ප්‍රමාණයට සාපේක්ෂව වෙනස්වන එමෙන් ම ප්‍රාථමික පිරිවැයේ කොටසක් බවට පත්වන පිරිවැය **කෘෂිකරිවැය** වන අතර, නිෂ්පාදන ඒකක කිහිපයක් උදෙසා පෙළුවෙන් දරණ, නිෂ්පාදන ඒකක ප්‍රමාණයට සාපේක්ෂව වෙනස් නොවන පිරිවැය **ව්‍යුත්කරිවැය** වේ. තොග තක්සේරුව සඳහා හාවිත කරන්නේ සංශෝධන පිරිවැය හා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය පමණි.


තීරණ ගැනීම සඳහා කිරිවැය වර්ග තිරිම

ආයතනයක කළමනාකරණය විසින් තීරණය කරන, සැලසුම් සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම සඳහාත්, අයවැය පිළියෙළ කිරීම හා ලාභ සැලසුම් කිරීම සඳහාත්, මූල්‍ය පාලනය සඳහාත් පිරිවැය හැසිරෙන ආකාරය හඳුනා ගැනීම කළ යුතුයි. ඒ අනුව ආයතනයක පිරිවැය පහත පරිදි වර්ග කළ හැකි ය.


ව්‍යුත්කරිවැය (Variable cost)

ක්‍රියාකාරී මට්ටමට නැතහොත් නිෂ්පාදන හෝ විකුණුම් පරිමාවට අනුව සංශෝධනයකින් වෙනස්වන පිරිවැය ව්‍යුත්කරිවැය වේ.

ඩිජ්‍යුජ්ඩ්: අමුදුව්‍ය පිරිවැය, සංශෝධනය, වෙනත් සංශෝධන පිරිවැය, නිෂ්පාදනය මත පුරස්කාරය



නිෂ්පාදන ප්‍රමාණයට සාපේක්ෂව ව්‍යුත්කරිවැය වෙනස් වුවද, නිෂ්පාදන ඒකකයකට සාපේක්ෂව ව්‍යුත්කරිවැය වෙනස් නොවේ.



ආවක්වීක පිරිවැය (Opportunity Cost)

එක් විකල්ප ක්‍රියාමාර්ගයක් තෝරා ගැනීම නිසා කුප කරන රේග හොඳම විකල්ප ක්‍රියාමාර්ගයේ ප්‍රතිලාභයන් ආවස්ථීක පිරිවැය ලෙස හැඳින්වේ. තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී කළමනාකරණය විසින් ආවස්ථීක පිරිවැය සැලකිල්ලට ගනියි.

දෙශ: සීමිත මිහිර සමාගමේ රු.200,000/-ක අතිරික්ත කාරක ප්‍රාග්ධනයක් පවතියි. එය ස්ථාවර තැන්පතු යෙද්වීම හා එමගින් ලබාගත හැකි වාර්ෂික ප්‍රතිලාභය රු. 30,000/-ක් හෝ හාන්චාගාර බල්පත්වල ආයෝජනය කිරීමෙන් රු.24,000/-ක ප්‍රතිලාභයක් ලබා ගත හැක.

සමාගම ස්ථාවර තැන්පතුවක මුදල් යෙද්වීමට තීරණය කිරීම නිසා, ලබා ගැනීමට හැකිව තිබූ හාන්චාගාර බල්පත් ආදායම වූ රු. 24000/- නොලැබේ යයි. එය ආවස්ථීක පිරිවැයයි.

නාභ කාර්ය කළු පිරිවැය වර්ග කිරීම

ආයතනයක කළමනාකරුවකුට පවතින වගකීම මත දරන්නා වූ යම් පිරිවැයක් වැළැක්වීමේ හෝ අවම කිරීමේ හැකියාව අනුව පිරිවැය වර්ග කිරීම මෙහිදී සිදුවේ. ඒ අනුව පිරිවැය කොටසක් දෙකකි.

i. නාභ කළ ණයි පිරිවැය (Controllable cost)

කිසියම් ආයතනයක කළමනාකරුවන්ට තම වගකීම් පරාසය තුළ සාධාරණ ලෙස හැසිරවීම සිදු කළ හැකි පිරිවැය මෙයින් අදහස් වේ.

දෙශ: අතිකාල දීමනා, අමුදව්‍ය අපතය

ii. නාභ කළ නොහැකි පිරිවැය (Non-Controllable cost)

ආයතනයේ කිසියම් කළමනාකරුවකුට තම වගකීම් පරාසය තුළ සාධාරණ ලෙස හැසිරවීම කළ නොහැකි පිරිවැය මෙයින් අදහස් වේ.

දෙශ: යන්තු ක්ෂය, යන්තු සඳහා හාවිත විදුලිය, ගොඩනැගිලි ක්‍රිය

අභ්‍යන්තර පිරිවැය Relevant cost

කිසියම් තීරණයක් ගැනීමට සංපුරුවම අදාළ වන පිරිවැය අදාළ පිරිවැය ලෙස හැඳින්විය හැකිය.

තිළුතුන්:

- ආයතනයේ මෝටර් රථය ආයතනයේ කටයුතු සඳහා භාවිත කිරීමට ගන්නා ලද තීරණයට සාපේක්ෂව ප්‍රාග්ධනයේ කළ හැකි වියදම්, එනම් ඉන්ධන, වාහන නවතා තැබීම සඳහා වන ගාස්තු
- ආයතනය දැනටමත් මිලදී ගෙන ඇති ගොඩනැගිල්ලක්, නව කාර්යාලයක් පවත්වාගෙන යැම සඳහා භාවිත කරනවා දී? නැතහෙත් කුලියට දෙනවා දී? යන තීරණ දෙකට අදාළ ව- අදාළ වන පිරිවැය හා අදාළ නොවන පිරිවැය සාකච්ඡා කළ හැක. මෙහිදී ගොඩනැගිල්ල සඳහා දැරු පිරිවැය උක්ත තීරණ දෙක කෙරෙහිම අදාළ පිරිවැයක් නොවේ.

අභ්‍යන්තර පිරිවැය (Irrelevant cost)

- අදාළ වන පිරිවැය යටතේ සාකච්ඡා නොවන සියල්ලම මේ යටතට ගැනේ. මෙවැනි පිරිවැය මගින් තීරණයට අදාළ පිරිවැය වැඩි නොවේ.

තිළුතු පිරිවැය (Sunk Cost)

අතිතයේ ගනු ලැබූ තීරණයක ප්‍රතිඵලයක් ලෙස දැනටමත් දරා ඇති කළමනාකරණ තීරණ සම්බන්ධයෙන් වැදගත් නොවන පිරිවැය මෙයින් අදහස් වේ.


තිළුතුන්: පරුයේෂණ හා සංවර්ධන පිරිවැය, රු. 20000/- කට මිලදීගත් නැවත විකිණීමේ හැකියාවක් නැති හෝ භාවිත කළ නොහැකි ද්‍රව්‍ය

ස්ථාවර පිරිවැය (Fixed cost)

ගිණුම් කාල්විතේදයක් කුළ දී දරණ ලද පිරිවැයක් ක්‍රියාකාරී මට්ටම වෙනස්වීමක් සම්ග වෙනස් නොවන්නේ නම් එවැනි පිරිවැය ස්ථාවර පිරිවැය වේ.

තිළුතුන්: යන්තු ක්ෂය, කම්පිල් කුලී, යන්තු රක්ෂණය

ස්ථාවර පිරිවැය යන්න නිමැවුම් ප්‍රමාණයට සාපේක්ෂව වෙනස් නොවුව ද ඒ ඒ නිෂ්පාදන ඒකකයකට සාපේක්ෂ වෙනස් වේ. එනම් නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය වැඩිවීමේ දී සමාන පිරිවැයක් වැඩි ප්‍රමාණයක් අතර බෙදියන නිසා ඒකකයකට බෙදියන සාමාන්‍ය පිරිවැය ප්‍රමාණයන් අඩුවේ.



නිපුණ්‍ය මට්ටම 15.3 : දුව්‍ය පාලන පිළිවෙත් හාවිත කරයි.

කාලෝච්චේද : 10

ඉගෙනුම් එල

- දුව්‍ය පාලනයේ වැදගත්කම නිදසුන් සහිතව විස්තර කරයි.
- දුව්‍ය මිලදී ගැනුම් ක්‍රියාපටිපාටිය දක්වයි.
- දුව්‍ය නිකත් කිරීම් ක්‍රියාපටිපාටිය විග්‍රහ කරයි.
- කියවීමෙන් අවශ්‍ය තොරතුරු වෙත ඉක්මණීන් ලාභ වේ.
- කටයුතු පහසු කිරීම සඳහා පාලන උපක්‍රම යොදා ගනියි.

ඉගෙනුම්- ඉගැන්වීම් ක්‍රියාවලිය

පිටපත

- තම නිවසේ මුළුතැන්ගෙයි සහල්, සිනි, කිරිපිටි වැනි ආභාර දුව්‍ය ලබා ගැනීම, තබා ගැනීම හා පරිභේදනයට යොදා ගැනීම සිදුවන ආකාරය පිළිබඳ සිසු අදහස් විමසමින් පහත සඳහන් කරුණු මත කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
- නිවසට අවශ්‍ය හාණ්ඩ සතියකට හෝ මාසයකට සැංහන ප්‍රමාණයක් මිලදී ගැනීම හා ඒවා ක්‍රමානුකූලව පහසුවෙන් ලබා ගත හැකි පරිදී අසුරා තැබීම.
- තවද සිනි, කිරිපිටි වැනි දුව්‍ය විශාල භාජනයක අසුරා තබා එදිනෙදා පරිහරණයට කුඩා භාජනයකට යොදා ගැනීම.
- ව්‍යාපාරයක තොග සම්බන්ධයෙන් ද මෙවැනි ආකාරයේ පාලන ගිල්ප ක්‍රම යොදා ගනියි.

ඉගෙනුම කදානා යෝජිත උපදෙස්

- පහත සඳහන් දුව්‍ය පාලන ක්‍රියාවලියේ අවස්ථා ඒ ඒ කණ්ඩායමට ලබා දී, ඒ කෙරෙහි අවධානය යොමු කරවන්න.
 - දුව්‍ය මිලට ගැනීම පාලනය
 - දුව්‍ය ගබඩා කිරීම පාලනය
 - දුව්‍ය නිකත් කිරීම පාලනය
- මාතකාවලට අදාළ කියවීම් දුව්‍ය ඒ ඒ කණ්ඩායම්වලට ලබා දෙන්න.
- ඒ ඒ කණ්ඩායමට ලැබේ ඇති දුව්‍ය පාලන අවස්ථාව හැඳින්වීමට උපදෙස් දෙන්න.
- ඒ ඒ දුව්‍ය පාලන අවස්ථාවේ ඇති වැදගත්කම පැහැදිලි කිරීමට ඉඩ දෙන්න.
- ඒ ඒ කණ්ඩායමට ලද දුව්‍ය පාලන අවස්ථාවේ දී හාවිත කරන ලියවීලි නම් කිරීමට යොමු කරන්න.
- එම දුව්‍ය පාලන අවස්ථාවේ දී හාවිත කරන විවිධ පාලන උපක්‍රම ඉදිරිපත් කිරීමට අවස්ථාව දෙන්න.
- ඒ ඒ කණ්ඩායම් අනාවරණ නිරමාණයීලිව, සාමූහිකව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න.

විෂය කරුණු පැහැදිලි කර ගැනීම සඳහා අත්වැළක

ද්‍රව්‍ය තාලුනයේ වැදගත්කම්/ අරමුණු


- කාරක ප්‍රාග්ධනය අනවශ්‍ය ලෙස තොගය තුළ රඳවා නොගැනීම.
- තොග ලබා ගැනීමේ පිරිවැය හා තොග පවත්වා ගැනීමේ පිරිවැය අවම කර ගැනීම.
- තොග නාස්තිය, අපතය වළක්වා ගැනීම.
- බාධාවකින් තොරව නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම.
- හදිසි මිලදී ගැනීම් කිරීමෙන් වැළකීම.
- තොග පිළිබඳ තොරතුරු කළමනාකරණයට වාර්තා කිරීම.

ද්‍රව්‍ය මිලදී ගැනුම් තාලුනය

අවශ්‍ය හා න්‍යා වර්ගයන්, අවශ්‍ය ප්‍රමාණයට, අවශ්‍ය අවස්ථාවල දී ප්‍රශස්ත මිලකට සපයා ගැනීම කළ යුතු වේ.

ද්‍රව්‍ය මිලදී ගැනුම් ක්‍රියාවලිය, නාවිත වන පොත්පත් හා ලියවිලි ගැලීම් සටහනකින් මෙසේ දැක්විය හැකි ය.

ආයතනයේ විවිධ නිෂ්පාදන හා
සේවා අංශවලට අවශ්‍ය වන හානේච්/
ද්‍රව්‍ය ඉල්ලම් කරමින් දුවන
අධිකාච්‍රීන් ආයතනයේ සැපයුම්
ඇංගය වෙත එවීම.



ඡැනුම් ක්‍රියාවලිය ඇරඹීම

1. මිල විමසීම
2. ගැනුම් ඇංගය මගින් සුදුසු සැපයුම්කරුවෙකු තෝරා ගැනීම.
3. තෝරාගත් සැපයුමකට ගැනුම් ඇශ්‍යවුමක් යැවීම.
4. ද්‍රව්‍ය ලබා ගැනීම (හානේච් හාරදීමේ තුන්සුව)
5. ඇශ්‍යවුම මත ලද හානේච් ගබඩා ඇංගය වෙත / සැපයුම් ඇංගයට යොමු කිරීම.
(හානේච් ලැබේමේ තුන්සුව)
6. අදාළ ගෙවීම කිරීම.(ඉන්වොයිසිය)

විෂකාඩී පත්‍රය / රාක්ක පත්‍රය (Bin Card)

කිසියම් දුව්‍යයක් ගබඩාවට ලබාගත් ප්‍රමාණයන්, එම දුව්‍ය ගබඩාවෙන් නිකුත් කළ ප්‍රමාණන් සහ කිසියම් දිනකට ගබඩාවේ ඉතිරි ප්‍රමාණයන් දක්වමින් පිළියෙල කරනු ලබන ලියවිල්ල රාක්ක පත්‍රයයි. තොග මට්ටම්, දුව්‍යයේ නම, සංකේත අංකය වැනි දුව්‍යවල අදාළ තොරතුරු මෙහි ඇතුළත් වේ. මෙහි ඇතුළත් වන්නේ ප්‍රමාණය පිළිබඳ තොරතුරු පමණි. මිල පිළිබඳ තොරතුරු මෙහි ඇතුළත් නොවේ.

ගබඩා ලෞකරය (Stores Ledger)

පිරිවැය දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන දුව්‍ය ලැකීම්, නිකුත් කිරීම්, ශේෂය වටිනාකම් සමඟ දැක්වෙන ලේඛනයකි. දුව්‍ය පිළිබඳ මිල වටිනාකම හා හෝතික තොග ප්‍රමාණය පිළිබඳ තොරතුරු ලබා ගත හැකිවේ.

තොග දුව්‍ය නිකුත් කිරීම් තාක්ෂණය (Material - Stock/ Issued Control)

දුව්‍ය ගබඩා කර තබා ගැනීමේ අරමුණ වන්නේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය දුව්‍ය, අවශ්‍ය ප්‍රමාණයෙන්, අවශ්‍ය වේලාවට නිකුත් කිරීම වේ. දුව්‍ය පාලන ක්‍රියාවලියේ නිකුත් කිරීම පාලනය අත්‍යවශ්‍ය අංශයකි.

දුව්‍ය වාර්තා කිරීමේ ක්‍රම

කාල්වේජේ ක්‍රමය (Perpetual Inventory System)

නිශ්චිත කාලයක් අවසානයේ දී තොග ගිණුම්ගත කිරීමේ ක්‍රමයයි. අදාළ ද්විත්ව සටහන වන්නේ,

තොග ගිණුම	හර	XX
වෙළඳ ගිණුම		XX

මෙම ක්‍රමය දී ගැනුම් ගිණුමක් පවත්වා ගන්නා ඇතර එහි අරමුණ මූල ගැනුම් ක්‍රමාණය ගණනය කිරීම සියලුම අවසානයේ දී ඉතිරි තොගය ගිණුම්ගත කළ පෙනු ගැනුම් ගිණුම වියදමක් කේ කැඳුකේ.

අධික්‍රීත තොග කුමාරය (Perpetual Inventory System)

සැම හාන්ඩ් ලැබේම් හා නිකුත් කිරීමක් අවසානයේදී ම තොග ගේෂය ගණනය කරයි. එනම් තොග ගිණුම නිතරම යාවත්කාලීන කෙරේ.

මෙම කුමාරයට **දෙශිකව ගැනුම් තොග ගිණුමක සටහන කරයි**. හාන්ඩ් විකිණීමේ දී එකී හාන්ඩ්වල පිරිවැය, විකුතුම් පිරිවැය ගිණුමක වාර්තා කරයි.

දුච්‍ය නිකුත් කිරීම් මිල කිරීම (Pricing Method)

ගබඩාවෙන් නිෂ්පාදනය සඳහා නිකුත් කරන දුච්‍යවල පිරිවැය ගණනය කිරීම සඳහා යොදාගත යුතු මිල නිර්ණය කිරීම සි. විවිධ මිල ගණන් යටතේ දුච්‍ය මිලදී ගැනීමට සිදුවන නිසා නිශ්චිත මිල කිරීමේ කුමාරයක් අවශ්‍ය වේ.

මිල කිරීමේ කුමාරය මත නිෂ්පාදනය පිරිවැය හා ඉතිරි තොගවල පිරිවැය රඳා පවතින හෙයින් දුච්‍ය මිල කිරීම වැදගත් කාර්යයක් වේ.

දුච්‍ය නිකුත් කිරීම් මිල කිරීමේ කුමාරය

ශ්‍රී ලංකා ගිණුමකරණ ප්‍රමිත අංක 5 තොග ප්‍රමිතය මගින් නිරදේශීත කුම දෙකක් හඳුන්වා දී ඇත.

- (1) ප්‍රථම ලැබේම් ප්‍රථම නිකුත් කිරීම් කුමය (**First in First out - F.I.F.O**)
- (2) බර තැබූ සාමාන්‍ය මිල කුමය (**Weighted Average Method - WAC**)

(1) ප්‍රථම ලැබේම් ප්‍රථම නිකුත් කිරීම් කුමාරය (FIFO)

දුච්‍ය නිකුත් කිරීමේ දී ගබඩාවේ ඇති දුච්‍යවල පැරණිම මිල යොදාගෙන නිකුත් කිරීම මිල කරනු ලැබේ. එනම් ගබඩාවට මූලින් ලැබුණු දුච්‍යවල මිලට නිකුත් කිරීම් මිල කරනු ලැබේ. එම දුච්‍ය කාන්ඩය අවසන් වූ පසු රෝගට ලැබුණු කාන්ඩයේ මිලට රෝග නිකුත් කිරීම් මිල කරනු ලැබේ.

වාසි

- (1) ගිණුමකරණ ප්‍රමිත අංක 05 අනුව නිරදේශීත කුමාරයකි.
- (2) දේශීය ආදායම් බඳු දෙපාර්තමේන්තුව පිළිගත් කුමාරයක් විම.
- (3) දුච්‍ය හෝ තොග නිකුත් කිරීම සත්‍ය මිලකට සිදුවන නිසා ලාභ හෝ අලාභ ඇති නොවේ.
- (4) හාන්ඩ් / දුච්‍ය ලැබුණු අනුපිළිවෙළට නිකුත් කිරීම මිල කරන නිසා යහපත් ගබඩාකරණ ක්‍රියාවලියකට උපකාරී වේ.

අවස්ථා

- (1) නිකුත් කිරීම් අනිත මිලකට සිදුවන නිසා නිෂ්පාදන පිරිවැය / විකුණුම් පිරිවැය වර්තමාන අගයට දුරස්ථ වේ.
- (2) උද්ධමනකාරී තත්ත්වයක් යටතේ නිෂ්පාදන පිරිවැය / විකුණුම් පිරිවැය අඩුවෙන් පෙන්වීම නිසා ලාභය වැඩියෙන් නිරුපනය වේ.
- (3) ලැබුණු තොගයක් නිකුත් කර අවසන් වනතෙක් ඒ කාණ්ඩය ගැන සෙවිල්ලෙන් සිටීමට සිදුවේ.
- (4) දුව්‍ය නිකුත් කිරීම් මිල වරින්වර වෙනස්වන නිසා ඒ ඒ වැඩ අතර පිරිවැය සැසදීම අපහසුවේ.
- (5) නිකුත් කිරීම් දෙකක් අතර මිල ගණන් වෙනස්වීම.

බරන කාලානය මිල තුළය (Weighted Average Method)

දුව්‍ය නිකුත් කිරීම් මිල කිරීමේ දී **නිකුත් කරන අවස්ථාවේ ගබඩාවේ තිබූ දුව්‍යවල වට්නාකම ගබඩාවේ තිබෙන දුව්‍ය එකක තුළාණයෙන බෙදුව්ව ලැබෙන මිල**, බර තැබූ සාමාන්‍ය මිල කුමය ලෙස සැලකේ. එක් එක් බරිතම්ල පදනම් කරගෙන නිකුත් කිරීම් මිල කරනු ලැබේ.

වාස්තු

- (1) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 5ට අනුව නිරදේශීත කුමයක් වේ.
- (2) මිල ගණන් උච්චාවචනය සමාකාරව බෙදායාම.
- (3) මෙම කුමයේ දී **වැඩි** අතර පිරිවැය **FIFO** මෙන් අහිතකර නිරුපනයක් ඇති නොකරයි.

අවස්ථා

- (1) නිකුත් කිරීම් මිල වර්තමාන වෙළෙඳපොල මිලට නොගැලපීම.
- (2) ගණනය කිරීම හා තේරුම් ගැනීම අපහසු වේ.
- (3) දුව්‍ය මිලට ගත් "මිලක්" නිරුපණය නොවීම.

අභ්‍යන්තරය

සී/ස සේපාලිකා සමාගමේ අංක 1240 දරණ දුව්‍ය අයිතමයට අදාළ ව 2009 ජනවාරි මාසයට අදාළ ලැබේම් හා නිකුත් කිරීම් පහත දැක්වේ.

දිනය	විස්තරය	එකක	එකක මිල
1/1	යේෂය	100	8/-
1/2	ලැබීම්	400	10/-
1/5	නිකුත් කිරීම	100	
1/10	ලැබීම්	200	12/-
1/18	නිකුත් කිරීම	500	
1/25	ලැබීම්	300	15/-
1/30	නිකුත් කිරීම	150	

අවශ්‍ය වන්න,

පහත දැක්වෙන මිල කිරීම් කුම යටතේ ගබඩා ලෙසරය පිළියෙල කරන්න.

● ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම (F.I.F.O)

● බරිත සාමාන්‍ය මිල කුමය (W.A.C)

යොම්ක විකලුම්

ගබඩා ලෙසරය F.I.F.O

ලැබීම්					නිකුත් කිරීම්					යොම්ක		
දිනය	යොමු අංකය	ප්‍රමාණය	ඒකක	මුදල මිල රු.	යොමු අංකය	ප්‍රමාණය	ඒකක	මුදල මිල රු.	ප්‍රමාණය	ඒකක	මුදල මිල රු.	
09.1.1									100	8	800	
09.1.2		400	10	4000					500		4800	
09.1.5					100		8	800	400		4000	
09.1.10		200	12	2400					600		6400	
09.1.18					400		10	4000				
					100		12	1200				
								5200	100		1200	
09.1.25		300	15	4500					400		5700	
09.1.30					100		12	1200				
					50		15	750	250		3750	
								1950				

ගබඩා ලෙසරය W.A.C

ලැබීම්					නිකුත් නිරීම්					යොම්ක		
දිනය	යොමු අංකය	ප්‍රමාණය	ඒකක	මුදල මිල රු.	යොමු අංකය	ප්‍රමා අංකය	ඒකක	මුදල මිල රු.	ප්‍රමාණය	ඒකක	මුදල මිල රු.	
09.1.1									100	8	800	
09.1.2		400	10	4000					500	9.60	4800	
09.1.5					100		9.60	960	400	9.60	3840	
09.1.10		200	12	2400					600	10.40	6240	
09.1.18					500		10.40	5200	100	10.40	1040	
09.1.25		300	15	4500					400	13.85	5540	
09.1.30					150	13.85	2077.52		250	13.85	3462.50	

නොග තාලුකය කදුනා ගොඩා ගණනා විවිධ ශිල්ප තුම්

A.B.C. විස්ත්‍රේෂණය (ABC Analysis)

දුව්‍ය අයිතම විශාල සංඛ්‍යාවක් පරිහරණය කරන ව්‍යාපාරවල ඒ සැම අයිතම වර්ගයක් වෙනුවෙන්ම එකසේ අවධානයට ගොමුකිරීම දුර්ජ්‍යකර අවස්ථාවල දී හාවිත කරන එක් පාලන ශිල්ප ක්‍රමයක් ලෙස **ABC** විස්ත්‍රේෂණය හැඳින්විය හැක. මෙය "Pareto වූහය" ලෙසට ද හැඳින්වේ. මෙහිදී ආයතනය සතු තොග, ඒවායේ වටිනාකම අනුව කාණ්ඩ විකාශන වර්ග කරයි. වැඩි වටිනාකමක් ඇති හාණ්ඩ අයිතම (**A**) කාණ්ඩය යටතේ ද, මධ්‍යස්ථානික අති තොග අයිතම (**B**) කාණ්ඩය යටතේ ද, අඩු වටිනාකමක් ඇති අයිතම (**C**) කාණ්ඩය යටතේ ද වර්ග කරයි.

ආරච්ඡ ඇණවුම් තුම් (Economic Order Quantity)

ලබා ගැනීමේ පිරිවැය හා තබා ගැනීමේ වියදම මගින් ගොඩනැගෙන මුළු පිරිවැය අවම වන ආකාරයට වරකට ඇණවුම් කළ යුතු එකක ප්‍රමාණය.

ආරච්ඡ ඇණවුම් තුම් තීරණය සිර්ලේ දී පදනම් කර ගණනා උපකළුනා

- ❶ ස්ථීරවූත් දන්නාවූත් ලබා ගැනීමේ වියදමක් ඇති බව.
- ❷ ස්ථීරවූත් දන්නාවූත් තබා ගැනීමේ වියදමක් ඇති බව.
- ❸ පරිහෝජනය කරන ප්‍රමාණය නියත වශයෙන් ම දන්නා බව.
- ❹ ඉල්ලන ලද හාණ්ඩ ප්‍රමාණය එකවර ලැබෙන බව.
- ❺ එක් එකකයක මිල ස්ථීර බව.
- ❻ අවම තොග මට්ටම සැබැවින් ගුන්‍ය බව
(තොගය බිජ්‍යාව පැමිණි විට යළි තොග ලබා ගන්නා බව.)

නිදහස්:

අයිතමයක් කෙළින් ම මිලදී ගන්නා වෙළෙන්දෙකුට M_1 නමැති අයිතමය සඳහා එකක 300,000/- ක වාර්ෂික ඉල්ප්‍රමක් පවතියි. එක් ඇණවුමක් සඳහා රු. 60/-ක් වැය වන අතර, තොග තබා ගැනීමේ පිරිවැය තොග පිරිවැයෙන් 10%කි. හාණ්ඩ එකකයක පිරිවැය රු. 40/-ක් බව සැලකිය යුතු ය.

අවශ්‍ය වන්නේ:

- ❶ ආරච්ඡ ඇණවුම් ප්‍රමාණය
- ❷ ප්‍රගස්ත ඇණවුම් සංඛ්‍යාව



$$\begin{aligned}
 EOQ &= \sqrt{\frac{2DC_0}{ch}} \\
 &= \sqrt{\frac{2 \times 300000 \times 60}{4}} \\
 &= \sqrt{9000000} \\
 &= 3000 \text{ එකක}
 \end{aligned}$$

පෙරවැය
තබා ගැනීමේ තීරණය

$$\begin{aligned}
 &\text{එකක පිරිවැය } 40 \times \frac{10}{100} \\
 &= 4
 \end{aligned}$$

$$\frac{\text{ප්‍රගස්ත ඇණවුම් සංඛ්‍යාව}}{\text{ආර්ථික ඇණවුම් ප්‍රමාණය}} = \frac{\mathbf{D}}{\mathbf{EOQ}}$$

$$= \frac{300,000}{3000} \\ = \underline{\underline{100 \text{ ජේකක}}}$$

තොග පාලනය සඳහා ගෝඛු ගන්නා තොග මට්ටම්

(i) ගැලී ඇණවුම් මට්ටම - (Re-Order Level)

ඇණවුම් කිරීම සඳහා කටයුතු සංවිධානය කරන්නේ කටර තොග මට්ටමකට එළඟුණු විටක දී ද, එකී තොග මට්ටම යළි ඇණවුම් මට්ටම වේ. (මිලදී ගැනීමට පියවර ගැනීම සඳහා ප්‍රතා විය යුතු තොග මට්ටම ය) මෙය ගබඩාවේ පවතින තොග මට්ටමකි.

$$\text{යළි ඇණවුම් මට්ටම} = \text{උපරිම } \mathbf{x} \text{ උපරිම ඇණවුම් කාලය / පොරොත්තු කාලය} \\ \text{පරිහේෂනය}$$

(ii) අවම තොග මට්ටම (Minimum Stock Level)

නිෂ්පාදනය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ගබඩාවේ තිබිය යුතු තොග මට්ටම වේ.

$$\text{අවම තොග මට්ටම} = \text{යළි ඇණවුම් මට්ටම} - (\text{සාමාන්‍ය } \mathbf{x} \text{ සාමාන්‍ය ඇණවුම් කාලය}) \\ \text{පරිහේෂනය}$$

(iii) උපරිම තොග මට්ටම (Maximum Stock Level)

ගබඩාවේ සාමාන්‍යයෙන් හිතැම වේලාවක තිබිය යුතු උපරිම තොග ප්‍රමාණයයි. ගබඩාවක ඇති කිසියම් අයිතමයක් යම් මට්ටමකට වඩා වැඩිවීමට ඉඩ නොහැරේ ද එකී මට්ටම උපරිම තොග මට්ටම වේ.

$$\text{උපරිම තොග මට්ටම} = \frac{\text{යළි ඇණවුම්}}{\text{මට්ටම}} + \frac{\text{යළි}}{\frac{\text{ඇණවුම්}}{\text{ප්‍රමාණය}}} - \left[\frac{\text{අවම}}{\text{පරිහේෂනය}} \times \frac{\text{අවම}}{\text{කාලය}} \right]$$

සාමාන්‍ය තොග මට්ටම (Average stock level)

කිසියම් අයිතමයක් ගබඩා කරන සාමාන්‍ය ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් මෙමගින් ලබා ගත හැක.

$$\text{සාමාන්‍ය තොග මට්ටම} = \frac{\text{අවම තොග} + \frac{\text{යලි ඇණවුම් ප්‍රමාණය}}{2}$$

හෝ

$$\frac{\text{උපරිම තොග මට්ටම} + \text{අවම තොග මට්ටම}}{2}$$

නිදහස්:

කම්හලක භාවිත කරනු ලබන අමුදව්‍ය අයිතමයකට අදාළ දත්ත පහත දැක්වේ.

- | | |
|---------------------|-----------------|
| අවම පරිශේෂනය | - දිනකට ඒකක 160 |
| සාමාන්‍ය පරිශේෂනය | - දිනකට ඒකක 200 |
| යලි ඇණවුම් ප්‍රමාණය | - ඒකක 4800 |
| යලි ඇණවුම් කාලය | - අවම දින 15 |
| යලි ඇණවුම් කාලය | - සාමාන්‍ය 20 |

දූහත තොරතුරු ඇසුරින්

1. යලි ඇණවුම් මට්ටම
2. උපරිම තොග මට්ටම
3. අවම තොග මට්ටම
4. සාමාන්‍ය තොග මට්ටම

යෝජන විකලුම්

● යලි ඇණවුම් මට්ටම =

ලපරිම පරිහේෂනය \times ලපරිම ඇණවුම් කාලය

$$\begin{array}{r} 240 \\ \times \quad \quad \quad 25 \\ \hline \text{එකක} \quad \underline{\underline{6000}} \end{array}$$

● ලපරිම තොග මට්ටම =

$$\text{යලි ඇණවුම් මට්ටම} - \left[\begin{array}{ccc} \text{අවම} & \mathbf{x} & \text{අවම} \\ \text{පරිහේෂනය} & & \text{ඇණවුම්} \\ & & \text{කාලය} \end{array} \right] + \text{යලි ඇණවුම් ප්‍රමාණය}$$

$$6000 - (160 \times 15) + 4800$$

$$\text{එකක} = \underline{\underline{8400}}$$

● අවම තොග මට්ටම =

යලි ඇණවුම් මට්ටම - (සාමාන්‍ය පරිහේෂනය \times සාමාන්‍ය ඇණවුම් කාලය)

$$6000 - (200 \times 20)$$

$$\text{එකක} = \underline{\underline{2,000}}$$

●

a සාමාන්‍ය තොග මට්ටම

$$\frac{\text{අවම තොග මට්ටම} + \text{ලපරිම තොග මට්ටම}}{2}$$

$$\frac{2000 + 8400}{2}$$

$$\text{එකක} = \underline{\underline{5200}}$$

හෝ

b අවම තොග මට්ටම + $\frac{\text{යලි ඇණවුම් ප්‍රමාණය}}{2}$

$$\frac{2000 + 4800}{2}$$

$$\text{එකක} = \underline{\underline{4400}}$$

නිපුණ්‍ය මට්ටම 15.4 : ශ්‍රම කාලය සම්බන්ධයෙන් වාර්තා තබයි.

කාලවීජේද : 10

ඉගෙනුම් එල

- ශ්‍රම පිරිවැය යන්න අර්ථ දක්වයි.
- හොඳික සම්පත් පාලනයට වඩා අම පිරිවැය පාලනයට විශේෂ අවධානයක් යොමු කළ යුතු බව පැහැදිලි කරයි.
- ශ්‍රම පිරිවැය පිළිබඳ වාර්තා තබා ගනියි.

විෂය කරුණු පැහැදිලි කර ගැනීම කළහා අතවැළුක්

- භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීමේ තියුණු ගුම්කයන් කැප කරන අමය වෙනුවෙන් සංස්ව හෝ වකුව දරණ වියදම් අම පිරිවැය වේ.
- පහත සඳහන් දී අම පිරිවැයට අයත් වේ.
 - සේවකයන්ගේ මූලික වැටුප් / වේතන
 - ප්‍රසාද දීමනා
 - අතිකාල දීමනා
 - වෙනත් අතිරේක දීමනා
 - අර්ථසාධක අරමුදලට දායකවීම්
 - වෛද්‍ය හෝ වෙනත් විශේෂ දීමනා
- ශ්‍රම පිරිවැය පාලනයේ වැදගත්කම පහත පරිදි දැක්විය හැකි ය.
 - අමය මානව සම්පතක් බැවින් අනෙකුත් සම්පත් පාලනයට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුවේම්.
 - පිරිවැය ඒකකයක වට්නාකමින් වැඩි දායකත්වයක් අම පිරිවැයෙන් නියෝජනය වන නිසා අම පිරිවැය පාලනය වැදගත් වේ.
 - අමයේ එලදායිතාවය වර්ධනය කර ගැනීමෙන් නිෂ්පාදන ධාරිතාව ඉහළ දුම්ම තුළින් ඒකක පිරිවැය අවම කර ගැනීමට හැකිවේම්.
- අමය සම්බන්ධ කාලය වාර්තා කරන ආකාර දෙකකි.
 - පෙනී සිටින කාල වාර්තා
 - ක්‍රියාකාරී කාල වර්තා
- පෙනී සිටින කාල වාර්තා**

සේවා ස්ථානයට පැමිණී වේලාවත්, සේවා ස්ථානයෙන් බැහැර ගිය වේලාවත් අතර කාලසීමාව රදි සිටිමේ කාලය ලෙස අර්ථ දැක්විය හැකි ය.

උදා: පැමිණීමේ හා පිටවීයාමේ අත්සන් ලේඛන යොදා ගැනීම.

වේලා සටහන් කිරීමේ යන්තු යොදා ගැනීම.

අැගිලි සළකුණු යන්තු ක්ෂය

විශේෂ **Barcode** සහිත කාවිපත්

දෙනික සේවා කාල වාර්තාව ප්‍රධානියකු ලවා සහතික කරවා ගැනීම.

• හියකාරි කාලය කටයුතු කරන වාර්තා

සේවකයෙකු කරන ලද කාර්යය හා එයට ගත කළ කාලය වාර්තා කිරීම සඳහා යොදා ගනු ලබන වාර්තා වේ. ආයතනයේ සේවකයෙකු සේවකයෙකු ස්වභාවය අනුව වාර්තාවල ස්වරූපය වෙනස් වේ.

හියකාරි කාලය වාර්තා කිරීම සඳහා යොදා ගන්නා වාර්තා පහත දැක්වේ.

- කාලපත්‍ර
- දෙනික කාලපත්‍රය
- සති කාලපත්‍රය
- කාර්ය තුණ්ධුව
- කාර්ය පිරිවැය පත්‍රිකාව
- කැලී වැඩ තුණ්ධුව
- අතීය කාලපත්‍රිකාව

කාලපත්‍ර (Time sheet)

සේවකයෙකු විසින් එක් එක් කාර්යය සඳහා ගත කළ කාලය ඇතුළත් කරමින් සම්පූර්ණ කරනු ලබන පත්‍රිකාව කාලපත්‍රය වේ. සේවකයෙකු දෙනිකව වැය කළ කාලය සටහන් කෙරෙන පත්‍රිකාව දෙනික කාලපත්‍රය ලෙසත්, සතිපතා වැය කළ කාලය වාර්තා කෙරෙන පත්‍රය සති කාලපත්‍රය ලෙසත් භදුන්වයි.

කාර්ය තුණ්ධු (Job ticket)

සේවකයෙකු විසින් කළ යුතු කාර්යයන් නියම කිරීම, උපදෙස් ලබාදීම හා එම කාර්යට ගත කළ කාලය ද සටහන් කිරීම පිශිස යොදා ගන්නා පත්‍රිකාවයි.

කාර්ය පිරිවැය තුණ්ධු (Job cost sheet) / කාර්ය පිරිවැය පත්‍රය (Labour cost card)

එක් කාර්යයක් සේවකයින් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් නිම කිරීමේ දී, එක් එක් සේවකයා කරන ලද කාර්ය වෙනුවෙන් ගත කළ කාලය සටහන් කොට රළුග සේවකයාට හාරදී අතිනත පුවමාරු වන ලියවිල්ලකි.

කැලී වැඩ තුණ්ධුව (Piece work ticket)

නිමවුම මත ගෙවීම් සිදුකරන අවස්ථාවක එක් එක් සේවකයා නිපදවන ලද මුළු ඒකක ගණන වාර්තා කිරීම සඳහා හා ගත කළ කාලය අන්තර්ගත වාර්තාව කැලී වැඩ තුණ්ධුව යි.

අතීය කාලපත්‍රය (Idle time card)

යන්ත්‍ර හියකාරිකිතවීම, ව්‍යුලිය ඇතැයිවීම, අමුදව්‍ය පිශිවීම වැනි හේතුන් උඩ සේවකයෙකු නිෂ්පාදන කාර්යයේ නියැලී නොසිටින කාලය අතීය කාලය වේ. එම අතීය කාලය වාර්තා කිරීම සඳහා යොදාගනු ලැබේ.

නිපුණ්‍ය මට්ටම 15.5 : කාල පදනම හා නිමැවුම් පදනම මත වැටුප ගණනය කරයි.

කාලවීජේද : 10

ව්‍යෙනුම් එල

- කාර්යයේ ස්වභාවය අනුව ගුමය සඳහා ගෙවීම යෝගා බව අවධාරණය කරයි.
- නියමිත කාලයට වඩා වැඩි කාලයක් කාර්යයේ නිපුක්ත්වීම නිසා වැඩ කළ අතිරේක කාලය සඳහා දීමනා ලබන බව පැහැදිලි කරයි.
- ගුම වාර්තා පදනම් කරගෙන ගුම පිරිවැය ගණනය කරයි.

විෂය කරුණු පැහැදිලි කර ගැනීම කදන අත්වැලුක්

- වැටුප් ගෙවීම සඳහා ප්‍රධාන ක්‍රම දෙකක් හාවිත කරයි.
 - කාල පදනම
 - නිමැවුම් පදනම
- සේවකයා සේවයේ යෙදී සිටි කාලය පදනම් කරගෙන වැටුප් ගෙවීම, **කාල කදනම** වේ.
- කාල පදනම මත වැටුප් ගණනය කිරීම පහත පරිදි වේ.

- $\text{වැටුප} = \text{ගත කළ කාලය} \times \text{වැටුප් අනුපාතය}$
- සේවකයා නිපදවන ලද නිමැවුම් ප්‍රමාණය පදනම් කරගෙන වැටුප් ගෙවීම **නිමැවුම් කදනම** වේ.

$$\text{වැටුප} = \text{නිපදවන ලද ඒකක ප්‍රමාණයක} \times \text{ශේකකයක වැටුප් අනුපාතිකය}$$

- අතිකාල දීමනා යනු තමාට නියමිත කාලයට අමතරව වැඩ කරන ලද අතිරේක කාලය වෙනුවෙන් කරන ගෙවීම වේ. ඒ සඳහා සාමාන්‍ය වැටුප් අනුපාතිකයට වඩා ඉහළ අනුපාතිකයක් ගෙවනු ලැබේ.

• කාල කදනම හා කළු කදනම කැසැඳුම්.

කාල කදනම	කළු කදනම
<ul style="list-style-type: none"> • සේවකයන්ගේ වැඩ ප්‍රමාණය මැනීමට අපහසු අවස්ථාවල දී යෝගා වේ. • ආදුනික සේවකයන්ට වාසිදායක ය. • සේවකයින් දීමන් නොවේ. • නිරන්තර අධික්ෂණයක් අවශ්‍ය වේ. 	<ul style="list-style-type: none"> • වැඩ ප්‍රමාණය මැනීය හැකි අවස්ථාවල දී පමණක් යොදා ගත හැකි ය. • ආදුනික සේවකයන්ට අවාසිදායක ය. • සේවකයින් දීමන් වේ. • අධික්ෂණය අවශ්‍ය වන්නේ අඩුවෙනි.

නිපුණතා මට්ටම 15.6 : වැටුප් ලේඛනය පිළියෙල කරයි.

කාලවීජේද : 10

ව්‍යෙනුම් එල

- නිය්විත කාලවීජේදයක ගුම්කයින්ගේ ඉපයිම විස්තරාත්මක වැටුප් ලේඛනයක් මගින් ඉදිරිපත් කරයි.
- වැටුප් ලේඛනය පිළියෙල කිරීමට විවිධ මූලාශ්‍යන් අවශ්‍ය බව පැහැදිලි කරයි.
- විධිමත් ආකෘතියකින් වැටුප් ලේඛනයක් සකස් කර ගිණුම්ගත කරයි.

විෂය කරුණු පැහැදිලි කර ගැනීම කළහා අතවැළුක්

- වැටුප් සම්බන්ධ වාර්තා, වැටුප් ගණනය කිරීම හා වැටුප් ගෙවීම සම්බන්ධ කාර්යයන් වැටුප් පාලන අංශයට පැවරේ.
- වැටුප් ලේඛනයේ ඇතුළත් පහත තොරතුරු ලබා ගන්නා ප්‍රධාන ප්‍රහවයන් මෙසේ ය.

අයිතමය	ප්‍රහවය
① මූලික වැටුප	① • පත්වීම් ලිපිය • වැටුප් වර්ධක සහතිකය • කාල වැඩි පත් • කැලී වැඩි තුණ්සු
② දීමනා	② • වකුලේල්බ • කළමනාකරණ තීරණ • රස්වීම් වාර්තා
③ අතිකාල දීමනා	③ • අතිකාල දීමනා පත්
④ වැටුප් අත්තිකාරම්	④ • සේවකයා අත්සන් කර ඉදිරිපත් කරන ලිපිය
⑤ සේවක රක්ෂණ වාරිකය	⑤ • සේවකයා අත්සන් කර ලබා දී ඇති ලිපිය
⑥ සේවක අර්ථසාධක අරමුදල හා සේවා හාරකාර අරමුදල	⑥ • ව්‍යවස්ථාපිත නීති

වැටුප ලේඛනයක සකස් කිරීමේ තුයෝරුන

- කාලවීජේදය සඳහා මූල ගුම පිරිවැය හඳුනා ගැනීම හා පාලනය කිරීමට හැකිවීම.
- අනාගතයේ වැටුප් පරිමාණයන් පිළිබඳ ප්‍රමිතියක් පිහිටුවා ගැනීමේ දී වැටුප් ලේඛනය වැදගත් වීම.
- සේවකයන් අදාළ මාසයේ වැටුප් ලබා තොගත් අවස්ථාවක එම වැටුප් ප්‍රමාණයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හැකිවීම.
- බාහිර පාර්ශ්වයන්ට වැටුප් සම්බන්ධ විස්තර සැපයීමට උපකාරි වීම. **සේවකයන්ට EPF/ EIF සඳහා**

- වැටුප් ලේඛනයක ආකෘතියක්

සීමා කහින කමාගලේ
..... වර්ජය මාකයේ / වැටුප් ලේඛනය

අනුවෙශන අංකය	සේවක අංකය	නම	ඉපයෝගී		අඩුකිරීම්		EPF. දායකය රු.	ETF. දායකය රු.
			ඡැලීක වැටුප රු.	දීමනා රු.	ප්‍රේකාබද්ධ වැටුප රු.	අධිකාල දීමනා රු.		
01	ඩී	සිරිපාල					සේවක අංශය රු.	
02	එස්	පද්ධලෙඳාරවිඩි					වැටුප් අත්තිකාරම රු.	
03	කේ	නානායක්කාර					සේවක තොරතුරු රු.	
04	ඡී	ප්‍රේමතිලක					වෙළ අඩු නිර්මාණ රු.	

වැටුප් ලේඛනයක ඇතුළත තොරතුරු ගිණුම්ගත කිරීම

වැටුප් ගිණුම්ගත කිරීම සඳහා යොදා ගන්නා මූලාශ්‍ර ලේඛනය වැටුප් ලේඛනය වේ. එහි ඇතුළත දත්ත පහත පරිදි ගිණුම්ගත කෙරේ. **වැටුප් හා වේතන තාලන ගිණුමක ඇතුළත ගිණුම්ගත කිරීම.**

(1) මුළු දූල වැටුප

වැටුප් හා වේතන ගිණුම නර **xxx**

වැටුප් හා වේතන පාලන ගිණුම බැර **xxx**

(2) කේවකයාගේ වැටුපෙන කරන අඩු කිරීම

වැටුප් හා වේතන පාලන ගිණුම නර **xxx**

අදාළ අඩු කිරීම ගිණුම බැර **xxx**

(3) ආයතනයේ සේවක අර්ථකාධක අරමුදල දායකත්වය

සේවක අර්ථකාධක අරමුදල වියදම් ගිණුම නර **xxx**

ගෙ.යු. සේවක අර්ථකාධක අරමුදල ගිණුම බැර **xxx**

(4) ආයතනයේ සේවක භාරකාර අරමුදල් ප්‍රාගක්ෂණය

සේවක භාරකාර අරමුදල් වියදම් ගිණුම හර **xxx**

ගෙ.යු. සේවක භාරකාර අරමුදල් ගිණුම බැර **xxx**

(5) යුද්ධ වැටුප ගෙවීම

වැටුප් හා වේතන පාලන ගිණුම හර **xxx**

මුදල් ගිණුම බැර **xxx**

- ගිණුම් කාලවිමේදයක් අවසානයේ වැටුප් හා වේතන ගිණුමේ ගේෂය හා සේවක අර්ථසාධක අරමුදල් වියදම් ගිණුමේ හා සේවක භාරකාර අරමුදල් වියදම් ගිණුමේ ගේෂය, ආදායම් ප්‍රකාශයට මාරු කළ යුතුයි.

හිඳුන:

සීමිත උචිරට සමාගමේ සේවකයින්ට කළ වැටුප් ගෙවීම්වලට අදාළ කොන්දේසි පහත පරිදි වේ.

- මසක් තුළ වැඩ කළ යුතු සම්මත පැය ගණන 160
- පැයක මූලික වැටුප රු. 100/-
- අතිකාල අනුමත කරන අතර අතිකාල දීමනාව මූලික වැටුප මෙන් 150%
- සැම සේවකයෙකුම තම මූලික වැටුප මත අර්ථසාධක ඇරුමදලට 10%ක්ද, ආයතනය 15% ක් ද, සේවක භාරකාර අරමුදලට 3%ක් දායක විය යුතුයි.
- සේවක සුහසාධක සමිතිය වෙනුවෙන් සියලු සේවකයන් මසකට රු. 100/-ක දායකයක් විය යුතුයි.

2008 මාරුතු මාකයේ දී සේවක භාලුයන් පහත ජර්දි විය

සේවකය	ගත කළ භාලුය (ජාය)
ඡයදේශ්ව	160
බණ්ඩාර	155
පාලිත	165
විමල්	150

සේවකයාගෙන් ලබාගත් අවසර ලිපිය අනුව,

පාලිතගෙන් වාහන කල්ඛදු වාරිකය 8000/- ඇඩු කරයි. වනාපාරය වැටුප අදාළ මාසයේ දී ද, **ETF** හා **EPF** දායකයන් රේඛ මාසයේදී ද ගෙවනු ලැබේ.

අවශ්‍ය වන්නේ,

- වැටුප් ලේඛනය පිළියෙල කිරීම.
- වැටුප් ලේඛනයේ ඇතුළත් තොරතුරු ගිණුමගත කිරීම.

සේ.ක. උඩරට සහ කමාශම
2008 මාර්තු මාසය කදා වැටුප ලේඛනය

අනුදායා	මෝවක අංකය	නම	ඉතිසිල්			අඩු තිරම්			අන්තර්
			රු. මිලියන වැටුප	රු. අතිකාල දීමනා	රු. දෙ වැටුප	රු. මිලියන දායකය	රු. මිලියන දායකය	රු. මිලියන දායකය	
1	ඡයමේව		16000	-	16000	1600	100	1700	480
2	බණ්ඩාර		15500	-	15500	1550	100	1650	465
3	පාලිත		16000	750	16750	1600	100	9700	480
4	තිමල්		15000	-	15000	1500	100	1600	450
			63250		6250	400	8000	14650	1875

වැටුප් හා වේතන

වැ/වේතන පාලන	<u>63250</u>	ආදායම් ප්‍රකාශය	<u>63250</u>
සේවක අර්ථසාධක අරමුදල් වියදම්			
ගෙ.යු. EP.F. 9375	<u>9375</u>	ආදායම් ප්‍රකාශ	<u>9375</u>

වැටුප් හා වේතන පාලන

ගෙ.යු.	<u>6250</u>	වැටුප් හා වේතන	<u>63250</u>
EP.F.	<u>6250</u>		
සේවක සුහසාධන	<u>400</u>		
කල්බදු	<u>8000</u>		
මදල්	<u>48600</u>		
	<u>63250</u>		<u>63250</u>

ගෙ.යු. සේවක අර්ථසාධක අරමුදල්

	ET.F. වියදම්	<u>9375</u>
	වැටුප් හා වේතන	<u>6250</u>
යොශය ප/ගෙ	<u>15625</u>	
	යොශය	<u>15625</u>
	යොශය ඉ/ගෙ	<u>15625</u>
සේවක සුහසාධන		
	වැටුප් හා වේතන	<u>400</u>

සේවක භාරකාර අරමුදල් වියදම්

ගෙ.යු. ET.F. 1875	<u>1875</u>	ආදායම් ප්‍රකාශ	<u>1875</u>

ගෙ.යු. සේවක භාරකාර අරමුදල්

යොශය ප/ගෙ	<u>1875</u>	ET.F. වියදම්	<u>1875</u>
යොශය ඉ/ගෙ	<u>1875</u>		

කල්බදු වාරික

වැටුප් හා වේතන 8000

නිපුණතා මට්ටම 15.7 : පොදුකාරය පිරිවැය නිෂ්පාදිතයකට අවශ්‍යෝගය කරයි.

කාලුවීජේද : 10

ඉගෙනුම් මුළු

- පොදුකාරය පිරිවැය යන්න නිදසුන් ඇසුරින් විස්තර කරයි.
- පොදු කාරය පිරිවැය මධ්‍යස්ථානවලට බෙදාහරියි.
- පොදුකාරය පිරිවැය නිෂ්පාදන ඒකකයක් අතර බෙදාහරියි.
- පොදුවේ දරණ වියදම් සාධාරණව බෙදාහැරීම සඳහා පදනම් සෞයයි.
- කියවීම් ද්‍රව්‍ය පරිභේදනයෙන් අවශ්‍ය තොරතුරු උප්පටා ගනියි.

ඉගෙනුම්- ඉගැන්වීම් හිකාවලිය

පිටුව

සීමිත වෙක්ස්ටයිල් සමාගම කමිස හා කළිසම් නිෂ්පාදනයේ යෙදී සිටින අතර, එක්තරා මාසයක් තුළදී ඇස්තමෙන්තු කරන ලද නිෂ්පාදන පොදුකාරය පිරිවැය රු. 300,000/-ක් ලෙස ඉදිරිපත් කර ඇත. ආයතනය කමිස ඒකක 1000ක් හා කළිසම් 500ක් නිෂ්පාදනය කිරීමට අලේක්ෂිත ය. මෙම ආයතනයෙහි කමිස හා කළිසම් නිෂ්පාදනය අංශ දෙකක සිදු කරන අතර ගබඩාවක් ද පවත්වාගෙන යනු ලැබේ. ආයතනයේ ගිණුම් ලිපිකරු විසින් නිෂ්පාදන ඒකකයක නිෂ්පාදන පොදුකාරය පිරිවැය පහත පරිදි ගණනය කර ඇත.

රු. 300,000

එකක 1500

= ඒකකයක නිෂ්පාදන පොදුකාරය පිරිවැය = රු. 200/-

- ඉහත නිෂ්පාදනය ඒකකයේ පොදුකාරය පිරිවැය ගණනය කිරීම නිවැරදි ද යන්න විමසමින් පහත සඳහන් කරුණු මතුකර ගැනීමට සාකච්ඡාවක් මෙහෙයවන්න.
 - නිෂ්පාදන අංශ දෙකක් හා සේවා අංශ එකක් වශයෙන් පිරිවැය මධ්‍යස්ථාන තුනක් පවතී.
 - පොදුකාරය පිරිවැය එක් එක් පිරිවැය මධ්‍යස්ථාන සම්බන්ධයෙන් වෙනස් ප්‍රමාණවලින් දරණ බව.
 - එබැවින් පිරිවැය මධ්‍යස්ථානවල අදාළ පොදුකාරය පිරිවැය සාධාරණ පදනම් මත ඒකක අතර බෙදාහැරීම කළ යුතුවේ.

ඉගෙනුම් කළකා ගෝජිත උපදෙශක

- පහත සඳහන් පොදුකාරය පිරිවැයට අදාළ මාතෘකාවලින් ඒ ඒ කණ්ඩායමට අදාළ මාතෘකා කෙරෙහි අවධානය යොමු කරවන්න.
 - පොදු කාරය පිරිවැය විභාගනය
 - පොදු කාරය පිරිවැය අන්තර්ග්‍රහණය
- කියවීම් ද්‍රව්‍ය මාතෘකාවලට ලබා දෙන්න.
- ඒ ඒ කණ්ඩායමට ලැබුණු මාතෘකාව හැඳින්වීමට උපදෙස් දෙන්න.
- පොදු කාරය පිරිවැය රස් කිරීම හා ප්‍රතිපාදනය යන සංකල්ප හඳුන්වන්න.
- සුදුසු උදාහරණයක් ඇසුරින් කමා ලද මාතෘකාවට අදාළ ගණනය කිරීම සිදු කරවන්න.
- ඒ ඒ කණ්ඩායම අනාවරණ නිරමාණයිලිව ද, සාමූහිකව ද ඉදිරිපත් කිරීමට සුදානම් කරවන්න.

විෂය කරුණු පැහැදිලි කර ගතීම සඳහා අත්‍යුත්‍ය

- පොදුකාරය පිරිවැය යනු නිෂ්පාදන ඒකකයක් සම්බන්ධයෙන් පැහැදිලිව වෙන්කර හඳුනාගත නොහැකි නිෂ්පාදන ඒකක රාඛියක් උදෙසා පොදුවේ දරන්නා වූ වියදම්වල එකතුවයි. නැතහොත් ව්‍යුදුවා පිරිවැය, ව්‍යුහුම පිරිවැය, ව්‍යු අනෙකුත වියදම්වල එකතුවයි.

තිශ්‍ය: ගෙවල්කුලී, වරිපනම්, විදුලිය, තුල්, ගම්, පොලිෂ්

- නිෂ්පාදන පොදුකාරය පිරිවැය යනු හාන්චියක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට ඇණවුමක් ලැබුණු අවස්ථාවේ සිට එම ඇණවුමට අදාළ කාර්යය නිම කරන ලද අවස්ථාව දක්වා දරන ලද සියලු පොදුකාරය වියදම්වල එකතුවයි.

තිශ්‍ය: කමිහල් සුපරික්ෂකවරුන්ගේ වේතන
කමිහල් කුලිය
කමිහල් රක්ෂණය
යන්ත්‍ර ක්ෂය

- නිෂ්පාදන නොවන පොදුකාරය පිරිවැය යනු **මුළු නිශ්චාදන පිරිවැය ගණනය කිරීමේ දී කැඹිලිලුව නොගනා වූ පිරිවැය තත්ත්වයන් ය.** නිෂ්පාදන නොවන පොදුකාරය පිරිවැය නිෂ්පාදන පිරිවැයේ කොටසක් ලෙස නොසලකන හෙයින් ඒවා ආවරණය කරනු ලබන්නේ ලාභය තුළිනි.

තිශ්‍ය: ජරිකාලු පොදුකාරය පිරිවැයට අයත් කාර්යාල කුලී, ලිපිදුවා, දුරකථන ගාස්තු, කාර්යාල වැටුප්, බෙඳාහැරීම්, පොදුකාරය පිරිවැයට අයත් ගබඩාකුලී, මෝටර රථ ක්ෂය, තොග ඇසුරුම් වියදම්, විකිණීමේ පොදුකාරය පිරිවැයට අයත් ප්‍රවාරණ ගාස්තු, විකුණුම් කොමිස්, විකුණුම් සේවක වැටුප්,

- පොදුකාරය පිරිවැය බෙඳාහැරීම යුතු** පොදුකාරය පිරිවැය සැම අයිතමයක්ම බොහෝවේ එක් පිරිවැය මධ්‍යස්ථානයකට පමණක් අදාළ නොවන හෙයින් එක් එක් පිරිවැය මධ්‍යස්ථානවලට අදාළ පොදුකාරය පිරිවැය වෙන් වෙන්ව හඳුනාගත නොහැකි බැවින් එම පොදුකාරය පිරිවැය යම් සාධාරණ පදනමක් මත එක් එක් පිරිවැය මධ්‍යස්ථාන අතරේ බොහෝරීම වේ.

(1) පොදුකාරය පිරිවැය රැක කිරීම යුතු විවිධ මූලාශ්‍ර ලියවිලි මගින් එක් එක් ක්ෂේත්‍රයන්ට අදාළ පොදුකාරය පිරිවැය හඳුනාගෙන ඒවා පොදුකාරය පිරිවැයට එකතු කර ගැනීම වේ. මෙහිදී භාවිත කරන මූලාශ්‍ර ලියවිලි වන්නේ ව්‍යුවර්, වැටුප් ලේඛනය, ඉන්වොයිසි, ගබඩා අධිසාධන පත්‍රය යනාදිය සි.

(2) පොදුකාරය පිරිවැය ක්‍රත්චාදනය හෙවත වෙන කිරීම යුතු එක් එක් පිරිවැය මධ්‍යස්ථාන සම්බන්ධයෙන් පැහැදිලි ව වෙන්කර හඳුනා ගත හැකි පොදුකාරය පිරිවැය, එම පිරිවැය මධ්‍යස්ථාන තුළට ඇතුළත් කිරීම නැතහොත් අයකිරීම වේ.

ඕ පොදුකාරය පිරිවැය විහ්මය යෙහි එක් එක් පිරිවැය මධ්‍යස්ථාන සම්බන්ධව සංජුවම සහ වචාත් පහසුවෙන් හඳුනා ගත තොහැකි පොදුකාරය පිරිවැය, යම් සාධාරණ පදනමක් මත එක් එක් පිරිවැය මධ්‍යස්ථාන අතර බෙදාහැරීම සි.

- **විහ්මය කළුනා භාවිත කරන පදනම් වන්නේ,**

පිරිවැය	විහ්ම පදනම
ගෙවල්කුලී වරිපනම් ආලෝකය සැපයීමේ වියදම් ගොඩනැගිලි නඩත්තුව	වර්ග තුම් ප්‍රමාණය / වර්ගීලය / බිම් අනුපාතය
ඡල ගාස්තු විදුලි ගාස්තු දුරකථන ගාස්තු	ජාවිච්චි කළ ඒකක අනුපාතය
වෙවදා මධ්‍යස්ථාන වියදම් වකු වැටුප්, ආපනාගාලා වියදම් සූහසාධන වියදම්, සේවක අධික්ෂණ වියදම්,	සේවක සංඛ්‍යාව (සේවක අනුපාතය)
සේවක රක්ෂණ වියදම්	සේවක සංඛ්‍යාව / සේවක වැටුප්
යන්තු ක්ෂය, යන්තු රක්ෂණ, යන්තු අලුත්වැඩියා ගාස්තු	යන්තු වටිනාකම / පොත් අගයන්ගේ අනුපාතය
ගබඩා පිරිවැය	දුවා අධියාවනාපත් (ජාවිච්චි කළ දුවා අනුපාතය)
නඩත්තු වියදම්	නඩත්තු පැය අනුපාතය
වායු සමනය	පරිමා අනුපාතය

පොදුකාරය පිරිවැය විහ්මය සඳහා යොදා ගන්නේ කුමන පදනමක් ද යන්න තීරණය කරනු ලබන්නේ පිරිවැය ගණකාධිකාරීවරුන් විසිනි.

පොදුකාර්ය විහෘතනය කොටස් දෙකකි.

i. ක්‍රාමික විභජනය

එක් එක් පිරිවැය මධ්‍යස්ථාන සම්බන්ධයෙන් සංජුවම හා පහසුවෙන් හඳුනාගත නොහැකි පොදුකාර්ය පිරිවැය යම් සාධාරණ පදනමක් මත නිෂ්පාදන හා සේවා පිරිවැය මධ්‍යස්ථාන අතරේ බෙදාහැරීමයි.

ii. දුවේතියික විභජනය

සේවා පිරිවැය මධ්‍යස්ථාන සම්බන්ධයෙන් රස් කරන ලද පොදුකාර්ය පිරිවැය යම් සාධාරණ පදනමක් මත නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථාන අතරේ බෙදාහැරීම සි.

නිදහුණා:

සේවා පිරිවැය මධ්‍යස්ථාන	ජාලම
ගබඩාව ද්‍රව්‍ය	අධියාවනා පත්‍ර
නඩත්තු අංශය	නඩත්තු අංශය
ආපනාකාලාව	සේවක සංඛ්‍යාව

• පොදුකාර්ය පිරිවැය අන්තරුග්‍රහණ අනුශාසන (Overhead Absorption Rates)

කිසියම් පිරිවැය මධ්‍යස්ථානයකට අදාළ පොදුකාර්ය පිරිවැය යම් පිළිගත් පදනමක් මත පිරිවැය ඒකකවලට නැත්තාම් නිෂ්පාදන ඒකකවලට බෙදා වෙන් කිරීම පොදුකාර්ය පිරිවැය අන්තරුග්‍රහණය නම් වේ. ඒ සඳහා යොදා ගන්නා වූ පදනම් පොදුකාර්ය පිරිවැය අන්තරුග්‍රහණ අනුශාසන නම් වේ.

• පොදුකාර්ය පිරිවැය අන්තරුග්‍රහණ අනුශාසන ජාලම් දෙකක අනුව පිළියෙළ කළ නැක.

(ඇ) අයවැයගත ජාලම් / තුරව තිගමන	(ඇ) කතා අන්තරුග්‍රහණ ජාලම
අන්තරුග්‍රහණ අනුශාසන ජාලම	
1 සංජුවා පිරිවැය පදනම <div style="border: 1px solid black; padding: 5px; margin-top: 5px;"> $\frac{\text{අැස්තමේන්තුගත මුළු පොදුකාර්ය පිරිවැය} {\text{අැස්තමේන්තුගත සංජුවා පිරිවැය} \times 100$ </div>	1. සංජුවා පිරිවැය පදනම <div style="border: 1px solid black; padding: 5px; margin-top: 5px;"> $\frac{\text{සත්‍ය පොදු කාර්ය පිරිවැය}}{\text{සත්‍ය සංජුවා පිරිවැය}} \times 100$ </div>
2 සංජුම පිරිවැය පදනම <div style="border: 1px solid black; padding: 5px; margin-top: 5px;"> $\frac{\text{අැස්තමේන්තුගත පොදුකාර්ය පිරිවැය}} {\text{අැස්තමේන්තුගත සංජුම පිරිවැය}} \times 100$ </div>	2. සංජුම පිරිවැය පදනම <div style="border: 1px solid black; padding: 5px; margin-top: 5px;"> $\frac{\text{සත්‍ය පොදු කාර්ය පිරිවැය}}{\text{සත්‍ය සංජුම පිරිවැය}} \times 100$ </div>
3 ප්‍රාථමික පිරිවැය පදනම <div style="border: 1px solid black; padding: 5px; margin-top: 5px;"> $\frac{\text{අැස්තමේන්තුගත පොදුකාර්ය පිරිවැය}} {\text{අයවැයගත ප්‍රාථමික පිරිවැය}} \times 100$ </div>	3. ප්‍රාථමික පිරිවැය පදනම <div style="border: 1px solid black; padding: 5px; margin-top: 5px;"> $\frac{\text{සත්‍ය පොදු කාර්ය පිරිවැය}}{\text{සත්‍ය ප්‍රාථමික පිරිවැය}} \times 100$ </div>

අයවැයගත ජදහම මත	සත්‍ය අන්තර්ග්‍රහණ ජදහම මත
<p>4 නිෂ්පාදන ඒකක පදනම</p> <div style="border: 1px solid black; padding: 5px;"> <p>අැස්තමේන්තුගත පොදුකාරුය පිරිවැය</p> <p>අැස්තමේන්තුගත නිෂ්පාදන ඒකක සංඛ්‍යාව</p> </div>	<p>4 නිෂ්පාදන ඒකක පදනම</p> <div style="border: 1px solid black; padding: 5px;"> <p>සත්‍ය පොදු කාරුය පිරිවැය</p> <p>සත්‍ය නිෂ්පාදන ඒකක ගණන</p> </div>
<p>5 සංප්‍රේ ගුම පැය පදනම</p> <div style="border: 1px solid black; padding: 5px;"> <p>අැස්තමේන්තුගත පොදුකාරුය පිරිවැය</p> <p>අැස්තමේන්තුගත සංප්‍රේ ගුම පැය ගණන</p> </div>	<p>5 සංප්‍රේ ගුම පිරිවැය පදනම</p> <div style="border: 1px solid black; padding: 5px;"> <p>සත්‍ය පොදු කාරුය පිරිවැය</p> <p>සත්‍ය සංප්‍රේ ගුම පැය ගණන</p> </div>
<p>6 යන්තු පැය පදනම</p> <div style="border: 1px solid black; padding: 5px;"> <p>අැස්තමේන්තුගත පොදුකාරුය පිරිවැය</p> <p>අැස්තමේන්තුගත යන්තු පැය</p> </div>	<p>6 යන්තු පැය පදනම</p> <div style="border: 1px solid black; padding: 5px;"> <p>සත්‍ය පොදු කාරුය පිරිවැය</p> <p>සත්‍ය යන්තු පැය ගණන</p> </div>

කටයුතු:
ලුණ හෝ අධි අන්තර්ග්‍රහණ ඇති වන්නේ පූර්ව තිගමන / අැස්තමේන්තුගත පොදු කාරුය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත ආයතනය / ව්‍යාපාරය විසින් යොදාගෙන ඇතිවිටක පමණි.

නිපුණතා මට්ටම 15.8 : නිෂ්පාදිතයක පිරිවැය ගණනය කරයි.

කාලෝච්චේද : 10


ඉගෙනුම් වල

- පිරිවැය වර්ග කර දක්වයි.
- ප්‍රාථමික පිරිවැය ගණනය කරයි.
- නිෂ්පාදිතයක පිරිවැය ගණනය කර මිල තීරණය කරයි.
- තොරතුරු පහසුවෙන් හඳුනා ගැනීම සඳහා වර්ග කරයි.
- සාධාරණ පදනමක් මත පිහිටා ඒකකයක / වස්තුන්වල වට්නාකම තීරණය කරයි.

ඉගෙනුම්- ඉගෙනුම් ශ්‍රීගාච්චලය

පිටපත

පහත සඳහන් පින්තුරය පන්තියට ඉදිරිපත් කර නිශ්චිතව අදාළ වට්නාකම හෝ අදහස විමසමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.



- නිෂ්පාදන ඒකකය පිරිවැය ගණනය කිරීමේ දී ඉහත පින්තුරයේ සඳහන් තොරතුරු අවශ්‍ය වේ.

ଓରେଣ୍ଟା କଲୁଙ୍ଗ ଫେରେକ

- ପିରିମି ଅନୁନ୍ତର ଅନ୍ତର କମିଶଯକୁ ହା ମହନ୍ତନ୍ତର କମିଶଯକୁ ନିଶ୍ଚିରମ ସମବନ୍ଧରେ ଏହାର ଆଜେତମେନ୍ତରୁ କିରିମତ ଅଧ୍ୟାତ୍ମ ବିଚାରିତାରେ ଶେଷ କଣ୍ଠବୀଯମତେ ଲୋବେନ ମାତାକାଳ କେରେହି ଅବଦାନରେ ଯୋଗୁ କରିବାକୁ ନାହିଁ.

ରେଡି	ଲୋ କମିଶଯ	ମହନ୍ତନ୍ତର କମିଶଯ
	ମିଶର ରେଡି ରେଡି ମିଶର	ମିଶର ରେଡି 100/- ରେଡି ମିଶର 200
ବେନାଟ୍ ଵିଦ୍ୟାମି	ନୂଳେ ଚାଲାନ ରେ. 200/- ବୋତନ୍ତମ ଚାଲାନ ରେ. 500/- ଲୋପିଲେ ଚାଲାନ୍ ରେ. 200	ନୂଳେ ଚାଲାନ ରେ. 250/- ବୋତନ୍ତମ ଚାଲାନ ରେ. 500/- ଲୋପିଲେ ରେ. 250/-
ଆର୍ଟିମି ମୌଜିମେ କ୍ଲାଇସ (ବାର୍ଷିକ)	ମାସିକ ଲୋପିଲେ ରେ. 8,000/- ଦିନକର ଲକ୍ଷ ଆର୍ଟିମିକ ନିମ କିରିମ ଚାଲାନ ରେ. 10/-	ମାସିକ ଲୋପିଲେ ରେ. 9,000/- ଦିନକର ଲକ୍ଷ ଆର୍ଟିମିକ ନିମ କିରିମ ଚାଲାନ ରେ. 15/-
ବାର୍ଷିକ ମହନ ମୈତିନ୍ କୁଷ୍ଯ	ରେ. 2,400/-	ରେ. 2,400/-
ବାର୍ଷିକ ଗେବଲ୍ୟୁଲିୟ ବାର୍ଷିକ କମିଭଲ୍ୟୁଲିୟ	ରେ. 24,000/- ରେ. 12,000/-	ରେ. 24,000/- ରେ. 12,000/-
ମୈତିନ୍ କ୍ରିୟାତମକ କିରିମେ ଲ୍ୟାଲିୟ ବାଲିତାଯ (ମାସିକ)	ରେ. 5,000/-	ରେ. 7500/-
ବାର୍ଷିକ କଲାମନାକର୍ତ୍ତା ବେତନାର୍ ପ୍ରମାରଣ ଦୃଷ୍ଟିତିମି	ରେ. 240,000/- ରେ. 5,000/-	ରେ. 240,000/- ରେ. 5,000/-
ଲକ୍ଷ କିରିମେ ବଲାପୋରୋତ୍ତରୁ ବନ ଲାହ ପ୍ରତିଷ୍ଠାନୀ	20%	20%
ଲେକକ୍ୟାନ୍ ଅବଶ୍ୟ ଦ୍ୱାରା ବାଲିତାଯ	ମିଶର 1	ମିଶର 2

- ତମ କଣ୍ଠବୀଯମତେ ଲ୍ୟାଲିୟ ନିଶ୍ଚିରାଧିକାରୀ ଅଧ୍ୟାତ୍ମ ପିରିଵ୍ୟ ଲୋପିଲେ କରିବାକୁ ନାହିଁ.
- ତମ ନିଶ୍ଚିରାଧିକାରୀ ଅଧ୍ୟାତ୍ମ ପାର୍ଥିମିକ ପିରିଵ୍ୟ ଗଣନାରେ କରିବାକୁ ନାହିଁ.
- ନିଶ୍ଚିରାଧିକାରୀ ପ୍ରାଦୁର୍ଦ୍ଧକାରୀ ପିରିଵ୍ୟ ଗଣନାରେ କରିବାକୁ ନାହିଁ.
- ନିଶ୍ଚିରାଧିକାରୀ ପାର୍ଥିମିକ ପିରିଵ୍ୟ ଗଣନାରେ କରିବାକୁ ନାହିଁ.
- ଶେଷ କଣ୍ଠବୀଯମତେ ଅନ୍ତରାଳରେ ନିରମାଣିଲିବ ଦ୍ୱାରା ପାର୍ଥିମିକ ପିରିଵ୍ୟ ଗଣନାରେ କରିବାକୁ ନାହିଁ.

ବିତର୍ଣ୍ଣ ପାର୍ଶ୍ଵାଧିକାରୀ କର ଟାକୀମ କଲୁଙ୍ଗ ଅନ୍ତରାଳରେ

- ନିଶ୍ଚିରାଧିକାରୀ ଅଧ୍ୟାତ୍ମ ପିରିଵ୍ୟ ଲୋପିଲେ କରିବାକୁ ନାହିଁ.
- ପାର୍ଥିମିକ ପିରିଵ୍ୟ ଗଣନାରେ କରିବାକୁ ନାହିଁ.
- ନିଶ୍ଚିରାଧିକାରୀ ପ୍ରାଦୁର୍ଦ୍ଧକାରୀ ପିରିଵ୍ୟ ଗଣନାରେ କରିବାକୁ ନାହିଁ.

නිපුණතාව	16.0	: පිරිවැය හැසිරීම හා පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය තුළින් කළමනාකරණ තීරණ ගැනීමේ ක්‍රියාවලියට දායක වෙයි.
නිපුණතා මට්ටම 16.1		: පිරිවැය හැසිරීම විග්‍රහ කරයි.
කාලුවීජේද		: 10

ඉගෙනුම් වල

- පිරිවැය හැසිරීම වර්ග කරයි.
- ස්ථාවර පිරිවැය හා විවළා පිරිවැය අතර වෙනස දක්වයි.
- පිරිවැය හැසිරීම රේවීය ශ්‍රීතයක් තුළින් විග්‍රහ කරයි.
- පිළිවෙළකට වැඩ කිරීමට පුරුදු වෙයි.
- තොරතුරු ඇසුරෙන් සාර්ථක ව කෙටිකාලීන තීරණ ගනියි.

ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය

පිළිසුම

පාසලේ ආදි ගිහා දිනය සැමරීමේ උත්සවය සඳහා "විදුද්‍ය සංගමය" අජේක්ෂිත වියදම් මෙසේ ඉදිරිපත් කරයි.

- | | |
|-----------------------------|---|
| • සමරු තිළිණය සඳහා | රු. 200/- |
| • දිවා ආහාරය සඳහා | රු. 150/- |
| • පුවත්පත් දුන්වීම් ගාස්තුව | රු. 3,000/- |
| • ගාලා කුලිය සඳහා | රු. 12,000/- |
| • දිනකට | රු. 500/- ක් හා ගමන් කරන කිලෝ මිටරයකට රු. 20/- බැඟීන් ගෙවීමේ පදනමට වැන් රථයක් කුලියට ගැනීම. |

- පහත සඳහන් කරුණු මතුකර ගැනීමට සිසු අදහස් විමසන්න.

- සහභාගිවන සංඛ්‍යාව අනුව වෙනස්වන පිරිවැය විවළා පිරිවැය බවත් වෙනස් තොවන පිරිවැය ස්ථාවර පිරිවැය බවත් හැදින්වීම.
- සමරු තිළිණ වියදම හා ආහාර සඳහා වැය වන මුදල විවළා පිරිවැය සඳහා නිදුසුන් වේ.
- පුවත්පත් දුන්වීම් හා ගාලා කුලි වියදම් ස්ථාවර පිරිවැය සඳහා නිදුසුන් ලෙස දක්වය හැකියි.
- වැන්රල කුලිය, අර්ධ ස්ථාවර හා අර්ධ විවළා පිරිවැය සඳහා නිදුසුනක් ලෙස දක්වය හැකියි.

ඉගෙනුම සඳහා යෝජිත උපදෙස්


- පහත සඳහන් මාත්‍රකාවලින් ඒ ඒ කණ්ඩායමට ලැබෙන මාත්‍රකාව කෙරෙහි අවධානය යොමු කරවන්න.
 - ස්ථාවර පිරිවැය
 - විවල්‍ය පිරිවැය
- සපයාදුන් කියවීම් ද්‍රව්‍ය පරිඛිලනය කිරීම සඳහා ඒ ඒ කණ්ඩායමට උපදෙස් දෙන්න.
- ඒ ඒ කණ්ඩායමට ලද මාත්‍රකාව හැඳින්වීමට උපදෙස් දෙන්න.
- මාත්‍රකාවට අදාළ ව මූල් පිරිවැය, ඒකක පිරිවැය හා ප්‍රස්තාර නිර්මාණය කිරීමට අවශ්‍ය මග පෙන්වන්න.
- ඒ ඒ පිරිවැය වකුවල ස්වභාවය පිළිබඳ අදහස් ඉදිරිපත් කරවන්න.
- ආයතනයක් ස්ථාවර දුරකථනය සඳහා ගෙවන දුරකථන ගාස්තුව, පිරිවැය හැසිරීම අනුව කවර ස්වභාවයන් ගනී ද? යන්න ඒ ඒ කණ්ඩායමෙන් අදහස් විමසන්න.
- ඒ ඒ කණ්ඩායම් අනාවරණ නිර්මාණයිලිව හා සාමුහිකව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න.

විෂය කරුණු පැහැදිලි කර ගැනීමට අත්‍යුතුක

- කෙටිකාලීන තීරණ ගැනීම සඳහා පිරිවැය හැසිරීම අධ්‍යයනය කිරීම වැඳගත් වේ.
- කිසියම ප්‍රමාණාත්මක වෙනස්වීමක් අනුව (නිමවුම, කාලය, ඒකක, පරිමාව) පිරිවැය වෙනස්වීම පිරිවැය භැංකිරීම ලෙස හැඳින්වේ.
- පිරිවැය හැසිරීම වර්ග කිරීම පහත ආකාරයට දැක්විය හැකි ය.

පිරිවැය භැංකිරීම අනුව


වර්ගීකරණය



ස්ථාවර පිරිවැය Fixed cost


යමකිසි නිෂ්පාදන / හෝ පිරිවැටුම් සීමාවන් තුළ ව්‍යාපාරයේ ක්‍රියාකාරී මට්ටම වෙනස්වීමට සාපේක්ෂව වෙනස් නොවන යම් කාලවේතේදයක් සඳහා දරා ඇති පිරිවැය ස්ථාවර පිරිවැය ලෙස හැඳින්වේ. **තිශ්‍රුත:** ගෙවල්කුලී, වරිපනම්,

ස්ථාවර පිරිවැය වනු පහත ආකාරයෙන් දැක්වය හැකි ය.



විවෘත පිරිවැය Variable cost


විවෘත පිරිවැය යනු ව්‍යාපාරයේ ක්‍රියාකාරී මට්ටම අනුව වෙනස්වන පිරිවැය අයිතමයන්ය. **තිශ්‍රුත:** සාප්ත ගුම පිරිවැය, පුරස්කාර, විකුණුම් කොමිස්, දව්‍ය පිරිවැය, ඉන්ධන. මෙය ආන්තික පිරිවැය ලෙස ද හැඳින්වේ. විවෘත පිරිවැය පහත ආකාරයට ප්‍රස්තාරගත කළ හැක.



අරං ස්ථාවර පිරිවැය / ජීවර ස්ථාවර පිරිවැය Semi-fixed cost/ Step costs

යම් පිරිවැයක් ක්‍රියාකාරී මිටම වෙනස්වන විට පියවරින් පියවර වෙනස් වන්නේ නම් එම පිරිවැය අරං ස්ථාවර පිරිවැය ලෙස හැඳින්වේ.

තිදුළු: ඇගේම් කම්හලක සේවක සුපරික්ෂකට ගෙවන වැටුප රු. 30,000/-යි. මහුත අධික්ෂණය කළ හැකි සේවක සංඛ්‍යාව 20කි. ඒ අනුව නිමවුම් ඒකක 100යි. නිමවුම තවත් ඒකක 100කින් වැඩි කරන්නන්ට සුපරික්ෂකයින් දෙදෙනොක් අවශ්‍ය වේ. එවිට සුපරික්ෂක වැටුප රු. 60,000/-ක් වේ. එය අරං ස්ථාවර පිරිවැයකි.




අරං විවෘත පිරිවැය / මිශ්‍ර පිරිවැය - Semi - Variable cost / Mixed cost

කිසියම් පිරිවැය අයිතමයක් තුළ විවෘත හා ස්ථාවර පිරිවැය යන දෙකම ඇතුළත් වී ඇත්තම් එය අරං විවෘත පිරිවැය ලෙස හැඳින්වේ.

තිදුළු:

1. ආයතනයේ දුරකථන ගාස්තුව (ස්ථාවර දුරකථන ගාස්තුව හා ඇමතුම් වාර ගණන අනුව වෙනස්වන දුරකථන ගාස්තුව)
2. මසකට රු. 50,000/-ක කුලියට ගත් වාහනයට ඊට අමතර ව ගමන් කරන කිලෝමීටරයකට රු. 20/- බැඟින් අය කරන වාහන කුලිය



- ආන්තික පිරිවැය විශ්ලේෂණයේදී පිරිවැය, ස්ථාවර පිරිවැය හා විවෘත පිරිවැය ලෙස පමණක් වර්ග කර දක්වයි.

නිපුණ්‍ය මට්ටම 16.2 : පිරිවැය - පරිමා ලාභ විශ්ලේෂණය සඳහා යොදාගෙන තීරණ ගැනීමට දායක වෙයි.

කාලෝචිත්වය : 20

ව්‍යෙනුම් එල

- දායකය/ සහභාගය ගණනය කරයි.
- ආන්තික පිරිවැය මත පදනම් වූ ආදායම් ප්‍රකාශය පිළියෙල කරයි.
- දායක විකුණුම් අනුපාතය හා සමවිශේෂන ලක්ෂණ ගණනය කරයි.
- පිරිවැය - පරිමා ලාභ විශ්ලේෂණය ප්‍රස්ථාර ඇසුරින් ඉදිරිපත් කරයි.
- සංවේදිතා විශ්ලේෂණ පැහැදිලි කරයි.

ව්‍යෙනුම්- ඉගැන්වීම් ශ්‍රීග්‍රැමය

ව්‍යෙනුම් පැහැදිලි කර ගැනීමට අත්‍යවශ්‍යක

- විවෘත පිරිවැය පමණක් පිරිවැය ඒකකවලට අය කරන, කාල්විතේදේ ස්ථාවර පිරිවැය සම්පූර්ණයෙන් ම එම කාල්විතේදේ සහභාගයට එරහිව කපා හරින ගිණුම්කරණ ගිල්ප ක්‍රමයක් ලෙස ආන්තික පිරිවැයකරණය හැඳින්විය හැකියි.

ඩායකය/කහකාග ආක්‍රිතය (Contribution Margin)

විකුණුම් ආදායම හා විවෘත පිරිවැය අතර වෙනස සහභාගය ලෙස හැඳින්වේ. මෙය ඒකකයක් සඳහා හෝ සමස්තය සඳහා ද ගණනය කළ හැකිය.

① ඒකක විකුණුම් මිල රු. 100/-, ඒකකයක විවෘත පිරිවැය රු. 60/-,

විකුණුම් ඒකක ගණන 1000

i) ඒකකයක දායකය හා

ii) සමස්ත දායකය ගණනය කරන්න.

i) ඒකකයක දායකය = විකුණුම් මිල - විවෘත පිරිවැය

$$100 \quad - \quad 60$$

$$\text{ඒකක දායකය} \quad = \underline{\underline{\text{රු. } 40/-}}$$

ii) සමස්ත දායකය = මුළු විකුණුම් මිල - මුළු විවෘත පිරිවැය

$$(\text{මුළු දායකය}) \quad 100000 \quad - \quad 60000$$

$$= \underline{\underline{\text{රු. } 40000}}$$

ආහ්මික පිටියකරණය තදනම් ආදායම් ප්‍රකාශය

කෙටිකාලීන තීරණ ගැනීම සහ සැලසුම් කිරීම සඳහා කළමනාකරණයට අවශ්‍ය තොරතුරු සැපයීමත්, පිරිවැය ගණනය කිරීම සඳහාත්, තොග ගණනය කිරීම සඳහාත් ආන්තික පිරිවැයකරණ වාර්තා ප්‍රයෝග්‍යනවත් වේ.

එම් අනුව ආදායම් ප්‍රකාශය පහත දැක්වේ.

	ඡා.	ඡා.
විකුණුම්		xx
අඩුකළා:	x	
විවල්‍ය පිරිවැය (නිෂ්පාදන)		(xx)
විවල්‍ය පිරිවැය(නිෂ්පාදන නොවන)	x	
දායකය / සහභාගය		xx
අඩුකළා		
ස්ථාවර නිෂ්පාදන පොදුකාරය පිරිවැය	xx	
ස්ථාවර නිෂ්පාදන නොවන පොදුකාරය	x	(xx)
මෙහෙයුම් ලාභය		xx

දායක විකුණුම් අනුපාතය / ලාභ පරිමා අනුපාතය (Contribution sales Ratio/ Profit volume Ratio)

විකුණුම් ආදායම තුළ දායකය කවර ප්‍රමාණයක් නියෝගනය කරයි ද? යන්න පෙන්වීම දායක විකුණුම් අනුපාතය ලෙස හැඳින්වී. මෙය පහත පරිදි ගණනය කරයි.

$$\text{දායක විකුණුම් අනුපාතය} = \frac{\text{මුළු දායකය}}{\text{මුළු විකුණුම්}} \times 100$$

හෝ

$$\text{දායක විකුණුම් අනුපාතය} = \frac{\text{ල්කක දායකය}}{\text{ල්කකයක විකුණුම් මිල}} \times 100$$

සමවිෂේෂ ලක්ෂණය (Break- Even Point) / (BEP)

කිසියම් ආයතනයක මුළු ආදායම හා මුළු වියදම් සමාන වන ක්‍රියාකාරී මට්ටම, සමවිෂේෂ ලක්ෂණ ලෙස හැඳින්වේ. මෙය ඒකක හෝ වට්නාකම්න් දැක්වීය හැකිය. සමවිෂේෂ ලක්ෂණයේ දී ලාභඛාලාභ නොලබන තත්ත්වයක් තිරුපැනය කරයි.

$$\text{සමවිෂේෂ ලක්ෂණය (ඒකක)} = \frac{\text{ස්ථාවර පිරිවැය}}{\text{ඒකකයක දායකය}}$$
$$\text{සමවිෂේෂ ලක්ෂණය} = \frac{\text{ස්ථාවර පිරිවැය}}{\text{දායක විකුණුම් අනුපාතය}}$$

ආරක්ෂිත ආන්තිකය (Margin of Safety)

ආරක්ෂිත ආන්තිකය යනු අලාභ ඇති නොවී විකුණුම් පහත දැමීය හැකි ප්‍රමාණයයි.

$$\text{ආරක්ෂික ආන්තිකය} = \frac{\text{සත්‍ය/ අයවැයගත}}{\text{(ඒකක)}} - \frac{\text{සමවිෂේෂ ලක්ෂණයේ විකුණුම් ඒකක}}{\text{විකුණුම් අනුපාතය}}$$

$$\text{ආරක්ෂික ආන්තිකය} = \frac{\text{ගුද්ධලාභය}}{\text{දායක විකුණුම් අනුපාතය}}$$

පිරිවැය ලාභ පරිමා විශ්ලේෂණය ආකාර දෙකකින් ඉදිරිපත් කරයි.

1. සම්කරණ ප්‍රවේශය
2. ප්‍රස්ථාරික ප්‍රවේශය

සම්කරණ ප්‍රවේශය ඇසුරින් පිරිවැය ලාභ පරිමා විශ්ලේෂණය කිරීම නිදුසුන් ඇසුරින් මෙසේ ය.

සම්බන්ධ ලක්ෂණයේ උපකළුන

- මූල්‍ය පිරිවැය, ස්ථාවර හා විව්ලා ලෙස වර්ග කළ හැකි බව.
- ස්ථාවර පිරිවැය වෙනස් නොවී පවතින බව.
- විව්ලා පිරිවැය ක්‍රියාකාරී මට්ටමට සමානුපාතිකව වෙනස්වන බව.
- තාක්ෂණය, නිෂ්පාදන කුම හා කාර්යක්ෂමතාව වෙනස් නොවී පවතින බව.
- ආදායම හා පිරිවැයට බලපාන එකම සාධකය ක්‍රියාකාරී මට්ටමට අදාළ පරිමාව බව.
- පිරිවැය හා ආදායම සළකා බලන ක්‍රියාකාරී පරාසය තුළ රේඛීය ඉශ්‍යන් ලෙස හැසිරෙන බව.

හිඳුන:

(1) සීමිත විස්කම් සමාගම ඉදිරි මාස තුන සඳහා තම නිෂ්පාදිත **A** හා තෝරා සඳහා පහත පිරිවැය දත්ත ඇස්තමේන්තු කර ඇත.

එකකයක විකුණුම් ලේ රු. 80/-

එකකයක විව්ලා පිරිවැය රු. 20/-

අපේක්ෂිත විකුණුම් එකක 3000

ස්ථාවර පිරිවැය රු. 120,000/-

පහත දැනගැනීමෙන් නොවන අංශ ප්‍රතිඵලිය පෙන්වනු ලබයි.

1. එකකයක දායකය
2. සමස්ත දායකය
3. දායක විකුණුම් අනුපාතය
4. සම්බන්ධ ලක්ෂණ එකකවලින් හා වටිනාකම රුපියල්වලින්
5. ආරක්ෂිත ආන්තිකය එකකවලින් හා වටිනාකම රුපියල්වලින්
6. ගුද්ධ ලාභය
7. අපේක්ෂිත විකුණුම් මට්ටමේ දී ආදායම් ප්‍රකාශය
8. රු. 90,000/--ක ලාභයක් ලැබීමට විකිණීය යුතු එකක ප්‍රමාණය

විකල්ප

1. ඒකකයක දායකය = විකල්පම් මිල - විවල්‍ය පිරිවැය

$$= \frac{80}{80} - 20$$

$$= \underline{\underline{\text{රු. } 60}}$$

2. සමස්ත දායකය = මුළු විකල්පම් ආදායම - මුළු විවල්‍ය පිරිවැය

$$= \frac{240000}{240000} - 60000$$

$$= \underline{\underline{\text{රු. } 180,000/-}}$$

3. දායක විකල්පම් අනුපාතය = $\frac{\text{දායකය}}{\text{විකල්පම්}} \times 100$

$$= \frac{60}{80} \times 100$$

$$= \underline{\underline{75\%}}$$

4. (i) සමවේශ්දන ලක්ෂණය
 $(\text{ඒකක}) = \frac{\text{ස්ථාවර පිරිවැය}}{\text{ඒකකයක දායකය}}$
 $= \frac{120000}{60}$
 $(\text{ඒකක}) = \underline{\underline{\frac{2000}{}}}$

(ii) සමවේශ්දන ලක්ෂණ වට්නාකම = $\frac{\text{ස්ථාවර පිරිවැය}{\text{දායක විකල්පම් අනුපාතය}}$
 $= \frac{120,000}{75\%}$
 $= \frac{120,000}{75} \times 100$
 $\underline{\underline{\text{රු. } 160,000}}$

5. මාරක්ෂිත ආන්තික ඒකකය = අපේක්ෂිත විකුණුම් ඒකකය - සමවිශේදන ලක්ෂණයේ ඒකක

$$\begin{aligned}
 &= 3000 \\
 &- 2000 \\
 &= \text{ඒකක } 1000 \\
 &\hline\hline
 \end{aligned}$$

බ) ආරක්ෂිත ආන්තික වටිනාකම = $\frac{\text{ගුද්ධලාභය}}{\text{දායක විකුණුම් අනුපාතය}}$

$$= \frac{60,000}{75\%}$$

$$= \frac{60,000}{75} \times 100$$

ආරක්ෂිත ආන්තිකය
(වටිනාකම) = $\underline{\underline{\text{රු. } 80,000}}$

හෝ

ආරක්ෂිත ආන්තික ඒකක ප්‍රමාණය **X** ඒකකයක විකුණුම් මිල

$$\begin{aligned}
 1000 &\quad \times 80 \\
 &= \underline{\underline{\text{රු. } 80,000/-}}
 \end{aligned}$$

6. ලාභය = ආරක්ෂිත ආන්තිකය **X** ඒකක සහභාගය හෝ

$$1000 \times 60/- = \underline{\underline{\text{රු. } 60,000/-}}$$

රු.

$$\text{මුළු දායකය} = 60 \times 3000 = 180,000$$

$$- \text{ ස්ථාවර පිටිවැය } \quad (120,000)$$

$$\begin{array}{rcl}
 \text{ලාභය} & & \underline{\underline{60,000}} \\
 & & \hline\hline
 \end{array}$$

7. අපේක්ෂිත විකුණුම් වට්ටමේ දී ආදායම් ප්‍රකාශය

	රු.	රු.
විකුණුම් ආදායම 3000 x 80 240,000		240,000
අඩුකලා : විවළා පිරිවැය 3000 x 20		(60,000)
දායකය		180,000
අඩුකලා : ස්ථාවර පිරිවැය		(120,000)
ගුද්ධලාභය		60,000

8. **අපේක්ෂිත ලාභය ලැබීමට** = $\frac{\text{ස්ථාවර පිරිවැය + අපේක්ෂිත ලාභය}}{\text{ඒකකයක දායකය}}$

$$= \frac{120,000 + 90,000}{60}$$

$$= \frac{210,000}{60}$$

$$= \underline{\underline{\text{ඒකක} 3500}}$$

ප්‍රකාර මගින් කරන කම්බීජෙන ලක්ෂය විශ්වෙෂණය

පිරිවැය, පරිමා හා ලාභ විශ්වෙෂණය සම්කරණ ප්‍රවේශයකින් පමණක් නොව ප්‍රස්ථාර ප්‍රවේශයකින් ද දැක්වීය හැකි ය. ඒ සඳහා සැලකිලිමත් විය යුතු කරුණු ලෙස,


1. අගය නිර්මාණය කිරීම
2. පිරිවැය හා ආදායම් රේඛා නිර්මාණය කිරීම
දැක්වීය හැකි ය.

පිරිවැය, පරිමා, ලාභ විශ්වෙෂණය ප්‍රස්ථාර මගින් ඉදිරිපත් කළ හැක.

1. සම්පූද්‍ය සම්විශේදන ප්‍රස්ථාරය
2. දායක සම්විශේදන ප්‍රස්ථාරය
3. ලාභ පරිමා සටහන

1. කාමිජ්‍යුදික සමවේදන ප්‍රත්‍යාර්ය

මෙහිදී මුළු ආදායම් වකුය, මුළු පිරිවැය වකුය, සේරාවර පිරිවැය වකුය ප්‍රස්ථාරය කුල ඇතුළත් විය යුතුයි.




2. දායක සමවිශේදන ප්‍රක්ෂාරය

මෙහි ඇතුළත් විය යුත්තේ,

1. මුළු ආදායම වකුය
2. මුළු පිරිවැය වකුය හා
3. මුළු විවලා පිරිවැය වකුයන් ය.

පිරිවැය/ආදායම




තැයැ:

සමප්‍රදායීක සමවිශේදන ප්‍රස්ථාරය වැඩි දියුණු කළ අවස්ථාවකි. විවලා පිරිවැය වකුය ප්‍රස්ථාරය කුළ ඇති බැවින් දායකය හඳුනාගත හැක.

3. ලාභ පර්මා කටුන (Profit- Volume Charts)

මෙම ප්‍රස්තාරයට අවශ්‍ය වන්නේ,

1. සමවිෂේෂ ලක්ෂණයේ ඒකක ප්‍රමාණය
2. ස්ථාවර පිරිවැයයි



පහත සඳහන් නිදසුන් ප්‍රස්ථාරික ප්‍රවේශයෙන් නිරමාණය කරවන්න.

තිබුණ 1

සීමිත ප්‍රබෝධා පොදු සමාගමට විශේෂිත ඇගේලම වර්ගයක ඇණවුමක් ලැබේ ඇත. ඒ සඳහා අපේක්ෂිත විකුණුම් ඒකක 5000ක් සඳහා ආදායම් ප්‍රකාශය පහත දැක්වේ.

රු.	
විකුණුම් ආදායම	100,000
- විව්‍ලය පිරිවැය	(60,000)
දායකය	40,000
- ස්ථාවර පිරිවැය	(16,000)
ලාභය	24,000
	=====

1. නිරමාණය කරන්න.

- ① සාම්ප්‍රදායික සමවිශේෂන ප්‍රස්ථාරය
- ② දායක සමවිශේෂන ප්‍රස්ථාරය
- ③ ලාභ පරිමා සටහන

2. සාම්ප්‍රදායික ප්‍රස්ථාර කුළ පහත සඳහන් දී ලකුණු කරන්න.

- ① සමවිශේෂන ලක්ෂණය
- ② ආරක්ෂිත ආන්තිකය
- ③ ලාභ / අලාභ කොටස්
- ④ ස්ථාවර පිරිවැය හා මුළු පිරිවැය ප්‍රමාණයන්

සංවේදිත විශ්ලේෂණය - Sensitivity Analysis

සංවේදිත විශ්ලේෂණය කුළුන් සිදුකරන්නේ ලාභය කෙරෙහි බලපෑමක් ඇති කරනු ලබන විවිධ විව්‍ලයන්හි වෙනස්වීම විශ්ලේෂණය කිරීම සි. එම විව්‍ලයන් පහත සඳහන් වේ.

- විකුණුම් මිල
- විකුණුම් පරිමාව

- මෙහිදී එක් විව්‍ලයක වෙනස්වීමක් පමණක් අවධානය යොමුකරන අතර, එහිදී අනෙකුත් සාධක ස්ථාවරයයි උපකල්පනය කෙරේ.

විකුණුම් මල වෙනස්වීම

සිමිත සිසිර සමාගම P නමැති භාණ්ඩ විශේෂය නිෂ්පාදනය කරන අතර, ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරයේ පොත්වලින් පහත සඳහන් ඇස්තමේන්තුගත තොරතුරු උප්ටා ගන්නා ලදී.

ඒකකයක විකුණුම් මල	රු. 35
ඒකකයක සංඡ්‍ර ද්‍රව්‍ය පිරිවැය	රු. 8 (2g)
සංඡ්‍ර ගුම පිරිවැය	රු. 5 (ගුම පැය 1යි)
සංඡ්‍ර අනෙකුත් පිරිවැය	රු. 2

මාසික ස්ථාවර පිරිවැය රු. 240,000/- යි.

මාසික විකුණුම් ඒකක 32,000 යි.

අවශ්‍ය ව්‍යුහ,

1. ඒකක සහභාගය
2. සමවිශේෂ ලක්ෂා ඒකකවලින්
3. ආරක්ෂිත ආන්තිකය (ඒකක)
4. ගුද්ධ ලාභය
5. ඒකකයක විකුණුම් මල රු. 45/- දක්වා වැඩිකිරීමට අලෙවි කළමනාකරු අපේක්ෂා කරයි
නම් එම වෙනසට පසු
i සහභාගය (ඒකක)
i සමවිශේෂ ලක්ෂා ඒකකවලින්
i ආරක්ෂිත ආන්තිකය (ඒකක)
iv. ගුද්ධ ලාභය
v. මල වෙනස්වීම නිසා ලාභයට වූ බලපෑම කුමක් ඇ?

වෙකකයක විකුණුම් මිල රු. 35/- ඉ

1. ඒකකයක සහභාගය =

ඒකකයක විකුණුම් මිල - විවලා පිරිවැය

35 - 15

රු. 20

2. සමවිෂේදන ලක්ෂයයේ විකුණුම් ඒකක ප්‍රමාණය

$$= \frac{\text{ස්ථාවර පිරිවැය}}{\text{ඒකකයක සහභාගය}}$$

$$= \frac{240000}{20}$$

$$= \underline{\underline{12000 ඒකක}}$$

3. ආරක්ෂිත ආන්තිකය

= වර්තමාන විකුණුම් ඒකක - සමවිෂේදන
ලක්ෂයයේ විකුණුම්
ඒකකය ප්‍රමාණය

= 32000 - 12000

$$\underline{\underline{20,000 ඒකක}}$$

4. අපේක්ෂිත ලාභය

ආරක්ෂිත ආන්තිකය **x** ඒකක

(ඒකක) සහභාගය

20000 **x** 20

රු. 400,000/-

හෝ

අපේක්ෂිත = මූල්‍ය සහභාගය - මූල්‍ය ස්ථාවර
ලාභය පිරිවැය

= 640,000 - 240,000

$$= \underline{\underline{400,000}}$$

වෙකකයක විකුණුම් මිල රු. 45/- තු විට

5. **Q**

45-15

$$\underline{\underline{රු. 30}}$$

(iii)

$$\begin{array}{r} 240000 \\ \hline 30 \end{array}$$

ඒකක 8000

(iv)

32000 - 8000

(v)

24000 **x** 30

රු. 720,000/-

V ඒකකයක මිල රු. 35/- සිට

රු. 45/- දක්වා වැඩි තු විට

ලාභයේ සිදුව් වෙනස්වීම

720,000 - 400,000

රු. 320,000

ଓହନ ଗର୍ଭାଣ୍ୟ କାଳ ନୋରତ୍ତରେଲିଖ ଅନ୍ତରଣ୍ୟ ବ୍ରି କରଣ୍ୟ ହାମି:

ଵିକ୍ରିତ୍ତି ଶୀକକଯକ ମିଳ ଲେନାଜୀପିଲ ନିଃସା ବ୍ରି (ମିଳ ପ୍ରଦାନ ନିଃସା)

- ସମ୍ପଦିତ ଶୀକକ ଆବୁଲୀମ
- ଆରକ୍ଷିତ ଆନ୍ତରିକ ପ୍ରଦାନ ଆବୁଲୀମ
- ଅର୍ଥକ୍ଷିତ ଲାହା ଆବୁଲୀମ

ଵିକ୍ରିତ୍ତି ପରିମାଵ ଲେନାଜୀପିଲ

ଚାରି ଚାରି ମାଗମେ ମାର୍ଗିକ ଵିକ୍ରିତ୍ତି ପ୍ରମାଣ୍ୟ ଶୀକକ 32000 ଚିଠି ଶୀକକ 25000 ଦକ୍ଷିଣ ଆବୁଲୀମ ବିତ.

- | | | | | |
|--------------------------------|------|--|---|------------------|
| • ନାହିଁ ଆରକ୍ଷିତ ଆନ୍ତରିକ ପ୍ରଦାନ | = | ଶୀକକ ପ୍ରମାଣ୍ୟ | - | ଚାରି ଚାରି ଆବୁଲୀମ |
| | = | 25000 | - | 12000 |
| | = | <u>13000 ଶୀକକ</u> | | |
| • ନାହିଁ ଲାହା | = | ନାହିଁ ଆରକ୍ଷିତ ଆନ୍ତରିକ ଦେବୀ X ଶୀକକଯକ ଚାରି ଚାରି ଆବୁଲୀମ | | |
| | = | ଶୀକକ ଗଣନା | | |
| | = | 13000 X 20 | | |
| | R. = | <u>260,000/-</u> | | |

- ଵିକ୍ରିତ୍ତି ପରିମାଵ ଲେନାଜୀପିଲ ନିଃସା ବିତ ବିଲାପିତା

ଵିକ୍ରିତ୍ତି ପରିମାଵ ଆବୁଲୀମ

- ଆରକ୍ଷିତ ଆନ୍ତରିକ ଦେବୀ ଆବୁଲୀମ
- ଲାହା ଆବୁଲୀମ
- ସମ୍ପଦିତ ଶୀକକ ଲେନାଜୀପିଲ ନିଃସା

ଚାରି ଚାରି ଲେନା ସାଧକଯ ହାର ଲାହା କେରଣ୍ଟି ବିଲାପାନ ଆନ୍ତରିକ ସାଧକ ଚାରି ଚାରି ଆବୁଲୀମ ପରିମାଵ ବିତ ଚାରି ଚାରି ସାଧକ ଦେବୀ ଲେନାଜୀପିଲ ନିଃସା ବିଲାପାନ ଆକାରର ପରିମାଵ ପରିଦିତ ପରିମାଵ ହାରିଛି.



නිපුණතාව	17.0	: ප්‍රාග්ධන ආයෝජන තීරණ ගැනීම සඳහා සහාය වෙයි.
නිපුණතා මට්ටම	17.1	: දිගුකාලීන තීරණ ගැනීමේ ක්‍රියාවලිය සැලසුම් කරයි.

කාලෝච්චේද : 04

ඉගෙනුම් එවල

- දිගුකාලීන තීරණ නිර්වචනය කර නිදසුන් දක්වයි.
- දිගුකාලීන තීරණවල ලක්ෂණ හා වැදගත්කම ඉදිරිපත් කරයි.
- දිගුකාලීන තීරණවලට මුදල් ප්‍රවාහයන් දක්වයි.
- අවස්ථාවට අනුව තීරණ ගැනීමට පසුව විපරම් කරයි.
- විකල්පයන් අතරින් සුදුසු විකල්පය තෝරා ගත යුතු බව පිළිගතියි.

ඉගෙනුම්- ඉගෙනුම් ක්‍රියාවලිය

පිටපත

ව්‍යාපාරයක් අනාගතය වෙනුවෙන් තීරණ කිහිපයක් ගැනීමට අපේක්ෂිත යි. ඒවා සුදුසු ආකාරයකට පත්තියට ඉදිරිපත් කළ සිපු අදහස් විමසන්න.

1. යොගැනීයන්ට ඉඩ දී ඇති කාලය වැඩි කිරීම.
 2. තබා ගන්නා තොග මට්ටම අඩු කිරීම.
 3. කර්මාන්ත ගාලාවක් ඉදිකිරීම.
 4. පැරණි යන්ත්‍රයක් වෙනුවට නව යන්ත්‍රයක් මිලට ගැනීම.
 5. වන්තිය ආයතනයක පායමාලාව සංශෝධනය කිරීම.
 6. නව දුරකථන පද්ධතියක් ඉදිකිරීම.
 7. භාණ්ඩවල විකුණුම් ප්‍රමාණය වැඩි කිරීම.
 8. විකුණුම් ප්‍රවර්ධන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.
-
- පහත සඳහන් කරුණු මතු කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
 - ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේ දී විවිධ බූ තීරණ ගැනීමට සිදුවේ.
 - එම තීරණ කෙටිකාලීන තීරණ හා දිගුකාලීන තීරණ ලෙස වර්ග කරයි.
 - ඉහත ව්‍යාපාරයේ අපේක්ෂිත තීරණ අතර 3, 4, 5, 6 අංක සහිත තීරණ දිගුකාලීන තීරණ වන අතර 1, 2, 7, 8 කෙටිකාලීන තීරණ සඳහා නිදසුන් වේ.
 - මේ සියලු ම තීරණ ව්‍යාපාරවලට වැදගත් වේ.
 - දිගුකාලීන තීරණ ගැනීමේ දී වර්තමාන ප්‍රතිලාභවලට වඩා අනාගත ප්‍රතිලාභ වෙනුවෙන් අවධානය යොමු කළ යුතුයි.

ଓରେନ୍ମ କଲ୍ପନା ଯେତେହା ଉତ୍ତରଙ୍ଗ

- ଅହାତ ସଦହନ୍ତ ତିରଣ ଦେବ ଶେ ଶେ କଣେବାଯମିଲାପ ଯୋମୁ କର, ବିମସା ଆତି ତୋରତ୍ତର୍ତ୍ତ ଅନାଵରଣ୍ୟ କିରିମେ ଉପଦେସେ ଦେନ୍ତନ.
- ପୂର୍ବଣୀ ଯନ୍ତ୍ରଯକ୍ ଲେନ୍ତୁଳି ନାଥ ଯନ୍ତ୍ରଯକ୍ ମିଲାଦି ଗୈନୀମ.
- କରମାନ୍ତରାଲାବକ୍ ଉଦ୍ଦିକିରିମ.
- ଲୋକୀ ଆତି ତିରଣ୍ୟ ପୂର୍ବଦେଶି କିରିମେ ଯୋମୁ କରନ୍ତନ.
- ଶିମ ତିରଣ୍ୟ ବ୍ୟାପାରଯତ ବୈଦ୍ୟନ୍ ବନ ଆକାରଯ ଦୂକ୍ଷିମେ ଉପଦେସେ ଦେନ୍ତନ.
- ଶିମ ତିରଣ୍ୟ ଗୈନୀମେ ପେର ଶେ ଖା ଚମାନ ତଥିନ୍ ତିରଣ ଦେବକ୍ ଉଦ୍ଦିରିପତ୍ତ କିରିମେ ଉପଦେସେ ଦେନ୍ତନ.
- ଶିମ ତିରଣ୍ୟ କ୍ରୀଯାତ୍ମକ କଲ ବିପ ଲୋକୀ ପ୍ରତିଲାହ ନାମ କିରିମେ ଉପଦେସେ ଦେନ୍ତନ.
- ଲୋକୀ ଆତି ତିରଣ୍ୟ ଖା ବିକଲ୍ପ ତିରଣ ଦେବ ଅତୁରିନ୍ କୁମନ ତିରଣ କ୍ରୀଯାତ୍ମକ କଲ ଫ୍ରଣ୍ଟ ଦୂଦି ତୋରା ଗୈନୀମେ ଦେ ଚଲକା ବଲନ କରଣ୍ୟ ମତ୍ତୁ କରିବନ୍ତନ.
- ଲୋକୀ ଆତି ତିରଣ୍ୟ କ୍ରୀଯାତ୍ମକ କଲହୋତ୍ ବ୍ୟାପାରଯତ ମୁଦିଲ୍ ଗଲାଶେମ ଖା ମୁଦିଲ୍ ଗଲାଯାମ ଚଦନା ନୀଦ୍ୱନ୍ତ ଉଦ୍ଦିରିପତ୍ତ କରିବନ୍ତନ.
- କଣେବାଯମି ଅନାଵରଣ ଚାମୁଖିକିତ ଦ୍ୱାରା ନିରମାଣିଲେବ ଦ୍ୱାରା ଚମ୍ପେତ ପନ୍ତିଯତ ଉଦ୍ଦିରିପତ୍ତ କରିବନ୍ତନ.

ବିଶ୍ୱ କରଣ୍ୟ ପାଇୟାଇଲି କର ଯାହିମ କଲ୍ପନା ଅନ୍ତର୍ଭାବ

- ବ୍ୟାପାରଯକ୍ ବିଚିନ୍ ଗନ୍ଧନା ତିରଣ ଅହାତ ଆକାରଯେନ୍ ଦୂକ୍ଷିଯ ହୈକି ଯ.

ଆଯୋଜନ ତିରଣ

ଦ୍ଵିତୀୟାଳୀନ ତିରଣ

ନୀଦ୍ୱନ୍:

- କମିଲାକ୍ ଉଦ୍ଦିକିରିମ
- ଚେପାଵର ବନ୍ତକମି ମିଲାପ ଗୈନୀମ
- ଅପତିନ ଚେପାଵର ବନ୍ତକମି ଲେନ୍ତୁଳି ନାଥ ଚେପାଵର ବନ୍ତକମି ମିଲାଯତ ଗୈନୀମ
- ଅଦିଲେଖି ମାର୍ଗ ତୈନୀମ
- ରପାଲକ୍ ଉଦ୍ଦିକିରିମ
- ବାନ୍ଦିତିଯ ଆଯନନ୍ଦଯକ ପାଦିମାଲାବ ଚଂଗେଦନ୍ଦଯ କିରିମ.
- ଦ୍ଵିତୀୟାଳୀନ ପ୍ରଲାଭ ବ୍ୟାପାନ୍ତିଯକ୍ ଦ୍ୟନ୍ କିରିମ.
- ଅପତିନ ଦୂରକଳନ ପଦ୍ଧତିଯ ଲେନ୍ତୁଳି ନାଥ ଦୂରକଳନ ପଦ୍ଧତିଯକ୍ ଉଦ୍ଦିକିରିମ.

କେବିକାଳୀନ ତିରଣ

- ବିକୁଣ୍ଠମ ମିଲ ବୈଚିକିରିମ
- ତୋର ପ୍ରମାଣ୍ୟ ଲେନ୍ତୁଳି କିରିମ
- କ୍ରୀଯାତ୍ମକ କାଲ୍ୟ ବୈଚି କିରିମ
- ଖାଣ୍ବ ବିକୁଣ୍ଠମ ବୈଚି କିରିମ

ଦ୍ଵିତୀୟାଳୀନ ତିରଣ

ଚମାଗମେ ଅରମ୍ଭିଦିଲ୍ ଦ୍ଵିତୀୟାଳୀନ ବୈଦ୍ୟନିଲ ଯେଦିଲିମ ଚମିବନ୍ଦ ବ୍ୟା ତିରଣ ଦ୍ଵିତୀୟାଳୀନ ତିରଣ ହେବନ୍ ପ୍ରାଗ୍ରହନ / ଆଯୋଜନ ତିରଣ ଲେଜ ହୈଦିନ୍ତେବି. ମେଲ୍ଲେନୀ ତିରଣ ନିଃସା ଚମାଗମ ଉଦ୍ଦିର ଲାଗୁ କିହିପଦ୍ୟକ ଦେ ଆରମ୍ଭିକ ପ୍ରତିଲାହ ବଲାପୋରୋତ୍ତ୍ଵ ବେବି.

ନୀଦ୍ୱନ୍:

- କମିଲାକ୍ ଉଦ୍ଦିକିରିମେ ତିରଣ୍ୟ ନିଃସା ଦ୍ଵିତୀୟାଳୀନବ ନିଶ୍ଚାନ୍ଦନ୍ଦଯକ୍ କିରିମ.
- ଦ୍ଵିତୀୟାଳୀନ କମିଲା ପାଦିଲିଲ କଲ ହୈକିଲିମ. ଶିଦିନ୍ ଆଧ୍ୟାତ୍ମି ଉପଯାଗତ ହୈକି ବିମ ଯନାଦ୍ୟ ଦ୍ଵିତୀୟାଳୀନ ଆରମ୍ଭିକ ପ୍ରତିଲାହ ବେବି.


භාගධින තීරණවල ලක්ෂණ

- යෙදිය යුතු ප්‍රාග්ධනය විශාලවීම.
- අවධානමක් තිබේ.
- (ප්‍රතිලාභ අපේක්ෂා කරන්නේ දිගුකාලයකට නිසා/ පරිසරයෙන් හානි සිදුවිය හැකිවීම, යල්පැනීම වනි දෑ)
- ගන්නා ලද දිගුකාලීන තීරණ වෙනස් කළ නොහැකිවීම.
- (වැරදි තීරණයක් වුවත්, නැවත වෙනස් කළ නොහැකිය.)
- දිගුකාලයක් පුරා අරමුදලේ ආයෝජනයේ බැඳී පැවතීම.

ඉහත ලක්ෂණ නිසා ආයෝජන තීරණ වැදගත් කොට සැලකේ.

ආයෝජන තීරණ ක්‍රියාවලිය (Capital Investment Process)

දිගුකාලයක් සඳහා බලපාන තීරණ බැවින් ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. ඒ නිසා මෙවැනි තීරණ ගැනීමේ දී පියවර කිහිපයක් අනුගමනය කිරීමට සිදුවේ. එය මෙසේ දැක්විය හැකියි.



මෙම ආයෝජන තීරණ ක්‍රියාවලියේ වැදගත් පියවර ලෙස **මුදල් ප්‍රවාහ අයේනමේනු කිරීම හා ආයෝජන තීරණ ඇගයීමට ලක් කිරීම දැක්විය හැකිය.**

මුදල තුවාක ඇස්තමේන්තු කිරීම (Estimation of Cash Flows)

අපේක්ෂිත ආයෝජනයෙන් අපේක්ෂා කරන මුදල් ප්‍රවාහයන් ඇස්තමේන්තු කළ යුතුයි. ඉන්පසු එම මුදල් ප්‍රවාහයන් සුදුසු ඇගයීමේ ශිල්ප ක්‍රමයක් හාවිත කර ඇගයීමට ලක් කළ යුතුයි. ව්‍යාපෘතියක් ආප්ලීකමය ලෙස ඇගයීම සඳහා එම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කළ යුතුයි. මුදල් ප්‍රවාහ යනු කිසියම් ආයෝජනයක් කිරීමෙන් අනාගතයේ දිලැබිය හැකි මුදල් ගළාජ්ම හා වැය විය හැකි මුදල් ගළායාම්වල ප්‍රතිඵලයයි. මුදල් ප්‍රවාහ හා බදු පසු ලාභය අතර වෙනසක් ඇත. එයට හේතුව බදු පසු ලාභය ගණනය කිරීමේ දී උපවිත පදනම යොදා ගැනීම සි. ඒ නිසා මුදල්මය නොවන අයිතම ගැළපීමෙන් මුදල් පදනම මත ලාභය සොයාගත යුතුයි.

මුදල තුවාක සඳහා නිදහුණ

මුදල ගැළවීම්

- ව්‍යාපෘතියේ ආදායම්
- රුපු ප්‍රදාන හා ත්‍රාග
- සුන්බුන් අලෙවියෙන් ලැබීම්
- බදු ලැබීම් / ඉතිරියන්
- කාරක ප්‍රාග්ධනය නැවත අයකර ගැනීම
- ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන මුදල්

මුදල ගැළායාම්

- මූලික ආයෝජන පිරිවැය
- අමතර ප්‍රාග්ධනය යෙදීම්
- ද්‍රව්‍ය, ගුම්ය සඳහා ගෙවීම්
- බදු ගෙවීම් (ලාභය මත)
- සුන්බුන් අගය මත ගෙවන බදු
- කාරක ප්‍රාග්ධනය ගෙවීම්

ආයෝජන තීරණවල දී අනාගත මුදල් ප්‍රවාහයන් පමණක් සලකා බලයි.

විවිධ ආයෝජන සඳහා මුදල තුවාක ඇස්තමේන්තු කිරීමේ දී යොදා ගන්නා උපකළුහන

1. මූලික ප්‍රාග්ධන වියදම මේ මොහොතේ දැරිය යුතු බව. (0 වර්ෂයේ දැරිය යුතු බව.)
2. කිසියම් වර්ෂයක් තුළ ඇතිවන මුදල් ප්‍රවාහයන් වර්ෂය අවසානයේ දී සිදුවන බව.
3. කිසියම් වර්ෂයක් මූලදී ඇතිවන මුදල් ප්‍රවාහයන් කළින් වර්ෂය අගදී සිදුවන බව.
4. ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය කාරක ප්‍රාග්ධනය මේ මොහොතේ යොදාවන අතර (0 වර්ෂයේ)

ව්‍යාපෘතිය අවසානයේ දී සම්පූර්ණයෙන් ම/ කොටසක් ආපසු අයකර ගන්නා බව.

$$\text{කාරක ප්‍රාග්ධනය} = (\text{තොග} + \text{ණයගැනීම්}) - \text{ණයහිමියන්}$$

ව්‍යාපෘති ඇගයීමේ දී මුදල් ප්‍රවාහ ලෙස අදාළ නොවන අයිතම පහත දැක්වේ.

- ගිලුණු පිරිවැය - (දැනටමත් දරා ඇති පිරිවැයක් බැවින්)
- ක්ෂේපිත ගැළවීම් - (මුදල් ප්‍රවාහනයන් නොවන නිසා)
- වත්කම්වල පොත් අගය - (ගිලුණු පිරිවැයක් නිසා)
- ඣයගැනීම්, ගැනීම්, පොලී ගැනීම්,
ලාභාංශ ගැනීම් - (ප්‍රාග්ධන පිරිවැය ගණනය කිරීමේ දී සැලකිල්ලට ගෙන තිබීම නිසා)

මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු සඳහා නිදසුන්:

සීමිත නිලන් පොදු සමාගමේ මෙහෙයුම් තොරතුරුවලට අදාළ දත්ත මෙසේ ය.

1. වර්ෂයේ විකුණුම් රු. 200,000/-කි. (සියලු ම විකුණුම් මුදලට සිදුවේ.)
2. ක්ෂේත්‍රයේ හැර වෙනත් වියදම් රු. 85,000/-ක් මුදලන් මේ වර්ෂයේ දී ගෙවීම.
3. සමාගමේ ක්ෂේත්‍රය කළ හැකි එකම වත්කම මේ වර්ෂ 4කට පෙර මිලට ගෙන ඇත. එහි වටිනාකම රු. 100,000/-කි. අදාළ වර්ෂයේ ක්ෂේත්‍රය ලෙස රු. 2,000ක් සඳහන් කර ඇත.
4. බදු ප්‍රතිශතය 40% (බදු පෙර ලාභයෙන්) මේ වර්ෂයේ දී ගෙවා ඇත.
- බදු පසු ගුද්ධ ලාභය ගණනය කරන්න.
- වර්තමාන වර්ෂයේ මුදල් ප්‍රවාහ ගණනය කරන්න.

විකලුම

(1) බදු ජූත ලාභය

	රු.
විකුණුම්	200000
අනෙනුත් මෙහෙයුම් (-) වියදම්	<u>(85000)</u>
	115000
(-) ක්ෂේත්‍රය වියදම්	<u>(2000)</u>
බදු පෙර ලාභය	113000
- ආදායම් බදු 40%	<u>(45200)</u>
බදු පසු ලාභය	<u>67800</u>

(2) මුදල් ජූතය

	රු.
විකුණුම් ආදායම	200000
වියදම් දැරීම	<u>(85000)</u>
බදු ගෙවීම	<u>(45200)</u>
ගුද්ධ මුදල් ප්‍රවාහය	<u>69800</u>

නිදසුන් 2

(2) සීමිත කේසරි පොදු සමාගමේ පවතින යන්තුයක් වෙනුවට නව යන්තුයක් හඳුන්වාදීමෙන් මෙහෙයුම් වියදම් රු. 300,000/- සිට රු. 280,000/- දක්වා අඩුවන බවත්, ක්ෂේත්‍රයේ රු. 100,000/- සිට රු. 120,000/- දක්වා වැඩිවන බවත්, විකුණුම් ආදායම වෙනස් නොවී පවතින බවත් (රු. 600,000/) ගුදීරිපත් කරයි. යන්තුය මිලදී ගැනීමට රු. 750,000/-ක් යෙදවිය යුතු අතර පවතින පැරණි යන්තුය විකුණා රු. 30,000/-ක් ලබාගත හැකි යැයි අපේක්ෂිතයි. එම පැරණි යන්තුයේ පොත් අගය රු. 175,000/-කි. මුදල් ප්‍රවාහ ගණනය කරන්න.

විකලුම

	රු.
වියදම් අඩුවීම (මුදල් ගලාඕීම)	20,000
යන්තුය මිලදී ගැනීම	<u>(750,000)</u>
යන්තුය විකිණීමෙන්	30,000

ක්ෂේත්‍රයේ - මුදල් ප්‍රවාහයන් නොවේ

විකුණුම් ආදායම - වෙනසක් වී නැත

නොත් අගය - ගිලුණු පිරිවැයකි.

නිපුණතා මට්ටම 17.2 : විවිධ ප්‍රාග්ධන ඇගයීම් ක්‍රම හාවිත කර ආයෝජන තීරණ ගැනීමට සහාය වෙයි.

කාලෝච්නා : 16


ඉගෙනුම් එවල

- ආයෝජන ඇගයීම් විවිධ දිල්පිය ක්‍රමවල වාසි අවාසි නම් කරයි.
- කාලය පිළිබඳ සැලකිලිමත්වෙමින් ආයෝජන තීරණ ගනියි.
- මුදලේ කාලීන අගය සැලකිල්ලට යොමු කරමින් තීරණ ගනියි.

ඉගෙනුම්-ඉගෙන්වීම් ක්‍රියාවලිය

විෂය කරණය පැහැදිලි කර ගැනීම කදානා අත්වැලුක

- විවිධ ප්‍රාග්ධන ඇගයීම් ක්‍රම මත ආයෝජන ඇගයීම් සිදුකිරීම.



පිළිගෙවුම් කාල ක්‍රමය (Payback period Methods)

ව්‍යාපෘතිය සඳහා යොදවන මුදල හෝ පිරිවැය නැවත අයකර ගැනීමට ගතවන කාලය පිළිගෙවුම් කාල ක්‍රමය ලෙස හැඳින්වේ.

(1) අනාගත ගුද්ධ මුදලේ සැම වර්ෂයකම සමාන නම් පහත ආකාරයට පිළිගෙවුම් කාලය ගණනය කරයි.

මුළුක/ගුද්ධ ආයෝජනය
පිළිගෙවුම් කාලය = _____
වාර්ෂික ගුද්ධ මුදලේ ප්‍රවාහය

නිදහස්:

සීමිත රුවන් පොයු සමාගම යන්තුයක් මිලදී ගැනීමට සලකා බලමින් සිටී. එම යන්තුයේ පිරිවැය රු. 100000/-කි. මෙම යන්තුයෙන් අනාගත වර්ෂ 5ක් තුළ අපේක්ෂිත ගුද්ධ මූදල් ප්‍රවාහ මෙසේ ය.

වර්ෂය	ඡුද්ධ මූදල තුවාක
	රු.
1.	25000/-
2.	25000/-
3.	25000/-
4	25000/-
5	25000/-

$$\begin{aligned}
 \text{පිළිගෙවුම් කාලය} &= \frac{\text{ගුද්ධ ආයෝජනය}}{\text{වර්ෂික ගුද්ධ මූදල් ප්‍රවාහය}} \\
 &= \frac{100000}{25000} \\
 &= \underline{\underline{\text{වර්ෂ 4.}}}
 \end{aligned}$$

(2) එක් එක් වර්ෂවල ගුද්ධ මූදල් ප්‍රවාහ අසමාන අවස්ථාවක දී පිළිගෙවුම් කාලය ගණනය කිරීම.

නිදහස්:

සීමිත රුවන් පොයු සමාගම විකල්ප තවත් යන්තුයක් අත්පක් කර ගැනීමට සලකා බලයි.

රු.

යන්තුයේ පිරිවැය	200,000/-
සවිකිරීම් පිරිවැය	25,000/-
ආරම්භක කාරක ප්‍රාග්ධනය	35,000/-

යන්තුයක් එලදායී ජීවකාලය වර්ෂ 5ක් වන අතර පහත ගුද්ධ මූදල් ප්‍රවාහ පහත පරිදි වේ.

වර්ෂය	ඡුද්ධ මූදල තුවාක රු.
1	80,000
2	60,000
3	50,000
4	40,000
5	60,000
6 කාරක ප්‍රාග්ධනය	35,000

ජීවකාලය අවසානයේ කාරක ප්‍රාග්ධනය ආවරණය කරගත හැකි වෙතැයි අපේක්ෂිත ය.

විසඳුම්

වර්ණය	ගුද්ධ මුදල් තුවාක රු.	කමුව්චික ඡ. මු. තුවාක රු.
0	(260,000)	(260,000)
1	80,000	(180,000)
2	60,000	(120,000)
3	50,000	(70,000)
4	40,000	(30,000)
5	60,000	30,000

$$\begin{aligned}
 \text{පිළිගෙවුම් කාලය} &= \text{වර්ෂ 4} + \frac{30000}{60000} / 12 \quad \text{හේ } 30000 \times \frac{2}{60000} \\
 &= \text{වර්ෂ 4} + \frac{30000}{500} \\
 &= \text{වර්ෂ 4 මාස 6 දි.}
 \end{aligned}$$

පිළිගෙවුම් කාල ක්‍රමය වත තිගමනය

සීමිත රුචින් පොදු සමාගම ඉහත සඳහන් යන්තු එක් කාර්යයක් සඳහා අත්පත් කර ගැනීමට අදහස් කර තිබුනේ නම් අඩුම පිළිගෙවුම් කාලය සහිත යන්තුය මිලදී ගැනීමට තෝරාගත යුතුයි. ඒ අනුව පළමු යන්තුය මිලට ගැනීම සුදුසු වේ.

පිළිගෙවුම් කාල ක්‍රමය වාසි/ අවාසි

වාසි

- ගණනය කිරීම හා තෝරුම ගැනීම පහසුවීම.
- ගිණුම්කරණ ලාභ වෙනුවට ලැබෙන ගුද්ධ මුදල් ප්‍රවාහ පිළිබඳ ව සංප්‍රව ම සලකා බැලීම.
- අඩු කාලයක් සහිත ව්‍යාපෘති තෝරා ගන්නා නිසා ඉක්මන් ප්‍රගතියන් ලැබීම.
- තාක්ෂණික හේතු මත දිගුකාලයේ දී විය හැකි අවධානම් අවම කර ගැනීම.

අවාසි

- මුදලේ කාලීන අගය සැලකිල්ලට නොගැනීම.
- ආයෝජනය කරන මුදල පමණක් ආපසු ලබා ගත හැකි කාලය පිළිබඳ ව සැලකීම.
- පිළිගෙවුම් කාලයෙන් පසු ලැබෙන මුදල් ප්‍රවාහ නොසැලකීම.
- තෝරාගත් ව්‍යාපෘතියට වඩා අත්හරින ලද ව්‍යාපෘතිය ප්‍රතිලාභ ඉහළ මට්ටමක පැවතිය හැකිවීම.

ආයෝජනයට ප්‍රතිලාභ අනුතාගය (ගිණුම්කරණ ප්‍රතිලාභ අනුතාගය) / කාමානය ඉපයුත් අනුතාභ ක්‍රමය (Average Rate of Return/ Investment Rate of Return / Accounting Rate of Return)

ආයෝජන ප්‍රතිලාභ අනුපාතය යනු බඳු පසු වාර්ශික ගුද්ධලාභය මූලික ආයෝජනයෙන් කවර ප්‍රතිශතයක් ද යන්න දැක්වීමයි.

පිළිගෙවුම් කාල ක්‍රමයේ දී මෙන් නොව මෙම ක්‍රමයේ දී, ආයෝජනය කරන ලද මුදල ගලාඕන කාලය පමණක් නොව එමගින් උත්පාදනය කරන ලාභය පිළිබඳ ව විශේෂ අවධානයක් යොමු කරයි.

$$\text{ආයෝජන ප්‍රතිලාභ අනුපාතය} = \frac{\text{බදු පසු සාමාන්‍ය ගුද්ධ ලාභය}}{\text{සාමාන්‍ය ආයෝජනය}} \times 100$$

නිදහස්:

සීමිත දෙවෑම් පොදු සමාගම ඇදුම් මැසිමේ යන්ත්‍රයක් මිලදී ගැනීමට අපේක්ෂා කරයි. මේ සඳහා සන්නම් දෙකක් යටතේ යන්ත්‍ර 2ක් පිළිබඳ අවධානයට ගොමුකර ඇත. එයට අදාළ විස්තර පහත දැක්වේ.

වර්ණය	බදු පසු ගුද්ධ පිළුවාය	
	යන්ත්‍රය	යන්ත්‍රය
	A	B
රු.	රු.	රු.
1	36,000	40,000
2	24,000	50,000
3	20,000	30,000
4	16,000	20,000

අතිරේක කොරතුරු

- A** යන්ත්‍රය රු. 100,000/-කට මිලදී ගත හැකි අතර එහි සුන්ඩුන් අගයන් නැත.
- B** යන්ත්‍රයේ රු. 120,000/-කට මිලදී ගත හැකි අතර, එහි සුන්ඩුන් අගය රු. 20,000/-ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

අවශ්‍ය වත්තන

- (අ) එක් එක් යන්ත්‍රයේ ආයෝජන ප්‍රතිලාභ අනුපාත ගණනය කිරීම.
- (ආ) ආයෝජන ප්‍රතිලාභ ඕල්පීය ක්‍රම මතවලට ගත යුතු යන්ත්‍රය තොරා ගැනීම.

විකලුම

	යෙතුය	යෙතුය
	A	B
සාමාන්‍ය ආයෝජනය =	$\frac{100000}{2}$	$\frac{120000 + 20000}{2}$
රු. =	50000	70000
සාමාන්‍ය වාර්ෂික		
ගුද්ධලාභය =	$\frac{96000}{4}$	$\frac{140000}{4}$
රු. =	24000	35000

$$\begin{aligned}
 \text{ආයෝජනයට ප්‍රතිලාභ අනුපාතය} &= \frac{\text{බඳ පසු සාමාන්‍ය ගුද්ධලාභය}}{\text{සාමාන්‍ය ආයෝජනය}} \times 100 \\
 &= \frac{24000}{50000} \times 100 \quad \frac{35000}{70000} \times 100 \\
 &= \underline{\underline{48\%}} \quad \underline{\underline{50 \%}}
 \end{aligned}$$

ආයෝජනයට ක්‍රතිලාභ අනුපාතය මත තීරණය

වැඩිම ප්‍රතිඵලයක් පෙන්වන ව්‍යාපෘතිය තෝරා ගැනීම යොශ්ගා වේ. ඒ අනුව සීමිත දෙවෑම් පොදු සමාගම මිලට ගැනීම තෝරා ගත යුත්තේ **B** යන්ත්‍රය වේ.

ආයෝජනයට ක්‍රතිලාභ අනුපාතයේ වාක් හා අවාක්

වාක්

- ගණනය කිරීම පහසුවේම.
- ව්‍යාපෘතිය සමස්ත ජීවිත කාලය සැලකිල්ලට ගැනීම.
- වචාත් තරකානුකූල ඉදිරිපත් කිරීමක් වීම.
- ව්‍යාපෘති කිළයක් සමග සැසදීමට හොඳ මිණුමක් වීම.

අවශ්‍ය

- මුදලේ කාල වටිනාකම සැලකිල්ලට නොගැනීම.
- ව්‍යාපෘතියේ අවධානම සැලකිල්ලට නොගැනීම.
- මුදලේ ප්‍රවාහ නොසළකා හැරීම.
- ආයෝජන ප්‍රාග්ධනය නිශ්චිතව සඳහන් නොවීම

ජාෂ්ඨ ආයෝජන තීරණ භූය

අයිතිකරුවන්ගේ දනය උපරිම කිරීම ආයතනවල අරමුණක් බැවින් එසේ කළ හැකි ආයෝජන පමණක් තෝරා ගැනීම කළ යුතුයි. දනය උපරිම කර ගැනීම කළ හැක්කේ ආයෝජන ප්‍රතිලාභ ආයෝජනයේ පිරිවැයට වඩා වැඩි ව්‍යවහාර් පමණි. එසේ හෙයින් ආයෝජනයේ ආවස්ථික පිරිවැයට වඩා වැඩි ප්‍රතිලාභ අනුපාතයක් ලැබෙන ආයෝජනය තෝරා ගැනීම ප්‍රාග්ධන ආයෝජන තීරණ මගින් සිදුවේ.

ජාෂ්ඨ ආවස්ථික පිරිවැය

ආයෝජනයක ආවස්ථික පිරිවැය යනු යම්කිසි ආයෝජනයක මුදලේ ආයෝජනය කළහාත් එම මුදලේ එම අවස්ථාවේදීම වෙනත් ආයෝජනයක යෙදවිය නොහැකි නිසා ආයෝජනය කළ මුදලේ වෙනත් ආයෝජනයක යොදවා උපයාගත හැකිව තිබූ, ආදායම හෝ ප්‍රතිලාභය අහිමිවී යයි. මෙසේ අහිමි වී යන ආදායම අදාළ ආයෝජනයේ අවස්ථික පිරිවැය ලෙස හැඳින්වේ.

තෝරාගත් ආයෝජනය ඇගයීම සඳහා වට්ටම් අනුපාතය/පොලි අනුපාතය/ප්‍රාග්ධනයේ පිරිවැය ලෙස සලකන්නේ මෙම ආවස්ථික ආදායමයි. (අහිමි වී යන ආදායම යි.) ආයෝජනය තෝරා ගැනීමේ දී සැමවිටම තෝරා ගත යුත්තේ ආයෝජනයේ ආවස්ථික පිරිවැයට වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබෙන ආයෝජනය පමණි.

මුදලේ කාලීන වටිනාකම (Time Value of Money)

අද තිබෙන මුදලේ ප්‍රමාණයක වටිනාකම, අනාගතයේ දී ලැබෙන ඒ හා සමාන මුදලේ ප්‍රමාණයක වටිනාකමට වඩා, වැඩි යැයි සැලකීම, මුදලේ කාල වටිනාකම ලෙස හැඳින්වේ. මුදලේ කාල වටිනාකමක් ඇතිවීමට ප්‍රධාන සාධක 3කි.

1. ආයෝජන අවස්ථාවන් (ආවස්ථික පිරිවැය) **Investment Opportunities/ Opportunity Cost**
2. පාරිභෝජනය (**Preference for Consumption**)
3. අවධානම (**Uncertainty**)

ଷ୍ଟେଟି ଵର୍ତ୍ତମାନ ଅଗ୍ୟ (Net Present Value Method) NPV

ଅନାଗତ ଵର୍ତ୍ତମାନ ଅଗ୍ୟ କୁଦ୍ଦି ମୁଦ୍ଦିଲେ ପ୍ରବାହିତିରେ ଵର୍ତ୍ତମାନ ବିନାକାଳିତିରେ ଶକ୍ତିତ୍ୱିତି.

$$\text{କୁଦ୍ଦି ଵର୍ତ୍ତମାନ ଅଗ୍ୟ} = \text{କୌଣସିତିରେ ଵର୍ତ୍ତମାନ ଅଗ୍ୟ} - \text{ବୈତିତିକ ଵର୍ତ୍ତମାନ ଅଗ୍ୟ}$$

ବିଦ୍ୟୁତ

ଜୀମିତ ଯଚିର୍ଦ୍ଦ ପୋଧୁ ଜମାଗତ ଜନ୍ମ ପାତିନା ପରିଗଣକ ପଦ୍ଧତିରେ ବୈତିତିକ ନାମ ପରିଗଣକ ପଦ୍ଧତିରେ ଚେଲାପିତ କିରିମତ ଆପେକ୍ଷିତ କିମତ ଡି. ଶେ ଜମାଗତ ଆପେକ୍ଷିତ ନୋର୍ଦ୍ଦିର୍ଦ୍ଦ ପରିବାହି ଦେଖିଲେ.

	ରୂ.
କୌଣସି ପିରିଵ୍ୟ	500,000
ଚେଲାପିତ ବିଦ୍ୟୁତ	100,000
ମାଧ୍ୟକାଂଗ ପିରିଵ୍ୟ	50,000
ଶିଳ୍ପାଧି ଶେଷିତ କାଲୟ ଵର୍ତ୍ତମାନ ଅଗ୍ୟ	05ଟି.
ଜ୍ଞାନବ୍ଲନ୍ ଅଗ୍ୟ	150,000
ଆପେକ୍ଷିତ କୁଦ୍ଦି ମୁଦ୍ଦିଲେ ପ୍ରବାହିତିରେ	
ଵର୍ତ୍ତମାନ	କୁଦ୍ଦି ମୁଦ୍ଦିଲେ ପ୍ରବାହି (ରୂ)
1	120,000
2	160,000
3	180,000
4	200,000
5	140,000

ପ୍ରାଗ୍ରହନରେ ପିରିଵ୍ୟ 10%ଟି.

ପରିବାହି ଦେଇ ଗଣନା କରନ୍ତିନା.

- କୁଦ୍ଦି ମୁଦ୍ଦିଲେ ପ୍ରବାହିତିରେ ଵର୍ତ୍ତମାନ ଅଗ୍ୟ
- କୁଦ୍ଦି ଵର୍ତ୍ତମାନ ଅଗ୍ୟ
- ଆଯୋଜନରେ ଯୋଗତାକାଳ ନୀରଣା କରନ୍ତିନା.

କୌଣସି 10% ପରିବାହି ସାଧକ

କାଲୟ (ଵର୍ତ୍ତମାନ)	1	2	3	4	5
ପରିବାହି ସାଧକ	0.909	0.826	0.751	0.683	0.621

විකලුම

වර්ය	ඇද්ධ මුදල ක්‍රවාහය රු.	වට්ටම් කාඩිකය	වර්තමාන වට්ටනාකම රු.
0	(650000)	1.000	(650000)
1	120000	0.909	109080
2	160000	0.826	132160
3	180000	0.751	135180
4	200000	0.683	136600
5	140000	0.621	180090
සුන්බුන්	150000		

0 = 693110

① ගුද්ධ වර්තමාන අගය (NPV)

රු. 43110

② ගුද්ධ වර්තමාන අගය දන අගයක් ගන්නා බැවින් පරිගණක පද්ධතිය සවිකිරීමට තෝරා ගැනීම සූදුසු බව.

ඇද්ධ වර්තමාන අගය මත කිරීම

- ගුද්ධ වර්තමාන අගය දන අගයක් නම් ව්‍යාපෘති තෝරා ගැනීම සූදුසු වන අතර සංණ අගයක් ගනී නම් තෝරා තොගත යුතුයි.
- ව්‍යාපෘති 2ක් සැසදීමේ දී ගුද්ධ වර්තමාන අගය වැඩි අගයක් ගන්නා ව්‍යාපෘති තෝරාගත යුතුයි.

ඇද්ධ වර්තමාන අගය කේවීමේ වාසි හා අවාසි

වාසි

- මුදලේ කාල අගය ගැන සැලකිලිමත් වීම.
- ව්‍යාපෘතියේ මුළු මුදලේ ප්‍රවාහයක් අගැයීමට ලක් කිරීම.
- සූදුසු ව්‍යාපෘතිය තෝරා ගැනීමට පහසුවීම.
- අයිතිකරුවන්ගේ දනය උපරිම වන ආකාරයේ ව්‍යාපෘතිය තෝරාගත හැකිවීම.

අවාසි

- සාමේක්ෂව පිළියෙළ කිරීම හා තෝරුම් ගැනීමට අපහසු වීම.
- මුලික ආයෝජනය එක හා සමාන ව්‍යාපෘති තෝරා ගැනීම පහසුවීම.

වර්තන මාන වටිනාකම සායන වගුව (Present Value Factor Table)

P වර්තන ගණනක් අවසානයේදී ලෙසෙන රු. 1/- ක වර්තන මාන වටිනාකම $PVF_{n,r} = \frac{1}{(1+r)^n}$

n	1%	2%	3%	4%	5%	6%	7%	8%	9%	10%	11%	12%	13%	14%	15%	16%	17%	18%	19%	20%
1	1.000	0.990	0.981	0.971	0.961	0.951	0.941	0.931	0.921	0.911	0.901	0.891	0.881	0.871	0.861	0.851	0.841	0.831	0.821	
2	0.990	0.980	0.970	0.960	0.950	0.940	0.930	0.920	0.910	0.900	0.890	0.880	0.870	0.860	0.850	0.840	0.830	0.820	0.810	
3	0.980	0.961	0.942	0.923	0.904	0.885	0.866	0.847	0.828	0.809	0.790	0.771	0.752	0.733	0.714	0.695	0.676	0.657	0.638	
4	0.961	0.923	0.885	0.847	0.809	0.771	0.733	0.695	0.657	0.619	0.581	0.543	0.505	0.467	0.429	0.391	0.353	0.315	0.277	
5	0.941	0.895	0.847	0.800	0.753	0.706	0.659	0.612	0.565	0.518	0.471	0.424	0.377	0.329	0.282	0.235	0.188	0.141	0.094	
6	0.921	0.850	0.803	0.756	0.709	0.663	0.616	0.569	0.523	0.476	0.429	0.382	0.335	0.288	0.241	0.194	0.147	0.099	0.052	
7	0.901	0.816	0.764	0.711	0.660	0.611	0.563	0.515	0.467	0.419	0.371	0.323	0.275	0.227	0.179	0.131	0.083	0.045	0.007	
8	0.881	0.783	0.731	0.679	0.628	0.579	0.530	0.482	0.434	0.386	0.338	0.290	0.242	0.194	0.146	0.098	0.050	0.012	0.002	
9	0.861	0.753	0.702	0.649	0.598	0.549	0.500	0.452	0.404	0.356	0.308	0.260	0.212	0.164	0.116	0.068	0.029	0.009	0.000	
10	0.841	0.724	0.673	0.620	0.569	0.519	0.471	0.423	0.375	0.327	0.279	0.231	0.183	0.135	0.087	0.049	0.019	0.009	0.000	
11	0.821	0.695	0.645	0.592	0.541	0.492	0.444	0.396	0.348	0.299	0.251	0.203	0.155	0.107	0.059	0.021	0.009	0.004	0.000	
12	0.801	0.667	0.616	0.563	0.512	0.463	0.415	0.367	0.319	0.270	0.222	0.174	0.126	0.078	0.030	0.010	0.005	0.002	0.000	
13	0.781	0.639	0.589	0.536	0.485	0.436	0.388	0.340	0.292	0.243	0.195	0.147	0.099	0.051	0.023	0.009	0.004	0.002	0.000	
14	0.761	0.611	0.561	0.508	0.457	0.409	0.361	0.313	0.265	0.217	0.169	0.121	0.073	0.035	0.017	0.007	0.003	0.001	0.000	
15	0.741	0.584	0.535	0.482	0.433	0.384	0.336	0.288	0.240	0.192	0.144	0.096	0.058	0.029	0.013	0.006	0.002	0.001	0.000	
16	0.721	0.557	0.508	0.456	0.407	0.359	0.311	0.263	0.215	0.167	0.119	0.071	0.033	0.015	0.007	0.003	0.001	0.000	0.000	
17	0.701	0.531	0.483	0.431	0.382	0.334	0.286	0.238	0.190	0.142	0.094	0.056	0.028	0.012	0.005	0.002	0.001	0.000	0.000	
18	0.681	0.505	0.457	0.405	0.357	0.309	0.261	0.213	0.165	0.117	0.070	0.042	0.024	0.011	0.005	0.002	0.001	0.000	0.000	
19	0.661	0.480	0.433	0.381	0.333	0.285	0.237	0.189	0.141	0.093	0.056	0.030	0.018	0.010	0.005	0.002	0.001	0.000	0.000	
20	0.641	0.456	0.408	0.357	0.309	0.261	0.213	0.165	0.117	0.070	0.042	0.024	0.016	0.010	0.005	0.002	0.001	0.000	0.000	
21	0.621	0.433	0.386	0.334	0.286	0.238	0.190	0.142	0.094	0.056	0.030	0.018	0.010	0.005	0.002	0.001	0.000	0.000	0.000	
22	0.601	0.411	0.357	0.305	0.257	0.209	0.161	0.113	0.075	0.047	0.030	0.018	0.010	0.005	0.002	0.001	0.000	0.000	0.000	
23	0.581	0.389	0.329	0.277	0.229	0.181	0.133	0.085	0.047	0.030	0.022	0.015	0.010	0.005	0.002	0.001	0.000	0.000	0.000	
24	0.561	0.367	0.307	0.255	0.207	0.160	0.112	0.064	0.037	0.020	0.013	0.007	0.005	0.002	0.001	0.000	0.000	0.000	0.000	
25	0.541	0.345	0.285	0.233	0.185	0.137	0.089	0.041	0.024	0.017	0.010	0.007	0.005	0.002	0.001	0.000	0.000	0.000	0.000	
26	0.521	0.323	0.263	0.211	0.163	0.115	0.067	0.030	0.023	0.016	0.010	0.007	0.005	0.002	0.001	0.000	0.000	0.000	0.000	
27	0.501	0.302	0.241	0.189	0.141	0.093	0.045	0.027	0.020	0.013	0.007	0.005	0.003	0.002	0.001	0.000	0.000	0.000	0.000	
28	0.481	0.280	0.219	0.167	0.120	0.072	0.034	0.020	0.013	0.007	0.005	0.003	0.002	0.001	0.000	0.000	0.000	0.000	0.000	
29	0.461	0.258	0.200	0.148	0.099	0.051	0.026	0.014	0.009	0.006	0.004	0.003	0.002	0.001	0.000	0.000	0.000	0.000	0.000	
30	0.441	0.237	0.188	0.136	0.087	0.040	0.022	0.011	0.007	0.005	0.003	0.002	0.001	0.000	0.000	0.000	0.000	0.000	0.000	
31	0.421	0.216	0.176	0.125	0.075	0.037	0.019	0.010	0.006	0.004	0.003	0.002	0.001	0.000	0.000	0.000	0.000	0.000	0.000	
32	0.401	0.195	0.164	0.114	0.064	0.034	0.017	0.009	0.005	0.003	0.002	0.001	0.000	0.000	0.000	0.000	0.000	0.000	0.000	
33	0.381	0.174	0.152	0.103	0.053	0.031	0.015	0.008	0.004	0.002	0.001	0.000	0.000	0.000	0.000	0.000	0.000	0.000	0.000	
34	0.361	0.153	0.140	0.092	0.042	0.021	0.012	0.006	0.003	0.002	0.001	0.000	0.000	0.000	0.000	0.000	0.000	0.000	0.000	
35	0.341	0.132	0.128	0.081	0.031	0.018	0.010	0.005	0.003	0.002	0.001	0.000	0.000	0.000	0.000	0.000	0.000	0.000	0.000	
36	0.321	0.111	0.116	0.070	0.021	0.012	0.006	0.003	0.002	0.001	0.000	0.000	0.000	0.000	0.000	0.000	0.000	0.000	0.000	
37	0.301	0.090	0.104	0.059	0.019	0.010	0.005	0.003	0.002	0.001	0.000	0.000	0.000	0.000	0.000	0.000	0.000	0.000	0.000	
38	0.281	0.069	0.092	0.048	0.018	0.009	0.005	0.003	0.002	0.001	0.000	0.000	0.000	0.000	0.000	0.000	0.000	0.000	0.000	
39	0.261	0.048	0.071	0.037	0.017	0.008	0.005	0.003	0.002	0.001	0.000	0.000	0.000	0.000	0.000	0.000	0.000	0.000	0.000	
40	0.241	0.027	0.050	0.026	0.016	0.008	0.005	0.003	0.002	0.001	0.000	0.000	0.000	0.000	0.000	0.000	0.000	0.000	0.000	
41	0.221	0.006	0.029	0.015	0.006	0.003	0.002	0.001	0.000	0.000	0.000	0.000	0.000	0.000	0.000	0.000	0.000	0.000	0.000	
42	0.201	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-

පාසල පදනම් කරගත් තක්සේරුකරණය - හැඳින්වීම

ඉගෙනුම - ඉගැන්වීම සහ ඇගයීම අධ්‍යාපන ක්‍රියාවලියේ වැදුගත් සංරචක තුනක් බවත් ඉගෙනුමෙහි සහ ඉගැන්වීමෙහි ප්‍රගතිය දැනගැනීම පිණිස ඇගයීම යොදා ගතයුතු බවත් සැම ගුරුවරයකු විසින් ම දත් යුතු පැහැදිලි කරුණුකි. එවා අනෙකාන්‍ය බලපෑමෙන් යුතු ව ක්‍රියා කරන බවත් එසේ ම එකිනෙකෙහි සංවර්ධනය කෙරෙහි එම සංරචක බලපාන බවත් ගුරුවරය දනිති. සන්තතික (නිරන්තරයෙන් යිදුවන) ඇගයීම් මූලධර්ම අනුව ඇගයීම යිදුවිය යුත්තේ ඉගෙනීම හා ඉගැන්වීම කෙරෙන අතරතුර දීය. මෙය ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය ආරම්භයේ දී හෝ මැයි 1 දී හෝ අග දී හෝ යන ඕනෑම අවස්ථාවක දී යිදුවිය හැකි බව තේරුම් ගැනීම ගුරුවරයකුට අවශ්‍ය ය. එමෙය තම සියුන්ගේ ඉගෙනුම් ප්‍රගතිය ඇගයීමට අපේක්ෂා කරන ගුරුවරයකු ඉගෙනුම ඉගැන්වීම සහ ඇගයීම පිළිබඳ සංවිධානාත්මක යැලැස්මක් යොදාගත යුතුවේයි.

පාසල පදනම් කරගත් ඇගයීම් වැඩිපිළිවෙළ හුදු විභාග කුමයක් හෝ පර්ක්ෂණ පැවැත්වීමක් හෝ නොවේ. එය හඳුන්වනු ලබන්නේ සියුන්ගේ ඉගෙනීමත්, ගුරුවරුන්ගේ ඉගැන්වීමත් වැඩි දියුණු කිරීම සඳහා යොදාගනු ලබන මැදිහත් වීමක් වශයෙනි. මෙය සියුන්ට සම්පත සිරිමින් ඔවුන්ගේ ප්‍රබලතා සහ දුබලතා හඳුනාගෙන එවාට පිළියම් යොදුමින් සියුන්ගේ උපරිම වර්ධනය ලහා කර ගැනීමට යොදාගත හැකි වැඩිපිළිවෙළකි.

ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාකාරකම් තුළින් අනාවරණ ක්‍රියාවලියකට සියුන් යොමු කෙරෙන අතර, ගුරුවරයා සියුන් අතර ගැවසෙමින් ඔවුන් ඉටුකරන කාර්ය නිර්ක්ෂණය කරමින් මාර්ගෝපදේශකත්වය සපයමින් කටයුතු කිරීම පාසල් පදනම් කරගත් ඇගයීම් වැඩිපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී අපේක්ෂා කෙරේ. මෙහිදී කිෂ්කයා නිරතුරුව ඇගයීමට ලක්විය යුතු අතර, කිෂ්ක හැකියා සංවර්ධනය අපේක්ෂිත අන්දමින් යිදුවන්නේ දැයි ගුරුවරයා විසින් තහවුරු කරුණු ලැබිය යුතු වෙයි.

ඉගෙනීම සහ ඉගැන්වීම මගින් සිදුවිය යුත්තේ සිසුන්ට නිසි අත්දැකීම් ලබා දෙමින් එචා සිසුන් විසින් නිසි පරදී අත්පත් කර ගෙන තිබේ දැයි තහවුරු කර ගැනීම ය. එස් සඳහා නිසි මාර්ගෝපදේශය සැපයීම ය. ඇගයිමේ (තක්සේරු කිරීමේ) යෙදී සිරින ගුරුවරුන්ට තම සිසුන් සඳහා දෙයාකාරයක මාර්ගෝපදේශකන්වය ලබා දිය හැකි ය. එම මාර්ගෝපදේශ පොදුවේ තදුන්වන්නේ ප්‍රති පෝෂණය (Feed Back) හා ඉදිරි පෝෂණය (Feed Forward) යනුවෙනි. සිසුන්ගේ උබලතා හා නොහැකියා අනාවරණය කරගත් විට ඔවුන්ගේ ඉගෙනුම් ගැටුලු මගහරවා ගැනීමට ප්‍රතිපෝෂණයන් සිසු හැකියා සහ ප්‍රබලතා හඳුනා ගත් විට එම දක්ෂතා වැඩි දියුණු කිරීමට ඉදිරි පෝෂණයන් ලබා දීම ගුරු කාර්යය වෙයි.

ඉගෙනුම් - ඉගැන්නුම් ක්‍රියාවලියේ සාර්ථකන්වය සඳහා පාඨමාලාවේ අරමුණු අතරෙන් කවර අරමුණු කවර මට්ටමින් සාක්ෂාත් කළ හැකි වූයේ දැයි හඳුනා ගැනීම සිසුන්ට අවශ්‍ය වෙයි. ඇගයිම් වැඩපිළිවෙළ ඔස්සේ සිසුන් ලිඟා කර ගත් ප්‍රවීණතා මට්ටමි නිශ්චිතය කිරීම මේ අනුව ගුරුවරුන්ගෙන් බලාපොරොත්තු වන අතර සිසුන් හා දෙම්විජියන් ඇතුළු වෙනත් අදාළ පාර්ශවවලට සිසු ප්‍රගතිය පිළිබඳ තොරතුරු සන්නිවේදනය කිරීමට ගුරුවරුන් යොමුවිය යුතු ය. මේ සඳහා යොදාගත හැකි තොදම ක්‍රමය වන්නේ සන්නතිකව සිසුන් ඇගයිමට පාතු කිරීමට ඉඩ පස්ථා සලසන පාසල පදනම් කරගත් ඇගයිම් කුමයයි.

යලෝක්ත අරමුණ සහිතව ක්‍රියා කරන ගුරුවරුන් විසින් තම ඉගැන්නුම් ක්‍රියාවලියන් සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියන් වඩාත් කාර්යක්ෂම කිරීම පිණිස වඩා තොද කාර්යක්ෂමතාවන් යුත්ත ඉගෙනුම්, ඉගැන්නුම් සහ ඇගයිම් කුම යොදා ගත යුතු වෙයි. මේ සම්බන්ධයෙන් සිසුන්ට සහ ගුරුවරුන්ට යොදා ගත හැකි ප්‍රවේශ පිළිබඳ ප්‍රහේද කිහිපයක් මතු දැක්වෙයි. මේවා බොහෝ කළක සිට ගුරුවරුන් වෙත විහාග දෙපාර්තමේන්තුව විසින් ද රාතික අධ්‍යාපන ආයතනය විසින් ද තොරතුරු සම්පාදනය කරන ලද කුමවේද වෙයි. එහෙයින් එචා සම්බන්ධයෙන් පාසල් පද්ධතියේ ගුරුවරුන් තොදීන් දැනුවත් වී ඇතැයි අපේක්ෂා කෙරේ. එම ප්‍රහේද මෙසේය :

01. පැවරුම්	02. වත්‍යපාති
03. සමීක්ෂණ	04. ගලේහන
05. නිර්ක්ෂණ	06. පදනම්කන / ඉදිරිපත් කිරීම
07. ක්ෂේත්‍ර වාර්කා	08. කෙටි ලැබිත පර්ක්ෂණ
09. ව්‍යුහගත රචනා	10. විවෘත ගුන්ත් පර්ක්ෂණ
11. නිර්මාණාත්මක හ්‍යිජාකාරකම්	12. ගුවන් පර්ක්ෂණ
13. ප්‍රායෝගික හ්‍යිජාකාරකම්	14. කථනය
15. ස්ව නිර්මාණ	16. කණ්ඩායම් හ්‍යිජාකාරකම්
17. සංකළේප සිතියම	18. දේවිත්ව සටහන් ජර්නල
19. බිත්ති පුවත්පත්	20. පූජන විවාරාත්මක වැඩසටහන්
21. පූජන හා පිළිතුරු පොත්	22. විවාද
23. සාකච්ඡා මණ්ඩල	24. සම්මන්ත්‍රණ
25. ක්ෂේත්‍රික කරා	26. ණුමිකා රාජනා

හඳුන්වා දී ඇති මෙම ඉගෙනුම්, ඉගැන්නුම් සහ ඇගයීම් කුම සැම එකක්ම සැම විෂයයක් සම්බන්ධයෙන් සැම විෂයය ඒකකයකට ම යොදා ගතයුතු යැයි අපේක්ෂා නොකෙරේ. තම විෂයයට, විෂය ඒකකයට ගැළපෙන ප්‍රශ්නයක් තෝරා ගැනීමට ගුරුවරුන් දැනුවත් විය යුතුය; වග බලා ගත යුතුය.

මෙම ගුරු මාර්ගෝපදේශ සංග්‍රහවල ගුරුවරුන්ට තම ඩිසුන්ගේ ඉගෙනුම් ප්‍රගතිය තක්සේරු කිරීම සඳහා යොදාගත හැකි ඉගෙනුම් - ඉගැන්නුම් හා ඇගයීම් ප්‍රශ්න පිළිබඳ යුතුත්තක් තිබේ. ඒවා ගුරුවරුන් විසින් සුදුසු පරිදි තම පන්තියේ ඩිසුන්ගේ ප්‍රගතිය තක්සේරු කිරීම පිණිස යොදාගත යුතු වෙයි. ඒවා හාවිත නොකාට මග හැරීම ඩිසුන්ට තම ගාස්ත්‍රිය හැකියා මෙන්ම ආවේදනික ගති ලක්ෂණන් මත්‍යාලක දක්ෂනාත් පිළිබඳ වර්ධනයක් ලාඟා කර ගැනීමන් ප්‍රදරුණය කිරීමන් පිළිබඳ අඩුපාඩු ඇති කරවයි.

ඉගෙනුම්- ඉගැන්වීමේ ඇගයීම් කැලුතුම්

ඇගයීම් කැලුතුම් -09

- (1) ඇගයීම් අවස්ථාව : පළමු වාරය
- (2) ආචාරණය කරන තික්‍රණ මට්ටම : 12.1, 12.2, 12.3, 12.4, 12.5, 12.6 සහ 12.7 දක්වා
- (3) විෂය අන්තර්ගතය : • 1995 අංක 15 දරණ ගිණුම්කරණ සහ විගණන ප්‍රමිත පතන
• ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 03
• ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 05
• ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 09
• ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 10
• ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 12
• ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 18
• ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 19
• ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 29
• ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 36
• ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 37
- (4) ඇගයීම් කැලුයේමේ සටහාවය : "ග්‍රන්ථයක් එලිදුක්වීම."
- (5) ඇගයීම් කැලුයේමේ අරමුණු : • ප්‍රමිතිවල අරමුණු දක්වමින් පද නිර්වචනය කරයි.
• ප්‍රමිත භාවිතය නිදුසුන් ඇසුරින් ඉදිරිපත් කරයි.
• අදාළ හෙළිදරව් කිරීම නිදුසුන් ඇසුරින් දක්වයි.
• විවිධ මූලාශ්‍ර ගවේෂණයෙන් අදාළ තොරතුරු රස්කර ගනියි.
• ක්‍රමවත්ව පොතක් සකස් කිරීමේ හැකියාව ලබයි.
- (6) ක්‍රියාත්මක කිරීමේ උපදෙස් :
 ගුරු උපදෙස් : • ක්‍රියාකාරකම 12.1 ආරම්භ වන අවස්ථාවේ ග්‍රන්ථයේ එලිදුක්වීම පිළිබඳ ව සිසුන් දැනුවත් කරන්න.
• ලකුණු ලබාදීමේ නිර්ණායක ද දැනුවත් කරන්න.
• කණ්ඩායම් ක්‍රියාකාරකම ලෙස යොදා ගන්න.
• තොරතුරු ගවේෂණයේ දී ප්‍රස්ථකාලය පරිහරණය සඳහා යොමු කරන්න. එමෙන් ම දිනපතා පුවත්ව්වල පළවන මූල්‍ය ප්‍රකාශන එකතුවක් සකස් කිරීමට සිසුන්ට මග පෙන්වන්න. එමෙන් ම අදාළ තොරතුරු සපයා ගැනීම සඳහා තොරතුරු සපයා ගැනීම සඳහා විෂය මූලික සගරා, පොත්පත් පරිහරණයට යොමු කරවන්න.

- කණ්ඩායම් ක්‍රියාකාරකම් වශයෙන් යොදා ගැනීමේ දී විවිධ මාත්‍රකා කණ්ඩායම් වෙත ලබා දෙන්න.
- (අවම වශයෙන් ප්‍රමිත තුනක්වත් ඇතුළත් වන පරිදි)
- පොත පිළියෙල කිරීමේ දී පහත සඳහන් මූලිකාංග ඇතුළත් වන පරිදි සකස් කිරීමට උපදෙස් දෙන්න.
- මාත්‍රකාව හා කවර නිර්මාණය
- පිළුම හා ස්තූතිය
- පටුන හා පෙරවදන
- පරිවිෂේද වෙන් කිරීම
- උපලේඛන
- ආලුත තේමා **තිසුළු:** විශේෂාල ඒ.ඩී. - පොන් නම
- පාරිභාෂික පද (සිංහල / ඉංග්‍රීසි)
- සතිදෙකක පමණ කාලයක් ලබා දෙන්න.
- සතියකට වරක් කණ්ඩායම් වැඩ අධික්ෂණයට ලක් කරන්න.
- තෝරාගත් දිනක ගුන්ථ සඳහා ලකුණු ප්‍රභානය කරන්න.
- සුදුසු රස්වීම් අවස්ථාවක දී පොත එළිදුක්වීමට සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කරන්න.

ශිෂ්‍ය උපදෙස්

- : • කණ්ඩායම් ක්‍රියාකාරකමක් වශයෙන් පැවරෙන අතර කණ්ඩායම් සාමාජිකයින් අතර සුදුසු පරිදි බෙදා ගන්න.
- අදාළ තොරතුරු ගැවීම්ණය සඳහා පූස්තකාලය පරිහරණය කරන්න.
 - නියමිත දිනට පොත ගුරුතුමාට ඉදිරිපත් කරන්න.
 - සුදුසු රස්වීම් අවස්ථාවක දී පොත එළිදුක්වීමට සුදානම් වන්න.

- ලකුණු දීමේ නිර්ණායක** : • නිවැරදිව අරමුණු හඳුනා ගැනීම සඳහා පද නිර්වචනය කිරීම.
- ගිණුම්කරණ ක්‍රියාපිළිවෙත් දක්වීම.
 - අදාළ හෙලිදරව් කිරීම හඳුනාගෙන ඉදිරිපත් කිරීම.
 - විවිධ මූලාශ්‍ර හා ගුන්ථ පරිභිෂ්‍යනය කිරීම.
 - නිර්මාණයිලිත්වය.
 - ගුන්ථය සකස් කිරීම
 - හාජාව හැසිරවීම
 - තොරතුරු පෙළගැස්වීම

ලකුණු පරාසය :	• ඉතා භෞදිය	04
	• භෞදිය	03
	• මධ්‍යස්ථානය	02
	• සංවර්ධනය විය යුතුයි	01

ඉගෙනුම්- ඉගැන්වීමේ ඇගයීම් කැලකුම්

ඇගයීම් කැලකුම් -10

- (1) ඇගයීම් අවස්ථාව : පළමු වාරය
- (2) ආචරණය වන නිපුණතා මට්ටම : 13.1, 13.2, 13.3, 13.4, 13.5 හා 13.6
- (3) විෂය අන්තර්ගතය :
- සිමිත පොදු සමාගමක තෙනතික රාමුව
 - කොටස් නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය
 - හිගහිටි කොටස් තැවත පැවතීම
 - ප්‍රසාද කෙටස් නිකුත් කිරීම හා හිමිකම් නිකුතුව
 - අභ්‍යන්තර ප්‍රයෝග්‍රනය සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම.
 - ප්‍රසිද්ධීත මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම.
 - ආදායම් ප්‍රකාශය
 - ගේෂපත්‍රය
 - හිමිකම් වෙනස්වීම් ප්‍රකාශය
 - මුදල් ප්‍රවාහ ප්‍රකාශය
 - ගිණුම් ප්‍රතිපත්ති හා ගිණුම්වලට සටහන්
- (4) ඇගයීම් කැලැස්මේ ස්වභාවය :
- (5) ඇගයීම් කැලැස්මේ අරමුණු :
- සමාගම තිබිය, සමාගම වර්ග, සමාගමක් සංස්ථාපනය කිරීම, සමාගම ව්‍යවස්ථාවලිය හඳුනා ගනියි.
 - කොටස් ප්‍රාග්ධනය රස් කිරීමේ ක්‍රියාපටිපාටිය නිදුසුන් ඇසුරින් දක්වයි.
 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 3ට අනුව සමාගම මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කරයි.
- (6) ක්‍රියාත්මක කිරීම් උපදෙස් :
- ශ්‍රී උපදෙස් :
- 13.1 ආරම්භයේ දී ඇගයීම් සැලැස්ම පන්තියට හඳුන්වා දෙන්න.
 - පසුගිය උසස් පෙළ 2002-2007 වර්ෂවල සමාගම ගිණුම්කරණයට අදාළ ව ඇගයීමට හාර්තනය කළ ප්‍රශ්න පත්‍ර කට්ටලයක් රස්කර, විෂය නිරද්‍රේශයෙන් පරිඛාහිර ඒකක ඉවත් කොට ඉතිරි ඒවා 2007 අංක 07 දරණ සමාගම් පනත හා ගිණුම්කරණ ප්‍රමිතවලට අනුව ප්‍රතිනිර්මාණය කොට තැවත පිළිතුරු ඉදිරිපත් කරමින් සන්සන්දනාත්මක ඇගයීමක් සමග වාර්තාවක් පිළියෙළ කිරීම සඳහා සිපුන් සූදානම් කරවන්න.
 - කේවල ක්‍රියාකාරකමක් ලෙස යොදා ගන්න.

- අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සැම ක්‍රියාකාරකමකදී ම සිසුන් දැනුවත් කරමින් පහසු අවස්ථාවල ප්‍රස්ථකාල පරිහරණය සඳහා සිපුන් යොමු කරවන්න.
- 2007 අංක 07 දරණ සමාගම් පනත හා ගිණුම්කරණ ප්‍රමිත පදනම් වශයෙන් ගෙන එක් එක්පුශ්නවල වෙනස්කම් හඳුනා ගැනීමේ දී ඒවාට නිදසුන් ඉදිරිපත් කිරීමට සිසුන් යොදා ගන්න. තවද කොටස් නිකුත් කිරීම, හිගහිවීම හා නැවත පැවරීම, පෙර කොටස්කරුවන්ට මූදල් ගෙවීම පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්න.
- සැම සතියකටකම තෝරාගත් ද්‍රව්‍යක අධික්ෂණය කරන්න.
- සති නවයක කාලයක් ලබා දී අවසාන සතියේ තෝරාගත් දිනක ඇගයීම් වාර්තාව ඉදිරිපත් කරවන්න.

සිනු උපදෙස්

- : • ගුරු හවතාගේ උපදෙස් අනුව ආසන්න වර්ෂ පහක ප්‍රශ්න පත්‍ර කට්ටලයක් රස් කර ගන්න.
- සමාගම් ගිණුම්කරණයට අදාළ විෂය කරුණු ආශ්‍රිත පොත්පත්, තොරතුරු ප්‍රස්ථකාල පරිහරණයෙන් අදාළ පුද්ගලයන් රස්කර ගන්න.
 - 2007 අංක 07 දරණ සමාගම් පනත හා ගිණුම්කරණ ප්‍රමිත පිළිබඳ අවබෝධයෙන් යුතුව සමාගම් ගිණුම්කරණයට අදාළ ප්‍රශ්නාවලියක ඇති වෙනස්කම් හඳුනා ගන්න.
 - එම හඳුනාගත් වෙනස්කම්වලට අනුව ප්‍රශ්න නැවත සකස් කර පිළිතුරු නිර්මාණය කරන්න.
 - හඳුනාගත් වෙනස්කම් නිදසුන් ඇසුරින් සන්සන්දනාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන්න.
 - සති නවයක කාලයකට පසුව අදාළ දිනයේ දී වාර්තාව ගුරුවරයා අතට ලබා දෙන්න.

(7) මැණුදිලී නිරණායක

- : • සමාගම් ගිණුම්කරණයට අදාළ නීතිමය පසුබිම විග්‍රහ කිරීම.
- කොටස් ප්‍රාග්ධනය රස් කිරීමේ ගනුදෙනු ගිණුම්ගත කිරීම.
 - මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කිරීම.
 - වෙනස්කම් හඳුනා ගනීමින් හා ඒවා සනාථ කිරීමට තොරතුරු ඉදිරිපත් කිරීම.
 - නිවැරදිව තොරතුරු පෙළගැස්වීම

ඉගෙනුම්- ඉගැන්වීමේ ඇගයීම් කැලුණුම්

ඇගයීම් කැලුණුම් -II

- (1) ඇගයීම් අවස්ථාව : දෙවන වාරය
- (2) ආචරණය වහ නිපුණතා මට්ටම : 14.1, 14.2, 14.3, 14.4, 14.4
- (3) විෂය අන්තර්ගතය : • ලාභදායිත්ව අනුපාත
• ද්‍රව්‍යීලතා අනුපාත
• මූල්‍ය ස්ථාවරත්ව අනුපාත
• මුදල් ප්‍රමාණවත් බලෝ අනුපාත.
• මුදල් ප්‍රවාහ කාර්යක්ෂමතා අනුපාත
- (4) ඇගයීම් කැලුසේම් ස්වභාවය : "ක්ෂේක කරා"
- (5) ඇගයීම් කැලුසේම් අරමුණු : • තීරණ ගැනීමේ උපක්‍රමයක් ලෙස යොදා ගන්නා ගිණුම්කරණ අනුපාත නම් කරයි.
• සමාගමේ එක් එක් ක්ෂේකුයන්හි ප්‍රවණතාවන් ඇති බව අනුපාත මගින් වෙන් කර දක්වයි.
• ගිණුම්කරණ අනුපාත මගින් ප්‍රවණතා ඉදිරිපත් කරයි.
• සැසදීමෙන් නිවැරදි තොරතුරු රස් කරයි.
• නිවැරදි තොරතුරු ඇසුරින් තීරණ ගනියි.
- (6) ක්‍රියාත්මක කිරීමේ උපදෙස් :
ශුරු උපදෙස් : • 14.1 ක්‍රියාකාරකම ආරම්භයේදී ම මෙම ප්‍රබෝධාත්මක ඇගයීම් සැලසුම පිළිබඳ ව සිසුන් දැනුවත් කරන්න.
• ලකුණු ලබාදෙන තීරණායක සිසුන්ට ඉදිරිපත් කරන්න.
• කණ්ඩායම් ක්‍රියාකාරකමක් ලෙස යොදා ගන්න.
• සමාගමක වාර්ෂික වාර්තාවක් කණ්ඩායම් රුක් සුදුසු ආකාරයකට බෙදා දෙන්න.
• 14.1 ක්‍රියාකාරකමක ආරම්භයේදී ම මෙම වාර්තාව කණ්ඩායම්වලට ලබා දී එක් එක් ක්‍රියාකාරකමේ (14.2, 14.3, 14.4, 14.5) යෙදෙමින් සිටිය දී අදාළ අනුපාත ගණනය කරන්න.
• ක්ෂේක කතාවට අවශ්‍ය තොරතුරු රස්කර ගැනීමට ක්ෂේක පොතක් හාවිත කිරීමට උපදෙස් දෙන්න.
• කණ්ඩායම් ක්‍රියාකාරකම පිළිබඳ ව නිගමනය කරන්න.
• තෝරා ගන්නා දිනයක අහමු ලෙස ලබාදෙන ගිණුම්කරණ අනුපාතවලින් එක් ක්ෂේකුයකට අදාළ අනුපාත පිළිබඳ ව "ක්ෂේක කරා" ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න.

- සිතු උතදෙක** : • ක්ෂේත්‍ර පොතක් හාවිත කරන්න.
- සැම ක්‍රියාකාරකමක් අවසානයේ දීම අදාළ අනුපාත ගණනය කරන්න.
 - අහම් ලෙස ලැබෙන මාතාකාව කණ්ඩායමේ සියලු ම සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් ඉදිරිපත් කිරීමට සූදානම් වන්න.
 - කඩාව ඉදිරිපත් කිරීමේ දී පහත ක්ෂේත්‍ර යටතේ අනාවරණය කරන්න.
 - පෙර වර්ෂයේ තත්ත්වය
 - වර්තමාන වර්ෂයේ තත්ත්වය
 - සැසදීම
 - පැවතිය යුතු තත්ත්වය
 - තිගමන හා යෝජනා
- ඉකුණුදීමේ නිර්ණායක** : • ගිණුම්කරණ අනුපාත නම් කර හැඳින්වීම
- එක් එක් ක්ෂේත්‍රයන් හඳුනා ගෙන අදාළ අනුපාත වෙන් කර දැක්වීම.
 - අනුපාත ගණනය කර ප්‍රවණතා දැක්වීම.
 - තොරතුරු විධීමන් ව රස් කිරීම.
 - සාමූහිකත්වයෙන් වැඩ බෙදාගෙන ඉදිරිපත් කිරීම.

ଓର୍ବେନୁମ୍- ଓର୍ବେନୁମ୍ବିଲେ ଅର୍ବେନୁମ୍ କାଳସ୍ତମୀ

ಅರಗಡು ಕಾಲಕ್ರಮ -12

- | | |
|---------------------------------|--|
| (1) ඇගයේම් අවස්ථාව | : දෙවන වාරය |
| (2) ආවරණය වන හිතුනාකා මට්ටම | : 15.3, 15.4, 15.5, 15.6 |
| (3) විෂය අභ්‍යන්තරය | <ul style="list-style-type: none"> • දුව්‍ය පාලන ක්‍රියාපිළිවෙත් • ගුම කාලය වාර්තා කිරීමට අදාළ මූලාශ්‍ර • වැටුප් ගණනය කිරීම. • වැටුප් ලේඛනයක් පිළියෙල කිරීම හා ගිණුම්ගත කිරීම. |
| (4) ඇගයේම් සැලකුමේ ස්වභාවය | : " කුඩා සගරාවක්" |
| (5) ඇගයේම් සැලකුමේ අරමුණු | <ul style="list-style-type: none"> • දුව්‍ය හා ගුම පාලන ක්‍රියා පිළිවෙත් හැඳින්වීම. • දුව්‍ය හා ගුම පිරිවැය වාර්තා කිරීම. • දුව්‍ය හා ගුම පිරිවැය ගිණුම්ගත කිරීම. • විවිධ හැකියා ප්‍රදර්ශනය කිරීම. • සාමූහිකත්වය තුළින් සමස්තය එළිදාක්වීම. |
| (6) ක්‍රියාත්මක කිරීමේ උපදෙස් : | |
| ශරී උපදෙස් | <ul style="list-style-type: none"> • 15.3 ක්‍රියාකාරකමේ ආරම්භයේදී ප්‍රබෝධන්මක ඇගයුම් සැලසුම පිළිබඳ ව සිසුන් දැනුවත් කරන්න. • 15.6 ක්‍රියාකාරකම අවසානය දක්වා විෂය කරුණු රස්කර ගැනීමට උපදෙස් දෙන්න. • කේවල ක්‍රියාකාරකමක් ලෙස ක්‍රියාත්මක කරන්න. • කුඩා සගරාවට ඇතුළත් විය යුතු විෂය කරුණුවලට අදාළ පහත අංග ඇතුළත් විය යුතු බව දැනුවත් කරන්න. • තිරු ලිපිය • කෙටි කතා • නිසැදුස් • විරිදු පන්තියක් • සංවාදයක් • විතුමය අදහසක් • විතු කතාවක් • ප්‍රහේළිකාවක් • ඉලක්ක ප්‍රශ්න පත්‍රයක් • කවි පන්තියක් • නව තොරතුරු • ප්‍රතිච්ඡාල තොරතුරු දීරිපත් කිරීමක් |

- සම්මුඛ සාකච්ඡාවක්
- වෙනත්
- කුඩා සගරාව පිළියෙල කිරීමට දිනයක් නියම කරගන්න.
- කේවල ලෙස නිම කරන ලද ලිපි එකතුකර අදාළ නිවැරදි කිරීම කර නිර්ණායක මත ලකුණු ලබා දෙන්න.

- සිනු උපදෙස් :**
- අහමු ලෙස පැවරෙන මාත්‍යකාවට ලිපිය හෝ අදාළ නිර්මාණය සකස් කිරීමට 15.3 ක්‍රියාකාරකමේ සිට 15.6 දක්වා අදාළ විෂය කරුණු පදනම් කර ගන්න.
 - පැවරෙන මාත්‍යකාව තිර්මාණයිලිව නිම කරන්න.
 - නිර්මාණය සමග ඔබගේ කුඩා ජායාරූපයක් හා අදාළ තනතුරු සහිතව ගුරුවරයාට හාර දෙන්න.
 - ගුරුවරයා විසින් පවරන දිනයේ දී සියලු නිර්මාණ එකතුකර සාමූහිකත්ව වර්ෂයේ කුඩා සගරාවක් සකස් කර සුදුසු නමක් යොදන්න.
 - ගුරු උපදෙස් මත ක්‍රියාකාරකමේ යෙදෙන්න.

ඉගෙනුම්- ඉගැන්වීමේ ඇගයීම් කැලකුම්

ඇගයීම් කැලකුම් - 13

- (1) ඇගයීම් අවස්ථාව : තෙවන වාරය
- (2) ආවරණය වන නිපුණතා මට්ටම : 17.1 හා 17.2
- (3) විෂය අන්තර්ගතය :
- දිගුකාලීන තීරණ ගැනීමේ ක්‍රියාවලිය
 - විකල්ප ප්‍රාග්ධන ආයෝජන මාර්ග විවිධ දිල්ප ක්‍රම මගින් ඇගයීම
 - විකල්ප අතුරින් සුදුසු ව්‍යාපෘතිය තෝරා ගැනීම.
- (4) ඇගයුම් කැලකුම් ස්වභාවය :
- (5) ඇගයුම් කැලකුම් අරමුණු :
- ගක්තතා අධ්‍යයන වාර්තාවක්
 - අවධානමට සරිලන ප්‍රශ්නය ප්‍රතිලාභය සහිත ආයෝජනය තෝරා ගැනීම.
 - ප්‍රාග්ධන පිරිවැය අඩුම වන පරිදි ආයෝජන තෝරා ගැනීම.
 - ආයතනයේ අනාගත සුරක්ෂිත හා අනාගතයේ ඇතිවන වෙනස්වීම්වලට ගැළපෙන පරිදි ප්‍රාග්ධන ආයෝජන තෝරා ගැනීම.
- (5) ක්‍රියාත්මක කිරීමේ උපදෙස් :
- ශුරු උපදෙස් :
- 17.1 ක්‍රියාකාරකම් ආරම්භයේදී ප්‍රබෝධන්මක ඇගයීම් සැලසුම් පිළිබඳ ව සහ ලකුණුදීමේ නිරණායක පිළිබඳ ව සිසුන් දැනුවත් කරන්න.
 - කේවල ක්‍රියාකාරකමක් ලෙස ක්‍රියාත්මක කරයි.
 - ප්‍රාග්ධන ආයෝජන අවස්ථා සිසුන් තුළින් ජනිත කරවීමට අදාළ උපදෙස් දෙන්න.
 - මූලික ආයෝජන වටිනාකම තීරණය කර සිසුන්ට ඉදිරිපත් කරන්න.
 - මතුකර ගන්නා ලද ආයෝජන අවස්ථා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් ප්‍රවාහයන් ඇස්කමේන්තු කරවන්න.
 - මූලික ආයෝජන වටිනාකම නැවත ලබාගත හැකි කාලය ගණනය කිරීමට යොමු කරන්න.
 - මුදලේ කාල වටිනාකම පිළිබඳ ව සිසුන් දැනුවත් කර ගිහුයාගේ අපේක්ෂිත මුදල් ප්‍රවාහයන්හි වර්තමාන අයය දෙන ලද වට්ටම් සාධකයකට අනුව සොයා ගැනීමට යොමු කරන්න.
 - අවමය සිසුන් දෙදෙනෙකු බැගින් යොදාගෙන ඔවුනාවුන් ලබාගත් අවසාන ප්‍රතිඵල සැසදීමට යොමු කරවන්න.

- එම සිසුන් දෙදෙනාගේ ආයෝජනවලින් වඩා සූදුසු ආයෝජනය පිළිබඳ ව නිගමනයන් සැලසීමට ඉඩ දෙන්න.

සිහු උපදෙස්

- ගුරු උපදෙස් මත ඔබට කළ හැකි ව්‍යාපෘති නම් කරන්න.
- ගුරුවරයා විසින් නියම කරන ලද මූලික ආයෝජනය මත අපේක්ෂිත මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කරයි.
- මූලික ආයෝජනය ආවරණය කර ගත හැකි කාලය (පිළිගෙවුම් කාලය) තීරණය කරන්න.
- ව්‍යාපෘතියට ගුද්ධ වර්තමාන අගය මත ඇගයීමට ලක් කරයි.
- ඔබ ලබාගත් ප්‍රතිඵල කවත් ශිෂ්‍යයෙකු ලබාගත් ප්‍රතිඵල සමඟ සහඳා වඩා සූදුසු ආයෝජන මාර්ගය තීරණය කරන්න.

ඉක්තුදීමේ තීරණයක :

- ආයෝජන අවස්ථා හඳුනා ගැනීම.
- මුදල් ප්‍රවාහ නිවැරදිව ඇස්තමේන්තු කිරීම.
- පිළිගෙවුම් කාලය ගණනය කිරීම.
- ගුද්ධ වර්තමාන අගය ගණනය කිරීම.
- සැසදීමෙන් පසු නිගමන ගැනීමට